

# නැවත ඔහ

නිල්ලං මෙයේද සාමනා මධ්‍යස්ථානයේ සාමනා උපදේශක.  
කළුපාණ මිනු උපුල් නිශානක ගමගේ මහකා විසින්  
කේරිටිටේ ශ්‍රී ජ්‍යෙෂ්ඨනුරාමයේදී පෙන්වනු ලදූ  
කේදින සාමනා ව්‍යෙෂනාභාන



# “නිවෙන ඔහු”

ප්‍රථම මූද්‍රණය 2013 පෙබරවාරි

Copyright © පුළුල් නිශාන්ක ගමගේ

අනෙකුත් දේශනා සඳහා  
www.nilambe.net  
www.nilambe-deshana.net

විංසීල්  
upulnilambe@yahoo.com

මූද්‍රණය

ප්‍රින්ටේල් (පුද්) සමාගම.

නො: 21/11, 4වනි පටුමග, අරලිය උයන, දෙපානම, පන්තිපොල.

දුක්: 011 - 284 5899, 011 - 285 0280

පිටිනයම හාවනාවක් කරගත්  
අපට දහම් කැඩපනක් වන  
අප කළපාණු මිනු

## ලපුල් නිශාන්ත ගමගේ මහතා

මෙමලාවට බිජිකොට අපට දායාද කළ  
ල් උතුම් දෙපල

කේදාගොඩ ගමගේ සනී සිරනාම පියාණන්

හා

හේමා සිරවරුධන මැණියන්

හට

මෙ

# “නිවා තින”

ලපනාර්යක් වේවා!



## හඳුන්වීම

2009 අප්‍රේල් මස නිල්බම හාටනා මධ්‍යස්ථානයේ දී මා විසින් ලබූ අත්දැකීම්, එහි යාමට නොහැකි පිත්වන් පිරිසට බ්‍රාදිමේ පරුම පවතින වෙනතාවන් නිල්බම හාටනා උපදේශක, අප කළයාතා මිනු උපුල් නිගාන්ත ගමගේ මහතා කොළඹට ගෙන්වා ගෙන, එක් දින හාටනා ප්‍රහුණුවීම් වැඩුමුල් කිහිපයක් පැවත්වීම්. ඉන්මතු වූ අදහසක් ලෙස, එහිමා තුන් දින හාටනා වැඩුමුලවක් පැවත්වීමට කැමත්ත පළ කළ හෙයින් 2010 වසර් දෙසාම්බර් මස අප සාමට ජ්‍යෙෂ්ඨ උදා විය.

මේ සඳහා කොට්ඨරී සුන්තාරාමය ඉතා උච්චයැයි හැරුනෙන්, අප මිනු ගාමනී සිරවර්ධන මහතාගේ දැන හැඳුනුම්න් එහි විභාගයින් ගාස්තුපති පූජ්‍ය ඇලිකේවල සිලාහන්ද සේවිර පාදකාන්ගෙන් අනුරූපය බ්‍රාගැනීමට අපි වාසනාවන්ත වුවමු. උන්වහන්සේ මෙම වැඩිසිජිතන ගෙන කෙනරම් සතුවු වුවාද කිවහාන්, මේ ව්‍යන තවමත් දෙසවන රෝ පිළි රෝ දෙනවා සේය.

“අපේ විභාගස්ථානය තෝරාගෙන ඒ සඳහා අවස්ථාව සලසා දීම ගෙන අනෙක වාර්යක් මා ප්‍රත්‍යායුම්දානය කරනවා. මා පොකිඩික් අහලා බැඳුවා බොහෝම නොදුයි. කාටන් මානසික වශයෙන් සහනයක් බ්‍රාගන්ත හැකි වූ බව සඳහන් කළා. ඒ සහනය සලසා දුන්තු ඔබනුමට සසර පිළිතයේ අපි මෙත්‍ර බුදන් දැකින්ත කියා කියන්නේ තැනැ. ඔබනුමට වැඩිකාලයක් නොගින්, ධර්මවබේදය තැනින්, මේ දෙන පතිච්චිය තැනින්, නිවන් සැප උද කරගෙන්නට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු.

මා පූංචි ආරාධනාවක් කරනවා, ඔබනුමාට 2011 වසර්ත් මේ වැඩි සටහන දියන් කරන්න. ඕහි ද්‍රව්‍යක, ඕහි කාලයක් මගෙන් ඉල්ලවාන් ද්‍රව්‍ය තුනක් නොමෙයි, සතියක් නොමෙයි, මාසයක් වුවන් ගාලාව සම්පූර්ණයෙන්ම පහසුකම් දෙනවා. මේ අය වෙනුවන් මේ ගාලාවල් ගොඩනගලා නියෙන්නේ මාසේකට ද්‍රව්‍යක් නොමෙයි, අවුරුද්දකට ද්‍රව්‍යක් නොමෙයි, ගාලාව ධර්ම ගාලාවක් වෙන්ට කටයුතු කරන්නට.”

උපුල් මහතාගේ ව්‍යන වලින්ම අපි උන්වහන්සේර ආගිර්වාද කරමු. “විශේෂයෙන්ම මේ ස්ථානය අපේ තැනක් විදිහට අපිට පරිහරණය කරන්ට ඉඩ දුන්නා, අපි කාටන්, මෙහෙම තැනක් ලේසියෙන් හායා ගන්න බැහැ, ස්ථාන නියන්වා. නමුත් මෙහෙම තැනක්, මේ වගේ විවේකි ස්ථාන, නිදහස් ස්ථාන, විවේකිව නිදහස්ව හිතන අයට සොයා ගන්න අමාර්ථයි. නායක ස්වාමින්වහන්සේව කිහිවේදිව, ගොරවයෙන් අපි සිහිපත් කරමු. උන්වහන්සේ මේ සියල්ල දැක සතුවු වුනා. අපට ප්‍රයෝගන ගන්නට මෙම පුද්ධ්‍යීම පරින්‍යාග

## “නිවෙන සින”

කලා. කැනවේදීව අපි ප්‍රාදේශීනා කරමු, නායක ස්වාමීන්වහන්සේට කායික හා මානසික නිරෝගී සුවය, දිර්සායුෂී, උන්වහන්සේ ප්‍රාදේශීනා කරන ආකාරයෙන් සහර කෙළවර, සංසාරය කෙළවර කරගෙන ඒ උතුම් වූ අමා මහා නිවන් සුව!”

උපුල් මහතා කොළඹට පැමිණුන්නේ එදිනම පෙරවරු 10 වන විට හෙයින් එම කාලය අර්ථවන්ට ගෙ කිරීමට. අපේ ආරාධනාව ලැබ එනි වැඩමට ව්‍යුල නුගේගොඩ, පාගොඩ හාවනා මධ්‍යස්ථානයේ වැඩි වසන ඕලන්දයේ අනෙකු මාගිමයන් විසින් උන්වහන්සේට වඩාත් තුරුවූ ඉංග්‍රීසි හාජාවන් ඉතාමත් හරවන් දේශනයක් පවත්වන ලදී. උන්වහන්සේට ද අපේ හාද්‍යාංගම කැනවේදීවය හා උන්වහන්සේ කරගෙන යන ධර්ම ප්‍රචාර කටයුතු වලට අපගේ ආයිර්වාදය පිරිනමමු.

ප්‍රචාරන පහසුකම් සරසීමෙන් දායක වූ දිපාල් සුරියආරච්චි, කේසල පිරිස් හා සංඡය සමරසේකර යන මහන්වරුන්ට අපගේ ප්‍රණාමය. මෙම වැඩි සටහන අනිසාර්ථකතාවට හේතු වූ, පිටුපස සිට උපකාරී වුවන් අපට අමතක කළ නොහැක. වෙනත් සියලු වැඩි පසෙක දාමා, එම දින වල එහි රැදී සිටිමෙන්, දහවල් ආනාරාය පිළිගෙන්වීමෙන් හා උදේ, හටස තේ පැන් කළට වේලාවට අපට බොද්ධීමෙන් සහය වුතු, කමල්සිර, නිලන්ත හා රාජ් යන මහන්වරුන්ද සුදුර්ජ දියාතියද මේ අතර වේ.

මෙම හාවනා වැඩසටහන පිළිබඳ 1000කට පමණ දැනුම් දුන්නද ඉන් 200ක් පමණු වූ දෙනෙක්, එම ප්‍රාත්‍යාවත් අත්දැකීම විද්‍යාන්නට උන්සුකුවුහ. එයම අපට ලොකු දෙවියනයක් විය. මෙම හාවනාවට සහභාගි වූ යෝගීනු, යම්කිසි පරින්‍යාගයක් කිරීමට කාමෘත්ත දැක්වූ හෙයින් ‘අත්හරිමේ බලනක්’ හඳුන්වා දුන්නෙමු. අවසන එනි රු.42,380/- තිබුණි. උපුල් මහතා කිසිම පරින්‍යාගයක් බ්ලාපාරාත්තු නොවන නිසාත්, ඒවන විට හාවනා වැඩසටහනට මුදුල් වැය වී අවසන් නිසාත්, එම මුදුල මෙම පුස්තකය මුද්‍රණය සඳහා යොදවන ලදී. මුද්‍රණය සඳහා අවශ්‍ය ඉතිරි මුදුල රසංස්‍රා දියාතිය, වමින්ද බැහැතුවන් හා දේශීකා දියාතිය විසින් දරන ලදී. ඒ නැම දෙනාවෝම දැනාම් බ්ලාපාරාත්තු ඉටුවේවා! ඔවුනට ද ධර්මාවක්දෙයම වේවා!

මේ නැම දෙනාවම උපුල් මහතාගේ සාමාජික තැබු වදුන් වලන්ම ආයිර්වාද කරමු. “හොඳයි අපි එහෙම ණම් හමාර කරමු අපේ ආධ්‍යාත්මික සංගායනාව. ද්‍රව්‍ය තුනකට කිරීම් කාලයක් එකතු වී, හාවනා කලා, සාකච්ඡා කලා, සොයා බැඳුවා, දහම් රස වින්ද, පිටින රසයන් වින්ද, විටිනාකමන් දැන ගැනා. ඒ ගැන අප කාටන් සිනුවුයි. අපි ඒ සිතුට බෙදු ගමු. මේ ස්වාධීනය සම්බන්ධ නැම පින්වහෙක්ම, මා නම් කියන්නට දැන්නේ හැනා. වැඩි සටහනට බොහෝ යේ උපකාරී වුවා. මේ ස්වාධීනය ගොඩ නැම දෙනාටන්,

පවත්වාගෙන යන්නට උපකාරී වන හැම දෙනාමත් සඳා පින් ලැබෙන පින් කමත්වය දුයක වී නියෙන්නේ. අපි කෘතවේදිව ඒ හැම දෙනාම සිහිපත් කරමු.

බොහෝ වැඩසටහන් වලදී, මා පත්වෙනවා රියදුරුගේ තත්ත්වයට. සහභාගි වන අය මගින් වගේ මට සිදුවෙනවා එක්ක යන්න. නොදුට වාචිව් ඉන්නවා, මට බස් එක තුළ වූයිව කරගෙන යන්න වෙනවා. කිසිම නැහැ සහයෝගයක්. නමුන් මේ පින්වතුන් එහෙම හෙමෙයි. කිසිම නිතියක් නැතිව වුවත් බොහෝම සහිත්ව සම්බන්ධ වුනා. එය බොහෝ පහසුවක්. ඒ නිසා වෙහෙස අඩුයි. අවශ්‍යතාවය නියෙන පිරිසක් එක්ක භාවනා කරනවිට වෙහෙස අඩුයි. ඒ ඔබ හැමදෙනාගෙන්ම ලද සහයෝගයට මා භදුවතින්ම ඔබ හැම දෙනාටම පින් දෙනවා. මේ ගමන මෙනතින් නැවතෙන්නේ නැහැ. ඒ නිසා, මේ පටන් ගත්ත ගමන, අද හෙමෙයි කවදා හෝ පටන් ගත් ගමන ඉක්මණින්ම නිමා කරන්නට මේ මාවතේ දිගටම යන්න මේ ආධ්‍යාත්මික මගෙහි දිගටම ගොයි, සංසාරක ගමන, සංසාරක දැක හැකි ඉක්මණින්ම නිමා කරන්ට අවශ්‍ය කාසික, මානසික නිරෝගී බව, විවේකය භා කළයාතා මිනු ආගුර හැමෝටම තෙරුවන් සරණින් ලැබේවා!”

මෙම භාවනා පුහුණු වැඩමූලිව සම්පූර්ණයෙන් පරිගත කරන ලදව, CD ලෙස නොමිලයේ බෙදා නරින ලදී. තවද [www.nilambe-deshana.net](http://www.nilambe-deshana.net) වෙබ් අඩවියේ Retreat යටතේ 2වන වෙළුම යේ ඇතුළු කර ඇත.

නවීන තාක්ෂණයට පින්සිදුවන්න ඒ මගින්, එම හේදින තුළ සුන්හාරාමයේ සිටියාක් වැනි අත්දාකිමක් ඔබට බොගත හැක.

එහෙත් එවඟනි පහසුකම් නැති අප පින්වතුන්ටය මේ ප්‍රස්ථාකය.

මෙය මුද්‍රණය කිරීමෙහිලා සහය දුන් සැමට කෘතයද වන අතර, සිංහල භාෂා රිති පරිස්‍යා කළ මල්ලිකා බංඩා භා සුභාමිත් පතිරෝගේ යන මහත්මින්ද. වියදුම පමණක් අය කොට ඉතා අලංකාරව මුද්‍රණ කටයුතු කරදුන් ප්‍රින්ටේල් ආයතනයේ අධිපති දිනේෂ් කුලතුංග මහතාද, මගේ අත් අකුරා අමාරුවෙන් කියවා පරිගණක ගතකළ එහි කාර්යය මත්චිලය ද, විශේෂයෙන් සිහිපත් කරමි.

ඔබ සැමට, ධර්ම මාර්ගයේ අඩියක් හෝ ඉදිරියට ගාමට, මෙම ප්‍රස්ථාකය ප්‍රයෝගනවත් වේවා!

### **නිල්ලකී ජාවතා මධ්‍යස්ථානයේදී**

සම පොෂෝය දිනකම පේ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා  
පවත්වනු ලබන ජාවතා වැඩිකරණයට  
බන සෙවය අග්‍රාධනා කිහිපි.

### **නිල්ලකී ජාවතා මධ්‍යස්ථානයට**

පදිංචිවර පේ කෘෂිකාස හේ නව  
**upulnilambe@yahoo.com**  
රේවේල් මහින් මධ්‍යස්ථානයට දන්වන්න

**[www.nilambe-deshana.net](http://www.nilambe-deshana.net)**

වෙළි අක්‍රිය වහින්  
සුදුල් ව්‍යාපාරී දේශීන සං ධර්ම සාකච්ඡා  
බනට ප්‍රවාන කළ ඇති.

## පටුන

භාවනා පුහුණුව නැදින්වීම .....	1
භාවනාව - සිහිය දියුණු කිරීම .....	6
දේශනය - බොද්ධ භාවනාව යනු සිහිය දියුණු කිරීමයි .....	9
භාවනාව - සක්මන, පිය මැතිම .....	25
සාකච්ඡාව - භාවනා අන්දුකීම ගැන .....	29
භාවනාව - වාසිවී, සිටගෙන සහ සක්මන .....	53
දේශනාව - සසර භැදෙන භාරි - පටිවිච සමූජ්පාදය .....	56
දේශනය - ආනාපාන සති භාවනාව .....	76
භාවනාව - සිටගෙන භා සක්මන .....	90
භාවනාව - ආනාපාන සතිය .....	91
සාකච්ඡාව - ආනාපාන සතිය - සමාධියේ පදනම .....	92
භාවනාව - වාසිවී, සිටගෙන භා සක්මන .....	106
මෙමත් ය භාවනාව .....	108
දේශනය - නරක් වෙන සිත නදුනා ගෙමු .....	111
සාකච්ඡාව - මෙමත් යේ පිවත්වෙමු .....	122



## භාවනා පුහුණුව හැඳින්වීම

කළපාතා මිතු වරැනි මෙම තෙදින භාවනා වැධ්‍යවිහාන ආරම්භ කළා, අපේ ගොට්ටවතිය, කළපාතා මිතු හිලත්දයේ ආනන්ද ලෙස භාමුදුරුවන්වහන්සේගේ ධර්ම දේශනාවකින්. ඒ ධර්ම දේශනාව නිසාත්, මේ පරිසරය නිසාත් කාගේන් සින් ගෙදුරින් පිටත් තුවට වඩා සහ්සුත්, රික්ස් නිවි නිබෙන්නේ. ඒ නිවතු සින් තවත් නිවත්තට, සිසිල් කරගත්තටයි, භාවනාව අවශ්‍ය වෙන්නේ. අප වික වේලාවක් භාවනා කර, භාවනාමය අන්දුකිමක් බ්‍ලභාගමු. මේ උදෑස්ථ භාවනාවට බොහෝම උචිත වෘතිවක් නියෙන්නේ, ඒ වගේම කායික පැන්තෙහුත් භාවනාවට මේ වෙළාව බොහෝම සුදුසුයි, වාසි වූ ගමන් නිසා. මානසික පරිසරයන් සංසාධන්න සකස් වී ඇත්තේ. ඒ නිසා අපි මුළුන්ම වික වෙළාවක් භාවනා කරමු.

මේ භාවනාවට දී වැදුගත්ම කාරණය තමයි, හිත එකග කරගත්මට ලෙස උත්සාහයක් යොදාගැනීම් නැහැ. භාවනාව කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට ලැබෙන ජනප්‍රියම උත්තරය තමයි හිත එකග කර ගැනීම. අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු. සමහර විට භාවනාමය අන්දුකිම් ලැබෙන විට ඒ ප්‍රශ්නයට උත්තරය අප තුළින්ම මතුවත්තන් පුළුවන්.

භාවනාව විෂාල අප මෙනෙහැ දී පුරුදු කරන්න උත්සහ කරන්නේ, සිනිය, සතිය, තමන් පිළිබඳ සිනි කළුපනාව. මේ විතන අපි කවුරුත් අසා නිබෙන දේවල්. සිනිය කියන ව්‍යවහාර අසා ඇති. සතියන් අසා නියෙනවා, සිනි කළුපනාව ගැනන් අහලා නියෙනවා, ඒ විතන වලින් කියන කිසියම් ආධ්‍යාත්මක ක්‍රසලනාවක් නිබෙනවාද, නැකියාවක්, මේ විතන සියල්කක්ම පාව්චිව කරන්නේ නැකියාවක් පිළිබඳව. සිනිය කියන්නේ නැකියාවක්, සතිය කියන්නේ නැකියාවක්. සිනි නුවතු කියන්නේ එයටත් එහා ගිය නැකියාවක්. ඉතින් අප මේ දියුණු කරගත්තනට භදුන්නේ ඒ නැකියාව.

සිනිය, කිසියම් දුරකට, අපට, අප පිළිබඳව දැනීමක් ඇති කරනවා. සිනිය නැ කියන්නේ දැනීමක් නැති බවයි. සිනිය නැතිවානාම ඇහැන්නේ නැ, පෙනෙන්නේ නැ, ලෝකය පිළිබඳ දැනීමක් නැහැ, තමන් පිළිබඳ දැනීමක් නැහැ. ඒ නිසා සිනිය ආවාට පසුව ඇහුවාන් මොනවද සිදුවූයේ? මතක නැ. කියන්න දන්නෙන් නැ. සිනිය කියන්නේ ලෝකය පිළිබඳවත්, තමන් පිළිබඳවත් අප තුළ නියන දැනුමකට, දැනීමකට, ඒ දනෙන්නේ අතිනයේ සිටිය තමන් පිළිබඳව නොමෙයි. දැන් මේ වෙළාවේ ඉත්තන තමන් පිළිබඳව. සිනිය ආ පසු ඇහුවාන් ගිය අවුරුද්දේ කුමක්ද වන්නේ? පෙරේදා සිදුවූයේ කුමක් ද? කාවේ මොනවාද? ඒ ගැන කියයි. කියන්න බැර අර සිනිය නැතිව සිටි වෙළාව

## “ඒකොට සින”

ගැන. එනකොට මේ සිහිය භාම කෙනෙකුටම වර්තමානය පිළිබඳව දැනීමක් ලබා දෙනවා. සිහියෙන් සිරින වට වර්තමානය පිළිබඳව දැනීමක් ලැබෙනවා. වර්තමානය ගැනයි දැනීම, අවබෝධය දෙන්නේ සිහියෙන් වර්තමානය, මේ මොහාත පිළිබඳ දන්නවා. ඒ සිහිය නැත්තේ නැහැ. අප කාට්ට නියනවා නැත්තේ නැ. අප භාම දෙනාටම සිහිය නියනවා. ඒ නියන සිහිය තමයි දියුණු කරන්න හින. නැති සිහියක් ඇති කරගන්නවා තෙවෙයි. නැති සිහියක් ඇති කරගන්න බැහැ. මනුෂ්‍යයන්ට උපතින්ම ලැබෙන තුසලනාවයන්ගෙන් එකක් තමයි සිහිය. ඒ අප උපතින්ම ගෙනා ඒ තුසලනාවය දියුණු කර ගැනීම තමයි භාවනාවෙන් කරන්නේ. භාවනාව කියන වචනයේ තේරැම මේ අප කවුරැන් දන්නවා, දියුණු කිරීම, වැඩීම, සංවර්ධනය කිරීම, වග කිරීම, මොහවද දියුණු කරන්නේ? අප සරලව කියනවා නිත දියුණු කරනවා. සින කියන්නේ ඉතා සංකීර්තු ව්‍යුහයක්. තරහත් නිතේ නියන දෙයක්, ඉනින් තරහ දියුණු කරනවද? දක නිතේ නියන දෙයක්, නිත දියුණු කරනවා කියන්නේ දක දියුණු කිරීමද? නැහැ. එනකොට මොහවද දියුණු කරන්නේ? මේ දියුණු කරන දේවලින් එකක් තමයි සිහිය, භාවනාවේ දී දියුණු කරන්නේ සිහිය.

ඒ සිහිය දියුණු කරන්න පුළුවන් මනුෂ්‍යයට විතරයි. අපට විතරයි. අප දැන්න ලේකයේ. අපට පෙනෙන්න නියන ලේකයේ මිසිසාට පමණාය සිහිය වැඩිය භාකිවන්නේ. දියුණු කරන්නේ නැතිව ඉන්නත් පුළුවන්. කිසියම් සිහියකින් උපත්තාද ඒ සිහිය අභිම කරගන්නත් පුළුවන්. සින කළුපනාව අඩුකර ගන්න ඕන තරම් කුම නියනවා. කෙනෙකුට පුළුවන් ඒ කුමවලන් සිහිය අඩු කරගෙන යන්න. එසේ අඩු කරගෙන ගියෙන් වික කාලයක් යනවිට, උපත්තානම් කිසියම් සින නුවනාකින් ඒ සින නුවනා අඩුවූ කෙනෙක් විදිහර තමයි පිවත් වෙන්නේ. එබද කෙනෙකුගෙයි, සනෙකුගෙයි ලොකු වෙනසක් නැහැ. සින කළුපනාව, සින නුවනා, අර මනුෂ්‍යයකුට නිබිය යුතු පමණාට වසා අඩු වුවිට, එහෙම කෙනෙකුගෙයි සනෙකුගෙයි නැසිරුමේ ලොකු වෙනසක් නැහැ. එ වගේම සිහිය දියුණු කරගන්නත් පුළුවන්. භාවනාවෙන් කරන්නේ ඒ සින නුවනා දියුණු කරගැනීමයි. සින නුවනා, මේ දක එකට කට්ට කිරීමයි හොඳ, සහි සම්පෘතදේශය, සින නුවනා, සින කළුපනාව. නුවනා වෙන්කර ගන්නම එය ප්‍රයෝගනවත් වෙන්නටත් පුළුවන්, භානි කර වෙන්නත් පුළුවන්. සිහියෙන් තොර නුවනා දෙපැන්ත කැපෙන පිහියක් වගේ, බොද්ධයෙක් කියන්නේ බුද්ධිමත් කෙනා. බුද්ධිය විතරක් නොමෙයි, සින බුද්ධිය නියන කෙනෙකුට තමයි බොද්ධයා කියන්න පුළුවන්. කවුරු හරි සින බුද්ධියෙන් ඉන්නවානම්, අන්න ඒ තැනැගේනා ධෙශමයට අනුව ජීවත් වෙනවා කියන්න පුළුවන්. එනි වට්නාකම මෙනෙකායි කියන්න බැහැ. සින බුද්ධිය, ඕනම වෙළාවක බලන්න කිසියම් ප්‍රග්නයක් මත

වුනාදු? අපේ සම්බන්ධකම් නිසා ඇතිවූ ප්‍රශ්න වෙන්න ප්‍රශ්නවන්. කවුරුන් හෝ සමග නැතිනම් මොහවා හෝ දෙයක් එක්ක, පිහියකින් පාන් පෙන්නක් කපන කොට, එළවල්වක් කපන කොට ඇතිල්ලක් කාපුනා කියන්න. නැතිනම් උජාල්ලකින්, කොස්සකින් වැඩ කරනකොට හරි, පිගානක්, පිරිසියක්, කෝප්පයක් හෝදා කොට හරි ප්‍රශ්නයක් වුනාදු?, එනා සිහිය අඩු වීම තමයි තියෙන්නේ. ඒ සිහිය තිබුනානම් බොහෝ ප්‍රශ්න අප හඳුගන්නේ නැහැ. අප හඳුගන්නා නම් යම්තාක් ගැටුම්, ගැට්ල්, ප්‍රශ්න, අප එක්කන්, අනුත් එක්කන්, බාහිර දේවල් එක්කන්, ඒ සිහිය අඩු වීම නිසා. සිහිය එන්නේ පසුව. අපරාදේ මෙහෙම උනානම්, මෙහෙම කරා නම් භෞදිය කියනවා. පසුව අතිනය පිළිබඳ කිසියම දැනීමක් ඇතිවෙනවා. නොදැව බලන්න, සිහිය එන්නේ පහුවෙලා. බොහෝම පහුවෙලා. සමහර විට අපට ලොකු ආවේගයන් ඇවේත් කෙනෙකුට බහිනවා, නොකිය යුතු දේවල් කියනවා, නැඛැයි ඒ වෙළුවට එය නොකිය යුතු දෙයක් කියන සිහිය නැ. බැත්තාලා ඉවර වූ විටයි ඒ සිහිය එන්නේ. ඉන්පසුව තමයි අප සමාව ගන්නේ, ආයි මූණ බලන්න බැර වෙනවා, එයේ හෝ කමක් නැහැ. සිහිය එනවා නම්. එහෙම දුවසක් ගිහිල්ලා හෝ කමක් නැහැ සිහිය එනවා නම්. එහෙම වන් එන්නේ නැති එකසි ප්‍රශ්නය. ආයිත් මතක් වෙනකොට, තව බැත්තා මදි කියා නැවතන් බිතිනවා. මේ ආත්මෝම සිහිය එන්නේ නැහැ. මැරෙන කොටත් මතක් වුනාම ආත්මෝන් ආත්මෝම උන්න ඒ අසිහිය ගෙනියන්න ප්‍රශ්නවන්. එහෙම ගෙනියනවා, තරඟන් එක්ක අසිහිය ගෙනියනවා ආත්මෝන් ආත්මෝම, එළුෂ්සුව ගෙනියන්න ප්‍රශ්නවන්, අවුරුදු ගතුන්.

ඉතින් ඒ නිසා කළයාතා මිතුවරුනි, මේ මතුප්පන්වයේ උපරිම එල තෙවා ගන්නට, මතුප්පයක් විදිහරි උපන්න ඒ ස්වර්තාමය අවස්ථාවෙන් උපරිම එල ගන්නනම් සිහිය තිබිය යුතු මයි. සිහි තුවනා තියෙන්නටම ඕනෑ. ඒ සදහාය මේ වැඩ සටහන මේ අද, හෙට සහ අනිද්දා කරන්න බලාපොරාත්තු වෙන්නේ එයයි. ඒ කාරණය කරා කිරීම එනැනින් ඇති කියා හිතෙනවා. මට කියන්න ඕන වුනේ, හිත එකග කර ගැනීමන් එක්ක තුළාක් පටලුවෙන්න හදුන්න එපා භාවනා කරන කොට, හිත එකග වුනේ නැහැ කියා භාවනාව අසාර්ථකයි කියන තිගමනයට එන්නත් එපා. හිත එකග කරගන්න ඕනැවට වඩා වේරුයකර, උන්සහකර කායික මානසික පිඩිනයක්, ආතනියක් හඳු ගන්නත් එපා, භාවනාව කියන්නේ ඒ එකක්වත් හෙමයි.

මේ ව්‍යුහමානය පිළිබඳව දැනුවත්ව සිටීම. මේ මොහාත පිළිබඳ දැනුවත්ව සිටීම, මේ මොහාත කියන්නේ අත්දැකිමක්, පෙන්නන්න දෙයක් නැහැ මේ මොහාත කියා, මේ මොහාත කියන්නේ අත්දැකිමක්. එනකොට මා කරා කරනවා මේ මොහාත එය මගේ අත්දැකිම. මගේ ඇස් දෙකට මේ

## “නිවෙන සින”

පින්වතුන් පේනවා, එයයි මේ මොහොතේ මගේ අත්දැකීම. මේ පින්වතුන්ට මාව පේනවා. මේ කියන දෙය අභෙනවා, ඒ තමයි වර්තමානය, මේ අත්දැකීම් පිළිබඳව සාධානව ඉන්ට. කුමක්ද දැනෙන්තේ? අයේ අරගෙන සිටිනවේ රුප ජේනවා, අයේ වහගේන්තන් කන් දෙක ඇරෝගෙන සිටින නිසා අභෙනවා, ගේරයටත් දැනෙනවා. ඔවුවට අදහසුත් එනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්තේ මේ මොහොතේ. මේ මොහොට් කුමක්ද සිද්ධ වෙන්තේ තමන්ට? අභෙනවා, රිදෙනවා, දැනෙනවා, සිනල දැනෙනවා, රයේන් දැනෙනවා. රේලගට කළුපනාවන් එනවා. කළුපනාවන් එන්නෙන් මේ මොහොතේ තමයි. කළුපනාවක් ඔස්සේ දුවනවාහම් ඒ බවත් දැන ගන්නට පූජාවන්, යමක් දැනගත් පසු, ඒ දැන ගත් දෙය ගෙන විශ්ලේෂණය කරමින් කළුපනා කරමින්, එනි හොඳ නරක විනිශ්චය කරමින්, සිටීම තමයි සිතේ පූරුද්ද.

සිනටත් වැඩික් එපැයි. අභෙන, පේන හැම දෙයක් ගැනම විශ්‍රාජ කිරීම තමයි හිත මහා ලෙකුවට බාර අරගෙන කරන්නේ. කවුරු බාර දුන්නද දුන්නේ නැහැ හිතට. කවුරු බාර දුන්නත් නැතත්, එබඳ කාර්යක් හිත බාර අරගෙන මහා වගකීමක් කියන භාරදුර වැඩික් කරනවා කියන හැරිමෙන් තමයි හිත ඔය හැම දෙයක් ගැනම කළුපනා කරකර ඉන්නේ. අවශ්‍ය දේශී එපා දේශී ගෙන. ඒ හිතට නිවාඩු දෙන්න. එය ඉහාම වැදගත්, කළුපනා කරන, අහස්මාලිගා භදුන, විනිශ්චය කරන සහ අතින මහකයන් තුළ පීටත් වෙන්න භදුන, ඒ හිතට විවේකයක් දෙන්න. විවේකයක් දෙන්න කියන්නේ, ඒ හිතින් වැඩි ගත්න එපා. මොනවා මතක් වුවත් කමක් නෑ, තැබැයි ඒ ඔස්සේ අතිනයට දුවන්න භදුන හිතට කියන්න, අද ඔබට නිවාඩු. ඔය අභෙන දේවල් ගෙන දිගින් දිගටම විශ්‍රාජකරන්න භදුන හිතට කියන්න අද නිවාඩු දුවසක්, අද විවේක ගත්න. එසේ මේ හිත තේරුම්, බෙරුම් කර ගත්න. හිතින් මොනවද අප අද ගත්න වැඩේ? මොනවද අද නොගන්න දේවල්, එවිට හිතට 90% වහර විවේකයක් ලැබෙනවා. දැන් ප්‍රශ්නේ නියෙන්නේ විවේකයක් නොගෙන, නිවාඩු නොගෙන, මේ නිවාඩු නියෙනවා කියලවන් දුන්නේ නැතිව, උපන් දුවසේ සිට වැඩි කර කෙනෙකු නිවාඩු ගත්න කැමති නැහැ. නිවාඩු ගත්නාත් හිතනවා කුමක්ද වෙන්නා මට? මගේ රස්සාව නැතිවෙදිද? නැවත එනවිට රස්සාව නැති වෙලා නියෙයිද? හිතට ඒ ප්‍රශ්නය නියනවා. භාවහාවටත් මදිහත් වෙන්න බලනවා, පාලනයකින් තොරව කළුපනා කරන ඔවුව හැම දෙයකටම මැදිහත් වෙනවා, ඒ ගැනයි සිනියෙන් ඉන්ට ඕන, මෙයට මෙනහැට ඕනුද එපාදු? එපානම් ඔහෝ හිටපුවාවේ පැන්තක, පැන්තක ඉන්න අරින්න. හිතට ඉන්න දෙන්න පැන්තක. භාවහාව යනු හිතන්න දෙන්නේ නැතුව හිත මර්දනය කිරීමක් හෙමෙයි. තැබැයි ඒ හිතින් වැඩි ගත්න යන්ට එපා. අවධානයන් ඉන්න, මනාඩු අවධානයන් ඉන්න. අවධානය නැති

වූ සැකින්ම, ඒ නැතිව ක්‍රමයේම, අන්න අර දුවන හිත ආපසු තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. පටන් ගන්නට කමක් නෑ, එහි වරද හිතේ හෙමෙයි අපේ අවධානය නැතිවීමනේ. නැවත අවධානය පිහිටවා ගන්න. ඒ තමයි සනිපට්ධානය කියන්නේ. සිහිය නැවත නැවත භඳුගන්න සේරියටර කරගත්න. සිහිය කොයි වෙලෙද ආවේ. ආ! මං භාවනා කරනවා කියා කොයි මොහොතේද මතක් වුනේ, ඒ මොහොතේම අර අනවශ්‍ය කල්පනාවල් නවති. නැවතුනටට නැවතන් ව්‍යෝගාත්‍ය එලි පෙහෙලි වෙයි. අර අතිත කල්පනාවන්ගෙන් වැසුණු, හරියට වළාකුල් වලින් වැසුණු අහස වගේ, වළාකුල් වලින් වැසුණු විට අහස පේන්නේ නැතේ, කළ පාට පේන්නේ. ඒ වළාවන් ඇත් මැත් වුනටට, නිල් පාට අහස, අර පිරිසිදු පැහැදිලි මනස නැවතන් විද්‍යාමාන වෙයි. එය පේන්නේ පටන් ගනී. සිහිය නිබුණෝත් තමයි අර පිරිසිදු හිත දකින්න පුළුවන් වන්නේ සහ දුවන්නේ නැති හිත දකින්න පුළුවන් වන්නේ.

ඒ නිසා භාවනාව විදිහට කළකානු මිතුවරානි, පුහුණු කරන්නට සිහියම. වඩ වඩාත් සිගි තුවනා, අනවශ්‍ය මොනවද අවශ්‍ය මොනවද, අනවශ්‍ය දේ අන හරින්න. හිතට විවේක ගන්න ඉඩ දෙන්න. සිහියෙන් විවේක ගන්න ඉඩ දෙන්න. සිහියෙන් විවේක ගැනීම ගැන අප පසුව කිරා කරමු. කුමක්ද විවේකය කියන්නේ? සිහියෙන්ම බො ගන්න පුළුවන් දෙයක් මිස, අසිහියෙන් ලැබෙන දෙයක් හෙමෙයි. විවේකය කියන්න අපේ කුසලනාවයක්, කුසලයක් විවේකය. කාර්යයබහුලත්වය කියන්නේ අකුසලයක්.

හොඳය ඒ සරල විස්තරය පුමාණවන් මේ වැඩසටහනේ ආරම්භයට. අපි ටික වේලාවක් ඒ ආකාරයට සිහියෙන් ඉත්න උත්සාහ කරමු.

## භාවනාව - සිහිය දියුණු කිරීම

අපට ඇසෙන ගබ්ද, ගරුරයට දැනෙහා වේදනා,  
ඉරුයවිට වෙනස් කිරීම භා තුස්මට හිත යොමු කිරීම.

හිතන්හා අපට ඇත්තේ කන් දෙකක් පමණක්ම නම, මොන වේදිනෝ අත්දැකීම් ද ලැබෙන්නේ, සම්පූර්ණ අවධානය කන් දෙකට යොමු කර, කන් දෙක හරහා මොහොත් මොහොත බඩන අත්දැකීම් ගැන සාවධාන වන්න. දැන ගන්න. සතිමත් වන්න....

කන් දෙකන් සමග අප බඩන අත්දැකීම් වලට කියනවා අභ්‍යන්තරා, ඇතැන්තාවා කියා.

රික වෙළාවක් දිගටම ඇතෙන දේවලුන් තියනවා. ඇස් නස්සි යන ගබ්දත් තියනවා.

හැම ගබ්දයක්ම අපෙන් අසනවා, ඔබ සිහියෙන්ද ඉන්නේ කිය....?

කිසිම ගබ්දයක් සිහියෙන් ඉන්න කෙනාට බාධාවක් තෙමෙකි. උපකාරයක්මයි. වෙන කළුපනාවකට ගිය ගමන්ම ඇතෙන ගබ්දයක් නැවත මෙනෙන්ට එන්න උදුව් වෙනවා....

ව්‍යුතමානයේ ඇතෙන ගබ්දත් සමග සාවධාන වන සින කිසියම් දුරකට විවේකි හිතක්....

ඒ ව්‍යුත් හිත යොමු කරන්න. ගරීරයට, ඉරුයවිට....

නම කළ හැකි වේදනාවන් දැනෙන්නට පුළුවන්, රැඳුනාවා, හිරුවැලා, කකියනවා, මේ නම් දෙන්නට පුළුවන් වේදනා භද්‍යනාගන්න. සැහැල්ලුයි කියන්ට පුළුවන් අත්දැකීමුන් ලැබෙන්නට පුළුවන්. ගරීරය ගැන අවධානයන්, ගරීරය නිසා මොන වේදින් අත්දැකීම් ද මේ මොහොත් බඩන්නේ, ලැබෙන, ලැබෙන අත්දැකීම භද්‍යනාගන්න, දැනගන්න....

එකම වින්දනයක්, එකම වේදනාවක් අල්ලගෙන, ඒ ගැනම හිත හිත ඉන්න අවශ්‍ය නැහැ. පොලුවේ සැහැල්ලුවන් ගරීරය ආක්‍රිත ව බඩන සැම සංවේදනයක්ම වෙන් වෙන්ව දැන ගන්න....

ගරීරයට නැවත නැවතත් අවධානය යොමු කරන්න. ඔය දැනෙන අපහසුනා, අපහසුනා බව දැන ගන්න, හැබැයි ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව. අපහසුනා සහ ප්‍රශ්න එකක් නොවන බව අවබෝධ කර ගන්න. තව ස්ව්‍යාප වේදනාවකින් ඉරුයවිට වෙනස් කළ වට ඔය අපහසුනා, අපහසුනා නොවන දේවල් බවට පත්වෙකි.

මය දැනෙන අපහසුතා වෙදනා කැක්ඩම් නිරි වැටීම් වලට අවධානයෙන් ඒ කෙරේන් ම යොමු වූ අවධානයෙන් දැන් හෙමිනිට ඉරියවිව වෙනස් කරන්න. අවධානයෙන් පා දිගු කරන්න. නිරි වැටීම් මග හැරෙන තෙක් සිට, හෙමිනිට නිට ගන්න....

මේ සිහිය, සතිය, සිනි බුද්ධිය ඕනෑම ඉරියවිවක පුරුණ කළ නැකියි, පුරුණ කළ යුතු දෙයක්. ඒ නිසා නිට ගෙන භාවනා කරන්න... .

ඉරියවිව වෙනස් කරන කොටම, වෙනස් කළ විටම, බලන්න අර අපහසුතාවලට කුමක්ද වුයේ? ඒවා කොහුටු ගියේ? කොහොත්ද මේ පහසුව ආවේ?.....

දිගටම අවධානයෙන් ඉන්න. මය නිටගත් අලුත් ඉරියවිවත් සමග අත්දැකින සුවය, සැහැල්ලුව, පහසුවත් සමග....

සිසියම් අපහසුවක්, අසමතුලිනතාවයක්, සමබර නැති ගතියක් දැනෙනවා නම් හෙමිනිට වාචි වී භාවනා කරන්න, නැතිනම් දිගටම නිටගෙන අවධානයෙන් ඉන්න.... දිගටම අවධානයෙන් ඉන්න. මේ ඉරියවිව නිසා අත්දැකින වින්දන ගෙන, විදිම් ගෙන.....

කුමයෙන් සැපක් වුනු ඉරියවිව දැකක් වෙන සැරී, නිට ගන්නට නියෙනවා නම් හොඳයි කිවිව නිතම, දැන් නිටගෙන නිටියා ඇති කියන භාරී, වාචිවලා සිරීම දැකක් කිහු නිතම, දැන් ආපසු වාචිවෙන්න නියෙනවා නම් හොඳයි කියන භාරී, සිහියෙන් දැන ගන්න. සැප, දැකක් වන භාරී සිහියෙන් දැන ගන්න....

සැපක්, දැකක් වන්නට අවුරුදු ගාහක් යන්නේ නැහැ. තන්පර කුටුව රවුම් දෙක තුනක් කැරුණෙන විට, සැපයි කිහු ලෝකය එනන නැහැ. හොඳයි කිහු දේවලුත් මෙනන නැහැ. මේ අත්දැකිම් අප කවදත් බෙහෙවා. සිහියෙන් සිරීන විට පමණයි අත්දැකිම අවබෝධය බවට පත්වන්නේ, ඒ අවබෝධයෙන් නැවතත් වාචි වෙන්න, වාචිවී භාවනා කිරීම සඳහා.....

ඡැකි නම් කොන්ද සැපුව නියා ගන්න, බෙල්ල සහ හිසන් සමග, දුර දූඩ කර ගැනීම නොමෙයි, සැපු කියන්නේ. උරුහිස් දැන් සැහැල්ලු කර ගන්න....

අලුත් ඉරියවිවත් සමග ප්‍රබෝධයක් දැනෙන්නට පුළුවන්...

මේ ඇති කරගත් සිහි තුවනා, සිනි කළුපනාව, සති සම්පූජ්‍යක්දකුය ප්‍රයෝගනයට ගන්න, තුළුම ගෙන දැන ගන්න ගෙන මොනවද දැන ගන්න නියෙන්නො? මොනවද දැන ගන්න පුළුවන්? පළවෙති කාරණය, තුළුමක් කියන්නේ වික්කේ ආශ්‍රාසයකට නැතිනම් ප්‍රග්‍රාමාසයකට. ආශ්‍රාසය දැනගන්න, ප්‍රග්‍රාමාසය දැනගන්න...

## “හිංසා සින”

මධ්‍යට රහස්‍යීන්, මධ්‍ය නොදුනුවන්ටම ඔබගේ ගෙර්ය ආගේවාස කරනවාද? ප්‍රශ්න්වාස කරනවාද? අඟුල්වන සෑම තුස්සේමක්ම, ඒ වාගේම පිට වන සෑම තුස්සේමක්ම තමන්ගේ සිහියේ සුපරික්‍රාකාරින්ටයට යටත්ව සිදුවෙන්න ඉඩ හරින්න...

ස්වහාවික තුස්සේම ගැන සතිමත් වන විට, සිහි කළුපනාව ඇති කර ගන්න විට, ස්වහාවික ආගේවාසයක්, ස්වහාවික ප්‍රශ්න්වාසයක් සමඟ ව්‍යුත්තානයට පැමිණාන විට, නිතට දැනෙන්නේ ලොකු විවේකයක්...

මොන වේදනා තිබුනන්, මෙම මානසික සැහැල්ලුව ගෙර්යටත් දැනෙනවා... කිසියම් දුරකථ සැහැල්ලු වූ සිහින් හා සැහැල්ලු වූ ගතින් මේ හාවනා අභ්‍යාසය තිමා කරමු.

දෙනෙන් විවර කරන වේතනාව ඇති කරගෙන. හෙමිඹිට ඇස්සේ අරින්න.

## දේශනය - බොද්ධ භාවනාව යනු සිහිය දියුණු කිරීමයි

කළඹුතු මිතුවරුන්, සමහර විට කායික වගයෙන් අපහසුනා ඇති වෙන්නත් ඇති, උර්ද් 8 සිට පැය තුනහමාරකට ආසන්න කාලයක් බිම වාචිවි සිටිය. අප සාමාන්‍ය පිවිනයේ, මෙබඳ ඉරියවිවක ඉන්නේ නැහැ. බිම කොහොමත් ඉන්නේ නැහැ. එමිසා කායික අපහසුනාවය දැනෙනවා. එය භාවනා අපහසුනාවයක් කියා වර්දුවා තිනාගේන් එපා. ඔය දැනෙන අපහසුනා, ගරිරයට සම්බන්ධ, එක ඉරියවිවක සිටිම නින්දා, තුරු නැති නිසා, විශේෂයෙන් තුරු නැති නිසා දැනෙන අපහසුනා. ඔය ඉරියවිව තුරුවෙනවිට සහ මහ පොලුව තුරුවෙනවිට, අපහසුනා අඩු වෙනවා. පහසුවක් බවට පන් වෙනවා. මෙහුමා වාචිවි සිරින මේ සිද්ධා ආසනය, මෙවා භාවනා ඉරියවි, මේ ඉරියවි අපට අමාරදී මුලදී. මුලදී අපහසුදී තුරුනාති නිසා. සැබැවින්ම මෙම ස්වභාවික ඉරියවි, අස්ථානාවික වූ ගැහ භාණ්ඩ නිසා අපට අද අපහසුවි තිබෙනවා. පහසුව අප භාම විටම සොයන්නේ තව කිමිම දෙයක් සමග. නමුත් ඔය ඉරියවිවෙම තිබෙනවා ලොකු සුවයක්, තුරු වුනෙන්, භාවනාවේ හෙමෙද ඉරියවිවේ. දෙපා නමාගෙන, පොලුව උඩි, කොන්ද සාපුර්ව තියාගෙන, අස් දෙක අඩවින් කරුගෙන, භාවනාවක් තොකළත්, ඒ ඉරියවි තුළම ලොකු කායික ප්‍රතියක්, කයට, ඒ සුසුමිනාවට, ඒ ඔස්සේ මොලයට, තදුවතර, ඒ ඉරියවිව නිසා දැනෙනවා. ඒ පිළිබඳ බොහෝ වූ විද්‍යාත්මක පරිශ්‍යත් අද කෙරි තියෙනවා. මේ ඉරියවිව තියා කෙනෙකුගේ මොලයේ සිදුවන විපරියාස සහ තදුවතර දැනෙන බලපෑම හේතුවෙන් සුවයක් දැනෙනවා. එක්නරා පර්වාස කාලයක් තියෙනවා. මුලදී ඒ අපහසුනාවය දැනෙනවා. එක කාලයක් යනවිට එය පහසු වෙනවා. එමිසා මට කියන්න අවශ්‍ය වන්නේ, ඔය දැනුන වේදනා, දැනෙන වේදනා ලොකු ගැටුවින් කරුගෙන්න එපා. භාවනාව හරියට වුනේ නැහැ, භාවනාව කරුගෙන්න බැරේවුණා, අනින් අයනම් හෙලවෙන්නේ නැතිව හොඳට හිටියා, තමන්ට විතරදී මේ ප්‍රශ්නය, දැනුන වේදනා මහා බාධික කරුගෙන්න එපා. සමහර විට හෙට අතිද්ද වන වට නැගිරින්න කිවිත, නැගිරින්න තිනත්නේ නැති තරමට ඉරියවින සමග සමව්දීන්න ප්‍රශ්නවන්.

රීලග කාරණය, ඔය ඉරියවිව සහ වේදනා පිළිබඳව අපි පස්සේ කරා කරමු. සාකච්ඡාවේදී.....

රීලග කාරණය සිහිය. භාවනාවේදී අප සිහියෙන් සිටිම, සිහියෙන්, සිහි නුවතින් සිටිම, ගැනයි අප කරා කලේ. ඒ පිළිබඳව යි ඒ අභ්‍යන් කලේ. මුලින්ම කිවා, මේ තින එකග කර ගැනීමට හෙමෙද අප වැකිපුර අවධානය යොමු කරන්නේ. ඒ තියා නින එකග කර ගන යුතුයි, තින එකග වෙන්නේ නැහැ, කියන ඒ කාරණය ගැටුවින් කරුගෙන ප්‍රශ්න භාෂාගේන්න එපා. මේ තින

## “නියෙන සින”

එකග කරගැනීම සමඛ්‍යක් අහස්‍යයන් තිබෙනවා, භාවනාව නොමයි, අහස්‍යය නියෙනවා. භාවනාව කියන්න බැංච්වාට. හිත එකග කරගැනීම.

එබදුව අහස්‍යවලයි බෝධිසත්වයන්වහන්සේ අවු. 5,6 ක් පමණ යෙදුනේ. එබදුව අහස්‍ය තමයි පුරුණ කලේ. ඒකාගු මහස පිළිබඳ ව අත්දැකීම්. ඒ අත්දැකීම් වල සැහෙන කෙළවරකටත් උන්වහන්සේ ගිය, බුද්ධන්වයට කළින්ම, විවිධ ගුරුවරුන් යටතේ. අප අසා ඇති පරදි ගුරුවරුන් කිප දෙනෙකුම නිටිය. රාම පූතු උද්දක, ආලර කාලාම, භග්ගව, එනකොට මේ ඇත්තන් ලගට ගොස් බෝධිසත්වයන්වහන්සේ ඇතුළුවා, ඔබ කුමක්ද උගන්වන්නේ? ඔබතා කුමක්ද උගන්වන්නේ? ඒ ආචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කළා ඒකාගුතාවයක් තියෙනවා. ඒකාත්මක බවක් නියෙනවා, එය බ්‍රාහ්මන්න හැරී තමයි කිය දෙන්නේ. උන්වහන්සේ සොයා බැඳුවා ඉතාම වැදුගත් කාරණා දෙකක් විතනිදී.

පළමු වන කාරණය නම් මෙතුමන්ලා අපට උගන්වන්නේ අත්දැකීන දෙයක්ද? විමසන ගතිය, විමර්ශනය කරන ගතිය එනැන දී මතුවුනා. ආවට ගියාට කිසි දෙයක් කරන්නේ හැහැ. හොයනවා, අහනවා, කළුපතාකර බලනවා, ඉන්පසුවයි තිරුණයකට එන්නේ. එහෙම ගන්න තිරුණ හරි ප්‍රබලයි. ආවට ගියාට ගන්න තිරුණ, හැරීම් බරව ගන්න තිරුණ, බොහෝම ඉක්මන් තිරුණ, වැඩි කාලයක් තියෙන්නේ හැහැ. උන්වහන්සේ සොයා බැඳුවා, රාම පූතු උද්දකතාමා දැන්න දෙයක්ද මේ කියන්නේ? එතුමා අත්දැකීන දෙයක්ද? මෙතුමා පත්ව සිටින තත්ත්වය ගැනු මේ කඩා කරන්නේ කිය, එවට බෝධිසත්වයන් දුටුවා, ඔව්, මෙතුමා එනැන මහස සිටීම්හුය මේ කියන්නේ. එතුමාගේ මහස ඒකාගුයි. එබද වූ ඒකාගු මහසක් කරයි මේ මටත් එන්න කියන්නේ. ඒ සොයා බැඳු මුල් කාරණය.

දෙවනි කාරණය නම් උන්වහන්සේ තමන් දිහාන් බැඳුවා. ගුරුවරයා දිහා මුලින් බැඳුවා, රේගට තමන් දිහා බැඳුවා. ගුරුතාමා නම් දැන් එනැනට ගිය. මොහ සුදුසුකම් තිසුදු? කිසියම් හැකියාවන් රේකක් තිසුයි. ඒ හැකියාවන් තමන්ටත් තිබෙනවද? ඇයි හැත්තේ? ඇයි හැ කිය නිතන්නේ? එහෙම බැඳුවහම, සිද්ධාර්ථ බෝධිසත්වයන්වහන්සේ දුටුවා, හැ, ගුරුවරයා කිසියම් තැනකද ඉන්නේ, එනැහැට යන්නට හේතු වුනාද කිසියම් වූ ආධ්‍යාත්මික හැකියාවන් වේකක්, ඒ හැකියාවන් තමන්ටත් තියෙනවා. හැත්තේ හැ. එහෙහම තමන්වහන්සේටත් බැරිවෙන එකක් හැහැ.

මේ කාරණා විමසා බලා උන්වහන්සේ තිරුණය කළා එම ඉගෙන්වීම අත්හඳු බලන්න. පටන් ගත්තා අර ඉගෙන්වීම් පුරුණ කරන්න. සැක කරන්න ගියේ හැහැ. අතර මැද දී සැක කරන්න ගියේ හැ, විවිකිවිවාව ඇති කරගන්න ගියේ හැහැ. මුලින් ම විමර්ශනය කර, තිරුණයකට පැමිණි විට ඒ තිරුණය හරි ප්‍රබලයි. අතරමද නවත්තන්නේ හැතිව අවසාන ඉලක්කය කරාම ගෙනියනවා.

නොබෝ කලකින්ම ආලාර කළුමතුමා හෝ රාම පුතු උද්දකඩමා හෝ සිටියේ කිසියම් වූ ඒකාගු වූ මහසක ද, අන්න ඒ හා සමාන තැනකට අප් බෝධිසත්වයන්සේන් පැමිණියා. එබද වූ ඒකාගු මහසක් ඒ බෝධිසත්ව මහසේන් ඇති වුවා. ගුරුවරයාන් සකුටුයි. මෙහෙම ගෝලයක් ලැබුණේ නැහැ මෙපමතා කාලයකට. සාමාන්‍යයෙන් ගුරුවරු හරි කිදුරයි ගෝලයින්ට. අසුවා මෙන්නටද යන්න පුළුවන් උපරිම තැන? ඔව්, මෙනන තමයි, එහෙමතම දැන් මොකද කරග්නේ? දැන් ඉතින් උගෙන්වන්න පටන් ගන්න. අප් දෙදෙනාම උගෙන්වම් එකතුවේ. එතකාට බෝධිසත්වයන්වහන්සේ කළේපනා කළ එයද තමන්ගේ ඉලක්කය? මේ ආවේ ඒකාගු මහසක් සොයා ගෙනදු? නෑ එයට එහා ඉලක්කයක් තියෙනවා. නොව්සදනු ගැටුවක් තියෙනවා. නාම ඒ ගැටුව විසඳී නෑ. කමක්ද? යමක් සොයන ගතිය, නාම තියෙනවා. සොයන්න තියෙන තත්තාව එසේම තිබෙනවා. ඒ තිසාමන් එම පුළුෂ්‍යය ඇහුවේ. තවන් යමක් නැදුරු කිය, මේ සැහිමකට පත් නොවන ගතිය, අතාප්තිය, මදියි කියා හිතෙන ගතිය, එය එහෙම පවතිනවා. හිත හොඳට එකගයි. එහි අඩුවක් නැහැ, ඉතාම ඉහළට එකගයි. එකග වුවන්, ඒ ඒකාගුනාවයන් මදි කියා හිතන තත්තාව, මෙන් වඩා හිත එකග කරගන්න පුළුවන්නම් හොඳයි කියන තත්තාව තියෙනවා. ඔය තත්තාව ඕනම දෙයක් සමග එනවා.

ස්ථාල සමග පමණක් නොවයි, වාහනත් එක්ක විතරක් නොවයි, තහතුරා නා ඉඩකඩම් සමග පමණක් හෙමෙයි, තත්තාව ඕනම දෙයක් සමග හට ගන්න පුළුවන්. ඒකාගුනාවය ගැනන් ඇති විය නැකිය. ඒ තත්තාව එහෙමම තියෙනවා. මේ ලබු ඒකාගුනාවය මදි කියන තත්තාව, හොයුම දදු හෙමෙයි ලැබුණේ කියන අසහනය, එතන තිබුණා. ඉතින් උන්වහන්සේ බැලුවා එයට විසඳුමක් නාම ලබේ නැත්තේ. ඒකාගු කර ගන්න කළුන් සිත කිසියම් අතාප්තියකද සිටියේ, ඒ අතාප්තිය ඒ විදිහාම නාමන් පවතිනවා. මේ රෘප දියාන, අරෘප දියාන ඔක්කොම බවා ගන්පසුන්, මෙතන හෙමෙයි විසඳුම, අර අවාර්ය පරිවෙයි, ඒ ගෝලයන් රිකඹි සියල්ල අත් නැර උන්වහන්සේ ඒ අසහනයට විසඳුම සොයාගෙන වැකිය. යන්න පුළුවන් ගුරුවරු භාම දෙනා ප්‍රගටම ගියා. නමුත් විසඳුමක් ලැබුණේ නැහැ. එකල තිබුණා එකම විසඳුම නම් සිත එකග කිරීමයි. හිත දිවීම තමයි පුළුෂ්‍යය. කෙසේ හෝ පුළුවන් නම් හිත එකග කරගන්න එතන ගැටුවක් නැහැ. අද ව්‍යත් අපට හාවනාව සම්බන්ධයෙන් තියෙන්නේ එබද රාමුවක්, එවැනි විනුයක්, දැන් බොහෝවිට පාසල් වලට, හාවනා වැඩ සටහන් සඳහා ගියවේ, මා ඒ දුරුවන්ට කියනවා, හාවනා කරන කෙනෙකුගේ විනුයක් අදින්න කියා, ඒ සැම දෙනාම අදින්නේ, වාචිවී ඇස් වහගෙන ඉන්න කෙනෙකුගේ විනුයක්. ඒකාගු මහස විනුයකට නගන්න වෙන විදිහක් නැහැ. නමුත් එය හෙමෙයි, හාවනාව පිළිබද බොද්ධ ඉගැන්වීම.

## “නිවෙන සින”

මෙයේ ඒ මුළු භාර්තයේම උන්වහන්සේ ප්‍රකට ගුරුවරුන් හොයා ගෙන ගියා. අසභනය ඉතිරි වුණා, අත්දැකීම් ලබුවා, අසභනය එනැනම රුදුනා. අවසානය යන්ට කෙනෙකු නැ දුන්. අහන්ට කෙනෙකුත් නැහැ. ඉන් පසුව දුන් කුමක් කරම්දේ කියන ව්‍යවහ මනසින් සිටින වට, අන්න අප අසා තියනවා, මනක් වුවා, ප්‍රංචි සිදුවීමක්. ප්‍රංචි කියන්නේ මේ ප්‍රංචි කාලේ වූ සිදුවීමක්. අර වත් මගුල ද්‍රවයේ එලිමහනේ, එලක් බැඳුගෙන, නුස්ම ගැන සිනියෙන් සිරියා තේදු? ඒ අත්දැකීම එකඟාර උන්වහන්සේට මනක් වුවා, අවුරුදු නිස් පහේදී. දුන් මේ රෝප ධෙශන බඩා, අරෝප ධෙශනයන් බඩා සිටින වට, ව්‍යෝම්පිළ්න මනසක් නෙමෙයි, විසිරුනු මනසක් නෙමෙයි, හොඳ ඒකාගු මනසක් තිබුණ් නමුත් ඒකාගු මනස සිරුතු මනසක්. එනහදි උන්වහන්සේට මනක් වුවා, මේ ප්‍රංචි කාලේ, මෙබදු වූ අත්දැකීමක් මා ලබුවා තේදු? එලිමහනේ එලක් බැඳුගෙන මේ ඇතුල් වෙන පිට වෙන නුස්ම ගැන සිනියෙන් සිරියා තේදු? එය මනක් වෙත් සමගම උන්වහන්සේගේ හිතට ලෙඛ සතුවක් ආවා කියා ඒ කරාවේ තියනවා. ලෙඛ සතුවක් ආවා. ඒ සතුවන් සමගම උන්වහන්සේට වැටහුනා එය විය යුතුයි වෘම්ක්තියේ දොරටුව, මේ සිනිය වෙන්න හිනා වෘම්ක්තියේ දොරටුව, දුන් ඉන් පැහැදිලි වෙන්නේ මේ ඒකාගුනාවය, හින කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. අමාරුදි ඉනාම අමාරුදි, සිනිය නැතුව, දුන් සිනිය එක්කනම් මිය රික පුරුදු වුන්, සතිපරිධානයන්නම්, එහෙතුම නැවත අර ප්‍රංචි කාලේ නුස්ම ගැන සිනියෙන් සිටිය අත්දැකීම මනක් වියයුතු නැහැ.

මෙම දෙකෙහි වෙනස හඳුනගත්තේ නැත්තම්, ඔවුනා මිතුවරුනි, අප භාවනාවට කියා, ලෙඛ කැපවීමක් කර, කාලය නාස්ටි කරනවා, අබුද්ධ වූ මානසික අභ්‍යාස සඳහා. කමක් නැහැ අපට වෙලාව තියනවානම්. එසේ ලෙඛ වෙලාවක් නැහැ. කොයි දේවත් ලෙඛ වෙලාවක් අද නැහැ. කන්ටත් නැ, තිළු ගන්නත් නැහැ, දුවන්ටත් නැහැ, මොනවට වත් ලෙඛ වෙලාවක් කාටවත් නැහැ, ඉතින් මේ තියෙන ප්‍රංචි වෙලාවේ, උපරිම ප්‍රයෝගන ගන්ට සූජ් මාවතේ ගමන් කරන්න, රුම් ගහන්නේ නැතිව. එනකොට මොකක්ද මේ දෙකේ වෙනස? දුන් පළවෙනි වෙනස තමයි මය ඒකාගුනාවය පුරුදු කරනවානම් එක අරමුණාක් තියෙන්න ඕනෑ. වෙනසේ වෙන්නේ නැති අරමුණාක් තියෙන්න ඕනෑ. හෙළවෙන්නේ නැති අඩු වැඩි වෙන්නේ නැති අරමුණාක්. එබද අරමුණු හඳු ගන යුතුයි. කිසින වගේ වෙනස් වෙන්නේ නැති, කිසියම් කාලයක් තිශ්වලව තියෙන අරමුණු, එහෙම හඳුගෙන, ඒ ගැන විතරක් හිනහවා අන් සියලු සිනිවිල් ප්‍රතිකේෂ්ප කරනවා. ඒ තමයි ඒකාගු කරගන්න පිළිවෙළ. එකම දෙයක් ගැන ගැන නැවත නැවත සිත්තනවා, ඉතින් මේ මන්තරයක් ජ්‍යා කරනවා වගේ, නැවත නැවත එකම කාර්තුයක් ගැන හිනහවා. අන් සියලු සිතුවිල් බැඳුවාර

කරනවා. ඒ ප්‍රගට දෙවන කාරණය, මෙයේ ඒකාගු කරගන්න යන කොට මේ හිත, ලේසි හැහැ. හිත මෙහට ඉඩ දෙන්නේ හැහැ. එනකොට තුමක්ද වෙන්නේ? කරන්න වෙන්නේ මොකද්ද? මේ සියලු සිතුවිල් ම්දනය කරන්න වෙනවා. හිතන එක මහා කරදුරයක් බවට පත් වෙනවා. හිත එකග කරගන්න යන කොනට, හිත මහා කරදුරයක් වෙනවා. මේ හිතන් එක්ක කොහොකු යුද්ධියක් ආරම්භ කරනවා. එයට තමයි භාවනාව කියා බොහෝ දෙනෙකු කියන්නේ. තමන්ගේ හිතන් එක්ක කරන යුද්ධියට, අප පිවිතයේ ඇති තරම්, කළමනා මුවරුනී යුද්ධ කරනවා, රස්සාවත් එක්ක යුද්ධ කරනවා, ගෙදරන් එක්ක යුද්ධ කරනවා, මහ පාරේ යුද්ධ කරනවා, වෙළඳ පොල් ගිනිල්ලා බඩු ගේන යුද්ධ කරනවා, වෙඩි රෝගන් එක්ක, බෙත් හේත් එක්ක යුද්ධ කරනවා, ඒ නොදුම ඇති, ඔය යුද්ධ මදි? ඔය ඔක්කොම යුද්ධ මද්දට අප මොකටද තව යුද්ධියක් භූත ගේන් භාවනාව කියා.

භාවනාව කියන්නේ තමන් එක්ක කරන යුද්ධියට නොමයි. පැහැදිලිව ගේරම් ගේන්ට, ඔබට යුද්ධියක් පටන් ගේන පුළුවන් තමන්ටම එරෙහිව, හැබැයි දිනන කොහොකු හැ. කවුද දිනන්නේ? ඔබ, ඔබන් එක්ක යුද්ධියක් පටන් ගේනොත් කවුද ජයග්‍රාහකයා? ජයග්‍රාහකයා හැති, පරදින සහ නිමා නොවන යුද්ධියක් අපට පටන් ගේන පුළුවන්. පරදිනවාමයි. ඉවරයකුත් හැහැ. හිතන් එක්ක කරන යුද්ධියට නොමයි භාවනාව කියන්නේ. ඒ යුද්ධ බෝධිසත්චයන්වහන්සේ කළා අවුරුදු 6 ක්. අනතුරුව එය ප්‍රතිසේෂීප කළා. ප්‍රතිසේෂීප කර තමයි ඔය සිතිපටියානයට වැඩිම කළේ. ඉතින් සිහිය කියන්නේ යුද්ධ නොමයි, අවබෝධියක්. සිහිය කියන්නේ දැකිමක්, දැන ගැනීමක්. හිත ගැන අවබෝධ කර ගැනීම එකක්, හිත ම්දනය කිරීම තව එකක්. කිසිම අවබෝධියක් හැතිව ම්දනය කරන්න පුළුවන්. ශිහැම කොනක්ව, දැන් ලුමයෙක්ව උනත්, ශිෂ්‍යයෙක්ව උනත්, කිසියම් පිරිසක් උනත්, ම්දනය කරන්න පුළුවන්. බලය පෙන්වා, හිත පනවා ම්දනය කරන්න පුළුවන්, හැබැයි අවබෝධ කරගැනීම කියන්නේ වෙනම දෙයක්. ලමයෙකුව අවබෝධ කරගන්නවා කියන්නේ එකක්, ම්දනය කිරීම තව එකක්. ම්දනය කළා කියා කිසි කොහොට අවබෝධියක් ලැබෙන්නේ හැහැ. සිහියෙන් කරන්නේ අවබෝධ කර ගැනීම. හිත ගැන අවබෝධ කරගන්නවා. තමන් ගැන අවබෝධ කරගන්නවා. ඒ නිසා මේ සිහියෙන් කරන භාවනාව සැහැල්ලයි. මෙහන යුද්ධියක් හැහැ. ගෙඩ ඇහෙනවා, මේ විදුලි පංකාවේ හඩ, පොලිනීන් වල හඩ, වාහන යන එන හඩ, කැස්සේ හඩ, ඇහෙනවා, එකාගුනාවයට නියන ආකල්පමය නාමුරුව නිසා, අප හිතනවා මේවා මහා කරදුර කියා. ඒ කරදුර ඔය ගෙඩ නිසා නොමයි එන්නේ. භාවනාවට ගෙඩ බාධාවක් කියන ආකල්පය අපේ ඔවුන් නියන නිසා, ගෙඩයක් ඇසුනු ගමන්ම

## “නිවෙන සින”

අර ආකල්පය නැගිටේ එහවා. ගබඳ නොතිබය යුතුයි කියන ආකල්පය එක වරම අවදිවී, ගබඳයක් ඇසුනු ගමන්ම ඒ ආකල්පය තමයි උත්තර දූන්නේ. අර ගබඳට ඒ ආකල්පය තමයි කියන්නේ කරදරයක් කියා. සිහිය නොමෙයි කියන්නේ. නිත දුවන කොටත් ඒ වගයි. සිතුවිල්ලක් ආ ගමන්ම, “සින එකග වෙන්නේ නැහැ සිතුවිල් නිබ්බාත්, ඒ නිසා සින එකග වෙන්නට නම් සිතුවිල් නොතිබය යුතුයි.” ඒ ආකල්පය ඇටිත් අර එන භාම සිතුවිල්ලක් එක්කම සටන් කරනවා. ඉතින් භාවනා කරගන්න නම්බ වෙන්නේ නැහැ. සිහියට බාධා නැත. බාධා කියන ඒවා, සම්බාධක කියන දේවල් සැමවිටම අසිහියෙන් ඉන්න කෙනාටයි මතු වෙන්නේ. කුමක්ද සිහියෙන් ඉන්නවා කියන්නේ? වෙන දේ දැන ගන්නවා, ගබඳය ඇහෙනවා, ඉතින් ගබඳය ඇසෙන බව දැනගන්නවා. ගබඳයක් ඇසීම, ගබඳය ඇසෙන බව දැන ගන්න බාධාවක්ද? සිහියෙන් ඉන්න බාධාවක්ද? නෑ කිසිම බාධාවක් නෑ. කුමක්ද ඇසෙන්නේ? කුමක් ඇසුනත් කුමක් නැහැ. ඇහෙන දේ දැන ගන්නවා. ඇසුනු බව දැන ගන්නවා. එය නමයි භාවනාව. ඒ භාවනාව ගැන විකක් නිතන්න. එතකොට අහවල් දේ නිසා භාවනාව කර ගන්න බැහැයි කියා නිර්ණයකට එන්න පුළුවන්ද? ඩිනම පරිසර නිතන්වයක් සමග සිහියෙන් ඉන්න පුළුවන්. අපට පුහුණුව නැති නිසිය, මෙහෙම වෙන් කරගෙන, කාලයක් වෙන් කරගෙන, නැහක් වෙන් කරගෙන, පුහුණු වෙන්නේ මෙය පුහුණුවක් පමණි. භැබයි, පුහුණුව වුනත් ප්‍රායෝගික වෙන්නත් ඕනෑ, ධේමානුකුලව වෙන්නත් සින.

කළපුනා මුතුවරුනි, සිහියෙන් කරන්නේ, සිදුවෙන දේ දැන ගැනීම. මෙය ඉනාම වැඳුගත්. ඔය අපේ කරා වල නියෙනවා එක්තරා රුපුතුමෙක් නිටිය, එනුමාට ලෙකු භාත්චාගාරයක් නිවුතා. මේ භාත්චාගාරයට මුරකරුවෙකු අවශ්‍ය මූවා. ප්‍රසිද්ධිකරු ඇකෑර්තුවක් නියෙනවා. සුදුස්සන් එන්න සම්මුඛ පරිස්ථිතා සඳහා. ආවා ලෙකු පිරිසක්, මොකද භෞද පැඩියක්, රාජ්‍ය සේවය, විශාම වැටුප් නියෙනවා, දීමනා නියෙනවා, නිළ නිවාසන් අති, නිළ උතින් ඇති, විශාල පිරිසක් ආවා සහතිකත් අරගෙන. රුපුතුමා කිවා මෙය ප්‍රායෝගික රස්සාවක්, මුරකාර තනතුර ප්‍රායෝගික රස්සාවක්. ඒ නිසා ප්‍රායෝගික පරිශ්වතායක් තමයි කරන්නේ, මිටිත පරිශ්වතායක් නොමෙයි, කුමක්ද පරිශ්වතාය? මෙන්න භාත්චාගාරයට ඇතුළු වෙන දොරටුව, මේ දොරටුවෙන් ඇතුළු වී, මුළු භාත්චාගාරයේම ඇවිද එන්න. එය පුළුවන්, අමාරු නැතන්. ඕන කෙනෙකට පුළුවන් භැබයි තව කොන්දේසියක් නියෙනවා නිකම ඇවිදිනවා නොමෙයි, පාහුයකට තෙල් පුරවා එය ඔවුව උඩ තබාගෙන ඇවිදින්න සින, තෙල් බිංදුවක් වන් භලන්න බැහැ. දැන් පරිශ්වතාය විකක් අමාරුයි. ලෙකු අවධානයකින් ඇවිදින්න එපයි. නමුන් කීප දුනෙක්ම

සමත් වුනා එම පරීක්ෂණයෙන්. කොහො දෙනෙකු අසමත් වූනා. අවිය නියෙන කොටම තෙල් වික ඩලා ගත්ත, පාතුය බ්‍රම පෙරල ගත්ත පිරිස වැඩියි. කිප දෙනෙකු කෙසේ හෝ එක තෙල් බිංදුවක් වන් ඉහිරින්නේ නැතිව අර මුළු භාත්‍යාගාරයේම ඇවිදු ආපසු ආවා. ඉතින් ඒ ඇත්තන් නිතන්න ඇති, රස්සාව ලැබේයි, පරීක්ෂණය සමත්නේ, රුපුත්‍රා ඇතුවා, දැන් අර භාත්‍යාගාරයේ තිබුණු දේවල් කියන්න. ඒ ගැන නම් දැන්නේ නැහැ. අප ඒවා දිභා බැලුවේට් නැහැ. ඔවුන් ගැනයි ක්ල්පනාව තිබුණ්. එහෙම කෙනෙකු මුරකරුවෙකට සුදුසු නැහැ. දැන් ඔබ මුරකරුන්නේ භාත්‍යාගාරයනේ, භාත්‍යාගාරය ගැන දැන්නේ නැතිව කොහොමද මුරකරුන්නේ? එනකොට මේ සුදුසුකම් දෙකම තිබිය යුතුයි. තමත් ගැන අවධානයි, අවට පරීසරය පිළිබඳ දැනුවන් බවයි. එබදු කෙනෙකුට තමයි, මුරකාරයෙකු කියන්නේ. යමක් ආරක්ෂාකරුන්තට භැකිවන්නේ, එබදු වූ කෙනෙකුට. තමත්ව පරීස්සන් කරගන්න බැරි කෙනාට, භාත්‍යාගාරයක් පරීස්සම් කරන්තට බැහැ. ඒ තිසා තමත්ව පරීස්සම් කරගන්තටත් පුළුවන් වෙන්න ඕන. තමත්ව ආරක්ෂා කරගතීම, තමත්ව රැක ගනීම. භැබැයි ඒ ගැන විනරක් තිතන්ට ගියෙන් අවට මොනවා වෙනවාද දැන්නේ නැහැ. ඔය ඒකාග්‍රතාවය කියන්නේ, සියල්ල අමතක කර එකක් සමග පමණක් පිවත් වීම, එයින් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. විමුක්තිය ලැබෙන්නෙන් නැහැ. මේ සිනියෙන් කරන්නේ සහ සිනික්ල්පනාව කියන්නේ, නරයට ඔය විදුලි පන්දුලක් වගේ, භැබැයි මේ විදුලි පන්දුලම් දෙනෙකුවටම දැල් වෙනවා. එක පැත්තක් විනරක් නොමැයි දෙපැන්තම දැල්වෙන, දෙපැන්තම ආලෝකමත් වූ විදුලි පන්දුලක් වගේ. ඒ විදුලි පන්දුම අල්ලගෙන ඉන්න කෙනාට, අවටත් පේනවා, අදුරක් නැහැ, තමත්වත් පේනවා, තමත් ආවරණය වෙළත් නැහැ.

ප්‍රශ්න කාරණය තමයි කළපුනා මිතුවරුනි, සිනිය. කව්‍යවත් පරදින දෙයක් නොමැයි, පරාප්‍රයට පත්වන දෙයක් නොමැයි, මෙනහ තරගයක් නැහැ. සිනියට තරගයක් නැහැ. ඒකාග්‍රතාවයට තරග තියෙනවා. සිනියට කිසිම තරගයක් නැහැ. නිත දුවනව ද, සිනියෙන් ඉන්නවා නම්, කුමක්ද කෙරෙන්නේ, එකම එක දෙයයි. ඒ නිත දුවන බව දැන ගැනීම විනරයි. නිත දුවන බව දැන ගැනීම පමණයි. එනහ වෙන කිසිම සටහක්, ප්‍රක්නයක්, අරගලයක්, විනිශ්චයක් අවශ්‍ය නැහැ. සින දුවනවාද, දුවන බව දැන ගන්න. දැන් මුළු සතිපරිධානම කියන්නේ ඔය කනාත්දල්, වෙන දේ දැනගන්ට. එපමණයි කුමක්ද සිදුවන්නේ? වෙන දේ දැන ගන්න. භුස්ම එනවානම් එන බව දැන ගන්න. රිදෙනවානම්, රිදෙන බව දැන ගන්න. සැහැල්ලනම්, සැහැල්ල බව දැන ගන්න. සිත එකගනම්, එකගබව දැන ගන්න. සිත දුවනවානම්, දුවන බව දැන ගන්න. මේ දේ නම් නොදැයි, මේ දේ නම් නරකයි, කියන ඒ බෙදීමට, විනිශ්චයට, සතිපරිධානය කොහොවන් ඉඩක්

## “පිටත සින”

හඟර. සිදුවන දේ දැන ගන්න. දැනගත්ත වට එතනින් නවතිනවා. හිත දුවන බව දැන ගත්විට දීවීම නවතිනවා. නවත්තන්ට ඕන නඟර. නවතිනවා. ඒ තමයි සිහියේ භාස්කම, සිහියේ ආශ්ව්යය, සිහියේ ප්‍රාතිභාස්යය. සින දුවන්තේම අපේ සිති කල්පනාව නැති වූ විවිධ. සිති කල්පනාව යම්තාක් නියෙනවා ද ඒ නාක් හිත ඔබන් සම්ඟී ඉන්නේ.

සිහි කල්පනාව නැති වෙනවාද ඒ නැති වූ මොහොතේම ඔබ දුරටත් විවර කරනවා. සමස්ත අතින මතකයන්ටම. හරයට මහා මුහුදක් මැද තියන නොකාවක් වගේ, සිහිය නැති වුවාද, මේ නැව සිදුරු වෙනවා භාම පැත්තෙන්ම. වටෝටම තියෙන සාගර ජලය කොපමතා වෙශයෙන් මේ නැව තුළට ගලා එනවද, ඒ වගේ සිහිය නැති වූ මෙහොතේ, අප්‍රමාණ අතිනය පිළිබඳ සිතුව්ල, කල්පනාවන්, මතකයන්, අපේ ඔව්ව ඇතුළට කාන්ද වෙනවා. හොඳට බලන්න එය තොමොදි ද වෙන්නේ කියා? සිහිය නැතිවූ භාම මොහොතකම, ඒ මොහොතට අවශ්‍ය නැති, ඒ මොහොතට අඩුල නැති, ඒ මොහොතට ප්‍රයෝගනයක් නැති කල්පනාවන්, අවුරදු ගානක් පරතා, අතිනයේ සිට එක් සෘත්‍යායකින් අපේ ඔව්ව තුළට ගමන් කරනවා. එක මොහොතක් ඇති, සිහිය නැති වූ එක මොහොතක් ඇති. අවුරදු 25 ක්, 30 ක් පරතා සිදුවීම්, නැවත නැවත සිදුවෙන්නට පටන් ගන්නවා අපේ ඔව්ව ඇතුළු. ඒ පුද්ගලයන් දැන් නඟර. ඒ පුද්ගලයන් මිය ගිය නැන් වල දැන් ගසුන් වැවිලා, නමුත් ඒ ඇත්තන පිවත් ව ඉන්නවා වගේ නැවත කරා කරන්නට පටන් ගන්නවා, කිය කරන්න පටන් ගන්නවා, අපේ සිහිය නැති වූ සැතින් ඒ සියලුම මිය ගිය භාම සිදුවීමකටම පත්‍ර ලැබෙනවා. එය අප නැම වෙශේම අත්දකිනවානේ.

අප වැඩිපුර කේප වන්නේ වර්තමානයට නොවෙයි අතිනයට. වර්තමානයට තරහා ආ අවස්ථා බොහෝම ස්ව්‍ය්පදි. හොඳට බැලුවාත්, වර්තමානයට එක වනාවක් තරහා ගන්න කෙනා ගතුන් ගන්න බැරේ තරම් වාර ගතුනක් අතිනයට කේප වෙන්නට දුරටත් විවර කරනවා. කෙහෙකු ඔබට දුස් කිවොත්, ඔබ ඉදිරියේ, ඔබට තරහා එන්න පුව්වන්. එය සාධාරණය කියනවා හෙවෙයි. කිසිම සාධාරණ කමක් නඟර, මොහම තරහක්වත්. සාධාරණය කිය හිතන්න බං. කාටද සාධාරණ අයිතියක් තියෙන්නේ නැයිර පිඩිනය වැඩිකර ගන්න? සිහි වැඩි කරගත්ත කාටද සාධාරණ අයිතියක් තියෙන්නේ? කාටද සාධාරණ අයිතියක් තියෙන්නේ අපායට යන්න? කිසි කෙහෙකුට සාධාරණ අයිතියක් නඟර. නමුත්, සාධාරණය කිය සිතන භාම කේපයක්ම, මිය අසාධාරණය අප, අපට කර ගන්නවා. දන්නේ නැතිව අප කරගත්නවා. වෙන කෙහෙකු කරාත් මානව

හිමිකම් වලට නඩු ලැබයි. භාබැදි, අප කොළ වන හැම අවස්ථාවකම, මහා ලොකු අසාධාරණයක් මේ ගැරීරයට අප කරනවා, භදුන්හ බදර අසාධාරණයක්. ඒ නිසා කිසිම කොළයක් සූඩාරණ නැහැ. භාබැදි, කෙනෙකු ඔබ ඉදිරියේ ඔබට දොස් කියනවාහම නිතේ තරහක් වින්න පුළුවන්. සාමාන්‍ය සිදුවීමක්. සාධාරණ නෙමෙයි. භාබැදි, සාමාන්‍යයෙන් වෙන්ට පුළුවන් දෙයක්. ඒ මතුස්සයා බැංශාල යනවා. ඉන් පසුව කුමක් ද වෙන්නේ? එය අතිනය බවට පත් වෙනවානේ. එය අතින කසළ ගොඩි. බැංශාහ කෙනාටේ අතිනය නෙමෙයි. ඒ ඔබේ අතිනය. තමන්ටනේ බැංශානේ, ඔබේ ඔල්ලවේ තමයි නියෙන්නේ. මහක් කරන හැම වාරුයක්ද තමන්ට බණිනවා. මහක් කර කර තමන්ම බැංශාම් අහනවානේ යළි යිලින්. ගණනක් මෙමමක් සිලාවක් නැහැ. එක් වරදු? නෑ, දෙපාරදු? නෑ, තුන් පාරදු? නෑ, ගණන් කරන්න බැර තරම් අප බැංශාම් අහන්නේ අපෙන්මයි. අතින් අයට විපමණා බණින්න වෙළුවක් නැහැ. කියන්නට කෙනෙකුන් නැහැ. කාට ගිහිල්ල කියන්නද? පොලිසියට කියන්නද, උසාවියට කියන්නද? වෙන වැඩි නිවෙනුට කියන්නද? විසඳුයිද? නැහැ.

ඉතින් කළකානා මුහුවරැති, මේ සිහිය නැති, අසිහිය නැමැති වේදිකාවට, අසිහිය නැමැති අන්ධිකාර වේදිකාවට, මේ අතින මහකය නැමැති සේවනාල්ල වැටෙන විටම, අතින භාඩිගම් භාවතන් රාග දැක්වෙන්න පටන් ගන්නවා. ආපසු සිදුවෙන්ට පටන් ගන්නවා. ඒ පුද්ගලයා නැහැ. සමහරවේ මෙනහින නැහැ, ලංකාවෙන් නැහැ, මේ ලෝකෙක් නැහැ. භාබැදි, ඉන්නවා වගේ අපට දැනෙනවා. කිසු දේවල් භාවත ඇහෙන්න පටන් ගන්නවා. ආපසු තරහා එනවා, බලන්න, දැන් බණින කෙනෙකුන් නැහැ මෙනහින, බැංශාමකුන් නැහැ. එබදු යමක් අපේ කන් දෙකට ඇගුහන්න නැහැ, ඇස් දෙකට පෙනුහන්න නැහැ, ඒ වුනත් අප දුටුවා, ඇසුවා, තරහා ගෙත්නා. එතකොට බලන්න මෙය කොතරම් මුලුවක්ද? කොතරම් වූ අන්ධිකාරයක ද අප ඉන්නේ? මෙයට ද අසිහිය කියන්නේ. මේ අසිහියෙන් අප හැම විටම ගෙන යන්නේ අන්ධිකාරයට. ඒ අන්ධිකාරය ඇතුළු අර මිය ගිය නැම ගොල්මහක්ම නැවත නැගිටී එනවා. භැම දෙයක්ම. දොස් ඇසු දේවල් පමණක් නොවයි. ප්‍රජාසා වුනත් මහක් වි නිනට සැටුවක් වින්න පුළුවන්. මය භැම දෙයක්ම. මේවා මිය ගිය දේවල්, අතිනය කියන්නේ මිය ගිය දේවල්. දැන් අතිනය කියන වචනයට තව වචනයක් පාලියේ පාවිචිව කරනවා. ‘අහොසි’ අහොසි කියන්නේ ඉවරයි. ඉවර වූ භැම දෙයක්ම නිමාකර නැහැ, අසිහියෙන් ඉන්න කෙනා. අසිහියෙන් සිටින මහස, කිසිම ප්‍රශ්නයක් ඉවර කර නැහැ. කිසිම දකක් ඉවර කර නැහැ. ඒ නිසා සංසාරය කියන්නේ මොකක්ද?, එකම දෙය නැවත, නැවත, නැවත වීම. එයනේ සංසාරය විදිහට විස්තර කරන්නේ. එකම දෙය නැවත, නැවත, නැවත වෙනවා.

## “නිවෙන සින”

බ්‍රීලංකාන්වහන්සේ ද්‍රව්‍යක් පිණ්ඩාතේ වැඩියා, ගෙදරකට. ඒ ගෙදර අඟ්‍රත්තන් බොහෝම හොඳුන් දානය පිළියෙල කර පූජා කළා. උන්වහන්සේ දෙවන ද්‍රව්‍යසෙන් වැඩිම කළා. දෙවන ද්‍රව්‍යසෙන් හොඳට දානය පූජා කළා. තුන්වන ද්‍රව්‍යසෙන් වැඩිම කළා. එනකොට ඒ ගෙදර නිවිපු අය, සමහරවිට ඒ ඇඟ්‍රත්තන් ආධුනිකයන් වෙන්න පූජාවන්, දානය පූජා කර මෙහෙම කිවිවා, “මබවහන්සේ පළමුවෙනි ද්‍රව්‍යෙ වැඩියා හොඳට දානය දුන්නා. ඒ නිසා ඔබ වහන්සේ දෙවන ද්‍රව්‍යසෙන් වැඩියා, දෙවන ද්‍රව්‍යසෙන් බොහෝම හොඳට රුසවන්ට දානය පිළියෙල කර පූජා කළා, ඒ නිසාම මබවහන්සේ නැවත, නැවත විඛිනවා” කිය. “නැවත, නැවත විඛිනවා.” බ්‍රීලංකාන්වහන්සේ මේ ප්‍රකාශය ඇගහනකන් වෙන්න ඇති නැවත නැවත වැඩියේ. උන්වහන්සේ එවිට ව්‍යුතා, මේ වැස්ස, නැවත නැවත විඛිනවා, එක වරක් වැනැලා නවතින්නේ නැහැ. වැස්ස නැවත, නැවත, විඛිනවා, ‘ප්‍රහැස්ප්‍රහාං වෙව වපන්ති බේජ්’ ගෙවියෙකු එක පාරක් බේජ වපුරා නවතින්න්නේ නැහැ, නැවත, නැවත, විපුර්නවා. රේළඟ කන්හෙටන් විපුර්නවා. මේ ලෝක් සැම සිදුවීමක්ම නැවත, නැවත වෙනවා. නැම දෙයක්ම. නැවත, නැවත අස්වැන්න නෙලා ගෙන්නවා. නැවත, නැවත විපුර්නවා. නැවත, නැවත සිසානවා. යාචකයන් නැවත, නැවත සිඟමන් යහවා. කිසිම නිගන්හෙකු එක රැපියලක් අරගෙන එක බත් වේලක් අරගෙන නිගමන නවතින්නේ නැහැ. නැවත, නැවත නිගමන් යහවා, යාචකයන්. නමුත්, තමන් වහන්සේ නැවත මව කුසකට එන්නේ නැහැ. බ්‍රීලංකාන්වහන්සේ දේශනා කරනවා, “නැවත මා මව කුසකට එන්නේ නැහැ.” උඩානයේ දී උන්වහන්සේ ව්‍යුතා නැවත, නැවත නම්, මට ක්වුරැත් ගෙවල් භද්‍යන්නේ නැහැ. මට ගෙයක් භද්‍යන්න කිය, මේ පස්සේ කාටවත් කියන්නේ නැත. මේ කලින් කිවිවා. කියපු නිසයින් ගෙවල් භද්‍ය දුන්නේ. නමුත් දැන් නැත. මේ තමයි මගේ අන්තිම ගේ. මේ පසු ක්වුරැත් මට ගෙවල් භද්‍යන්නේ නැත. ගෘහ නිර්මාණ ගිල්පියාව දැක්කා, භද්‍යන්න පාවිච්චි කරන අමුදව්‍යයන්ද දුටුවා. ඒ දේවල් සියල්ලම විසුරුවා භාරියා. නැවත නුම් මට ගෙවල් නොකුදන්නේය. පූර්ණ සිනිය ඇති ව්‍යුතා, ඒ සිනිය නැති නිසා මේ හැම දුකක්ම අප නැවත, නැවත විදිනවා. ඇස් දෙකෙන් දුටු දෙයකට එක් වරක් දුක් වින්දුනම් කිසියම් සිදුවීමකට, ඒ සිදුවීම සිනියෙන් හොඳකින නිසා, මතකයන් නැවත නැවත ඒ සිදුවීම දැකිමත් අප දුක් විදිනවා. නැවත, නැවත ගෙශක කරනවා. නැවත, නැවත රෝවනෙනවා. නැවත, නැවත කම්පාවට පත්වෙනවා, නැවත, නැවත කුපිත වෙනවා, නැවත, නැවත රෝවනෙන්නට, කුපිතවෙන්නට, මුළාවන්නට අවශ්‍ය අමුදව්‍ය රෝස්කරනවා. මෙවා සියල්ල අප මතකයේ තැන්පත් කරගන්නවා, හොඳට බලන්න, අප මොනවද මේ ඔප්ප ඇතුමේ එකතු කරගන්නේ? අපට ජේන්නේ නැහැ. නමුත් මොනවාද ඔවුව

අභ්‍යලේ එකතු කරගෙන නියෙන්නේ? වැඩිපූර මතක් වෙන දේවල් අරගෙන බලන්න. අප මොනවද මේ එකතු කරගෙන නියෙන්නේ? ඒ එකතු කරගන්න දේවල් අප නැවත, නැවත ලිජමින් බලනවා. මතක් කරනවා කියන්නේ එයටනේ. මොනවද මේ අප නැවත නැවත මතක් කරන්නේ?

පාසල් යන කාලේ අපට මතකයි, හැනැක්ම පහක් විතර පාසලට බස් එක් යන්න තිබුණ්, මේ හැනැක්ම පහම පයින් ගිය කෙහෙකු හිටියා, හාමදාම උදේර පයින් ගියා. එළගට අප පාසල් ඇරේ, බස් එකෙන් ගෙදරවින් කාම කා පාරට එනකාට, මේ තැනැත්තා හැන්දාවේ ආපසු පයින් යනවා. උදේර පයින් යනවා හැනැක්ම පහක් තුවරට, ආපහු, පහට වැඩි ඇති මෙය කොහොන් පටන් ගන්නවද දුන්නේ නැහැ. ආපසු ඒ හැනැක්ම පහ පහුකරගෙන පයින් යනවා. ඉතින් අප මෙයට පිස්සෙක් කිවිවා. පිස්සෙක්! කිවිවේ ඇයි? මෙය අප විසිකරන හාම දෙයක්ම එකතු කර ගන්නවා. අප විතරක් නොමෙයි, හැමල්ම විසිකරන රින් කැලී, කොළ කැලී මේවා ඔක්කොම එකතු කර ලෙංකු උරයක් කරේ තියාගෙන දුවනවා. මේ ඔල්ව උඩ තියාගෙන යන මල්ලට අත වත් තියන්න දුන්නේ නැහැ කාවත්. කිසි කෙහෙක්ට අත තියන්න දුන්නේ නැහැ. මෙයට තරඟා යනවා. බහිනවා, ගහනවා, ඒ මල්ලට, ගෝනියට කිවිටු උහොත් කවුරුවන්, හරි වටින දේවල් වගේ. ඉතින් මහන්සි වුවට හිමිව ඉස්සරන් බීම තහනවා. තියන ඒවා එළියට අරගන්නවා. ඔක්කොම ගන්න බැ, කිපයක් එළියට ගන්නවා, ඒවා බලනවා, ඒවායේ හඳු වැඩි බලනවා, සමහර ඒවට අත කිපෙනවා, ගද ගහනවා, පිරිසිදු දේවල් නොමෙයි, ගද ගහනවා, ආපසු මල්ලට දුමා ගන්නවා, බොහෝම හොඳට ගැට ගහගෙන, අයින් කරේ තියාගෙන, දුවනවා. ඉතින් මෙබඳ වූ පිස්සන් හදුනා ගැනීම ලේසිසි. මොකද ඒ කතු මල්ල එළියෙන් තියෙන්නේ, ඒ එකතු කරන ඒවත්, අතින් ඇයට පෙනෙනවා. ඉතින් අප පිස්සෙකු කියා විහිළ කළු. භාවනා කරන්න පටන් ගෙවිවයි තේරුණේ, මේ අප මොනවද ඔව්ව ඇතුළට දාගන්නේ කියා. ඔව්ව ඇතුළට දාගන්න දේවල් පේන්නේ නැහැ. ඔව්ව ඇතුළේ තියන දේ පේන්නෙන් නැහැ. හැබැයි අප මොනවද කරන්නේ? ඒ පිස්ස විකාර්යම නමා. එයටන් වඩා. ඔය විවේකයක් ලැබුණා කියා කුමක්ද කරන්නේ? අර ඔව්ව ඇතුළට දාගත්, එකක්, දෙකක්, තුනක්, එළියට අරගෙන ඒවායේ හඳු වැඩි බලනවා. ඒවායින් නැවතත් තුවාල කරගන්නවා. විසිකරන්නේ නැහැනේ, ආපසු ඇතුළට දාගන්නවා. මේ ඔව්ව අපට ලැබේලා තිබෙන්නේ ඒ සඳහාද?

නිතන්නට වටිනවා, අප කියනවා, අප නොමෙයි තුනන විද්‍යාව කියෙනවා, බුද්ධිමත්ම පිවියා මුළුප්පය, මිනිස් ඔව්ව, මිනිස් මොලය තරම් සුපිරි නිර්මාණයක් සොබාදහමේ නැහැ කියා, මේ සුපිරි නිර්මාණය අප කුමකටද පාවිච්ච කරන්නේ? කසළ බදනක් වගේ ඉවත්තන දේවල් සියල්ල ගබඩා කරගැනීමටයි, ඒ සඳහායි

## “නිවෙන සින”

අප ඔහුව පාවිච්ච කරන්නේ, ඔහුවක් තියෙන්නේ ඒ සඳහා නොමෙයි. දැන් මේ තත්ත්වය සිතා කරන දෙයක්ම නොමෙයි. වෙනතාත්මකව යම් යම් දේ මහක් කිරීම එකක්. නමුත් බලන්න කොපමතා ආධිබෝගි වෙවාදු?, එමනිසා අපට ඕනෑදේ මහක් කරගන්න බසනේ. සියල්ල, ඔහුවේ තිබුණාට, අවශ්‍ය දේ මහක් කරගන්න බැරි තරමට අපේ ඔහුව අනවශ්‍ය දේවල් වලින් පිරිලා. ඒ නිසා අමතක වේම වැඩියි. අත්‍යාවශ්‍ය දේවල් අමතක වේම වැඩි වෙනවා. එපමණක්ම නොමෙයි. අනවශ්‍ය දේවල්මයි නැවත නැවත මහක් වෙන්නේ. අමතක කරන්න හඳුන දේවල් නැවත නැවත මහක් වෙනවා.

අමතක වේම දුරුවන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ ඇත්තන් මහන්සි වෙනවා පැය ගෙන්, ද්‍රව්‍ය ගෙන්, එක දිගට පාඩම් කරනවා. අවුරුදු දෙක, තහ, ඒන් විහාගේ ගියාම මතක නැහැ. ලොකු අනුකම්පාවක්නේ ඇතිවන්නේ, ඒ දු දුරුවන් වෙනුවන්, මොන විහාගයක්ද මේ කරගන්නේ කිය. රු නිදි මරාගෙන පාඩම් කරනවා, මුහුණාට වතුර ගහ ගහ පාඩම් කරනවා, කකුල් දෙක වතුරේ ඔබාගෙන පාඩම් කරනවා, අවුරුදු තුනක් පාඩම් කරන්, සමහරවිට ප්‍රශ්න පැවුර අතර ගන්න කොට මතක නැහැ. නමුත් නිදි මරාගෙන පාඩම් තොකළත්, මුහුණාට වතුර ගහගෙන පාඩම් තොකළත්, දෙපා දියේ ඔබා ගහ පාඩම් තොකළත්, එක පාරක් අහන බැංුම් තාලෙටම මහකයි. එක් වර්ය බැංුම් අහුවේ, නමුත් මැරෙන තුරුම මහකයි. මැරෙන මොජාතේන් මහක් වෙන්න පුළුවන්. ඉතින් බලන්න මෙකද කිසුලය? මහකය නැකියාවක්, නමුත් එය අප අකිසුලයක් වේදිහටයි, පාවිච්ච කරන්නේ. මතක තබා ගතුළු නැති දේවල්, නැත්තම් නැවත නැවත සිහිපත් තොකළ යුතු දේවලයි, අපට දැන් සිහිපත් වෙන්නේ. සිතා කරන දෙයක් නොමෙයි. නමුත් සිතාමතා ඇතිකර ගන්න දෙයක්, අද තොහිතා පුරුද්දුට සිදුවෙන්නට පටන් අරන්. දැන් මේ සියල්ල වෙන්නේ පුරුද්දුට. මහක් වේම පුරුද්දුට වෙන්නේ. මේ පුරුද්දු කියන්නේ අප සිතා ඇති කරගන්නා දෙයක්. තොහිතා නොවේයි. සිහිමේ පුතිල්ලයක් ලෙසයි, ඕහම පුරුද්දුක් ඇති වෙන්නේ. අනතුරුව වෙන්නේ කුමක්ද? යමක් පුරුද්දුක් බවට පත්වුවිට, ඉත්පස පුරුදු කළ කෙනා තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. පුරුදු කළ කෙනාව නටවනවා, ඒ තමයි පුරුද්දුක භාරේ. ගොඳ හෝ නරක හෝ විනෑම පුරුද්දුක්, මුලින් අප ආයාසයෙන් තුරුකර ගතුළයි. පුරුදු කරගන්න ඕනෑ. කවුද පුරුදු කළේ? අප. ඕනම දෙයක් පුරුදු කරගන්නේ අපමයි. භාබැයි, එය පුරුද්දුක් බවට පත්වූ පසු පුරුද්දු බලවත් වෙනවා, පුරුදු කළ කෙනාට වඩා. පුරුද්දු බලවත්, පුරුදු කළ කෙනා දුබලයි. ඉත්පස පුරුද්දු විසින් පුරුදු කළ කෙනාව නටවනු බෙනවා. පුරුද්දු විසින් පුරුදු කළ කෙනාව

ආකුමණාය කරනු ලබනවා. මත්ද? පුරුදු කළ කෙනා පුංචි අංගුවක්, පුරුදුද මහා විශ්වය වගේ. දැන් මේ තත්ත්වය උස්‍ය යෝගුරු කරන්න පුළුවන් සිහියෙන්,

සිහිය කියන්නේ කුමක්ද? මොනවත් පුරුදුදට කරන්නේ නැහැ. සිහිය හැම වට්ම අලුත්, අලුතින් සිතහවා. භාවහාවේද මේ අකුසලය තමයි මුලින්ම ඉවත් කරන්නේ. පුරුදුදට වැඩ කිරීම. හිතන්ට ඕනෑම සින නැහැ. පුරුදුදට වැඩ කරන්න. හිතන්ට අවශ්‍යම නැහැ. ඔබට දහසකුන් එකක් දේවල් හිත හිත ඉන්ට පුළුවන්. දැන් මේ පන්සලට ඔබ මෙට කම්න් ඇවේත් තියෙනවත්ම අද ඒ ගැන හිතන්ට ඕනෑම නැහැ. මෙනහත් එන්න සින කියන වේන්නාව හොඳවම ඇති. ඔය හැම වංශුවකින්ම හරියට හැරේලා වෙන කොහොවන් යන්නේ නැතිව මෙනෙන්ට අවාවා. පුරුදුදකට වැඩ කරන්න, සිහිය අවශ්‍ය නැහැ. ඔබට ඕනෑ තරම් වෙන දේවල් හිත ඉන්න පුළුවන්. අතිනයේ කුතු කන්දල් අනාගතයේ කුතු වෙන්න තියෙන දේවල්, මේ සියල්ල ගැන අපට හිත හිත ඉන්න පුළුවන්. පුරුදුදට අප ඉපදෙනවා, පුරුදුදට පිටත වෙනවා, පුරුදුදට මැරෙනවා, පුරුදුදට නැවතත් උපදිනවා, සංසාරය කියන්නේම පුරුදුදක්. අති පැරණිම පුරුදුද තමයි සංසාරය. සංසාරය තරම් පරණ පුරුදුදක් තවත් නැහැ. සංසාරය තරම්, අති දීර්ඝ වූ පුරුදුදක් තවත් නැහැ. හැබැයි, මේ පුරුදුද කොපමත් දීර්ඝ ව්‍යන්, සිහියෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ තමයි සිහියේ තිබෙන ප්‍රාතින්‍යය, ඒ තමයි සිහියේ ආශ්‍රිතය, සිහියේ ඇති බලය. එබඳ වූ සිහියකුයි අප මේ දීගුණු කරන්නේ. අවුරුදු කෝටේ ගණන් තරහා ගන්න පුරුදු වෙලා ඉන්න ඇති. ඒ ගැන ලබාවන්න එපා. හැබැයි එක මොහොත් සිහියෙන් සිට බලන්න. ඔය සිය දහස් වාරයක් කෝපයට පත් වූ සිදුවීමක්, සිහියෙන් මහක් කර බලන්න. සම්පූර්ණයෙන්ම, ඔබ නැමැති වේදිකාව, සිහියෙන් ආලෝකමත් වූ මොහොතක, ඒ අතින ජ්‍යෙෂ්ඨකාවට එන්න කියන්න, මෙම සිහි බුද්ධියේ වේදිකාවට නෑ ඒ එකම වරිනකිවත් පත් නැහැ. තරහ එන්නෙන් නැහැ. මේ තමයි සිහියේ බලය. සංසාරය කොපමත් පැරණිද, අප කොපමත් කළේ සංසාරේ හිටියද කියන කාරණා, වැදගත් නැහැ. ප්‍රශ්නයක් කරගන්නම එපා. අති දීර්ඝ වූ අන්ධිකාර ස්ථානයක් අවුරුදු කෝටේ කළේ ගාණක් කළුවටේ තිබූ තැනක්, එක මොහොතක දුල්වන පහනකින් ආලෝකමත් වෙනවා. එක තප්පරයක් ඇති අවුරුදු ගාණක්, කෝටේ ගාණක්, පරණ අදුරක් උරුදකරන්නට. එක මොහොතක ආලෝකයක් හොඳවම ඇති. දක් වේදින්ට අප පුරුදු වූ තිබෙනවා අවුරුදු ගාණක්, ආන්ම ගාණක්, ඒ පුරුදුද කඩින්න පුළුවන් වර්තමානයේ සිහියෙන් සිටීමෙන්. ඒ නිසයි සිහිය ඇති කරගන්න කියන්නේ. මෙය තමයි, දූරුවෙ, බෝධිසත්වයන්වහන්සේ යම් සේ දුටුවාද, මේ සිහියේ තියන බලය. උන්වහන්සේ වැඩුවා, ආනාපාන

## “නියෙන සින”

සතිය, බෝමුල දී. උන්වහන්සේ නැගිටිටේ, අවබෝධය ලබාගෙන. වාඩි වූ කෙනා නොමේ නැගිටිටේ. අලුත් කෙනක්, දුක් විදින්නේ නැති කෙනක්. සංසාරික සත්වයෙකුයි වාඩි වුතේ. නාමත් නැගිටිටේ සංසාරයට අයිති නැති කෙනක්. සිනිය ඔබ අලුත් කෙනකු බවට පත් කරනවා. අර පරණ දුක් වන්ද කෙනා නොමේ. පරණ ගෝපයට පත් වූ කෙනා නොමේයි. පරණ අදඩු කෙනා නොමේයි. අලුත් කෙනකු ඔබ තුළින් නිර්මාණය වෙනවා, ඔබ සිනියෙන් ඉන්නවානම්.

ඒ නිසා කළුයානා මිතුවරුනි, උපරිම වේර්යය යොදුන්න, සිනියෙන් ඉන්න. සිනියෙන් ඉන්න කියන්නේ, ඔබ කරන දේවල්, දැනගෙන කරන්න. අහගෙන ඉන්නවානම් දැනගෙන අහගෙන ඉන්න. මේ දැන් අහගෙන ඉන්නවා දැන් වාඩිවී සිටිම අමාරුදී. දැන් විකා දෙපා දික් කරන්න ඕන. ඒ වෙනතාව අදානගන්න. භද්‍යනාගෙන දෙපා දික් කරන්න. එතකාට, වෙන කළුප්‍රහාවක නිත තියෙනවානම් ආපහු පුරුදැදුටු මෙහෙන්ට සින ගේන්න එපා. සිනියෙන් ගේන්න. අදානගන්න නිත කොහොද තියෙන්නේ? භද්‍යනාගෙන, මේ වර්තමාන කාර්යයට නිත ගේන්න. දැනුවන්ව පිටත් වෙන්න. නොදුනුවත්ව දුක් විදිනවා වෙනුවට දැනුවත්ව සුවයේ ඉන්න. මේ දැනුවත් භාවයයි යතුර, එම දැනුවත් බව දහවල් දානයේදින් පුරුදු කරන්න. මේ භාවනාවට කළුයානා මිතුවරුනි, ආරම්භයක්, අවසානයක් නැහැ පටන් ගන්නා දැන් ඉවරයි කිය නිතන්න එපා. නැවත පටන් ගන්නේ දානෙ ඉවර ව්‍යනාම කිය එකක් නැහැ. ආරම්භයක් අවසානයක් නැහැ. සිනියෙන් ඉන්න, ඕහම වෙළුවක, භාම වෙලේම, ‘සදා සතේ’, ඉතාම වටිනවා. කොයි විදිහට ලේකය දැකින කෙනාටද, දුක පේන්නේ නැත්තේ? මරණය පේන්නේ නැත්තේ කිය ද්‍රව්‍යක් බුදුරුපාන්වහන්සේගෙන් කෙනකු ප්‍රශ්නයක් ඇසුවා. මොහ විදිහට ලේකය දැකින කෙනාටද? ඉතින් එතනදි උන්වහන්සේ කාරණා කිහිපයක් තිවා. ‘සුංඛංඛතේ’ ලේකං අවක්ඛසේස, මෝස රාජ සදා සතේ!’” ඔය සිදුවීම් දැන් අපේ ඔව්ව ඇකුලේ තියෙන සිදුවීම්, ඔව්වට ගන්න සිදුවීම් තියෙනවානේ මතකයේ, අර දුවපු කෙනා වගේ දාගත් දේවල්, මේවාට ලොක වටිනා කමක් දෙන්න එපා. ඒවා නිස්. වර්තමාන සිද්ධියක නම් තියෙනවා කමක් හෝ වටිනා කමක්. නාමත් සිද වූ පසු මතකයක් පමණයි. ඒවා නිස්. ඒවාට වටිනාකම් දෙන්න එපා. ඒවට වටිනාකම් ආරෝපණය නොකර බලන්නට ඒ භාම වෙළාවේම සිනියෙන් ‘සදා සතේ’ එහෙම දැකින කෙනා මරණය දැකින්නේ නැහැ. දුක පේන්නේ නැහැ. දුක පේන්නේම, දුක විදින්නේම, භාම වෙළාවේම අනවශ්‍ය වටිනාකම් සිදුවීම් වලට දීලා, අප ඒ සිදුවීම් වලට යට වෙන කොට්ඨාසියි. අප පුරුදු භද්‍යනාගෙන, ඒ පුරුදු වලට අප යට වෙන කාට, අපට උපතත් පේනවා, මරණයත් පේනවා, උපදිනවා, මැරෝනවා ඒ දුක අතර කෙළවරක් නැති දුක් විදිනවා. ඉතින් කළුයානා මිතුවරුනි, සිනිය දානය වෙළාවේන් පුරුදු කරන්න.

ඩානයේ දී, සිහියෙන් ඉන්හවානම් කාරණා තුනක් වැදගත් එකක් තමයි,

මේ ඩානය අපට කෙනෙකු, කවුරු හරි එක්කෙනෙකු, දෙන්හෙකු, කිපදෙනෙකු, එකතුවේ පිරිනමන දෙයක්, දෙන දෙයක්, සිහියෙන් ඉන්හවානම් මේ හැරිම ඇති වෙනවා, මෙය මට කෙනෙකු පිරිනමන දෙයක්, ඩානයක්. අන්න සිහියෙන් සිටින එක්කෙනාගේ නින් තමයි කානවේදීන්වය එන්නේ. ප්‍රත්‍යානුමෝදනාවෙන්, පුරුද්දට අප කබලයෙන් වැඩ කරන කොට ඔය කිසි හැරිමකට ඉඩ හැහැ. කානවේදීන්වය නිතේ ඇති කරන්නට, ඇති වෙන්නට ඉඩ දෙන්න. මනුෂයෙකු තුළ තියන විශිෂ්ට ගුණයක්, මනුෂයෙකුට දියුණු කරන්න පුළුවන් විශිෂ්ට ගුණයක් කානවේදීන්වය.

දෙවන කාරණය,

දැන් මේ ආහාරය ගැන දැනම් තියනවා නුවනාක් විදිහට “හෝපහෙ මත්තක්දේදුන සූත්‍රානාය”, මාත්‍රාව දැන්නා නුවනා, ඕහිම දෙයක මාත්‍රාව. දැන් පැනඩිල් නම් ඒක් මාත්‍රාව අප දැන ගැන්න විපැයි. පැනඩිල් පෙනී 2 ක් පැය 6 කට සැරයක්, ලමයෙක් නම් 1 ක්. දැන් ඒ විදිහට මාත්‍රාව, අපට භූත්කි විදින්න පුළුවන් මාත්‍රාව දැන ගැන්න. පිගානේ මාත්‍රාව දැනගන්න පුළුවන්. හැඳුයි එයට වඩා විනාවා අපේ ආමාකයේ මාත්‍රාව දැන ගැනීම. කොපමණ බඩිනිදි? එය දැන්නේ තමන් ගැන සිහියෙන් ඉන්න කෙනා. ඒ නිසා මුලින්ම තමන්ට අහුමිකන් දෙන්න. ගරිරයට අහුමිකන් දෙන්න, අන්න තේරේනවා කොපමණ බඩිනිදි. මේ නුවනා කුසලයක්, දියුණු කර ගතුණු, ඔය ‘හාපහෙ මත්තක්දේදුන සූත්‍රානාය’ ආහාරයට විනරක් තෙමයි, අවශ්‍ය හැම දෙයක් පිළිබඳවම හාවතා කළ යුතුයි. ඇදුම් කොපමණ ඕහිදා? නින්ද කොපමණ ඕහිදා? මේ නුවනා, කුසලය දියුණු කරගන්න. කොපමණ කුසලනිදි? අන්න ඒ ප්‍රමාණයට බෙදු ගන්න. අඩුවෙත් එපා. වැඩියෙනුන් එපා. අඩුවෙන් බෙදු ගන්නත්, වැඩියෙන් බෙදු ගන්නත්, එක්කේ මදි වෙනවා, හැතිනම් වැඩි වෙනවා, රිකක් මදිවනොත් ගැට්ටුවක් හැහැ, තුළක් මදි වුනොත් ගැට්ටුවක්. වැඩි වුනොත්, කොහොමත් ගැට්ටුවක්.

තුත්වෙති කාරණය

ඔය ආහාර කෙරෙනි මෙහෙනි කරන්න කියන කාරණ කිහිපයක් තියනවා, ඒ මෙහෙනි කිරීම නිසා හැතිවෙන ආසුව ගැනත් කියනවා. එසේ කළ යුතු කාරණා අතර එකක් තමයි, ආහාර ගන්නේ බඩින්න කියන වේදනාව හැති කරගන්න. බඩින්න නිසකි ආහාර ගන්නේ. එනකොට මේ අතිත වේදනාවක් හැති කර ගැනීමයි, කෂම කන්නේ. බඩින්න කියන වේදනාව, කෂම ගත්තාම හැති වෙනවා, ‘නවාව වේදනා භ උප්පාදුස්සාම්’ අලත් වේදනා ඇති කරගන්න නෙමයි කන්නේ. ‘යාත්‍රාව මේ හට්ස්සති අහවැජ් තාව එාසු විහාරෝති’

## “නිඛෙ සින”

කුසැගින්හා නැති වූනොන්, පහසුවෙන් වැඩි රික කරගන්හා පුළුවන්. ඒ නිසා ආහාර බෙදු ගැනීම සිහියෙන් කරන්හා. ආහාර ගැනීම සිහියෙන් කරන්හා. හෙටන් අනිද්දන් තව විස්තරාත්මකව කරා කරමු. අත්දැකීම් සමග. ආහාර ගැනීම සිහියෙන් කරන්හා. තොදුට වෙලාව තියෙනවා තිසි හඳුස්සියක් නැහැ. කාලයත් සමග සටහක් නැහැ. අවධානයෙන් ආහාර අනන්ත. හපන්හ, රස විදින්හා, ගිලින්හා. ඒ ආහාර ගන්හ හැම කටක් කටක් ගාහෙම තේරේදී, අර දැනුණු බඩිගින්හා රික රික අඩුවෙන හැරේ. එය අන්දකින්හා. අර තිබුණු පැරණි වේදනාව රික රික අඩු වෙන හැරේ අන්දකින්හා. එහකාට පහසුවක් දාහෙන්ට පටන් ගනි.

මේ සමස්ත භාවනාවම බොහෝම අපුරුෂවට කරන්හා පුළුවන් වන්නේ අප තිශ්චබිද්‍යව ගිරියෙන්. මේ තිශ්චබිද්‍යනාවයෙන් වටිනවා, ආහාර ගන්හ. ඉන්පසු වෛවිකයන් තිශ්චබිද්‍යනාවයෙන්ම භුක්තිවිදින්හා, ඒ අනර මේ භාවනාව සම්බන්ධයෙන් මොනවා හෝ ගැටළුවක් මත වූනාහම් ආහාර ගන්හ කළින් නැතිනම්, ආහාර ගෙන ඉවර වූ පසු කරා කරමු, පොදුගලිකව.

නැම දෙනාටම තෙරුවන් සරණය!

## භාවනාව - සක්මන, පිය මරනීම

කළපුතු මිතුවරුනි, අප මූලින් උරද් වාසිවී භාවනා කළා. පසුව තිවෙන සහ ප්‍රේයක භාවනාවේ යෙදුනා, විස්ම භාවනා කරන්න තව ඉරියවි දෙකක් තියනවා. ඒ ඉරියවි දෙකක් එක ඉරියවිට භාවනාවයි දැන් පුරුදු වෙන්න යන්නේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාව බොහෝම ජනප්‍රියයි, භාවනා කුම අතර, ඇවේදීම, ඇවේදීම භාවනාවක් විදිහට පුහුණු කරනවා. දැන් ඇවේදීනවා නෙමයි පුරුදු කරන්නේ, ඇවේදීම භාවනාවක් විදිහට පුරුදු කරනවා. එනන්ද මේ ඇවේදීම උදුවූ කර ගන්නවා, සිංහ දියුණු කර ගන්නට. එනිසු සතිපරියානයට අයිති සිංහ දියුණු කිරීම කියන කොටසට අයිති භාවනා අතල් එක භාවනාවක් තමයි සක්මන් භාවනාව. ඉරියාපට භාවනා අතර, ඉරියා පිළිබඳ කරන භාවනාවේ එක් භාවනාවක් තමයි සක්මන් භාවනාව. “ගිවිෂන්තේවා ගිවිෂාමිති පජාහාති” ඇවේදනුයේ, ඇවේදන බව දැන ගෙන ඇවේදීන්නේය අප කළිනුත් කරා කරා වගේ ඇවේදීම කෙරනවා, ඇවේදීන බව දැන ගෙනම නෙමයි. ඒ තබන හැම පියවරක් ගැනම, ඇවේදීමේ දි සිදු වන දේවල් ගැන අපට ලෙකු අවබෝධයක් නැහැ. ඒ අවබෝධය ඇති කර ගැනීම, මේ සක්මන් භාවනාවේ එක් අරමුණුක්.

තව අරමුණු තියනවා, තව අරමුණාක් තමයි, වාසිවී භාවනාව කරන කොට නොදුනුවන්වම වාගේ තිසියම් කායික සහ මානසික පිචිනයක් ඇති වෙන්ට පුළුවන්. එක් ඉරියවිට බොහෝ වෙළුවක් සිරින විට, සමහර විට, දැන්හෙම නැතුව කායික තෙරපිමක් ඇති වෙන්නට පුළුවන්. ඒ සමගම හිත එක තැනක තියා ගන්න භද්‍යනවා, තියෙන්නේ නැහැ, සැහෙන වෙළාවක් උත්සහ කරන විට මානසික වශයෙනුත් තිසියම් ආතනියක් ඇති වෙන්න පුළුවන්. වාසිවී භාවනා කර, ඉන්පසු සක්මන් භාවනාවේ යෙදෙන විට අර ඇතිවුණු කායික පිචිනයන්, ඒ ඇතිවුණු මානසික පිචිනයත්, දෙකම නැති වී යනවා. මේ මානසික පිචිනය අපට දැනෙන්නේ නැහැ. නැබැයි, සක්මන් කරන විට ඒ බව තේරෙනවා. හිත සැහැල්ල වෙනවා. බොහෝ වෙළා වාසි වී සිට සක්මන් භාවනාවේ යෙදෙන විට, අපට තේරෙනවා හිතට ලෙකු සැහැල්ලුවක්. තබන තබන පියවරක් පාසා, හිත සැහැල්ල වෙන බව.

රිළගට අප ද්‍රව්‍යේ කොපමතා ඇවේදනවද? සක්මන් භාවනාව රිකක් පුහුණු වුනොත් ඒ ඇවේදන අවස්ථාවල මේ භාවනාව කරන්නත් පුළුවන්. අමුණුවන් වෙළාවක් ද්‍රව්‍යේ නොලැබුනත්, ඒ ඇවේදන අවස්ථා එකක, දෙකක අපට භාවනාවක් කර ගන්නත් පුළුවන්.

මේ සක්මන් භාවනාව සම්බන්ධයෙන් තවන් කාරණා, තියෙන්න පුළුවන්. එහි ඉලක්ක, අරමුණු, ප්‍රතිඵල, අප ඒවා අත්දැකීම සමග පසුව කරා කරමු. දැන්

## “නියෙන සින”

මෙහි මූලිකම අරමුණ තමයි, සම්පූර්ණ සිතිය, සම්පූර්ණ අවධානය, ඇවේදීමේ කාර්යයට යොමු කිරීම.

දැන් තුස්ම ගැන අවධානයෙන් සිටෙමයි, සක්මන් භාවනාවෙදී පොඩි වෙනසක් නියෙනවා. ඒ වෙනසන් හඳුනාගන්න. තුස්ම ස්වභාවික ක්‍රියා වලදයක් බොහෝ දුරට. දැන් තුස්ම ටිකක් ගන්න ඕන, දැන් පිට කරන්න ඕන කියා වෙනතාවක් ඇති කරගෙන තෙමෙයි, තුස්ම ඇතුළු වෙන්නේ, පිට වෙන්නේ එහෙම තුස්ම ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් තුස්ම, වෙනතාවකින් තොරව වගේ තමයි ඇතුළු වෙන්නේ පිට වෙන්නේ. එනකොට ආනාපාන සති භාවනාවේදී කුමක් ද අප පුරුදු කරන්නේ? මේ ස්වභාවික ක්‍රියාවලිය දැන ගැනීම. වෙනස් කිරීම තෙමෙයි. ස්වභාවික ක්‍රියාවලිය දැන ගන්නවා. දැන් තුස්ම ඇතුළු වුණු. දැන් තුස්ම පිට වුණු. හැබේයි සක්මන් අප නිතා කරන දෙයක්. නොමිතා තුස්ම වාග් සිදුවන දෙයක් තෙමෙයි, සිතා වෙනතාවක් ඇතුව ඇවේදීන්ට ඕන, මේ ප්‍රධිය භගින්නට ඕන. නමුත් මේ වෙනතාව අපට හඳුනාගන්න අමාරුයි, අප ඉන්නේ වෙන කළුපනාවක නම්.

වෙනතාව ඇති වෙනවා, ඒ අනුව අප ක්‍රියා කරනවා, අපම දන්නේ නැහැ. අපට නිතෙන දේ අපම දන්නේ නැහැ, අප ඒ නිතෙන දේ ක්‍රියාත්මක කරාද නැද්ද කිය. මය වෙනතා හඳුනාගැනීම ඉතාම වටිනවා. කෙනෙකුට අවශ්‍ය නම් මේ සම්පූර්ණ ආධ්‍යාත්මික සුවයක්, නිවීමක්, ඒ සඳහා වෙනතා අදාළ ගත යුතුයි. වෙනතා කියන්නේ ඕහැකම්, එපාකම්, තමන් ගන්න තීරණ. මේ තීරණ අප දැනුවත්ව තෙමෙයි නම් ගන්නේ, නොදැනුවත්ව ගන්නා තීරණ, ක්‍රියාත්මක කරන අතකොත් බවට අප පත් වෙනවා. අපම දන්නේ නැහැ එබද තීරණයක් ගත් බවක්, තමන්ම නොදැනුවත්ව ගත් තීරණ, අප ක්‍රියාත්මක කරනවා දන්නේ නැතිව. ඕනෑම හැරීමකට ආවේගයකටම එය පොදුයි. අපමයි තීරණය ගන්නේ. ආවේග ඇති කරගන්න. හැබේයි අප දන්නේ නැහැ එහෙම තීරණයක් ගන්නා කියා, නොදැන්නා නිසා අප, අපේ වෙනතාවෙන්, අප ඇති කරගත් ඒ ආවේගය, අවසානයේ දි යට වෙනවා. වෙනතාව අභ්‍යන්තරාත් ව්‍යසනීන් ම අපට නැවතේවිය හැකියි. වෙනතාව වැරදි නම් අපට එය ක්‍රියාත්මක නොකර අත භරීන්න පුළුවන්. ඒ හැකියාව, තමන්ගේම අතට පත්වෙනවා, වෙනතාවක් ඇති වෙන කොටම සිතිය නියෙනවා නම්. වෙනතාවක් ඇති කරගෙන තමයි අප කළුපනා කරන්නේ. කිසිම කළුපනාවක්, අවෙනතිකව වෙන්නේ නැහැ, වෙනතාවක් ඇතිකරගෙනයි, නැම ක්‍රියාවක් ම අප කරන්නේ. වෙනතාව හඳුනාගත්තොත් අන්ත අපට පුළුවන්, තීරණයක් ගන්න, මේ වෙනතාව අනුව දිගට නිනහවද නැද්ද? කියනවා ද නැද්ද? කරනවාද නැද්ද? එනකොට සම්පූර්ණයෙන්ම තමන්, තමන්ගේ අතට පත් වෙනවා, තමන්ගේ පිටතයම තමන්ගේ සුදුනට. එබද දුරක්

යන්න පුළුවන් මේ සක්මන් භාවනාවෙන්. දැන් අප ඒ සක්මන් භාවනාව පුරුදු කරමු.

මුලින්ම සන්සුන්ව හිට ගන්න...

සම්පූර්ණ අවධානය නිටගෙන ඉන්න ඉරියවිටට යොමුකරන්න...

විවිධ කළුපනාවන් එන්න පුළුවන්, මේ නිටගෙන ඉන්න කියවට උදවිතක් නැත්තම අඟුල නැත්තම්, ඒ ඕනෑම කළුපනාවක් ඇවිත් ගියාවේ, ඒ කළුපනා එක්ක අප කොහොවත් යන්නේ නැහැ. මෙනන නිට ගෙන ඉන්නවා විතරයි.

සම්පූර්ණ අවධානය යොමු කරන්න දෙපයට....

දෙපතුල්වලට දැනෙන ස්පර්ශයට.....

මේ පොලාවේ ස්පර්ශයට, පැදුම් ස්පර්ශයට, සිනලට, උණුසුමට  
මැද බවට හෝ රූප බවට....

දෙපතුල්වලටම අවධානය නියාගෙන සක්මන් භාවනාව කරන්න. කෙමති කෙනෙක් මේ ගාලව ඇතුලේ සක්මන් කරන්න. නමුත් නුගක් භෞදයි අද කාගුගෙනුන්, ඒ තිසා, එලීමහන්, බෝලුත්වේ, ඒ විහාරමත්වේ පුළුවන් නම් සක්මන් යෙදෙන්න සිනිය දියුණු කර ගන්න තුළාක් උදවි වෙයි. ඒ වැඩ පොලාවේ ඇවිදින කොට. කෙනෙකු පසු පස කෙනෙකු වගේ ජේලීයට ඇවිදින්න. එය පහසුයි. පුළුවන් තරම හෙමිනිට ඇවිදින්න. අනිත් අයට අපහසුවක් නැති ප්‍රමාණයට හිමිනිට. දැන් ඒ එලීමහන් කෙරෙන සක්මන් භාවනාව දිපාල් සුරියභාරවිට මහත්මය පෙරටු කරගෙන සක්මන් යෙදෙන්න. ඇස් ඇර ගෙන, බිමට යොමුවුනු දෙනෙකින්, බෙල්ල පහලට නමන්නේ නැතිව හිස සාපුව තියාගෙන ඇස් දෙක විතරක් බිමට යොමු කර ඇවිදින්න. නිතලා නැම කියාවක්ම කරන්න. පා ඔසවන කොට පා බිම තබන කොට අනිත් පාදය ඔසවන කොට පැඩියක් නගින කොට, බිහින කොට, දත්ත හිස් නවන, දිග හරින කොට, ඒ නැම කියාවක්ම බෙන්න වේනෙනාව හදුනාගෙන කියන්මක කරන්න. වෙනත් කළුපනා ඔවුවට එන්න පුළුවන්. ඒවා එහෙමම තියෙන්නට අරින්න. නැවත නැවතන්, අවධානය ගේන්න තමන්ගේ දෙපයට ඇවිදීමට සක්මනට එහෙම නම් දැන්, සුරියභාරවිට මහතා පෙරටු කරගෙන සක්මන් භාවනාව පුරුදු කරන්න, එලීමහන් විහාරමත්වේ....

වාචිවී :-

අවධානය ගේරියට, වාචිවී සිටින ඉරියවිටට...

ගේරිය සැහැල්ල නම්, ගේරිය දැන් සැහැල්ල බව දැන ගන්න. ගේරිය උදාසීන නම්, මැලි නම්, කම්මැලි නම්, නිදිමත නම් දැන ගන්න. දැන් ගේරියට කම්මැලි, උදාසීනය ගේරිය, ගේරිය දැන් නිදිමතින් පෙළෙනවා...

## “හිංහා සින”

අඟති කර ගන්න හිනේ විරෝධ, දෙධාරෝධ, අවදිමත් බව, අවකාශ හම් දීර්ඝ ආශ්චර්යක් ගන්න. හෙමිනිට පෙනාහාලු පිරේනනෙක්, පෙනාහාලු පිරේතු බව දැන හෙමිනිට තුෂ්ම පිට කරන්න, මය දැනෙන, කායික, මානසික පිඩාව, නෙහෙරිවුව තිබුමත, වින මද්දය, ඒ ප්‍රශ්නවාසයන් වික්ක ඉවත් වේවා! කියන වෙනතාවන්...

වරින් වර් හිනේ අවදිමත් බව අඟති කරගන්න මොනවද ඇඟිණ ගබඳ? ඒ කෙරෙනි වරින් වර් හින යොමු කරන්න, පරිසරයට...

අභෙන ගබඳය භාෂාගෙන බලන්න. ඒ ඇඟිම සිදුවන විට, තුෂ්ම අභෙන් වෙනවද පිට වෙනවාද?

අභෙන සකම ගබඳයක්ම, ඒ මොනානේම හරි, අනතුරුව හරි නැසියනවා...

මතක් වෙන භාම සිතුවේල්ලක් ම මොනානකින් අමතකව යනවා. අභෙන් වන භාම තුෂ්මක්ම පිට වී යනවා...

ආශ්චර්යක් සමග ජිවය, සඡීවී බව, ප්‍රබෝධය, අවදිමත් බව, අප තුළට පිවිසෙනවා. අප ආශ්චර්ය කරන්නේ තුළ ගොටික තුළයක් විනරක් නොමෙයි, ජිවය, සඡීවීබව, ප්‍රාණය, අවදිමත් බව. ප්‍රශ්නවාසයේ දී වෙහෙස, විඩාව, නෙහෙරිවුව, මැලිබව, උදාසීනකම, තිබුමත, මේ සියල්ලන් ඉවත් කරනවා ප්‍රශ්නවාස කරනවා...

ආශ්චර්යය ගැන දැන ගන්න. සඡීවී බව, අවදිමත් බව, ප්‍රබෝධය අත්දකින්න. ප්‍රශ්නවාසය දැන ගන්න, සැහැල්ලුව, ලිහිල් බව, සන්සිද්ධිම අත්දකින්න. අවධානය යොමු කරන්න, වහගෙන ඉන්න අයේ වලට, දෙනෙන් වලට, අයේ දෙකට යොමු වුනු අවධානයෙන්, දැන් අස් අරිනවා කියන සිතියෙන්, වෙනතාවන්, අයේ ඇඟතා කොට කුමක් ද මුළුන්ම ඒන්නේ? මොන වගේ දෙයක්ද ඒන්නේ?

ඒ ගැන අවධානයෙන් හෙමිනිට අයේ අරින්න...

අපහසුද දැන්? මෙපමණ වෙලා වාචිවී ඉන්න වෙයි කියා දැන්නව හම් මේ නාවනාවට එන්නෙන් භැති වෙයින්ද?

ගොදයි අපි පොඩි විවේකයක් ගමු. දැන් තේ සකස් කර අඟති ඒ තේ ටික බ් නැවත ගාලාවට එන්න සාකච්ඡාව සඳහා. අද දුවයේ කළ අහසාස, කියු දේ, අසු දේ ගැන සමහර විට ගැටළු නියෙන්න පූළුවන්. නොපැහැදිලි තැන් නියෙන්න පූළුවන්. ඒවා අහමු, ඒ ගැන අපට සාකච්ඡා කරන්න පූළුවන්, තේ පානයෙන් පසුව. සිහිය, අවධානය, නිහාචිතාවය නියාගෙන, තේ බොන්න, භැවත ගාලාවට එන්න.

## සාකච්ඡාව - භාවනා අත්දැකීම් ගැන

හෝදයි, උරද් සිට මේ වන තේක්, ඒ අසු දේ පිළිබඳවන් ප්‍රහානු කළ ඒ භාවනා කුම අහසුස පිළිබඳවන්, කිසියම් ගැටළුවක්, නැතිනම්, නොපැහැදිලිනාවයක්, නියෙනවනම් අපි එය ලිභාගමු පැහැදිලි කරගමු. මේ භාවනාවට අදාළව නියන ප්‍රශ්න ඉදිරිපත් කරන්න.

(01) මේ භාවනාව කරගෙන යන හොට නිදිලක එන එක නැති කරගන්නේ හොජාමද? එය ලෞකු ප්‍රණායක්. සම්ඝරක් වෙළුවට විකක් වෙළු භාවනා කරන විට නිදිලක ගකිය නොඩුනීම එනවා.

**උපැශ්ඡනකුමා** :- කව්‍යවන් දුනාගෙන එන දෙයක් නොමයි නිදිමත. නිදිමත එන්හේම දුන්නේ නැතිව. නිදිමත එන්න ගේතුන් නියෙනවා. ගේතු රිකක් තඳුනාගෙනීම වටිනවා. මොනවගේ ගේතු නිසාද අපට නිදිමත එන්හේ?

**සහාවෙන** :- පංච නිවර්ත්‍ය වින මිද්ධිය

**උපැශ්ඡනකුමා** :- ඔව්, වින මිද්ධිය ඇති වෙන්න ගේතු මොනවාද?

**සහාවෙන** :- වැඩියෙන් ආහාර ගැනීම - කිම ගැනීම

**උපැශ්ඡනකුමා** :- එකක් තමයි ප්‍රමාණයට වැඩිය බ්‍රිජ පුරවා ගැනීම. ප්‍රමාණයට වැඩිය බ්‍රිජ පිරිනාහම, නැත්හම් බර ආහාරයක් ගේතාම, ඒ එක්කම, රිකක්, රික වෙළුවකින් නිදිමතක් එන්න පුළුවන්. නිදිමතම නොවයි ගේ? බුද්ධිමත, බුද්ධිමත කියායි කියන්නේ. එක ගේතුවක්. ලොකු ආහාරයක් බ්‍රිජට වැටුනාහම ඔන්වට යන ලේ අඩු ඇති. වැඩිපුර ලේ අවශ්‍ය වෙන්නේ, කිම දිර්ව ගන්නනේ. ඒ නිසා රිකක් අපාතික ගෙනියක් මැලි ගෙනියක් දැනෙනවා, සාමාන්‍ය දෙයක්. ඊළුගරට බ්‍රිජින්හේ ඉන්න කොට්ඨ නිදිමතක් දැනෙනවා. තුළක් ලොකු බ්‍රිජින්හක ඉන්න කොට්ඨ, උර්වල කමක්, උදාසීන කමක්, එහෙම දැනෙනවා. ඒක දෙවන ගේතුව්. තව?

**සහාවෙන** :- උනන්දුව අඩු වීම.

**උපැශ්ඡනකුමා** :- එක බොහෝම වැදගත් කාරණයක්. අපට යමක් පිළිබඳව උනන්දුවක් නැතිනම්, කරන දෙය පිළිබඳ උනන්දුවක් නැත්හම්, රසවත් බවක් නැත්හම්, ඒ වෙළුවටත්, ඒ උනන්දුවක් නැති, රසවත් නැති දේක අපට ඉන්න වෙළා නියෙනවානම්, අහන් ඉන්න ගෝ, කියවන්න ගෝ, කරන්ට ගෝ වෙළා නියෙනවානම්, ඒ වෙළුවටත් නිදිමතක් දැනෙනවා. ඒ තුන් වෙති ගේතුව. තව?

## “නිදහා සින”

**සභාවෙන** :- කලින් ද්‍රවයේ ප්‍රමාණවත් නින්දක් ලැබුණේ නැත්තම.

**භාෂේෂකන්‍යා** :- කලින් ද්‍රවයේ අපට ඇති තරම් නින්දාගත්ත බරු වූහොත් පැහුවුව ද්‍රවයේ අපට නිදිමත දැනෙනවා. තව?

**සභාවෙන** :- ඒ වෙළාවේ අප නිදහාගත පුරුදු නම.

**භාෂේෂකන්‍යා** :- ඔව්, ඒ පුරුදු වෙළාවට, මේ නින්ද කියන්නේ පුරුදුද්දටම වෙන දෙයක්. නින්ද, ඒකකි මං කිවේ, දැනගත එන දෙයක් හෙවෙයි. ඔය නිදිමත, නින්ද පුරුදුද්දටමයි සිද්ධ වෙන්නේ. නින්දයි, අහාරෝයි දෙකම පුරුදුද්දට සිදුවෙන්නේ. නිතාව ඇහැරෙන්ටත් බැහැ, මං දැන් ඇහැරෙන්නට ඕන කියා? පුරුදුද්දට ඇහැරෙන්නේ, නින්ද යන්නේ පුරුදුද්දට. එම නිසා, ඒ වෙළාවට අප නිදහාගත පුරුදුනම්, ඒ පුරුදු වූ වෙළාවට නිදිමත එනවා.

**සභාවෙන** :- ඒ වෙළාවේ සක්මන් භාවනාව කළුන්?

**භාෂේෂකන්‍යා** :- ඔව්, එය නිදිමත නැතිවෙන්න නොද පිළියමක්. නිදිමත නැති වෙන්න, නොද ඉරියවිවක් තමයි සක්මන්. සක්මන් කිරීමෙන් ඒ වෙළාවේ නිදිමත අඩුවෙනවා. ඒ නිසාම වෙන්න ඕන දැහැවල් ආහාරයෙන් පස්සේ සක්මන් භාවනාවක් කාල සටහනේ ඇතුළු කරල තියෙන්නේ. නිදිමත එන එන වෙළාවට ඇවේදින්න අමාරකි අපට. දැන් අර ඔබනුමා කිසු කාරණයෙන් වැදුගත්. අප යමකට අකමති නම්, අකමති දෙයක් කරන්න වෙන කොටත්, එවිවර උද්‍යෝගයක්, ගෙවියක් නැ වෙන්. අකමති දෙයක්, අකමති විෂයක් ඉගෙන ගන්න යන විට පාඩිම කරන කොට නිදිමත එනවා. කොයි වෙළාවේ ගන්නත් නිදිමත එනවා, කැම කාලා නිටියන්, නොකා නිටියන්, අකමතින්ත. දැන් ඔය විදිහට මේ නිදිමත අති වෙන්න තේතු ගණනාවත් තියෙනවා. තවත් තේතු තියෙනවා. ඔය සමහර තේතු කායික තේතු, ප්‍රමාණවත් ආහාරයක් නැත්තම්, වැඩියෙන් ආහාර අරගෙන නම්, කලින් ද්‍රවයේ නින්ද මදිනම්, ඒ වෙළාවට නිදහාගත පුරුදුනම් මේවා කායික තේතු, එනකොට මේ නිදිමතට බලපාන තේතු වලින් භාගයක් විනර කායික ඩි. සමහර තේතු මානසිකයි. අර උනන්දුව නැති කම, උද්‍යෝගය නැති කම, නියෙන අකමතින්ත. දැන් මේවා මානසික තේතු. වින මේදිය. නින්ද, නැතිනම් නිදිමත, ද්‍රවමාර යේනා වලින් එකක්. ද්‍රවමාර යේනා තියෙනවානේ, ඒවායින් එකක් තමයි, ඔය නින්ද, නිදිමත. නින්ද හරයට මරණය වෙන් දෙයක්. දැන් මැරැණා වෙන් නේ, නිදහාගත්නාම. මොනවා වෙනවාද දන්නේ

නැහැ. අයි අප නින්දට විපමණ කැමති? අප කවුලාවත් කියන්නේ නැහැ, තිබුගන්න කැමති කිය, නමුත් නොකිවිටත් අප කැමති දේවල් අතර 1, 2 කට වගේ එහවා නින්ද. අප නිතන්තේ නැ. ඒ ව්‍යාපාර අප හරි කැමතියි. කොපම් කැමතිද කියනවාහම් ඇඟැරවන අයට අප කැමති නැහැ. කවුරු හරි අපට ඇඟැරවනවාහම් අපි කැමති නැහැ. ඇඟැරවන ‘රස්සාව’, හරිම ප්‍රසන්න රෝකියාවක්, ඇයි එපමණ නින්දට කැමති? අයි ඇඟැරෙන්ට අකමති.

**සභාවෙන :-** සුවදායක බවක් නින්දෙදී දැනෙන නිසා. එතකොට නියෙන්තේ ඩවාගැනීම්.

**භූගොනෝමා :-** දැනෙනවද නින්දේදී සුවදායක බවක්? ඇඟැරෙන වෙළාවට. තරඟා යන්නේ සුවදායක බවක් දැනිලාද? නින්දෙදී සුවදායක් නියෙනවාද, නැද්ද කිය, අපට දැනෙන්නේ නැහැ. නින්දේදී සුවදායක් නියෙනවා. නමුත් ඒ සුවදාය අපට දැනෙන්නේ නැහැ. ۰۰ මෙත් භාවනාවේ ප්‍රතිච්ලියක් දේ කියන්නේ සැප දේ නිබුගන්න ප්‍රාථමිකත්. ඒ සුවදාය හැබැයි අප ඔය කියන සුවදා නොමෙයි. අප ඒ සුවදාට කැමති නින්ද නොමෙයි, නිදගන්න කැමති, මේ ඇඟැරෙනෙන සිටීම මහ දුකක් නින්ද. අප එයින් බෙරෙන්න නමයි නින්දට කැමති. නිදගෙන ඉන්නකොට මොනවද නියන ප්‍රශ්න? කිසිම ප්‍රශ්නයක් නැහැ නිදගෙන ඉන්න වෙළාවට. ආර්ථික ප්‍රශ්න නියනවාද? තාය ගෙවීම්, පොලි, බඳු, මොනව් නැහැනේ. බ්ලේ, ලෙඩ් රෝග ප්‍රශ්නයක් නැහැනේ. නිදගෙන ඉන්න වෙළාවට. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. දුරුවන්ගේ ප්‍රශ්න, දේමල්පියන්ගේ ප්‍රශ්න, වැස්ස්ස්, දේශපාලන ප්‍රශ්න, මොනවන් නැහැ. එබඳ ප්‍රශ්න හාති තැනක සිට අපට එක පාරට ඇඟැරෙන්ට වෙන්නේ ප්‍රශ්න නියන ලේකයකට. ප්‍රශ්න නියන පිටිනයකට තමයි අප අවදිවෙන්නේ. අවදිඩු ගෙන්ම ඔෂ්වට එන්නේ ප්‍රශ්න. බලන්න. ඔය ඇඟැරෙනාම මොනවද නිනෙන්නේ කිය. මොනවද නින්නේ ඇඟැරෙනාම? ඔව් ප්‍රශ්නනේ මතක් වෙන්නේ, වෙන මොනව් මතක් වෙන්නේ නැහැ. උයන්න ඕන මොනවද? උදේට නම්, ඔව්, ඉතින් එතනින් ප්‍රශ්න ගත්තාම කියක් නිනෙනවාද? මේ අවදිවෙන්නේම ප්‍රශ්න නියන ලේකයකට.

දැන් බුදුර්ජාතාන්වහන්සේට උදේම අවදි ව්‍යාපාර මොනවා සිතුනා කියලද අප අයා නිඛෙන්නේ? අන්න හරි. කාටද අද මම උපකාරයක් කරන්නේ? දැන් බලන්නකා අපට එහෙම, සිතෙනවාද? බලන්න ඒ වෙනස, ඒ තමයි මහා කරුණුව, බුදුර්ජාතාන්වහන්සේ නමකට විතරක් පිහිටා ගුණයක් විදිහට තේ කියන්නේ. ඒ සිතුවිල්ල අපට නිතා ගත්තාවත් බැහැනේ. උදේ ඇඟැරෙනාම අපට එහෙම නිතන්න ප්‍රාථමිකත් නම්, අද කාටද මං පිහිටා වන්නේ? ඒ සිතුවිල්ල එක්ක ඇඟැරෙන්න ප්‍රාථමිකත් නම්, ඒ අවදිවීම හරිම අර්ථවත්, ප්‍රසන්න අවදිවීමක් වෙයි.

## “නිඛෙන සින”

එහෙම නැතිව අප රීයේ ඉතිරි කළ දක් කන්දරාව, රීයේ ඉතිරි කළ පුළුන් නිදාගත්න යන වට ඔවුව වැඩ කළුත්. ඒ ටික එහෙමම අරගෙන තමයි ඇහැරෙන්නේ. කොහොවන් තබා නෙමෙයි තොදුව බලන්න. නිදගත්න කළින් යමක් නිතමන් නිරියද, විකාස් තදින්, ගැමුරින් නිත නිත නිරියද, බලන්න ඇහැරෙනකාට පළවෙනි සිතුවිල්ල වෙන්නේ, ඒ රාත්‍රියේ නිදගත්න කළින් නිතාගෙන නිරිය දේ. කිසි වෙනසක් වේ නැහැ. එයාම තමයි ඇහැරෙන්නේ, එයා වෙනස් වෙන්නේ නැහැ. නින්දට බැ පුද්ගලයෙකුව වෙනස් කරන්න. කවචවත් නින්ද පුද්ගලයෙකුව වෙනස් කර නැහැ. ඒ නිතන වේදිහ වෙනස් කර, තරඟා ගැනීම අඩු කර, කරණාව මෙමතිය වැඩිකර, අවබෝධය වැඩිකර, නැහැ. නින්දට බැහැ ඒ කිසි දෙයක් කරන්න. ඒ බැර නිසා තමයි නින්ද කිය කියන්නේ. නින්ද හරියට මරණය වගේ. දැන් මරණයටත් බැ පුද්ගලයෙකුව වෙනස් කරන්න. එමනිසාගේ කියන්නේ කෙනෙකු මැරෙන කොට, මොන සිතුවිල්ලෙන්ද මැරැනේ, එයට අනුව තමයි උපදින්නේ. නින්ද තේරුම් ගැනීමෙන් මරණය තේරුම් ගන්න පුළුවන්. මොන වේදිහ නිතකින්ද නිදගත්නේ ඇහැරෙන්නේ ඒ නිතින්ම තමයි. වෙනස් වෙලා නැහැ පොකිඩික්වන්. කෙනෙකු ගැන තරඟින් නිත නිදගත්න, ඇහැරෙන්නේම ඒ තරඟින්. තරඟා තමයි නිතව එන්නේ. මෙයයි දිගටම වෙන්නේ. හැබැයි, මෙම නිදාගැනීම නා අවදිවීම අනර දැන් අපව තියෙනවා විවේකයක්, එයමයි නින්ද කියන්නේ. රාත්‍රියේ, අන්තිමට ඇතිවුන තරඟයි, උදේ පටන් ගන්න තරඟයි, මේ දෙක අනර පොකි විවේක කාලයක් තියෙනවා. මය විවේකයට තමයි අප ඇලෙන්නේ. ඒ විවේකයට තමයි අප ආස කරන්නේ. නින්දට බැන් අපව වෙනස් කරන්න. ඒ කාරණය අප තේරුම් ගැනීම වටිනවා. නිදගත්නේ කවුද, එයාම තමයි තමයි අවදිවන්නේ. මය යන කෙනාමයි උපදින්නේ, මේ අන්ම වාදයක් කියනවා නෙමෙයි, මැරැනු කොනා එහෙමම උපදිනවා කියනවා නෙමෙයි. නමුත් වූති සිතර අනුව තමයි ප්‍රතිසන්ධි සින පහළ වෙන්නේ. එතකාට, නිදගත්නකාට, අපේ තින් තිබුණු කියියම් මානසික ස්වභාවයක්, ඒ ස්වභාවයට අනුව තමයි උදේ අවදිවලත් සිද වෙන්නේ. නමුත් ඒ අවදි වුතු කොනාම නෙමෙයි, රාත්‍රියේ හැවත නින්දට යන්නේ. ඒ වෙනස තියෙනවායේ. එය වෙන් කරලා හදානාගත්න උදේ ඇහැරෙන් කවුරා වුනත් කමක් නැහැ. තරඟින් ඉන්න කෙනෙකු ඇහැරෙන්න පුළුවන්, දැකෙන් ඉන්න කෙනෙකු, රීරුජයාවන් ඉන්න කෙනෙකු, මානසයෙන් ඉන්න කෙනෙකු, කවුරා හරි ඇහැරෙන්න පුළුවන්. එයාම තමයි, රාත්‍රියට නිදගත්නේ කියලා නම් දෙයක් නැහැ. වෙනස් වෙන්න පුළුවන්. අවදියෙන් ඉන්න කෙනෙකුවට, පමණයි, වෙනස් විය හැක්වේ. තරඟා වියේවෙන්නත් පුළුවන්, තරඟා වැඩික් නැහැ කියා අනහරින්නත් පුළුවන්, කවර හෝ, වෙනස් වීමක් වෙන්නේ,

පුද්ගලයෙකු අවදියෙන් සිටින විට පමණයි. ඒ නිසා, අවදි වුතු කෙනා ගෙමෙයි, නින්දට යන්නේ. නැබැයි නින්දට ගිය කෙනා තමයි අවදිවෙන්නේ. ඒ නිසා මේ අවදියෙන් සිටීම කෙරෙහි සුබවාදී ආකෘත්පයක් ඇති කර ගන්න. එනන විතරයි අපට ගැලවීමක් නියෙන්නේ. ගැලවීමක් නියෙනවා නම් නියෙන්නේ අවදියෙන් ඉන්න වෙළාවට පමණයි. යමක් කරගන්න ඕන නම් කර ගන්න පුළුවන් වන්නේ අවදියෙන් සිටීමෙන් පමණයි. ඒ විදිහට අවදිවීම, ඇඟැරීම, ආදරයෙන් පිළිගෙන්න. එය විරෝධවා, ආදරයෙන් පිළිගෙන්න. ඇඟැරීන්න ලැබීම ලෙස භාගයක්. ක්වුරුන් හෝ අවදිකරනවානම් හිතේ සතුටක් ඇති කර ගන්න බලන්න. එය අප ඇතිකර ගතයුතු සූසලනාවයක්. ඒ සූසලනාවය දියුතු කර ගන්නකාට, ඔය නිදි මත කියන ගතිය අඩවි යනවා. නිදිමත අඩුකරගන්න පුළුවන්, මේ අවදිවීමේ නියෙන අර්ථය, ප්‍රයෝගනය දකිනින් අවදි වී සිටීමට කැමැත්තක් ඇති කරගන්න කාට, එහි ප්‍රතිඵලයක් විදිහට, කාසික හේතුවක් උඩ හෝ, මානසික හේතුවක් උඩ හෝ, අපට නිදිමතක් දැනෙන කාට, ඒ නිදිමත පාලනය කර ගන්නට, නිදිමත ඉත්ත්මවා යන්නට භැකියාවක් ලැබෙනවා. අවදිවීමට කැමතිනම් අවදිවී ඉන්න කැමති නම් එහි ප්‍රයෝගන දුන්නවා නම්. අවදිවී සිටීමෙන් ප්‍රයෝගන ගන්නවානම්.

කෙසේ හෝ භාවනා කරන වෙළාවට තද නිදිමතක් එනවා නම් අර අප ඉස්සෙල්ලා කිරා කළා වගේ පළවෙනි කාරණය නිදිමත එන බව දැන ගැනීම, මොන භාවනාව කළත්, අපි හිතමු භ්‍රස්ම ගැන භාවනාව, මෙත්තිය, මේ මොන භාවනාව කළත්, වරින් වර තමත් දිනා බලන්න. ගරීරයට හිත යොමු කර බලන්න. මොනවද වෙන්නේ ගරීරයට? නිතේ කුමක්ද වෙන්නේ? එහෙම නැතුව අර භාවනා කුමයක් ම අල්ලගෙන, යාන්ත්‍රිකව ඒ කුමය විතරක් අනුගමනය කර කර ඉන්න එපා. වරින් වර බලන්න ගරීරය කොහොමද? ගරීරයට දැන් මොනවද දැනෙන්නේ? දැන් සභාල්ලද? නිතර කොහොමද, මේ කායානුපස්සනා, වෛද්‍යනානුපස්සනා, විත්තානුපස්සනා මේවා වඩින්න වරින් වර. අන්න එනකාට ඔය නිදිමත කියන ක්‍රියාවලිය ආරම්භයේදීම හඳුනාගන්න පුළුවන්. මුළුම කාලයේම හඳුනාගන්න පුළුවන්. එහෙම නැත්තාම් ඉතින් නිදි කිරා වැටෙන කාට තමයි අපට තෝරෙන්නේ, මේ නිදිමත අවිත් බව, එය කළින් අදාන ගන්න පුළුවන් වරින් වර අප දෙසම බලන කාට, ඒ පළමු කාරණය.

දෙවන කාරණය තමයි, එහෙම නිදිමත දැනෙන කාට ඔන්න හඳුනාගත්තා, සිනිය ඇති කරගන්න. ආ මෙන්න නිදිමතක් දැනෙනවා, මැලිකමක් එනවා, එසේ එය හඳුනාගත්තා විටින් සමඟ විට අඩු වී යන්න පුළුවන්, සිහියෙන් හඳුනාගත්තා විට, නිතේ අවදිමත භාවයක් ඇති වන විට, නිදිමත අඩු වී යන්න පුළුවන්.

## “නිදිමත සින”

නිදිමතන් එක්ක එන්නේ ව්‍යෝග අඩවිම. නිදිමත එන්න එන්න ව්‍යෝග අඩවිවනවා. ව්‍යෝග වැඩියෙන් නියෙන කොට නින්දයන්නේ නැහැ. මොනම දෙයකට හෝ අප බෙහෙවින් ව්‍යෝග කරනවා කියන්න, එන කොට නින්ද යන්නේ නැහැ. දැන් නිදාගෙන්න සින නම් ව්‍යෝග අඩුකරන්න සින. පොතක් කියනවාහම්, රැසවාහිනිය බලනවා නම්, යම් කාරණයක් ගැන හිත හිත ඉත්තනවා නම්, ඒවාට යොදුවන ව්‍යෝග අඩවින්න සින නිදාගෙන්න. ඒ වගේම ව්‍යෝග වැඩිකරනම නිදිමත අඩු කරන්නටත් පූඩ්‍රවත්. අර හාවනාවට යොදාන ව්‍යෝග ටිකක් වැඩි කරන්න. වැඩිපූර තුස්මට හිත යොමු කරන්න. තුස්මේ සියුම් කාරණා බලන්න උත්සහා කරන්න. සියුම් ගබුද වලට හිත යොමු කරන්න, සියුම් සංවේදනා ගෙරුයට දැනෙන, මෙසේ අපේ අවධානය තිවු කරගැනීමෙනුත් නිදිමත ජය ගන්න පූඩ්‍රවත්.

රීළගට අප අර පූඩ්‍රවේ උපක්‍රමයක් පාවිචිච් කළාන්, ගැහුරු ආශ්‍රාසයක් ගන්නා පෙන්නාල්ල පිරේන්න. ඉතින් එබද ලොකු තුස්මක් ඇතුළට ගන්න කොට, තුස්මත් සමග, කිසියම් ප්‍රාණයක්, පීවයක්, ප්‍රබේදයක්, උද්‍යෝගයක් අප තුළට පිවිසෙනවා. රීළගට පූඩ්‍රවත් නම් තප්පරයක් දෙකක් විනර ඒ තුස්ම රුද්‍යාගෙන, වැඩිවෙලාවක් හෙමෙද, තප්පරයක් දෙකක් විනර තුස්ම රුද්‍යාග න්න. තුස්ම රුද්‍යාගන්න විට, නිදිමත නිකම්ම අඩු වී යනවා. ඒ මොහාතට හෝ රීළගට ප්‍රාශ්වාසය සිගියෙන් නිමිතිට කරන්න. එන කොට මේ වේන්නාව ඇතිකර ගන්නත් කමක් නැහැ. “මේ දැනුන නිදිමත මේ දැනෙන විඩාව, මහන්සිය, මේ තුස්මන් එක්ක එලියට යනවා” කිය. ඇත්තටම පිට වෙනවා. නිතුවත් නැහත්, නමුත් එසේ සට්ටෙනිකව ඒ ක්‍රියාවලියට සම්බන්ධ වූ විට, කාර්යයෙම ව සිදුවෙනවා. ඒ උපායෙනුත් නිදිමත පාලනය කරන්න පූඩ්‍රවත්.

තටදුරටත් නිදිමත නම්, ඇස් දෙක ඇරෝත් කමක් නැහැ. හාවනාවට ඇස් වහැගැනීම අවශ්‍ය නැහැ. හාවනාවට ඇස් දෙක වහගන්නය කිය කොහොවන් කිය නැහැ. කොන්ද කෙලින් තියාගන්න කිය නිබෙනවා, ප්‍රේයංකයක වැඩිවෙන්න කියනවා, නමුත් ඇස් වහගන්න කිය කොහොවන් කිය නැහැ. හැබැයි ඇස් වසා ගැනීමේ ප්‍රයෝගන නිබෙනවා. මේමෙන්ම ඇස් ඇරෝගෙන හාවනා කිරීමෙන් ප්‍රයෝගන නියෙනවා. මේ කුම දෙකම දැනෙන අවශ්‍ය වෙලාවට ඇස් වහගෙන හාවනා කරන්න. අවශ්‍ය වෙලාවට ඇස් ඇරෝගෙන හාවනා කිරීමත් අප පුරුද කරගත යුතුය. එකකටවත් ඇඩ්බැහි වෙන්න හොඳ නැහැ. මොනම දෙකටවත්. ඇස් දෙක වහගෙනම හාවනා කරන්න පුරුද වුනොත්, ඇස් දෙක ඇරෝගෙන හාවනා කරන්න බැරිවෙනවා. හාවනා කරන්න අවශ්‍ය වූ ගමන්ම ඇස් වහ ගන්න වෙනවා. ඇඩ්බැහි වෙන්න එපා. නිදිමතක් තදින් එන කොට විකක් ඇස්දෙක ඇරෝයන් කමක් නැහැ. ඇස් දෙක ඇරෝයම, ඇස්දෙක ඇතුළට ආලෝකය යනවිට අර නිඩු නිදිමත ගතිය අඩු වෙනවා. විකක් එළිමහන බැලුවහම, ආලෝකය දිහා

බඳුවහම නිදිමත අඩු වෙනවා, ඇස් වහගෙන කැපීවර, අන්ධකාර කරගැනීම නිදිමත ඇති වන්ත එක් සාධකයක්.

සක්මන උදුවි කරගන්න පුළුවන්. එබදු උපකුම නියෙනවා. කටර හෝ කුමයකින් නිදිමත අඩුවෙන්න පුළුවන්. මේ එක් කුමයකින් වන් හරියන්නේ නැත්තම විකක් නිදුගන්න. මොනවා කරන් නිදිමතම නම් එන්නේ නින්ද අවශ්‍යයයි. විකක් නිදුගන්න. දැන් වික වේලාවක් නිදුගන්නවා කියන සිනිය ඇතිකරගෙන, අධිෂ්ථානයක් කර නිදුගන්න කොපමා වෙලා නිදුගන්නවද කියා. මති. 10 ක් 15 ක් එහෙම නිද ගන්න. එති කිසි වරදක් නැහැ. මේ කුම සියල්ලම අනුගමනය කොටන් භාවනා කරගන්න බැර තරමට නිදිමත එනවා කියන්නේ, වෙකු වෙහෙසක්, මහන්සියක් තිබෙන්නේ. මහන්සිය නැති කරගන්න. සිනියෙන් නිදුගන්න. දිග නින්දක් ඕන නැහැ. මති. 10 ක් 15 ,20 ක විතර නින්දක් ඇති. එසේ අධිෂ්ථානයක් කර නිදුගන්තාම ඒ වෙලාවට ඇහැරැයි. ඒ ඇහැරැනාම මනයේ වෙකු පූඛේදයක් ඇතිවෙනවා. ඉන්පසු පැයක්, දෙකක්, තුනක් වුනත් එක දිගට භාවනා කරන්න පුළුවන් තරමට පූඛේදයක් එනවා. ඒ තිසා මුලින් බලන්න නිදිමත ජයගන්නට, මුගලන් ස්වාමීන්වහන්සේට ඔය ප්‍රශ්නය ආවාම, බුදුරජාණන්වහන්සේගෙන් විමසුවා කුමක්ද දැන් කරන්නේ කියා? උපකුම ගණනාවක් දේශනා කළා. කන් දෙක පිරි මින්න්න කිවා. එනකොට කන් රත් වෙනාවා. සමහර විට නිල තෙරපෙනවත් ඇති කන් වල.

අසන බලන කොට, අසනින් රුප ඇහැට වැටෙන කොට, නිදිමත නැතිවෙනවා. සප්ප්‍යායනා කරන්න කිවා. යමක් ගබුද නග සප්ප්‍යායනා කරන කොටන් නිදිමත නැති වෙනවා. ඔය එකක් වත් හරියන්නේ නැත්තම විකක් නිදුගන්න කිවා. සිනියෙන් නිදුගන්න කියා දි දුන් අවවාදය. සිනියෙන් නිදුගන්න අධිෂ්ථානයක් කරන්න. භාවනා කරන්නට ඕනි. ඒ තිසා මේ නිදුගන්නේ. වික වෙලාවකින් අවදිවෙනවා කියා ඉන්පසු අවදි වී බලන්න. වැඩි ඇරෙලා ගෙදර ගියාම හරි මහන්සියි. බොහෝ දෙනෙකු කියන කාරණයක්, හර මහන්සියි. පුළුවන්නම් වී. 10, 15 ක් නිදුගන්න. භාහේදුවේ 5, 1, 6 ට වුනත් කමක් නැහැ. මහන්සිනම්, භාවනා කරගන්නට බැර නම්. පොඩි වෙලාවක් සිනියෙන් නිදුගන්න ඉන්පසු ඇහැරැනාම වෙකු විවේක සුවයක් දැනෙනවා. නිනටන් නියෙනවා. එනකොට සැහැන වෙලාවක් අනිත් වැඩ කරන්න පුළුවන්.

කෙසේ හෝ භාවනාවන් වික රික එක අපේ නිනට භා ගැරිරයට වෙකු භාවනාමය සුවයක් දැනෙන විටන්, ඒ භාවනාවේ රසය දැනෙන කොටන්, නිදිමත අඩුවී යනවා. භාවනා කරන කොට, අර නින්දෙන් ගන්න බැර සුවයක්, රසයක්, භාවනාවන් ලැබෙනවා. නින්දෙනුත් ලැබෙනවා, නමුත් එයට වැඩි සුවයක්, වැඩි රසයක් භාවනාවන් ලැබෙනවා. එසේ ලැබෙන විට, නින්ද එවිටර අවශ්‍ය වන්නේ නැහැ.

## “නිවෙන සින”

(02) මේ වගේ ස්ථානයක උපදෙස් සහිකත භාවනා කිරීම හා රාජකාරී කරන නැඟැඡා එය ශ්‍රීයාචාර නැංවීම සම්බන්ධ කරන්නේ කොසේද?

ඛුද්දෙශකභූතා :- මේ වගේ ස්ථානයක උපදෙස් සහිතව භාවනා කිරීම, පුහුණු වීම එක කුමයක්. ඔබනුමාගේ ප්‍රශ්නය ඒවළේම රාජකාරී කරන තැනකදී කොහොමද භාවනා කරන්නේ? අප ඇද පුරුදු තු භාවනා වලින්, රාජකාරී කරන තැනකදී කුමක්ද කළ තැක්සේ? සිනියෙන් ඉන්න පුළුවන්. සිනියෙන් සිටිය යුතුයි තේද රස්සාව කරන්න ඕනෑම නම්. රස්සාව බෝරාගන්න ඕනෑම නම්, හොඳ සිනියක් අවශ්‍ය වෙනවා. එකක් තමයි, සිනිය වැඩියෙන් තියා ගන්න. සිනිය පුරුදු කර ගත්න. සිනිය පුරුදු කරන්න පුළුවන් රස්සාවේදී හරි වැදගත්. අප නිනමු කොහොමද සිනිය උදව් කරන්නේ රස්සාවට? නැත්නම් රස්සාව කෙසේද උදව් කරන්නේ සිනිය දියුතු කරන්න? සිනිය උදව් කරන්න පුළුවන් රස්සාවට, ඒ තියෙන වැඩි පිළිවෙළකට කරන්න. පිළිවෙළකට වැඩි කරන්න, රස්සාවක් කරන්න, සිනිය තියෙන්න ඕනෑම. මේ මියුම ඉවර කර නොමයි නේ දුරකථනයට කරා කරන්න වෙන්නේ අපට. ඔන්න සිනිය පාවිච්ච කරන්න පුළුවන්. මේ මියුම කොතහින්ද නැවැන්වුවේ? ඒ සිනියේ තියා ගන්න. මොන කාරුණ්‍යද ලියා ගන්න බැරව හිතේ ඉතිරි වූයේ? ලියාගෙන ගියානේ ඔවුනට ඔවුන ආප් අදහස්, නමුත් දැන් මූල් අදහසම කොළයට ආවේ නැහැතේ. ඒ අතරන් Call එක ආවේ. සිනියට ගන්න මෙන්න මේ අදහස තාම ලිවිත් නැහැ, ඒ අදහස සිනියේ තියාගෙන අර අමතුමට කරා කරන්න පුළුවන්. එතකොට අමතුමට නිදහසේ කරාකර ඉවර වී, දුරකථනය තිබුහම, දැන් මෙහකදී නැවැත්තු තැන. එහෙම නැත්නම් අමතක වෙනවා. බොහොම ඉක්මනට අමතක වෙනවා. එක වැඩික් ඉවර කර නොමයි, එළුග වැඩිවි යන්න වෙන්නේ රාජකාරියේ දී. භාගේ, භාගේ, භාගේ ඉවර කරගෙන, ඉවර කරගෙන, ඉවර කරගෙන, ඉවර කරගෙන, ඉවර කරගෙන යන වැඩි, ගැන සිනිය තියාගන්න. සිනියෙන් නවත්වන්න වැඩික් අතරමග නවත්වන විට දී.

රුළුගට, රෙලිලෝන් එකට අප රස්සාව කරන විට කි වනාවක් කරා කරන්න වෙනවද? ඒ වෙළුවේ බලන්න, සමහර අයට උපදෙස් දෙනවා ඒ වෙලිලෝන් එක ring වෙන කොට එක සිනියෙන් අහන්න. පළමෙති පාරම ring වුවාට ගන්නේ නැහැතේ. දෙනුන් වනාවක් භාද වූවාට පසුන් අමතන්නේ ඒ එක වනාවක් හරි සිනියෙන් අහන්න. වෙලිලෝන් එකට Hello කියන්න කළින්, වැනි අන්තිම වනාවටත් සිනියෙන් අහන්න. සියලු වැඩි නවත්වා සිනියෙන් අහන්න. හොඳ අවධානයෙන් අහන්න. ඕනෑම තැප්පර දෙකක් විනර, සිනියෙන් අහන්න සිනියෙන් අසා, කරා කරන්න. එසේ අප දුරකථන ඇමතුම් 50 කට දුවසකට කරා කරනවානම්, 50 වනාවක් භාවනා කර තියෙනවා, දන්නෙම නැතිව, අනිලේක

වෙබාවක් ගියෙන් නැහැ. දත්තෙම නැතිව 50 වනාවක්, සිහියෙන් කාට කර තිබෙනවා. එයෙන් ලැබෙන අතිලේක වාසිය තමයි, රස්සාවක් කරන කොට අප ඇතුළේ ආහතිය ඇති වෙනවා, වෙශ ඇතිවෙනවා. ඒ සියල්ලම අර Call එකට කඩා කරන වට දී පිටවෙනවා. ඒවා අවශ්‍ය නැහැ, ඒ අහන් ඉන්න කෙනාට. නමුත් ඒවාත් කට්ටවත් සමග පිටවෙනවා. ඒ නිසා සිහියෙන් තප්පරයක් දෙකක් ඒ දුරකථනය නාද වෙනවා අහන් ඉන්න පුළුවන් නම්, අර ආහතිය පැන්තකට කරගත්න පුළුවන්. අපේ නින් තිබෙන කළබල, ආවෙශ පැන්තකට යනවා. පැන්තකට ගිහිල්ලා, නිදහස් සිතකින්, වෛවේක් සිතකින්, නැවුම් සිතකින්, අර දුරකථනයට කඩා කරන්න පුළුවන්. අහන් ඉන්න පුළුවන්, එයට තිවැරදි උත්තරයක් දෙන්න පුළුවන්. සියිය ගැනයි කඩා කලේ.

තව මොනවද කරන්න පුළුවන් office එකෝදී?

**සභාවෙන :** - කාට හරි සේවයක් කිරීම.

**උරූපෝක්ක්‍රම :** - බොහෝම හරි, යැකියාවක් කියන්නේ කාට හරි කරන උදව්වක්, එක්කෙනෙකුට නොමෙයි, ඒ කාලේ කිවවේ සේවය කියායි. දැන් ඒ වචනේ විපමණ කියවෙන්නේ නැහැ. සේවය කියන වචනේ ගැන දැන් එව්වර සැලකිලිමන් වන්නේ නැහැ. රස්සාවකට යාකාට අහන්නේ නිවාවූ කියද? පඩි කියද? රස්සාව හොයන්නේ ඒ අදහසින්. නිවාවූ කොපමණ නියෙනවද? පඩි කියක් ලැබෙනවාද? කරන්න නියෙන්නේ කුමක්ද කියන එක වැඩිය අහන්නේ නැහැ. යැකියාවක් හොයන කොටයි, සම්මුඛ පරිස්‍යන වෙළ යන කොටයි, ඔය පුළුන දෙක ගැනයි වැඩිපුර සැලකිලිමන් වන්නේ. නැ සේවයක්. කාට හරි කරන සේවයක්. ඒ සේවය භාවනාවක් විදිහට කරන්න පුළුවන්, දානයක් විදිහට් කරන්න පුළුවන්. භාවනාවක් විදිහට, උදව්වක් විදිහට, උපකාරයක් විදිහට, අපේ මෙමතිය, කරුණාව දියුතු වන විදිහට, වැඩි කරන්න පුළුවන්.

තමන් වෙන එන කෙනක් දිහා මෙමතියෙන් බලන්න පුරුද වෙන්න පුළුවන්. හරිම වැදගත්. එහෙම නැත්තම් වෙන්නේ එන සියලු දෙනාම පෙන්නේ කරදර කාරයන් විදිහට. භතුරන් විදිහට තමයි ජේන්නේ. වෙශ්‍යයන් දෙළඟහයින් පස්සේ එන අය. දෙළඟනින් පස්සේදේ එන අය, සටස තුන, භතුර පසු වෙනකාට වැඩිපුරම එන අය මහ කරදර කාරයන් ගොඩික්. එයෙන් දුක් විදින්නේ අපයි. ඒ අයෙනෑත් විදිහට. ඒ අයගේ වැඩි හරියට කරගත්න බැරිවීම නිසා, භාබැඳී එයට වැඩිය අප දුක් විදිහට. අප ලෙඩි වෙනවා. යැකියාව නිසා කිඳෙනෙකු ලෙඩි වෙනවාද? රස්සාව නිසා ලෙඩි වෙනවා කිවිවාහම, සමහර රස්සාවල් නිසා ගරිරිය ලෙඩි වෙනවා. එක සාධාරණයින්, කරන රස්සාවේ හැරියට, සමහර විට අනතුරුදායක යැකියා නිසා ගරිරියට තුවාල වෙනවා. ලෙඩි වෙනවා. එහෙම නොමයි, කිසිම

## “නිවෙන සින”

අඟගේ මහන්සීයක් නැහැ. නමුත් අප ලෙඩි වෙනවා. ගරිරයන් ලෙඩි වෙනවා, හිතන් ලෙඩි වෙනවා රස්සාව නිසා. එය මොකු අවාසනාවක්. විශාල යන්නේ රෝගීයක්. එහෙම තෙමෙදි, නිරෝගී කෙනෙකුසේ විශාල යන්න පුළුවන්, රස්සාව සේවයක් විදිහට කළුත්. සිහියෙන් කළුත්, එහා අයට සේවය කිරීමේ, උද්ධි කිරීමේ වෙනතාවන් කළුත් මෙමුන් රැකියාව කළුත්, රස්සාවට ගිය දුවසට වැඩිය නිරෝගී කෙනෙකු විදිහට විශාල ගන්න පුළුවන්. ඒ නිසා, ඔන්න, බහ්ම විහාරා වඩින්නටත් රස්සාව උද්ධි කරන්න පුළුවන්. මෙන්තා, කරුණා. එහාම කෙනෙකු දිනාම මුත්ත්ත්වයෙන් බලන්න. පුළුවන් නම් උද්ධි කරන්න. පුළුවන් හැම අවස්ථාවම බලන්න උද්ධි කරන්න, පැමිණි කාරණය ඉටුකරන් වට් ඒ අයට සතුවයි. ඒ සතුවට එකතු වන්න, එයයි මුදිනාව. ඊර්ජයාවේ ප්‍රතිච්ඡාල් අංශය. බැරුම වෙළුවන් නියෙනවා, එනැන දි උප්සාවන් ඕනෑ අපට හැම දෙයක්ම කරන්න බැහැ. අප දෙවියන්වහන්සේ තෙමෙදින් කියන හැම දේම, දෙයක්ම කර දෙන්ට, දෙවියන්ට හැමදෙයක් ම කරන්න බැහැන්? එහෙම බැහැ. හැබැයි, බැහැයි කිම වුවන් කරුණාවන් කියන්න පුළුවන් නම්. තරුණින් නැතුව කරුණාවන් බ්‍ර කියන්න පුළුවන් නම්, එය ඉනා වටෙනවා.

එසේ රස්සාවක් කළුත්, රස්සාවන් හැන්දුවට ගෙදුර එන්නේ, බොහෝම සතුරින් ඉන්න කෙනෙක්. මහන්සි වෙනත පුළුවන්, නමුත් සතුරින් නමය ගෙදර එන්නේ. උදුයට යන්නෙන් සතුරින්. දැන් මේ අදහස සමහර ඇත්තන්ට කිවිවහම, සමහර වට, 1% විතර ක්‍රියාත්මක කරනාකාට ඒ ඇත්තන් කියනවා හරියට පන්සලකට, භාවනා මධ්‍යස්ථානයකට යනවා වගේ හැරිමක් නමය එන්නේ, Office එකට යනකාට. ඒ වගේ හැරිමක්, එවිටර පූජ්‍යිය හැරිමක්, ඒ වගේ දුද්ධ වූ හැරිමක් වනවා. තමන්ගේ ක්‍රියාලයට, වැඩි කරන තැනට යනකාට. මොකද, එනුතින් නමන්ට ලැබෙන ප්‍රයෝගනය පේන කොට ආධ්‍යාත්මික පැත්තට, අනිත් අයට තමන්ගෙන කෙරෙන සේවය පේන කොට, මොකු ගොරවයක්, පූජ්‍යිය හැරිමක් ඇතිවෙනවා රස්සාව ගැන. ඒ නිසා රැකියාව, මේ ආධ්‍යාත්මික පිවිතයට කොහොම් බාධාවක් තෙමෙදි. එය උද්ධිවක් කර ගන්නට පුළුවන්. එනකාට භාවනාව රැකියාවට උද්ධි වෙන වට, රැකියාව උපකාරී වෙනවා භවනාව දියුණු වෙන්නට.

### (03) සිහිය, නුවන යනු දෙකක්ද එකක්ද?

ප්‍රෘද්ධිකෘෂා : - මෙහෙමයි. සිහියයි, නුවනයි මය විවන ගන්නහම, දෙකක්. සිහිය භා නුවන දෙකක්, මේ දෙක එකතු කර ගැනීම තමයි වැදගත්. සහි

සම්පර්කයේදීය කිය කියන්තේ, සිහිය සරලව අප්පේ දැක්වූයේ, සිද්ධ වෙනදී දුන්නවා. කුමක්ද වෙන්තේ දුන්නවා. අභෙනවා. කපුලටි කාගහනවා දුන්නවා. සිහියෙන් සිරියෙන් දුන්නවා, අභුතු බව. යමක් මතක් වෙනවා. මතක් වූ බව දුන්නවා. තුස්ම ඇතුළු වෙනවා, පිටවෙනවා. ඇතුළු වූ පිට වූ බව දුන්නවා, සිහිය නිඩ්බොත්. දැන් ඔය ස්වභාවකට සිදු වන හැම දෙයක්ම සිහියෙන් ඉන්නවාහම දුන්නවා. සිහිය සම්බන්ධ වන්තේ තමා ආණිතව සිදුවන ස්වභාවක සිදුවීම වලට.

නුවතා අවශ්‍යවන්තේ තමන් හිතා මතා කරන දේ සඳහායි. එයයි සම්පර්කයේදී කියන්තේ. සම්පර්කයේදී කොටසට සම්පරියානයේ කායානුපස්සනාවේ අඩංගුදේ අරගෙන බලන්න. අප හිතා මතා කරන දේවල්. “ගත්, ඩිත්, නිසින්තේ, සුත්තේ, පාරිතේ, තුන්හිහාවේ, සම්පර්කයේදිකාර හෝත්” නිවගන්න, ඉදගන්න, වාසිවෙන, භාන්සිවෙන, ඇව්දින, කරා කරන, නිහඹව ඉන්න, ඇඳුම් අදින, ඇඳුම් ගලවන, කැසිකිලි යන, ඉදිරියට සහ, පිටිපස්සට යනවිට, අත් දිග අරින හා, අත් නවන විට, මේ හැම වෙලෝම “සම්පර්කයේදිකාර හෝත්” දැන ගෙන කරන්න. නුවතින් කරන්න. එනකොට, හිතාමතා කරන දේවලට තමයි නුවතා ඕන වෙන්තේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ සිහියෙන් දැන ගත්න. සිහිය නිඩ්බොත් නැත්නම් අප දුන්තේ නැහැ මොනවද වෙන්තේ කිය. ඔහෝ වෙනවා. දේවල් සිද්ධ වෙනවා. තුස්ම ඇවිත් යනවා වගේ. තුස්ම කොපමතා නම් ඇවිත් යන්න ඇද්දු? සිහියෙන් නිරියෙන් තමයි තේරේත්තේ. එක තුස්මක් භර තේරේත්තේ සිහියෙන් නිරියෙන්. සිහිය නැත්නම් සිද්ධ වෙන කිසි දෙයක් තේරේත්තේ නැහැ. ඉපදුනා, සිහිය නිඩ්බොත් නැහැතේ අපට, අප ඉපදුනා බව අපම දුන්තේ නැහැ. උපන් බව දුන්තේ නැහැ සිහි නැති නිසා. දතු ගාන්න ඇති, බඩි ගාන්න ඇති, ඔය එකක් වන් සිහියෙන් හෙමෙයි කළේ. කින්න ඇති කොපමතා නම් කිම කින්න ඇත්තේ? සිහියෙන් හෙමෙයි. ඔන්න කෙවුහර දුවසක සිහියෙන් කින්න පටන් ගත්න දුවසට, තමා ආහාර ගත්නවා, කිම කිනවා, කියන්තේ කුමක්ද කියන කරුණ තේරේත්න පටන් ගත්තේ. ඇත්තෙම, බොහෝ දෙනෙකු ඉඳුල් කට්ටාන්තේ බොහෝම වයසට ගොස්. පුංචි කාල් හෙමෙයි. සමහර අය ඔරෝනකනුත් ඉඳුල් කට ගාලා නැහැ. සිහිය තියෙන්ටම ඕන. සිහිය නැත්නම් දුන්තේ නැහැ. දේවල් ඔහෝ සිද්ධ වේවි යනවා පිවිතයේ. දතු ගෙවා, බඩි ගෙවා, ඇවිද්දු, ඉස්සේක්ලේ ගියා, විහාර ලේවා, සමන් වූවා, රස්සාවට ගියා, විවාහ වූවා, ගෙවල් දෙරුවල් හැඳවා, දරුඟවෝ හැඳවා, දරුඟවන්ගේ දරුඟවාත් හැඳවා, විවාහ කර දුන්නා, මෙවා සියල්ල ඔහෝ, හරියට නිදගෙන ඉන්න කොට දකින හින වගේ. එක හිනකින් තව හිනෙකට, ඒ හිනෙන්, තව හිනෙකට යනවා. තරුණා කාල් කියන්තේ අප දුටු හිනයක්, පුංචි කාල් කියන්තේ අප දුටු හිනයක්, ඒ සිහියෙන් හෙමෙයි නම් හිරියේ දැක්ක

## “හිඛෙ සින”

හිනයක් පමණයි. පාසල් කාලේ මතක් කර ගත්තා. අප රීයේ හෝ ශිය සතියේ හෝ දුටු හිනයක් මතක් කරගත්තා, මේ දෙක අතර මොකු වෙනසක් හැඟා. මේ ව්‍යුත්තානයටත් එයම විය හැකියි. සිහියෙන් හෙමෙද නම් ඉන්නේ, හිනයක් ඇතුළේ ඉන්නවා වෙගේ තමයි. ඒ මහලී විය කියන හිනයන් අප දැක්වී තව ටික කාලකින්, හිටියෙන් දැකියි. කළුන් මැරුණෙන් දකින්න බං. නමුත් හිටියෙන් දැකියි. එයේ සිහිනයන් සිහිනයට ගොස් මරුණය කියන හිනයන් දැකියි. මේ එකකටත් අවදිවීමක් හැඟා, පිබේදිමක් හැඟා, සිහිය හැත්තම් මය මක්කාම හින විතරයි. එතකාට ඉපදුණෝ අසිහියෙන්, පිවත් වුහේ අසිහියෙන්, මැරටත්හෙත් අසිහියෙන්. දුක් වින්දේ අසිහියෙන්, සහුවු වුහෙත් අසිහියෙන්, තරඟා ගෙන්හෙත් අසිහියෙන්, ආදරය කළුන් අසිහියෙන්, බැන්හෙත් අසිහියෙන්, බය වුහෙත් අසිහියෙන්, මුළු සංසාරම මය අසිහියෙන් තමයි යන්නේ, දිගටම, දිගටම, දිගටම. ජීනිසය සිහිය ඇති කර ගත්ත කියන්නේ.

සිහිය සමග මේ නුවතුන් ඕන. නුවතු ඕන වෙන්නේ අප හිතා මතා කරන දේවල්, දෙපාරක් හිතන්ට. කොහොමත් හිතා තමයි අප හැම දෙයක්ම කරන්නේ. ඒ සාමාජික වේනතාවට අනුව සැමතිකව ක්‍රියා කරන්න එපා. හිතනා, සිතුතු ගමන් ඒ සිතුවිල්ල ක්‍රියාවකට පත් කරනවා. එහෙම ගෙන්ද? සිතුවිල්ලක් ආවද අහවල් දේ කරන්න ඕන කියා, අර පැන්න බලන්න ඕන කියලා හිතුතු ගමන්ම බලනවා. සමහරවේට සිතුවිල්ලක් ආ බව දැන්හෙත් හැඟා. බලන්න කළින් එම වේනතාව අදුර ගෙන්න. අන්න සිහිය ඕන වෙන්නේ ඒ සඳහායි. වේනතාව හඳුනාගත්තා. බලන්න හිතුනා, කන්න හිතුනා, කියන්න හිතුනා, අහන්න හිතුනා, භඳුනාගත්තා. දැන් හඳුනාගත් පසුයි නුවතු ඕන වෙන්නේ. බලන්න ඕනද? අහන්න ඕනද? මෙය කළයුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද? මේ වෙළුවට අවශ්‍ය, තැදුදු වෙනතාව අන්හර දුමන්න. ඒ සිතුවිල්ල අන්හරින්න. ඕනෑ කම අන්හරින්න. අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කරන්න. සම්පැරික්කු කියන්නේ එයයි. සිහි නුවතු, සිහිය තිබුණෙන් තමයි, මය නුවතු එන්නේ. දෙපාරක් හිතන්න.

අපේ සංස්කෘතියේ, සිංහල සංස්කෘතියේ කියන කාරණයක් තමයි සමහර විට, ලිලද් භාවිත සිටින විට අහනවා, ආ භාවහාද? කැම කකා ඉන්නේ, ආ කහවද? කියා අහනවා. අප හිතනවා මොකටද අහන්නේ. අහන්ට ඕන. ඇයි? දන්නේ හැඟා. මේ භාන කෙනා දන්නේ හැඟා භාන බව. ආහාර ගන්නවා තමයි. කනවා තමයි. නමුත් දන්නේ හැඟා කන බව. ඒ හිසා කුවුරු හරි එහෙම අහනවානම් හරි වේනතාව, ඇත්තනේ. මා අනුහත කරමින් තේ ඉන්නේ. මේ විහිඩුවක් හෙමෙද. ඉතාම වැදගත්. සම්පැරික්කුයෙන් කරන්නේ තමන්ම වෙළු බැඳීම. කාටවිත්

වැටුපක් දිලා අහ අහ ඉන්න බසනේ. නැමවෙමෙල්ම නමන්ම, නමන්ගෙන් විමසා බලන්න. කුමක්ද මේ කරන්නේ? කුමක්ද මා කරන්නේ? කුමක්ද මා කරන්ට යන්නේ? මා නාහ බව දුන්නවද? මා කම කන බව දුන්නවාද? කරා කරන බව දුන්නවාද? ඇවේදීන බව දුන්නවද? නමන්ගෙන් වරිත් වර අහන්ට මිය පූජ්න. අහන්න. ඒ නැගිමෙන් තව කොහක්ගෙන් ඇහුවත් කමක් නැහැ. ඒක වටිනවා. තව කොහොකට ඒ උපකාරය කිරීමේ වෙනතාවත් අහන්න.

ඒ තමයි සම්පූජ්දුකු කියන්නේ. ඒ සිහිය මුල් කරගෙන තමයි නුවන එන්නේ. නුවනා ආ සැකින්ම, අනවශය හුශා, අනවශය වවන, අනවශය කරා බහ, අනවශය කළුපනාවන්, සසඟන්ට මුලින්ම කපාදාන්ට පුළුවන්. හිතට් විවේකයි. කරාවට විවේකයි. ඇගටත් විවේකයි. අවශ්‍ය, අත්‍යවශ්‍ය කාර්යන්ට තමන්ගේ උපරිම ගක්රිය යොමුකරන්න පුළුවන්. පාඩම් කරන දුරුවන් කියනවා පැය 2, 3, 4, 5, ක් පාඩම් කරනවා. මේ පාඩම් කිරීම, නේරුම ගැනීම, මතක තබා ගැනීම කාලයෙන් මතින්න බැහැ. ඒ කියන්නේ පැයක් පාඩම් කරාන්ද වැඩිපුර මතක තියෙන්නේ, පැය 2ක් පාඩම් කරාන්ද එහෙම කියන්න බැහැ. පැයක් පාඩම් කරනවා කිවිවට බලන්න ඒ පැය ඇතුළු හිත කොපමනා දුවනවාද? කී දෙයක් ගැන කළුපනා කරනවාද? පොත දිනා විතරක් හෙමෙද බලාගෙන ඉන්නේ, තව වට පිට බලනවා, තව දේවල් වලට ඇහුම්කන් දෙනවා, එහකොට ඒ බාහිර අවධානයන් ඉවත් කළහොත් පැයක් කිවිවට, මති. 10ක් වත් පාඩම් කර නැහැ. ඒ සියලුම කාලය එකතු කර අනවශය දේවල් කළ කාලය අඩු කරවීම, පැයක් පාඩම් කරනවා කියන කොහොක් මිති. 10ක් වත් පාඩම් කරන්නේ නැහැ. ඒ නිසා සම්පූජ්දුකුයෙන් මතින්තු 10ක් පාඩම් කළුත්, අර පැයක් අසම්පූජ්දුකුයෙන් පාඩම් කරගත් ප්‍රයෝගනයම ගන්න පුළුවන්. පැයකින් ගන්න බැරි ප්‍රයෝගනය මති. 10කින් ගන්න පුළුවන්. කාලය ඉතිරි වෙනවා. සති සම්පූජ්දුකුය හින්ද කාලය ඉතිරි වෙනවා. මහන්සිය අඩුවෙනවා. විවේකය වැඩි වෙනවා. වැරදිම් අඩු වෙනවා. පසුතැවේල් වීම අඩුවෙනවා. අපරාදේ කිය සිහිම අඩු වෙනවා. එක් කාර්යයක් දෙනුන් වනාවක් කරන්න වෙන්නේ නැහැ. පිටතය කුම්වන් වෙනවා. ලස්සන වෙනවා, තමන්ගේ හුශාවලින් තාපීතියක්, පිවත්වීමෙන් තාපීතියක් ලැබෙන්න පටන් ගන්නවා. සතුටක්, සැහසිමක් ලැබෙන්න පටන් ගන්නවා.

(04) කුඩා ප්‍රමිත් ආච්චාවට යොමුකිරීමට භාෂ්ච්‍රිතාත් එසින වැඩි තැලුදුක්‍රියාවයක ලැබේය ජේද?

උප්පේකකුමා :- කාටන් භාවනාව නම් ප්‍රයෝගනවත්. දැන් මේ පුමයි වෙනුවෙන්ම වූ භාවනා වැඩිසටහනුත් තියනවානේ, අපේ රටේ තියනවානේ, කෙරල නැත් තියනවා. පාසල් වලත් යම් යම් භාවනා වැඩි සටහන් කරනවා. උසස් අධිකාපන ආයතන වලත් කොරනවා.

## “නිඛෙ සින”

සභාවේන :- සහභාගි වීම මදි. ජනමාධ්‍ය වලින් වැඩි උනන්දුවක් නැහැ.

**ප්‍රෘතිස්ථානයනුමා** :- මෙති වගකීම ජනමාධ්‍ය වලටත් කොටසක් පවත්න්හි පුළුවන්. අධිකාපන අමාත්‍යාංශයටත් වගකීමක් ඇති. බොහෝ විට දෙම්විපියන්, තමන්ගේ ප්‍රතාව, දුටු, භාවනාව කිය දෙන්න කිය කැවුව එනවා. සමහර විට ගුරුවරුන් ඒ මූල්‍ය පත්තියේම නැත්තම් මූල්‍ය පාසල්ම මුද්‍රා පිළි රික අරගෙන එනවා. නිල්ලකි, භාවනා උගන්නන්හ කිය. සමහර විට මට එම ආයතන වලට අඟරයුම් කරනවා, ඒ පාසල් වලට, ඒ ගිණුයන්ට, ගිණුවන්ට උගන්නන්න. දෙම්විපියන් කියනවා. මුළුන් නම් ඒ වැඩි සටහන් වලට භුගක් උනන්දුවන් සහභාගි වූ නමුත් දැන්, එපමණාටම පුමුබස්ථානයක් දෙන්නේ නැහැ. කාටවත් ඕන හින්ද දුරුවන් භාවනා කරන්නේ නැහැ. එය පළවෙනි කාරණය. ගුරුවරයාට ඕන නිසා දුරුවන් භාවනා කරන්නේ නැහැ. ගුරුවරයාට ඕන නිසායි කිය දැන ගන්නහම කොහොමත් කරන්නේ නැහැ. ඉතින් අම්මලා තාත්ත්වාටත් එහෙමයි. එය පළවෙනි කාරණය, නැබඳයි භාවනාවේ ප්‍රයෝගන, ගැන කිරා කරන්න පුළුවන්. භාවනාව කිය දෙන්න නොමයි. නිලේ නැටි ගැන, අප නිත්ත විදිහ ගැන. ඒ නිසා ඇතිවෙන පුළුන්. මේවා වෙනස් කර ගන්න පුළුවන්ද? මේ වගේ අංග ගැන මං නිතන්නේ විෂය නිර්දේශයක් භැඳුවන් වටිනවා. කොටසින් කොටස කිය දෙන්නට, දැන ගන්ට, භාවනාව නොමයි. ඒ නමන් ගැන. අලේ ආකල්ප ගැන, අප නිතත විදිහ, වින්තනය වෙනස් කර ගන්නේ කොහොමද, මේ වගේ අංග ගැන.

**සභාවේන** :- ගෙදුරින් ආදර්ශයක් දිය යුතුයි.

**ප්‍රෘතිස්ථානයනුමා** :- මේ, අම්මා, තාත්තා පටන් ගන්න භාවනා කරන්න. අම්මලා, තාත්ත්වා භාවනා කරන විට ඒ අය වෙනස් වෙනවානේ, වෙනස් වුවට දුරුවන්ට තේරෙනවා. දුරුවන්ට තමයි ඉස්සෙල්වාම තේරෙන්නේ. දැන් අම්මා ඉස්සර වගේ නොමයි. තාත්තා ඉස්සර වගේ නොමයි. වෙනස් දැන්. ඔන්න එනකාට දුරුවන්ට උනන්දුවක් එන්න පුළුවන්, කොහොමද මේ වෙනස් වුනේ, ඉස්සර වගේ නොමයි භාවනා කරන කොට, එනකාට භාවනාව පිළිබඳ බොහොම සූඩවාදී විනුයක් දුරුවන්ට ඇති වෙනවා. ඒක ආදර්ශයන් යන්ට ඕන දෙයක්. මේ භාවනාව ආදර්ශයන් යායුතු දෙයක්. බුදු දහම අව්. 2500ක් ආවේ පොතින් පොතට නොමයිනේ. ඔවුන් ඔවුට නොමයි, ආදර්ශයන් ආදර්ශයට. කළුසාතා මිනුයෙකුගෙන් කළුසාතා මිනුයෙකුට. එහෙම අව්. 2500ක් පැමිණි ඔය පුරුණ කැඩුනාත් නැවත හර අමාරයි පාස්සන්ත. දැනුමක් නොමයි මෙනහ තියෙන්නේ, අත්දැකීමක්. ආදර්ශයක්, මා ගුරුවරයන්ටත් කියන්නේ එයමයි. ගුරුවර භාවනා කරන්න ගුරුවර භාවනා කරන කොට, ඒ ගුරුවරය වෙනස් වෙනවා. දුරුවන්ට ඇහුමිකන් දෙන්න පටන් ගන්නවා. දුරුවන්ට විවින වෙනවා.

ඉවසීම වැඩි වෙනවා. එනකොට ශ්‍රීපූදින්ට තේරේනවා. අපේ ගුරුවරයා, ගුරුණුම්, ගුරුණුමා දැන් වෙනස්. ඒ වෙනස් වේමත් එක්ක දුරුවන්ට වෙනස් කරන්ට ලේසියි. එහෙම නැතුව, දුරුවන් කොහො හෝ අරන් ගිහිල්ලා හෝ භවනා මධ්‍යස්ථානයකට ගෙනගිය, කිය හෝ, පාසල් එක දුවසක් භාවනා දිනයක් කළාට හෝ, ඒ දුරුවන්ගේ ඔවුවට මේ භවනාව දැන්න බැහැ. එහෙම දැන්න බැහැ. ඒ ව්‍යාපෘති මේ අංශය විෂය නිර්දේශයේ කොටසක් කිරීම නම් වටිනවා, අනිත් කාරණා වික, භාවනාව හෙමෙයි මානසික කුසලතා පැත්ත. හිතන විදිහ ගැන.

සමහර රටවල මං මෙනුමාටින් කිවිවේ, සුරියආරච්චි මහතාට, සමහර රට වල “සිනිය” උගෙන්වන ගුරුවරු ඉන්නවා පාසල්. ඒක වෙනම විෂයක් සිනිය. බොද්ධ රටවල් හෙමෙයි එංගලන්තේ සමහර පාසල්, බොහෝම අධික මලක් ගෙවා ඉගෙන ගන්න සින සමහර පාසල්, එහි සිනිය උගෙන්නන්න ගුරුවරුයෙකු ඉන්නවා. තවත් සමහර රටවල ඉන්නවා. නැම ඉස්කොලෙම හෙමෙයි, පසුවිය කාල් මා Hong Kong වල භාවනා වැඩි සටහන් වශයක් කළා. එහේ පල්ලේයේ, Church එකෙන් පාලනය වන පාසලක ගුරුවරු කත්ඩ්බූරකමක්ව එවිවා. එක් වැඩි සටහනකට, ඒ ගුරුවරුන්ට සිනිය පුරුදු කරන්න කිය. Mindfulness Training කිය Mindful Teachers ලා ගැන්න. මේක ආගමක් හෙමෙයි. මේක විෂයක කොටසක් කර ගන්නොත්, භාවනාවේ නියෙන විවිධ අංශ සිනිය වගේ, අවධානය, ඒකාග්‍රතාවය, බුද්ධිය වගේ, අපි ප්‍රාර්ථනා කරමු. අපට එංගලන්තේන් වත් ආහාරය කරන්න නැකිවේවා කිය එහෙම වත් ආවොත් මෙහෙ Curriculum එකට එය නේද? විධිමත් පද්ධතියට අයුලු වෙත්ට ඕන. නැබැයි ඒ ඇතුළු වේම කවද වෙයිද කිය බල බල ඉන්නේ නැතුව, අපිට පුළුවන් විදිහර පටන් ගමු, වඩා නොදැයි ආද්‍යාගෙන් මේ පත්‍රිවිධිය ගෙනයාම. පිවිතයෙන් මේ පත්‍රිවිධිය ගෙනයාම, එයයි විත්තේන්. එක්කෙනෙකු දෙන්නෙකු හරි භාරෙදයි. ගුරුවරුයෙකුට විශේෂයෙන් පුළුවන්. මට දැන් පාසල් වලට, අරඟුම් කළ විට මා කියන්නේ පාසල් වලට යන එක හෙමෙයි, මා ඇටිත් ඉගෙන්නුවට වැඩික් නැහැ. ඒ ගුරුවරු වික මෙහාට එවිත්ත්. එක්කෙනෙකු දෙන්නෙකු භරි භාරෙදයි. පිළිබඳ මට පුළුවන් විදිහර කිය දෙන්නුම්, ඉන් ගුරුවරු වෙනස් වුනෙන් ඒ වෙනස් වේම ඒ දුරුවන්ට බෝවෙයි. ඉන්පසුව, අමුතුවෙන් භාවනා කරන්ට කිය කියන්න සින නැහැ. එහෙම නැත්තම් වෙන්නේ භාවනාව එපා කරවීම. එය තමා දැන් සිදුවන්නේ.

(05) සංසාරය කෙළවර කර ගතීම සඳහා අප පුරුදු කරන සිනියයි. ඇතන මත්‍යෝධ්‍යාවේ පාවිච්ච කරන සිනියයි එහඳ?

## “නියෙන සින”

සුද්ධීකෘතා :- මිය සිහිය, හැම දේකටම අවශ්‍යයි. මං කිවිවේ, මනුෂයයෙකුයි, තිරසහෙකුයි වෙන් කරලා නැඳුනාගේන් පුළුවන්, පීව විද්‍යාවෙන් නා මානව ගාස්තු විද්‍යාවෙන් පුළුවන්, හැබැයි මට පැහැදිලිව ජේන කාරණයක් තමයි, සිහිය කියන සාධකය තමයි මනුෂයයාවයි, සතුන්වයි වෙනස් කරන තීරණයේමකම කාරණය. කොපමතා සිහිය නියෙනවාද ඒ තරමට එනහ ඉන්නේ මනුෂයයෙක්. කොවිචර සිහිය නැදුදු? ඒ තරමට එනහ ඉන්නේ මනුෂයයෙකු නෙවයි. ඒ කාරණය නොදුටම ජේනවාහේ, නොදුට බලන්ට සහෙකට වෙනස් වෙන්න බැහැ. නොදුට බලන්න උපන්නේ පුසෙක් නම් පිවත් වෙලා මැරද්හෙන් පුසෙකුම තමයි. වෙන ක්වුරුවත් වෙන්න බැහැ. උපන්නේ සර්පයෙක් නම්, නයෙක් නම්, පිවත් වෙන්නේ නයෙක්මයි, මැරද්හෙන් ක්වද භරි නයෙකුමයි වෙන ක්වුරුන් බවට නයෙකුට පත් වෙන්න බැහැ. අලියෙකුත් ඒ වගේමයි. ඒ නිසා, කුම්ඩියා කියන්නේ ක්වදු? භරි පැහැදිලි අප්පේ කරනයක් නියෙනවා නේද කුම්ඩියෙකුට? භරි පැහැදිලියි. මෙහෙමද හැසිරන්නේ, මෙහෙමයි හැසිරන්නේ, මෙන්න මේ වගේ දේවල් පුළුවන්. ඉතින් එයින් පිට කුම්ඩි හැසිරන්නේ බොහෝම කළුතුරුතින්, ඒ කුම්ඩියෙකුට නියන අප්පේ කරනයෙන් පිට හැසිරන් කුම්ඩි දැක තිබවාද? භරකෙකුන් ඒ වගේමයි රාජ අලියෙකුන් ඒ වගේමයි. නැල්මසෙකුන් එසේමයි. මොකද ඒ හැසිරමට සිහිය වින තැහැ. සතුන්ට බොහෝම යන්ත්‍රික හැසිරමක් නියෙන්නේ. භාගිම වින් නා රසායන දුව්‍ය වින් පාලනය වන හැසිරමක් නියෙන්නේ. බොහෝම යන්ත්‍රිකයි. නිවැරදි නා නියෙන් අප්පේ කරනයක් නැත්තේ මනුෂයයා. මනුෂයය කියන්නේ ක්වදු කියන කාරණයට එකට එබද උන්තරයක් දෙන්න බැහෙ? ඔය අනින් හැම සහෙක පිළිබඳවම දෙන්න පුළුවන්. තිවරදි අප්පේ කරනයක් නමුත් “මනුෂයයාට” මෙහෙම දෙන්න බැහැ. එනහ නියෙන්නේ නිස් තැහැක්. මනුෂයය කියන තැන ඉස්සරුතින් නියෙන්නේ නිස් තැහැක්. අප ඔය නිස්තැනත් සමගයි ඉපදිලා නියෙන්නේ. අපට කැමති වගේෂනා පැදයකින් පුරවා ගන්න පුළුවන්. අපට කැමති කෙහෙකු වෙන්න පුළුවන්. බැරදු? ඔය ඕහිම කෙහෙකු, මේ විශ්වයේ හෝ, සංසාරයේ භරි ඉන්න, ඕහිම කෙහෙකු බවට පත් වෙන්න පුළුවන් මනුෂයයෙකුට. මැරද්හාට පසුව පමණක් නොවයි පිවත් වන අතරම පිළිවන්. නොද හෝ භරක ඒ කිසි වෙනසක් නැහැ. දෙව් කෙහෙකු වෙන්න පුළුවන් පිටත්ව සිටින අතරම. අප කියන්නේ, විය දැව්වෙකෙහෙකු වගේ කිය, එහෙම වෙන්න පුළුවන්. බූහ්මයෙක් වගේ කරණාව, මෙමත්‍රිය නියන කෙහෙකු වෙන්න පුළුවන්. බූද කෙහෙක් වෙන්නත් පුළුවන්. සහෙකු වෙන්ට් පුළුවන්. ඕහිම කෙහෙකු වෙන්න පුළුවන්, විහවය නැතිනම් භව්‍යතාවය නියෙන්නේ මනුෂයයාට ඒ වෙනස් වෙන්න පුළුවන් තැහැකියාව.

කිසිම කෙහෙකු බවට පත් නොවී ඉන්ටත් පුළුවන්. ඒක තමයි ඉහළම දේ ව්‍යුත්තිය, සංසාරන් එහා තීයන්නේ, එනහ කිසිම කෙහෙක් නැහැ.

හොකිසිවෙක් බවට පත් වෙන්න පුළුවන්, මේ හැකියාවට තමයි සිහිය කියන්නේ. තමන්ට වෙනස් කරන්න පුළුවන් හැකියාව. හිනා මතා, තමන්ට වෙනස් කරගන්න පුළුවන් හැකියාව තමයි සිහිය කිය කියන්නේ.

මේ සිහිය ප්‍රධාන සෙපුරයේ යොදාගන්නවා. ඒ වගේම ඔබනුමා වෙවුනුවරයෙකු විදිහට දැන්නවා, බොහෝ රටවල වෙවුනු විද්‍යාවන් සිහිය පාවිච්ච කරනවා. විශේෂයෙන් ඔය මහෝ විකින්සාවේ Mindfulness Therapy, සිහියේ ප්‍රතිකාරය පාවිච්ච කරනවා. ඒ වචනයමත් පාවිච්ච කරනවා. ‘සතිය’ කියන වචනේ පාවිච්ච කරනවා. Sathi Therapy කියා. සාමාන්‍ය කෙනෙකුට තමන් පිළිබඳ, තමන්ගේ සිනුවේ පිළිබඳ, තමන්ගේ වර්යාව පිළිබඳ, දැනුවත් භාවයක් ඇති කිරීම තමයි කරන්නේ. දැන් මූලික මහෝවිද්‍යාවේ දී මූල්ම කාලේ විශ්වාස කළේ මේ හැම පුළුනයකටම හේතුව අපේ අවික්ද්‍යාත්මක කියා. Unconscious, Mind ඒ කියන්නේ පුළුව කාලේ වූ දේවල්, පෙර ආත්ම වල සිදුවූ දේවල් අපේ අවික්ද්‍යාත්මකයේ රැදි නිඩ් ජීවායින් තමා පිළිනයේ පුළුන එන්නේ. මානසික පුළුන එන්නේ ජීවා හිසා. ඒ හිසා ඒ කාලට අප යැයුතැයි. පසුගිය කාල වලට යන්න ඕහි කියා මහෝ විද්‍යාවේ, තුනන මහෝ විද්‍යාවේ පියනුමා විදිහට සලකන, ලෞයිඩ්නුමා ඔය කුමය තමයි සොයාගන්නේ. මෝහන විකින්සාව ආවේ ඒ හිසා. ඒ පුළුනය ඇති වූ ඒ කාලට රැගෙන ගොස් එතනින් එය විසඳුය යුතුයි කියා ඉතින් එහි කෙළවරක් හැනැ. කවද ඉවර වෙන්නද? සංසාරේ දිගටම යන්ට එපැයි.

හැබැයි මේ සිහිය කියන කාරණය දැන ගේවට, මහෝ විද්‍යාවට මෙය අලුත්ම දෙයක්, සිහිය. දැන් සිහියෙන් කියන්නේ අතිනයට යන්න ඕහි හැනැ. අතිනය ගේන්න වර්තමානයට අවික්ද්‍යාත්මකය ගේන්න වික්ද්‍යාත්මකයට. ඒ තමයි මෙතන කියන්නේ. එය ඉතාම වැදගත්, අපට මෙය අලුත් අදහසක් නොවනාට, බවහිර වෙවුනු විද්‍යාවට, බවහිර මහෝ විද්‍යාවට, බවහිර අධ්‍යාපනයට අලුත්ම අලුත් සංක්ලේෂණයක්. අතිනය වර්තමානයට ගේන්න. එහෙක් කළේ වර්තමානය අරන් ගිය අතිනයට. නෑ යට හිත ගේන්න, උඩ හිතට. දැන් මෝහනයේදී කරන්නේ උඩ හිත අරන් යනවනේ යටිනයට. එයින් ඔය පුළුන හරියට විසඳුන්නේ හැනැ. තාවකාලික විසඳුමක්. ආයින් පුළුන හඳුගන්නවා මේ මුළුස්සයා. එක පුළුනයක් විසඳුවාට, ආයින් හඳුගන්නවා, එහෙම නොමයි, යටි හිත ගේන්න උඩ හිතට. එක උඩට ගේන්න. Bring the Unconscious mind to the Conscious mind. අවික්ද්‍යාත්මකය, වික්ද්‍යාත්මකයට ගේන්න. මෙහෙන්ට ගේන්න. ගෙනවිත් බලන්න. ඒ දෙය බලන්න පුරුදු වෙන්න. ඒ තමයි සිහිය කියන වචනය කොයි තැනට් පාවිච්ච වෙන්නේ. එනකාට ගේරය දිහාන් බලනවා, සතර සතිපට්ඨානයේම කොටස් එතන ගේන්නවා. ගේරය ගැන බලන්න, වෙදනා, විදීම් දිහා බලන්න. සිනුවේ දිහා බලන්න.

## “නියෙන සින”

ඉතින් ඔය දෙක වෙන් වෙන කඩිගුම නමයි සිනිය, සතියේ නියනවා සම්මා සති, ම්විජා සති කිය. සම්මා සතිය නොමෙදි වැඩි පුර කරා කර්ත්තේ. මොන සතිය හරි කමක් නැහැ වටිනවා. මොන සතියෙන් හරි කමක් නැහැ පටන් ගැනීම හොඳයි. මොනම සිනියක් වත් නැතිව ඉන්නවට වැඩිය. දැන් සම්මා සතිය, ඉදිරියේ සියලුම ආවේග මිශ්‍රිත දැක අත්හරිනවා. ම්විජා සතියෙදී එහෙම ආවේග අත හරිමක් නැහැ. ආවේග හොඳු නරකද කිය විගුහ කිරීමක් එහෙම නැහැ, සාමාන්‍යයෙන් සතුරින්, නිවැරදිව ඉන්න. මොකද අර වගේ ගැමුරා අදහසක් එනන නැහැ. ඔබ තුමා කිවිවා වගේ සංසාරන් අයින් විමක්, මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳු ගැනීමක් නැහැ. නමන් ඒ ලොකික සිනියට හරි එන අය ගෙන් කිප දෙනෙක් හෝ සිනියෙන් නිවැරදිව සිනිමට එනවා. සිනිය ගෙන ලොවට මුලින්ම අනාවර්ත්‍ය කලේ කවිද? ඒ පිළිබඳව හොයා ගෙන එන අය ඉන්නවා. මා තින්නේ පසුගිය වනාවේන් මේ සිද්ධිය කිවා. බෙල්පියමෙන් ආවා එක් මනෝ වෛද්‍යවරියක්, එනුමිය කිවිවා, එනුමියගේ බෙල්පියම් Clinic එක් නම Sathi Therapy කිය. Mindfulness Therapy නොමෙදි. Sathi Therapy කිය. සිනියේ ප්‍රතිකර්ම ය, සතිය කියන වටෙන්. ඒ වටනය භා එයට බටහිර දෙන සිම්න අර්ථයේ සිරවෙලා, ඒ සිනියට ය හැකි දුරක් නියෙනවා. ඉන් එහා ට යන හැරේ හොයාගෙන ආවා. දැන් එනුමියගේ අදහස නියෙන්නේ, ලංකාවේ හැම රෝහලකම Sathi Therapy කරනවා කියා. ඇයි? බොද්ධ රටකෙන්. මට කිවා බලන්න යමු කියා. ඉතින් මං කොහො එක්කන් යන්නද? මෙහේ කොයි ඉස්පිරිනාලෙවද එක්කන් යන්නේ සිනියේ ප්‍රතිකාරය හොයාගෙන? ගියෙන් අප දෙන්නව නවත්තගෙනි.

සම්මා සතියෙන්. සියල්ල අනහැරුමක් කරනවා. සියල්ල අනහරිනවා. දකිම්න් අනහරිනවා, එකක් වත් නියාගන්නේවත්, එකක් වත් අල්ලගන්නේවත් නැහැ. සියල්ල අනහරිනවා. ඒ සමගම දියුණු කරන කාරණා කිමිපයක් නියෙනවා. වගේපෙන්ම සම්බොප්පියිං, බුද්ධ කාරකගුත්. ඒ කාරණා දියුණු කරනවා. ඒ ගෙන, තින්වත් අහවිත් නැහැ, බටහිර නියෙන Mindfulness Therapy වල. එබද වෙනස් නම නියෙනවා, හැබැයි සතුවුයි එහෙම ආරම්භයක් ගැනීම ගෙන.

(ර) ඇත්ත මනේ විද්‍යාවේන ජෞයන් ලොකික ලාභයන් නේද?

භාෂේෂකභුමා :- ඔවුන් ලොකික සාර්ථකත්වය නමයි. හැබැයි මේ ආර්ථික ලාභම නොමෙදි. එනන එයට වඩා දෙයක් නියෙනවා. දෙන්නෙක් අතර ගැටුම ඇති වූවා කියන්න. ස්වාම්පූරුෂයා භාර්සුව අතර, ඒ පිළිබඳ සිනිය ඇති කරනවා. තමුන්ගේ මොන වටන වලින්ද අනින් කෙනාගේ නිත රිදෙන්නේ. ඒ වෙළාවට

සිහියෙන්ද නිවේදේ. සිහියෙන්ද කිවිවේ. ඒ කිසුද්ධී සිහියෙන් අහගෙන සිටියදු?, මෙන්න මේ වගේ තැන් වලටත් සිහිය ගෙනි යනවා. එය භාජයි. දැන් සිහිය තිබෙන්නේ අප සංසාරේන් එනර වෙන්න කිවාර, එබදු භාවිතයක් මේ රටේ තිබෙනවාද? කොහොමවත් තැනැ. පාලේ වාහනයක් පදනමවාද සිහියෙන්?, කිසිදේකට සිහියක් තැනැ. ඡැබැයි අප කියනවා සිහියක් තියනවා, අපේ පොතේ, සතිපටියාන කියා.

(07) ධර්මයේ ‘සිනිය’ බොහෝ භාණ්‍ය වෙළ පාත්‍රිච්චි කරලා සියෙනවා. ඒ නම තැනකම තියෙන්නේ එකම ගෝරුවා?

ප්‍රාග්ධනභූතා .. මෙහෙමද ඔය වවතේ, සතිය කියන වවතේ, කියවන තැන් ගණනාවක් තියෙනවා. පංච බල වලත් සතිය තියෙනවා. පංච ඉන්දිය වලත් කියවනවා. සතර සතිප්‍රාධියානයෙන් කියවනවා. සප්ත බොජ්ස්චිංග වලත් කියවනවා. ආර්ය අජ්ට්ටාංගික මාර්ගයෙන් කියවනවා. නේද? ඔය නැම තැනකම තියෙනවා. මේ අතර වෙනස් කම් ඇති. සමාන කම් ද ඇති. බොජ්ස්චිංග වලට එනකොට එනන පැහැදිලිව ඒ වවතෙම තියෙනවා, මේවා අවබෝධයේ අංග, බුද්ධත්වයේ අංග, බෝධියේ අංග, එක්තරා දුරකට අප සිහිය පුරුද කරන්නේ ඒය නමන්ගේ කරගෙන. මම සිහියෙන් ඉන්න ඕනෑ. මට සිහිය තැනි වුණා. මට භාජ සිහියක් තියෙනවා. මගේ සිහිය භරි තැනැ, ආදි වශයෙන් මේ සිහිය එක්තරා මට්ටමකින් අප පටන් ගෙන යන්නේ, පොද්ගලික දේපලක් කරගෙන අයිති කරගෙන. කමක් තැනැ, එසේ දියුණු කරගෙන ගොස් බොජ්ස්චිංග කියන තැනකට එනවිට එය නමන්ගේ තෙමයි. අවබෝධයක් තියනවා, ඒ අවබෝධයට අවශ්‍ය අංග වලින් එකක් නමය සිහිය. ඒ වෙනස එනඩි පැහැදිලි වෙනවා. ඒ වෙනස තේරේන්න පටන් ගන්නවා. සිහිය නමන්ට අයිති දේපලක් තෙමයි. සිහිය මගේ කියා ආන්ම කරගන්නෙන් තැනැ. සිහිය කියන ගුණයක් තියෙනවා. ඒ ගුණය යම් පමණකට කියනවද එපමණාට අවබෝධය ලැබෙනවා. ඒ සිහිය නැද්ද එපමණාටම අවබෝධයක් තැනැ. මේ සම්බොජ්ස්චිංග කියන කොට සති සම්බොජ්ස්චිංගය සඳහා භාජ සිහියක් තිබිය යුතුමයි. භාජ සිහියක් තියෙන කෙනෙකුට තමයි සති සම්බොජ්ස්චිංගය වැඩෙන්නේ. සති සම්බොජ්ස්චිංග තියෙන කොට සති සම්බොජ්ස්චිංගය තියන බව දත්තනවා. සම්බොජ්ස්චිංග ගැන කියන තැන ඒ බව පැහැදිලිව කියනවානේ. මය භත ගැනම කියනවා. සති සම්බොජ්ස්චිංගය තිබෙන කොට සති සම්බොජ්ස්චිංගය තියනවා, ඇතිව් සති සම්බොජ්ස්චිංගය තිබෙන කොට තිබෙන බව දත්තනවා. තිබෙන සති සම්බොජ්ස්චිංගය තැනි වෙන කොට, තැනි වෙන බවත් දත්තනවා. තැනිවූ සති සම්බොජ්ස්චිංගය තැවත ඇති වෙන කොට

## “නිවෙන සින”

ඒ බවත් දැන්නවා. දැන් මේ සති සම්බාජීකිංගය නැති කොට, නැති බව දැන ගෙන්න කිසියම් සිහියක් තිබිය යුතුයි. සිහිය එකක්. එහි එක්තරා විදිහක අභිවාදේයි අවස්ථාවක් තමයි සම්බාජීකිංග අවස්ථාව කියන්නේ.

### (08) සිහිය ධ්‍යාහ වශීමට අවශ්‍ය නේද?

ඛාලෝන්කුමා :- අවශ්‍යයි සමාධිය පැත්තටත්, ධ්‍යාහ පැත්තටත් සිහිය අවශ්‍යයි. බොද්ධ කුමයට නම් සිහිය නැතිව සමාධිය ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙන සිහියක් තියනවා. රූපගර ලෝකේත්තර පැත්තට අවශ්‍ය කරන සිහියකුත් තියනවා. මය ලෝකේත්තර පැත්තට හේතුවන සිහිය නමයි, සම්බාජීකිංග විදිහට විස්තර කරන්නේ. ඊට මෙහා සිහිය තිබෙන්න පුළුවන්. ඊට මෙහා තිබෙන සිහිය ලොකික සිහියන්, එයින් ධ්‍යාහ ඇති වෙන්න පුළුවන්. සමාධිය ඇති වෙන්නත් පුළුවන්. ඒවා ඉක්මවා ගොස්, පොදුගලිකන්වය ඉක්මවා ගොස්, අපෝදුගලික පැත්තට යන කොට නමයි, සම්බාජීකිංග කියන්නේ. සිහියේ, එහෙම නැත්තම් සිහිය, මොන වචනෙහි කිවත්, එහනදී අපට පේනවා වෙන්නේ කුමක්ද කියා. සිහියෙන් ගිරියෙන් සිදුවනදේ දැන්නවා. එයයි සර්මල අර්ථ කරනය සිහියට, සිනට එන්නේ අනිතය වූ කළේ එයට මතකය යයි කියනවා. ඊයේ පෙරේද සිදුවූ දෙයක් නිතට එන විට අප කියනවා මතක් වුව කියා. නිතට නැගෙන්නේ ව්‍යුත්තමාන වූ කළේ එයට සිහිය යයි කියනවා. දෙකේ වෙනස එයයි. මතක් වීමයි, සිහියයි. මේ වෙළාවේ වෙනදේ නම් නිතට එන්නේ, නිත පවතින්නේ ව්‍යුත්තමාන අත්දැකීම් සමග නම්, එයට සිහිය කිය කියනවා. සිදුවන දේ සිහියට පේනවා, දැන්නවා. හොඳු නරක ද විගුහයක් සිහියේ නැහැ. ඇයි එසේ වෙන්නේ කිය සොයා බැලීමක්න් සිහියේ නැහැ. සිහිය තුළ කත්ත්‍යාධියක් වගේ. දහමේ තිබෙන උපමාවක් නේ. කැඩිපත්, ඉදිරි පසට පාමතියේ කවුරුන් වුව හෝ කුමක් වුව ඇති ආකාරයන්ම පෙන්වා දෙනවා එපමණයි. වෙනස් කරන්නේ නැහැ, එතකොට දකින දේ උදවු කරගෙන, අප අපට යමක් කරගන්න ඕන. තරතින් ගිරියෙන්, තරතින් ඉන්න බව, සිහිය තිබුණාන් පෙන්වා දෙනවා. සිහියෙන් ගිරියෙන් තරතින් නම් ඉන්නේ, තරතින් ඉන්න බව කියනවා. එසේ සිහිය ඇති විම නිසාම ඉන් එහාට තරහා වැඩිවෙන්නේ නැහැ. කොයි මොහොන් හෝ සිහිය ආවාද, කුවිත වීමේ පුතික්‍රිය ද්‍රව්‍යවල් කවර පුරුෂකක හෝ සිහිය ආවාද, ඉන් එහාට තරහා වැඩින්නේ නැහැ. එනත්ට එනතුරු තරහා එනවා. එතතින් තරහා නවතිනවා. එතතින් එහාට වැඩිවෙන් නැහැ. සිහිය ඇති කරගෙන, සිහියෙන් සිරියෙන් ඉන් එහාට අපෙන්, අපටම හා අනුන්ට හානියක් වෙන්නේ නැහැ. මෙසේ සිහිය භාවිතා කළුවන්, ඊළග වතාවේ, කලින්ම සිහිය එනවා. නරහා ඇවිත් පිළින් දෙක තුනක් පොලාවේ ගැහුවට

පසුව නම් සිහිය ආවේ, රේග වතාවේ පිගාන අනට ගන්න කොටම සිහිය එන්න පුළුවන්. සිහිය කළීන්ම එනවා. තරඟත් එනවා. හබැදි අපෙන් ලොකු කර්මයක් වෙන්ට කළින් සිහිය එනවා. අවදි වීමක් වෙනවා. කර්ම සිද්ධාවන්ගේ තින්දුදි. ඒක නිසාත් අව්‍යාප්‍ර ප්‍රවිච්‍යා සංඛාර කියන්නේ. අව්‍යාප්‍ර තින්දුදි තමයි සංස්කාර ඇතිවෙන්නේ, එනකාට සිහිය කොයි වෙළේද ඇති වූයේ, ඉන් එහාට කර්මයක් වෙන්නේ නැත. එසේ දියුණු වී, සිහිය ස්ථීර වශයෙන් පවතින මට්ටමක් තිබෙනවා. හැම වෙළේම සිහිය ඇති වෙන්න පුළුවන්, නමුන්, කෙනෙකු සිහිය දියුණු කර, පිහිටුවා ගේතාත් ඒ මට්ටමට සිහිය එනවා. තරඟා එක්ක, ආගාව එක්ක, රෝෂ්‍යව එක්ක, අභජකාරයන් එක්ක, මොනම කර්මයක් හෝ කරුණන් ගියාත් වචනයෙන් හෝ, ක්‍රියාවකින් හෝ කයෙන්, එක්තරා මට්ටමකට අතිවාර්යයෙන්ම සිහිය එනවා. ඒ නිසා තමයි කියන්නේ, ඔය සේතාපත්ති තත්ත්වයට පත්වූ කෙනෙකු අතින් අපායගාම් පාප කර්ම වෙන්නේ නැහැ කිය. එහෙම කියනවා නේදු? ‘වතුහපායේ නිව විප්පමුන්තේ’ ඒ සතර අපායන්ම තිදුහස් වෙනවා. එබඳ අපායගාම් අකුසල වෙන්නේ නැහැ. වෙන්න කළින් සිහිය එනවා. ඒ මට්ටමට නිත ආවේගිකී වෙන්ට කළින් සිහිය ඇති වෙනවා. එනතින් එහාට යන්නේ නැහැ. සිහිය ඇති වූ විට එනනම නවතින ගතියක් තිබෙනවා.

සිහිය ඇති වූවිට, ඊටත් වඩා එයින් ප්‍රයෝගනයක් ගන්න පුළුවන් අවශ්‍ය කෙනාට. විගුහ කර බලා, විශ්ලේෂණ කර ප්‍රයෝගනයක් ගන්න පුළුවන්. ඒ තමයි පුදුවෙවි කාර්යභාරය. බුදුරූපාන්වහන්සේගෙන් එක් තරුණයෙක් ප්‍රග්‍රහයක් අභජවා. “සටන්ති සබඩි සේතා සේතානං කිං නිවාරත්නං”, හැම තැනකට මහා මේසයක් නමාගෙන යනවා, ඒ කියන්නේ මහා ප්‍රවාහයක් ගල ගෙන යනවා හැම තැනනට, “සටන්ති සබඩි සේතා සේතානං කිං නිවාරත්නං”, හැම තැනකම කිවිවාම, ඇහැ, කන, නාසය මේ හැම තැනකටම, ප්‍රවාහයක්, ඩුළගක් වෙන්න පුළුවන්, සුළු සුළගක් වෙන්න පුළුවන්, මහා ගංවතුරක් වෙන්න පුළුවන්, ගල ගෙන යනවා. “සේතානං කිං නිවාරත්නං” මෙය වෙක්වන්නේ කොහොමද? “සනි නේසු නිවාරත්නං” සිහියෙන් තමයි. කොයි මෙහොත්ද සිහිය ඇති වූවේ භරියට බැමීමක් බැන්දා සේ ගෙකට, එනතින් එහාට යන්නේ නැහැ. එනෙන්ට එනකම ගෙනවා. හබැදි සිහිය ඇති වූ විට ඒ තැනට එනතුරු මේ කෙළඳස් ගෙගාව ගෙනගෙන එනවා. තරඟා වේවා, දක වේවා. නමුන් ඒ සිහිය ඇති වූවා ද, භරියට ලොකු බැමීමක් බැන්දා මෙත් එනතින් නවතිනවා. ගෙ හිඳුන්නේ නැහැ. හිඳුන්නේ කොහොමද? පුදුවෙන්. ගෙ භවත්වා ගෙහැකි කෙනෙකුට පමණයි උතු ග බලා යන්න පුළුවන් වෙන්නේ. උතුගම් බලා ය යුතුයි. උල්පත සොයාගෙන ය යුතුයි. උල්පත නොයන්නේ නැති හැම කෙනාම ග වතුරට

## “නිඛෙ සින”

අසුවේ, මුහුදට යනවා ගහගෙන. කොහොත් නෑ නතර්වීමක්. තමන්ගෙන් සිදුවිය භාකි පුළුවන් උපරිම භාකිය වෙනවා. භාම භැගිමත් එක්කම. සිභිය ඇති වූවාද එතනින් නවතිනවා. නැවතත් සිභිය ඇති වුනොත් නැවත වනාවක් නවතිනවා. භැබැයි එනනට එනතුරු තරඟා එනවා. දක එනවා, සියලුම භැගිම එනවා. මෙය නවත්වන්නට නම් උල්පන හොයා ගෙන ය යුතුයි. උල්පන හොයා ගන්න පුළුවන් වෙන්නේ නැවතුන කෙනෙකුට පමණයි. එතනින් ගැ නැවති උඩුගං බලා යනවා. කෙසේද භට්තන්නේ? කොහොමද ආවෙශ ඇති වූයේ. ව්‍යෝගාත්‍ය තරඟා කුමක් නිසාද භට්තන්නේ? හේතුව කුමක්ද? කෙනෙක් බැණ්නා ඒ නිසයි තරඟා ආවේ. ඒ ගෙන තමන්ට හොයෙන්න පුළුවන්. එසේ බැතුම් ඇසු භාම වෙලුල් තරහ ආවද? බැතුම් හොඳු වෙලාවත් තරඟා ඇවේල්ලා නැද්ද? බැතිම නෙමෙයි එකම සාධකය. බැතුම් ඇසු වෙලාවන් නිඛෙනවා කිසි තරහක් තොපැමිනි. ඒ වගේම වෙනත් අවස්ථා නියෙනවා. හොදටම තරඟා ගිය බැතිම නෙමෙයි හේතුව. අනවශ්‍ය හේතු අයින් කරනවා. මෙසේ හේතු දැකිමින් උඩුගංබලා යනවා. ඒ නිසාන් පරිවිච සමුප්පාදය මෙහෙනි කරන්න කියන්නේ. අවබෝධ බවා ගන්න නියෙන හොදම, එකම කුමය තමයි හේතුවේලවාදය මෙහෙනි කිරීම. හේතුවේලවාදයට අනුව දැකිම. එලය තමයි අපට ඉස්සෙල්ලාම ජේන්නේ. අජ්නන්වා ස්වාමිත්වහන්සේ දේශනා කරනවා ගහක් උඩු ඉත්ත කෙනෙකු එක වර්ම ලිස්සා පහලට වැටුනොත්, රේඛ තන්පරයේ පොලාවේ තමයි ඉත්තනේ. දන්නේ පොලාවේ වැදිම පමණයි. පළවෙනි අත්ත අතහැරුණා, දෙවන අත්තන් අතහැරුණා, දැන් තුත්වෙනි අත්තන් අතහැරුනවා, එහෙම ගණන් කර කර වැටෙන්න බැහැනේ. උඩුම අත්ත අත භාරුණු ගමන්ම පොලාවේ තමයි වදින්නේ. භැබැයි ඉත්පූව පොලාවේ වැදි උඩු උඩු බැලවාන් ජේනවා කොහොමද මේ ආ ගමන. විදින දකක් අරුගෙන ආපසු බලන්න. ඕහිම දකක් අරුගෙන බලන්න කොහොමද මේ දක ඇතිවූයේ. පරිවිච සමුප්පාදය උඩු කිවිවාට බලන්ට අමාරැයි. අවිප්පා පවිචයා සංඛාර, සංඛාර පවිචයා විස්තුතාත්‍යා ඇති වෙන භැරී, එහෙම බලන්න බැහැර. අත්තිමට කියන්නේ මොක්ද්ද මෙන්න මෙහෙම තමයි දක ඇතිවෙන්නේ.

“අවිප්පා පවිචයා සංඛාර, සංඛාර පවිචයා විස්තුතාත්‍යා. විස්තුතාත්‍යා පවිචයා නාමර්ථපා නාමර්ථප පවිචයා සංළායතන, සංළායතන පවිචයා එස්සේ, එස්ස පවිචයා වේදනා, වේදනා පවිචයා තත්ත්ව, තත්ත්ව පවිචයා උපාදාත, උපාදාත පවිචයා භවෝ, භව පවිචයා ජාති, ජාති පවිචයා ජරාමරණා සේකපරරංදේව දක්බඳුමහස්සපායාසා සම්හවන්නි, ණවමේනස්ස කේවලස්ස දක්බඳුමහස්ස සමුද්‍යෝ හේති” කොට්ඨාස කියනවා නම්, මෙන්න මෙහෙමයි,

දුක් ගොඩ ඇති වෙන්නේ. එනකොට ඔය ප්‍රතිථීම තමයි අපට දැකින්න පුළුවන් වෙන්නේ. අප අත්දිනින්නේ ප්‍රතිථීමය. දුකක් සමග උඩුගා බල යාම පහසුයි. දුකක් ආවාම බලන්න කොහොමද මේ දුක ආවේ ඊට කලින් මොකද වුනේ? කොහොමද ගිනුවේ? එහෙම බලන්න. එසේ ප්‍රතාසවේකා කරන විට ඔය දෙළඟම නැති වුන්න, එකක්, දුකක්, තුනක් අපට අල්ලගන්න පුළුවන්. ඊට කලින් මහසින් දුඩුව අල්ලගෙන තිටියා කිසියම් ආකල්පයක්, එම ආකල්පය නිසා සතුටක් වින්දා එම නිසා එය අල්වා ගෙන සිටියා. ඒ සතුටට කාමනි නිසා, ඉතින් උපාදනය ජේනවා, තණ්හාව ජේනවා, සතුට, වේදනාව ජේනවා, ඒ වේදනාව කොහොමද ආවේ? දුටු දෙයක් නොදුයි කිය ගිනුනා. එනැනුදී සලායනන ජේනවා. මෙසේ හේතු කිහිපයක් අපට බලා ගන්න පුළුවන්, විදින දුකක් සමග, උඩුගා බලා ගියෙන්. මෙයයි කරන්න තියෙන්නේ. ප්‍රයුව ඇති කරගන්න නම් නොදුම දේ සිහියෙන් මේ ආවේග රේල්ල, නවන්වාගෙන, නැවතුන නැතින් පියවරන්, පියවර ආපසු යන්න පුළුවන් මට්ටමට උඩු යන්න. නැවත නැවත ආපසු බලන්න පුරුදු වුනෙන්, පටිඹුවක්බණා කියන්නේ, ආපසු බලන්න. ආපසු බැඳීම, නොදු භාවනාවක්. සහතිකර පීටිනය වෙනස් කරන්න බැරි සතුන්ට ආපසු හැරි බලන්න බැරි නිසා තමන්ගේ පීටිනය දිහා, කොහොමද මෙපමණක් ගෙ කළේ?, මොනවද වුනේ? එබඳ ලෙකු හැකියාවක් සහතිකර තියෙන බව ජේන්නේ නැහැ. තමන්ගේ පීටිනය දිහා ආපසු හැරුලා බලන්න. නමුත් මනුෂයාට පුළුවන්. ආපසු හැරි බැඳීමෙන්, උඩුගා බලන්න තමා කෙහෙක වෙනස් වෙන්නේ. ආපසු හැරුලා බැඳු කෙහෙක තමයි පරිවර්තනය වුයේ. එසේ බැඳු විට ජේන කාරණා රාජියක් තියෙනවා. මේ මේ හේතු නිසා තරඟ යනවම තමයි. බැංශ්නත් තරඟා ගන්නවා. නොබැං්නත් තරඟ ගන්නවා. ඊළුග විතාවේ, තවම තරඟ ඇවිත් නැහැ. නමුත් තරඟ වින්න ඕන මානසික සාධකයක් නියෝ ඇති කරගෙන ඉන්නේ. නිතාගෙන ඉන්නවා මේ මේ අය මෙහෙමම සිටිය යුතු බව. අප නිතා විභිජටම අනිත් කෙහාන් ඉන්නවා. හැබැයි එනකොට, අර ආපහු බලපුකෙනා දුන්නවා, තරඟා ගන්නට අවශ්‍ය සාධකයක් තමයි, එකතු කරගෙන ඉන්නේ. මෙයා මෙහෙම සිටිය තුරු නොදුයි වෙනස් වූ ගමන් ම තරඟ එනවා. පටිච්ච සම්ප්‍රදාය උඩු සිට පහළටත් පහළ සිට උඩුට් බලන්න. එසේ බලන විට දුක ඇති කර ගන්න විට, දුක ඇති වෙන්න අවශ්‍ය සාධක හඳුනාගන්න පුළුවන්, අනතුරුව වෙන්නේ කුමක්ද ඒ ගෙන අපට අවබෝධයක් තියෙනවා. මෙහෙම ගියෙන් මොකද වෙන්නේ?, එනහම අත්හරිතන්න පුළුවන්. දුක එපා නම්. දුක ඇති වෙන හේතු එනහම අත්හරිතන්න පුළුවන්. ප්‍රයුව ඇති වෙන්නේ හේතු එල වාදය මෙහෙනි කිරීමෙන්ම පමණයි.

## “නිඛෙන සින”

හොඳයි එහෙනම් අදට ඇති තේදු? අද වැඩසටහන මෙනතින් නැවැත්වූවාට, භාවනාව නවත්වන්න එපා. හිතන්න එපා භාවනාව ආයි හෝ උදේ 8.00 ට තමයි නැවත පටන් ගන්නේ කියා. භාවනාව මේ ගාලාව ඇතුළේ තබා, ගෙදුර යන්ට එපා, එහෙම වුනොත් හෝ එනකොට භාවනාව නැති වෙනවා අතිවාර්යයෙන්ම. මෙනත තියලා ගියෙන් නම් නැතිවෙනවා, ඒ නිසා අරගෙන යන්න. මෙනතින් ගෙදුර යනවිට භාවනාව ඉටරසි කියා හිතන්න එපා. ගෙදුර යනවා දැන් වෙන වැඩ තියෙයි කියා භාවනාව අමතක කරන්න එපා. ඒ තියන වැඩත් කරන්න. නමුත් අවධානය නිය ගන්න. සිනිය නිය ගන්න. හිතට සිදුවන දේ බලන්න. හිත කලබල වෙනකොට භාඳුනාගන්න. අතිවාර්යයෙන්ම ගෙදුර ගියම හිත කලබල වෙනවාම තමයි. අතිවාර්යයෙන් වෙයි. මේ තත්ත්වය තියෙන්නේ නැහැ. තිබුණින් එය ගෙදුරක් හෙමෙයි. මේ විදිහටම හිත තිබුණින් ඒ ගෙදුර හෙමෙයි. ඒ ව්‍යවල බවට විවෘත වී ගෙදුර යන්න. ප්‍රශ්නයක් කර ගන්න එපා. මේ තත්ත්වයෙන්ම හිත නිය ගන්න එපා. සමහරවේට බාධා වෙයි. අවබ්ධ කරගන්න භාවනාව ලෙස මෙනත දී අප උත්සහ කළේ හිත සහ්සුන්ව තියා ගැනීමට හෙමෙයින්?, හිත සහ්සුන් නම් සහ්සුන් බව දැන ගන්නවා. නොසහ්සුන් නම්, නොසහ්සුන් බව දැන ගන්නවා. ඒ භාවනාව කරන්න. හිත කලබලයි නම් කලබල බව දැන ගන්න. ප්‍රශ්නයක් කර ගන්න එපා. හිත කලබල නැත්තාම්, කලබල නැති බව දැන ගන්න තැබැයි කලබල වෙන්න ප්‍රශ්නවන් කියන ඒ විවෘත වීම තියාගෙන ඉන්න. මේ සරල භාවනාව බලන්න මෙනතින් ගිය මොහානේ සිට හෝ ආපසු මෙනෙන්ට පය තබන තුරු ප්‍රහුණු කරන්න. ඩුස්ම එනකොට එනවා, යනකොට යනවා දැන ගන්නා යේ, හිත දෙසත් බලන්න. හිත කලබල නම් ආ කලබලයි. එපමණයි? කලබල නැත්තාම් කලබල නැහැ ඒ බව දැන ගන්න. වියින් වෙකු සිහියක් ඇති කරගන්නත් ප්‍රශ්නවන්, මේ ගෙන්න සැහෙන දුරක් යන්ටන් ප්‍රශ්නවන්. ඒ අධිෂ්ථානයෙන්, වෙනතාවන් අද මේ වැඩ සටහන අවසාන කරමු.

ආරම්භක දුවයේ, මේ වැඩ සටහනට උදව් වූ හැමදෙනාටම අපි හදුවතින්ම ප්‍රත්‍යාග්‍යාලෝදාන කරමු. කිසියම් වූ බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනයක් ලොකික වේවා, ලොකොත්තර වේවා, ආධ්‍යාත්මික වේවා, ඒ සියළුම ප්‍රාර්ථනාවන් ඒ බලාපොරොත්තු වූ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා!

නැම දෙනාටම තෙරැවන් සරණයි!

## භාවනාව - වාසිවී, සිටගෙන සහ සක්මන

මේ මොහොතේ සිඟි සිජුවා ගැනීම හා  
ආනාපානා සතිය පුහුණුව.

වාසිවී සිටින ඉරියවිව කෙරෙහි අවධානය යොමු කරන්න.....

ඉරියවිවේ අපහසුනා නියෙනවනම්, වාසි වී සිටින ආකාරය අපහසු නම්,  
පහසු ආකාරයට වාසිවෙන්න....

භාවනාව සඳහා මේ වාසිවී සිටින ඉරියවිව කෙරෙහි, ගොරවත්තිය හැඟීමක්  
ඇති කර ගන්න. එඩිනර ඉරියවිවක, සූප්‍රව, එමෙන්ම ගාන්ත, නිශ්චල මේ  
භාවනා ආසනය, ඉරියවිව කෙතරම් අපුරුද ද? කෙතරම් පුප්පතිය ද?

ගේරිය ද්‍ර්යන්තාව නිවැරදිවන්, කුමවත් වත්, තුෂ්ම ගන්න සහ තුෂ්ම  
පිටකරන්න ඉඩිදෙන්න ගේරියට අවශ්‍ය පරිදි ආශ්වාස කරන්න, ප්‍රශ්නවාස  
කරන්න. නිරතුරුවම සේද්ධියෙන් ඉන්න, ගේරිය කරන්නේ බුමක් ද කිය. ගේරිය  
ආශ්වාස කරනවද, හැතිනම් ගේරිය ප්‍රශ්නවාස කරනවද, දැනගත්තා.  
මේ මොහොතේ ගේරිය ආශ්වාස කරනවනම් තුෂ්ම ගන්න බව මේ මොහොතේ  
ගේරිය ප්‍රශ්නවාස කරනවනම්, තුෂ්ම පිට කරන බව, මොහොත් මොහොත  
දැනුවත්ව ඉන්න.....

අභිතය ගැන සිතුවීම් නිතර එන්න පුළුවන්, එය ඉතාම සාමාන්‍ය දෙයක්.  
අනාගතය පිළිබඳ කළුපනාවල් නිතර එන්න පුළුවන්. මොන සිතුවීල්ල නිතර  
ආවත්, කටරක් මතක් වුනත්, ඒවා අන්තරින්න. බලන්න මේ මොහොතේ  
සිදුවන්නේ ආශ්වාසයක් ද, ප්‍රශ්නවාසයක් ද.....

ගේරිය ආශ්වාස කරනවා ගේරිය ප්‍රශ්නවාස කරනවා, වර්තමානයේ නම්  
ඉන්නේ, මෙනන නම් සහ මේ මොහොතේ නම් ආශ්වාසය හා ප්‍රශ්නවාසය,  
සිදුවෙන බව දැනෙනවා, දකිනවා, දැනගත්තාවා.

තුෂ්ම කෙරෙහි නිබෙන අවධානය, ආශ්වාස ප්‍රශ්නවාස කරන ගේරියට  
නැවතත් යොමු කරන්න, වාසිවී සිටින ඉරියවිවට....

සංහෙන වේලාවක් එක් ඉරියවිවකම සිටි නිසා, දැනෙන යම් යම් අපහසුනාත්  
ඇති.....

ඒ දැනෙන අපහසුනාවලටම අවධානයෙන්, හෙමිනිර ඉරියවිව වෙනස්  
කරන්න. හෙමිනිර පාදක දික්කත්තාවන්න. ඒ නිර වැරීම නැතිවෙන හැරී බලන්න.  
වේදනා අඩුවෙන හැරී බලන්න.

සම්පූර්ණයෙන්ම නිර වැරීම මග හැරුණු පසු හෙමිනිර නිරගත්තා.  
අවධානයෙන් සිහියෙන්, වික වේලාවක් නිටගෙන භාවනා කිරීම සඳහා...

## “නිවෙන සින”

සිට ගත් සංතිත් දැනෙන කාධික සුවයට, පහසුවට අවධානය යොමු කරන්න. ඒ සුවතායි වින්දනය සිහියෙන් අත්දකින්න.

සිට ගෙන සිරින විට කිසියම් අපහසුතාවයක්, සමබරතාවයේ නැති වෙමක් දැනෙනවා නම්, නැවතන් වාචිවෙන්න, නැත්නම් දිගටම ගේරය ගෙන අවධානයෙන් ඉන්න.

වෙනස් වෙන දැනීම්, වෙනස් වෙන සංවේදනා, නිටගත් සංතිත් දැනුණු පහසුව, ඒ කේරෙහි හිත යොමුකර ගෙන ඉන්න, කුමක්ද වෙන්හේ ඒ පහසුවට, තන්පරයෙන් තන්පරය.....

දෙපා වලට දැනෙන ගේරයේ බර කුමයෙන් වැකිවන හැරී, දෙපතුල් භා මේ පොලුව අතර ඇති තෙරපුම, පිඩිනය, වැඩිවෙන හැරී දැනගත්න. සම්පූර්ණ අවධානය දෙපතුල් වලට දැනෙන, මේ පොලුවේ ස්ථාපිතයට යොමු කරන්න.

දෙපාවලට, දෙපතුල් වලට යොමුවුනු අවධානයෙන්, සක්මන් භාවනාව ප්‍රහුණු කරන්න. සක්මන් භාවනාව යනු සිතා, දැනගෙන, අවධානයෙන් ඇවිදීම්. ඇවිදින විට කරන නැම දෙයක්ම, පා මස්වීම, දූනානිස් නැවීම, පාදය බ්ලින් නැබීම, අනිත් පාදය එස්වීම, මේ සියල්ල සිතා, දැනගෙන සක්මනේ යෙදෙන්න. පුරුද්දට ඇවිදින්න දෙන්න එපා. වට පිට බල බල ඇවිදින්න දෙන්න එපා. ඇස් දෙක ඇර්ගෙන, ඇස්දෙක බ්ලිව යොමුකර, සම්පූර්ණ ඒකාග්‍රතාවයේ ඇති කරගත්න, සක්මන් සමග. අන්දෙක ඉදිරි පසින් තබාගෙන, බෙල්ලෙන් පල්ලෙහාට ඔළව හරවන්නේ නැතුව, හිස යාපු ව, ඇස් දෙක පමණක් පහළට යොමු කර හෙමිනිට සක්මනේ යෙදෙන්න, මිනි. 15 මිනි. 20 පමණ. කාමනි නම් මේ ගාලාව ඇතුළේ, නැතිනම් මැඹිලේ කෙහෙතු පසු පස කෙහෙක් හෝ නැතිනම් ස්වාධීනව අනිත් අයට බාධාවක් නොවෙන්න, සක්මන් භාවනාව පුරුදු වෙන්න. කළේපනා ඔස්සේ හිතට දුවන්න දෙන්න එපා, හෙමිට ඇවිදින්න.

දත් නැවතන් වාචිවෙන්න.

ඉරියිව බුමටත් කරගත්න උඩිකය, කොන්ද, බෙල්ල, නිස, සාප්‍රුව උර්හිස් සහ දැන් සැහැල්ලවෙන් ගේරය ආග්‍රාස කරනවා, ගේරය ප්‍රශ්නාස කරනවා, අවධානයෙන් ඉන්න, නුස්ම ගත්න ගතවන කාලය කේරෙහි ඒ වගේම නුස්ම පිට කරන කාලය කේරෙහි.....

ආග්‍රාස ප්‍රශ්නාසය දීර්සව නම් සිදුවන්නේ, දැනගත්න ආග්‍රාසය දීර්ස බව. ප්‍රශ්නාසය දීර්ස බව.

වේගයෙන් නම් නුස්ම ඇතුළේ වෙන්හේ පිට වෙන්හේ දැනගත්න ඉක්මනට, වේගයෙන් නුස්ම ඇතුළේ වෙන, පිට වෙන බව. නුස්ම කේරී නම්, ඇතුළේ වෙන්හේ, පිට වෙන්හේ, හෙමිට නම්, දැන ගත්න, නුස්ම කේරී බව, හෙමිනිට ඇතුළේ වෙන,

පිටවෙන බව. සම ආග්‍රාසයක්ම, සම ප්‍රාග්‍රාසයක්ම සැහැල්ලයි කෙටයි. ඇතුළු වෙන්නේ සහ පිට වන්නේ හෙමිනිට.

ආග්‍රාසයයේ දී කායික සැහැල්ලව අත්දැකින්න, ප්‍රාග්‍රාසයයේ දීන් කායික සැහැල්ලව සිහියෙන් අත්දැකින්න.

අවධානය ඇස් දෙකට යොමු කරන්න. වසා ගෙන නිබෙන ඇස් දෙකට. ඇස් අරිහවා කියන අවධානයෙන්, ඇහැර ඇරෝන කොට ඇහැර තුළට එම්ය ඇතුළු වන්නේ යම් සේදු, ඒ ආකාරයෙන්ම රුප ප්‍රේන්න පටන් ගන්නවා, ඒ ගෙනත් සිහියෙන්, හෙමිනිට ඇස් අරින්න.

දානාම සන්සුන්ව, දීර්ඝ කාලයක් භාවනා කළ පිරිසක් සේ සන්සුන්ව, මේ පින්වතුන් භාවනාවේ යෙදුණා, ඕනකම තියනවා නම්, උනන්දුව නියෙනවා නම්, තවකද අදුනිකද ගැටුවක් නොවේ. විශේෂයෙන් භාවනාවට මේ ඇති කරගත් සන්සුන්තාවය, මේ ඇති කරගත් සිහිය, බලන්න කොපමණ දුරට පවත්වා ගෙන යන්න පුළුවන් ද? මේ නිහඩනාවය කොපමණ දුරට හඩින්තු කරගෙන යන්න පුළුවන් ද, තේ පානය කරන අතරතුර, ඒ විවේකයේ දී, එයෙන් නවනාවේ ම කොටසක්. භාවනාව ඉවරයි කියා නිනන්න එපා. ඒ තේ පානයෙන් පසුව භැවතන් ගොලාවේ අසුන් ගන්න.

## දේශනාව - සසර භැඳෙන හැරී - පරිවිච සමුප්පාදය

කළුසාන මිතු වරැනි, මේ තෙදින භාවනා වැඩ සටහනේ අද දෙවැනි දිනය. සමහර පින්වතුන්ට අද පළවෙනි දිනය වෙන්වත් පූජාවන්, අවසාන දිනය වෙන්වත් පූජාවන්, ඒ කොහොම වුනත්, පළවෙනි කාරණය තමයි මේ භාවනාවට ආරම්භයේද හෝ අවසානයේද නැහැ. කාල සටහනක් තිබුණුන්, භාවනාව අහවල් වෙළාවට පටන් ගෙන, මෙන්න මේ වෙළාවට ඉවර වෙනවා, කිය කියන්ට බැහැ. එසේ කිමම බේරාමානුකුල නැහැ. තව විදිහකට කියනවා නම්, සිහියෙන් ඉන්න වෙළාව මෙන්න, මේ වෙළාවේ අසිහියෙන් තිබියට කමක් නෑ, 9 සිට 10 ට සිහියෙන් ඉන්ට විනෑක, 10 ඉදාලා 12 ට අසිහියෙන් සිටියට කමක් නෑ, එහෙම වෙන් කරන්ට බැහැ. එසේ වෙන් කිරීම මේව්ච කමක්. අප මෙනනදී කරන්නේ පූහුණු විමක් භාවනාව පූහුණු වෙනවා. සිහියෙන් ඉන්න හැරී පූහුණු වෙනවා. විවිධ වූ අන්‍යාස කරමින්, තුස්මන් එක්ක අප කොහොමද සිහියෙන් ඉන්නේ? ඇවිදීමන් එක්ක කොහොමද සිහියෙන් ඉන්නේ, පූහුණු විමක්. එහකොට, මේ පූහුණුව භාවනයට යන්ට ලිනෑ. භාවනය කියන්නේ අප එහි යෙදෙන්නට ඕන. වැදගත්ම කාරණයක් තමයි භාවනාව, කාලයෙන් සහ අවකාශයෙන් තිදුනස් දෙයක්. තේරෙන වචන වෙනින් කිවොන්, තැනකට සහ වෙළාවකට සිමා තොටු දෙයක් තමයි භාවනාව කියන්නේ. බොහෝ දෙවිල් තැන් වලට වෙළාවල් වලට සිමා වෙලා. කිම ගත්ත තැනක් තියනවා. කිම කන්න වෙළාවක් තියනවා. නාන්න වෙළාවක් භා තැනක් තියනවා. හැම වෙළේම හැම තැනම නාන්නේ තැනැ, හැම තැනම හැම වෙළේම කිම කන්නේ තැනැ. නිදා ගත්ත තැනක් වෙළාවක් තියනවා. රස්සාව කරන තැනක් තියනවා. රස්සාවට යන එන වෙළාවක් තියනවා මෙසේ අපේ පිවිතයේ කුද මහන් හැම කඩුන්නටම, තැනක්, වෙළාවක් තියනවා. ඉගෙන ගත්ත වෙළාවක් තියනවා. ඉගෙන ගත්ත තැන් තියනවා, විනෝද වෙන වෙළාවල්, විනෝද වන ස්ථාන, එසේ තිනත්න පූරුද වී ඇති අප, ඔය උමුව අභ්‍යන්තුවේ, හැම දෙයක් ගැනම. කාලයෙන් භා අවකාශයෙන් තිර වී ගෙනයි තිනත්නේ. මේ වෙළාවේ, මෙනත අහවල් දේ. අනතට ගියාම වෙන දෙයක්. ඔය විදිහර කාල අවකාශ උමුව අභ්‍යන්තුව, තිනත්නට, වැඩ කරන්නට, පූහුණු වී තිබෙන, පූරුද වී තිබෙන අප, දැන් භාවනාවන් ගෙනවා, කාලයේ භා අවකාශය ඇතුළට. මේ වෙළාවේ, භාවනා කරන වෙළාව, මෙන්න භාවනා කරන තැන. භාවනා මධ්‍යස්ථානයක්, පන්සලක්, කොහෝ හෝ ගෙදර විය භැකියි. මෙන්න භාවනා කරන තැන, භාවනා කරන වෙළාව මෙන්න. කොහොමන් භාවනා තොකරනවට වැඩිය, පොකී වෙළාවක් හරි භාවනා කිරීම වරිනවා. භැබැයි, කළුසාන මිතුවරුනි මේ භාවනාව තැනකට සහ වෙළාවකට සිමා කිරීමෙන්, ඒ භාවනාවන් ගත්ත තියනා, මහන්තිල මහානිස්සය, අපට තොලැබේ යනවා. රික වෙළාවක් හරි වාඩි

වේ නිටියෝත් හොඳයි. ඇගට හොඳයි, නිතට හොඳයි. ගාරීක සැහැල්ලුවක් ලැබෙනවා. අපේ රුධිර පිඩිනය අඩුවෙනවා, සිනි අඩුවෙනවා, කොමොස්ටෝල් අඩු වෙනවා. බොහෝ වූ කායික සුවයක් පහසුවක් දැනෙනා, නිතටත් හොඳයි, නිත සැහැල්ලයි. තිබුණා නම් ආවිගිලි සහ කලබලකාරී හැසිරීම්, ඒවා අඩුවෙනවා. එසේ ස්වල්ප වෙළාවක් වාසිවී සිට, නැගිට, දවසේ වැඩ කරනවිටදී, අර වාසිවී කළ භාවනාවන් ගත් ප්‍රතිඵල සැහැන වෙළාවක් රඳා පවතිනවා. ඒ නිසා මේ භාවනාව නොකරනවට වඩා සිම්ත කාලයක් හෝ කිරීම හොඳයි. නමුත් එය වාරිනුයක් බවට පත් කර ගත්ත එපා. නැකතකට කරන සිරිතක් භා සිරිතකට කරන දෙයක් බවට පත් කර ගත්ත එපා. පුරුද්දකට කරන දෙයක් බවට පත් කර ගත්ත එපා. නැතකට සිමා කරන්නත් එපා. ඉරියවිකට සිමා කරන්නත් එපා. වෙළාවකට සිමා කරන්නත් එපා සහ කුමයකට සිමා කරන්නත් එපා. මේ සිමා භනරේන්ම, මේ බිත්ති භනරේන්ම, භාවනාව එළියට අරගෙන යන්න. නැත, වෙළාව, ඉරියවිව භා භාවනා කරන කුමය, ඔය ඕනෑම දෙයක් අස්සේ නිර වෙන්න පුළුවන්. භාවනා කරන වෙළාව කියා වෙළාවක් හදාගෙන ඒ වෙළාවේ විතරක් භාවනා කරනවා අතිත් වෙළාවට අපට චින දෙයක් වුනාට කමක් නැහැ. නිත කොහෝ සුවිවන් කමක් නැහැ. අතිතයේ නිටියන්, අනාගත සිනින දැකිමින් නිටියන්, කමක් නැහැ. අර වෙළාවට විතරක් නිත එකග වෙන්න ඕන. එසේම මෙන්න භාවනා කරන නැත, ස්ථානය. මෙනෙහැදි මා සන්සුන්ව ඉන්න ඕන. මෙනෙහැදි නිමිම ඇවිදින්න ඕන. මෙනෙහැදි නිහඹව ඉන්න ඕන, එතනින් එළියට ගිහාම නැවතත් අර කලබලකාරී මනුස්සයා මතු වෙනවා. එයා නිටියට කමක් නැහැ.

ඊළඟට ඉරියවිව, භාවනා කරන ඉරියට තිබෙනවා. අප පුරුදු වූ ඉරියට, වාඩි වේ ඉන්න ඉරියට, පද්මාසනය, සුඩාසනය, ව්‍යිට්රාසනය, මොන ආසනයක හෝ පුරුදු වේ තිබෙනවා. ඒ ආසනයේ පමණයි භාවනා වෙන්නේ. භාවනා කරන්නත් නම් එ විදිහර වාසිවෙන්ටම ඕන. මෙනෙහැදි නිහඹව ඉන්න ඕන, එතනින් එළියට ගිහාම නැවතත් අර කලබලකාරී මනුස්සයා මතු වෙනවා. එයා නිටියට කමක් නැහැ.

එසේම කුමය, භාවනා කරන කුමය. කුම තියනවන් කමටහන් කියා, මේ කුම, කාලයක් තිස්සේසේ පුරුදු වෙනවා. කිසියම් රටාවකට පුරුදු වුණා කියන්නේ ඇඛ්ඛානී වෙනවා. ඉරියටිවේ වාසිවී, අසේ වහගත්ත ගමන්, භාවනාව සිද්ධ වෙන්න පටන් ගත්තවා, පුරුද්දට අනුව. තුසේම ගැන නම් භාවනා කරන්න පුරුදු වේ තිබෙන්නේ, අසේ වහගත් ගමන් තුසේම තමයි අවධානයට ලක්වෙන්නේ. බුදු ගුණ නම් භාවනා කරන්න පුරුදු ව අභ්‍යන්නේ, වාඩි වේ දෙනෙන් පියා ගත්ත සැනින් බුදුගුණ තමයි නිතට එන්නේ. මෙත්‍රිය නම් නැතිකම් පිළිකුල් භාවනාව නම් එයයි. ඒ තමා එකාගුතාවයේ ලක්ෂණය. නමුත් එතනැදි, භාවනාව පිළිබඳ

## “නිඛෙන සින”

වැදගත්ම සිද්ධාන්තයක්, මූලධර්මයක් නොසලකා හැරියා වෙනවා. භාවනාව කියන්නේ කෙරෙන දේකට නොමෙයි. ඔහෝ නිකම්ම කෙරෙන දෙයකට නොවෙයි, පුරුද්දට කෙරෙන දේකටත් නොමෙයි. එය නොදුට අදුනගන්න. පුරුද්දට කෙරෙන දේකට නොවෙයි භාවනාව කියන්නේ. සිතා මතා සචිවක්දුනාත්‍යකට, සාච්ඡානාව කරන දේකටයි.

වතන දෙයක් නිඛෙනවා එක ලැගින් යන “හව” සහ “භාවනා” කියන වෙන. “හව” කියන්නේ ‘විම’, වෙනවා, කියන අදහස. වෙනවා. හිතා මතා කරගත්නවා නොමෙයි වෙනවා. ‘විම’ ‘සිදුවීම’. වතන හැරි බැලුවාත් ජේනවානේ යමක් අප අත්දැකින කොට, එය සුව නම්, ඒ අත්දැකිම සුවදාය නම්, ඒ අත්දැකිම මිහිර නම්, පැනි රස නම්, ඒ අත්දැකිම සුත්දරනම්, මොනම හෝ අත්දැකිමක් මතහර නම්, ඒ සුන්දර අත්දැකිමට අප ආගා කරනවා. සුන්දර අත්දැකිම අපට ඇගෙන් ලැබෙනවා වෙන්න පුළුවන් යමක් දිනා බලා, ඒ සුන්දර අත්දැකිම කන හරහා අපට ලැබෙනවා වෙන්න පුළුවන්, අරසෙන විට, දිව හරහා ආහාරයෙන්, ස්ථේර්ය ගරීරය හරහා. මේ කටර හෝ අයුර්කින්, කළුයාතා මිනුවරුති, ලැබෙන කොට මිහිරක් ඒ මිහිරට අප ආගා කරනවා. මිහිර කියන්නේ ලැබෙන දෙයක්. විදින දෙයක් එම සුවදාය විදිමට අප ප්‍රතික්‍රියා දක්වනවා. අප කැමති වෙනවා. කොපමතා නොද ද, රස්කේ අවශ්‍ය සිටින විට එක වරම සුළුගක් ඇවිත් අපේ ඇගේ වැදුනොන්, අත්න ඇගට දැනෙනවා මිහිරක්, සුවයක්, ඒ සුවයට අප කැමතියි. එසේ සුවයක් ලැබෙන විට, සුවයක් අත්දැකින කොට, ඒ අත්දැකින සුවයට අප කැමති වෙනවා, අප එට නැත වෙනවා, අප එසම ප්‍රාර්ථනා කරනවා. මේ නමයි සාමාන්‍ය ව්‍යුහව. සාමාන්‍යයෙන් අපේ මානසික හඳුනීම, මිහිරක් ලැබෙන විට කිසි කෙනෙකු එපා කියන්නේ නැහැ. මිනෑ කියන සිතුවීල්ලමයි එන්නේ. දැන් එබද මිහිරක්, රසයක්, සුවයක් අප අත්දැකින විට, ඒ අත්දැකින රසයට අප කැමති නම්, කැමති වුනොන්, ආගා කළුන්, ජේම කළුන්, කෙසුර වුනොන්, රේළුගට කුමක්ද වෙන්නේ? අපට ඒ රසය ලැබුණ් යමක් තිසානේ, ඒ දෙය අප බැඩු ගන්නවා.

එතකොට මේ කාරණා දෙක වෙන කර හඳුනා ගන්න. මොන කාරණා දෙකදා? සුවයට තියෙන කැමත්තේයයි.., සුවය අපට දැන් දේ බඳා ගැනීමයි, මේ දෙක දෙකක්. සරල උඩහරනුයක් දෙකක් ගමකෝ. අප ආහාර ගන්න විට, එතන බිත් තියෙයි, මාලු පිනි තියෙයි. දැන් මේවා අනා අනුහව කරන විට, විවිධ රස දැනෙනවා. බිත් වළ රසන් දැනෙනවා, පොල් සම්බෝලවල රසන් දැනෙනවා, මිය දැනෙන රස අතර, සමහර රසයන්ට අප කැමති වෙනවා. ඒ සමහර රසයන් මිහිරයි, හැමෝටම සාධාරණ නැහැ. සමහර රසයන් කෙනෙකුට මිහිරයි. ඒ මිහිර රසයට ඒ තැනැත්තා ආගා කරනවා. ඒ රසය නැවත, නැවත ප්‍රාර්ථනා

කරනවා. රසයට තමයි අප කැමති. රසය වෙන් කර ගන්න බැහැර ආහාරයෙන්. පොල් සම්බල් කහවිට දුනෙන රසට කෙනෙකු කැමති නම්, ඒ රස එකක්, පොල් සම්බෝල තව එකක් කිය වෙන් කරන්නට අමාරුයි. නමුත් රස හා ආහාරය දෙකක්. පොල් සම්බෝලය හෙමයි රස කියන්නේ. හැබැයි පොල් සම්බෝලය නැතිව එම රස අපට අත්දැකින්න බැහැර. රසකට අඟ කරන කෙනා, ඒ රස තමන්ට බඩාදුන් දෙය බඳු ගන්නවා.

මෙනෙක් කරුණු තුනක් කරා කළා. පළවෙනි කාරණය, පීවන් වීමේ දී අප විවිධ දේ අත් දැකිනවා අපේ දුෂ්‍රටුවෙන්, ඉන්දියන්ගේ. ඒ දේවල් සමහර ඒවා අපට මහිරය, සාම දේම හෙවයි, සමහර දේ මහිරය. මහිරක් කෙනෙකු අත්දැකින විට, ඒ මහිරට ඒ තැනැත්තා කැමති වෙනවා. මහිරය කිය නිතන කෙනා එයට කැමතියි. පොල් සම්බෝලයේ රසට හැමෝම කැමති නොවෙන්න පූජ්‍යවන්. ඒ නිසය මා කියන්නේ පොල් සම්බෝල් ඇතුළු හෙවයි රස තියෙන්නේ. රස ඇත්තේ පොල් සම්බෝලය තුළ නම් හැමෝම එය රසට විය යුතුයි. හැමෝම ලස්සන වෙන්න ඕනෑ. ලස්සන නිබඳන්නේ පේන රුප ඇතුළු නම්, හැමෝම ලස්සනට පෙනෙන්න ඔනෑ, ඒ රුප පේන හැමෝම නිතේ ලස්සන හැරිමක් එන්න ඕනෑ, එහෙම එන්නේ හැහැ. සමහර අයට ලස්සනයි. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට ඉතාම අවලස්සනයි, කෙනෙකුට රස දේ තව කෙනෙකුට නිරසයි. කෙනෙකුගේ මහිර තව කෙනෙකුගේ අම්හිර. මේ දෙක දෙකක්, එකක් නොවයි. අපට මේවා වෙන් කර ගන්නට බැරි නිසා කුමක්ද වෙන්නේ? අප පළමුවෙන්ම මහිර අත්දැකිනවා රසයක් සැපයක් අත්දැකිනවා. සහුතක් අත්දැකිනවා. රේලශර, ඒ අත්දැකිමට අප හරම කැමති. අප ඒ අත්දැකිමක් සමග බද්ධ වෙනවා. ඒ අත්දැකිමට ආඟ කරනවා. ඒ අත්දැකිම හැවත නැවත ඇපට ඕනෑ වෙනවා. ඒ අත්දැකිම හැවත ගන්ට නම්. ඒ අත්දැකිම හැවත හැවත ගන්න නම්, ඒ අත්දැකිම අපට දුන් දේ දිනා හැවත බලන්නට වෙනවා. හැවත ඒ ආහාරය කන්නට වෙනවා. හැවත ඒ දේ අහන්නට වෙනවා. හැවත ඒ ප්‍රේරිය බෙන්ව වෙනවා. ලස්සන අපට දුන්නා කිය නිතන එම රුපය අප බඳු ගන්නවා. ඒ ගබඳය බඳු ගන්නවා. ඒ ආහාරය බඳු ගන්නවා. මනසින් බඳු ගන්නවා. මනසින් බඳු ගත් දේවල් තමයි අප දැකිනුත් බඳු ගන්නේ. මලින්ම බඳු ගන්නේ මනසින්. මන්න පියවරවල් තුනක් ගැන කරා කළා. හැවතත් කිවෙවාත්. අප යමිකිය සැපයක් අත්දැකිනවා ඒ සැපට අප ආඟ කරනවා, ඒ සැප බඩා දුන් දේ අප මනසින් ගුහනුය කර ගන්නවා, එයට මනසින් කිවෙවා වෙනවා, සම්ප වෙනවා.

දැන් මේ ගුහනුය ගැන බොහෝ දේ කරා කරන්න පූජ්‍යවන්, නිතන්ට පූජ්‍යවන්, මෙනෙම කරන්ට පූජ්‍යවන් කාරණයක්, මේ මනසින් කිවෙවා ඉන්නේ

## “හිඛෙ සින”

කාටද අප? හොඳට බලන්න. හොතික වශයෙන් නොමෙයි. හොතික වශයෙන් මේ එකම ගෙදර එකට හිටියන්, මහසින් දුරස් වී ඉන්නවා විය හැකියි. හොතික වශයෙන් එකම කාර්යාලයේ ඉන්නේ නමුත්, මානසිකව සම්ප නැති වෙන්න පුළුවන්. සමහරවට හැනැස්ම සිය ගාතුනක්, දහස් ගතුනක් සාගරයෙන් විහා ඉන්න කොහොකුට සිතින් ප්‍රගතින් ඉන්නවා වෙන්න පුළුවන්. මෙහා මානසික සම්පතාව ඇති කර ගන්නේ ඒ තැනැත්තාගෙන් අපට සතුවක් ලැබෙනවා නම් පමණුයි. සතුවක් ලැබිය යුතුමයි. හොතික වශයෙන් කොපමතා ප්‍රගතින් සිටියන්, සතුට ලැබෙන්නේ නැත්තම්. ඒ දැක්වෙමෙන් ඒ කරා තිරිමෙන් සතුවක් ලැබෙන්නේ නැතිනම් මානසිකව ඒ අයට අප කිරීම් වෙන්නේ නැහැ. අත්තේ විකර්ණයක්.

සතුට අප ආගා කිරීම, ඒ සතුට අපට ලබා ගන්නට උපකාරී වූ දෙයට මහසින් කිරීම් වීම, මහසින් සම්ප වීම, සිදුවන විට මේ කාරණා ටික එකට එකතු වෙන විට රේලුග කාරණය ඉඩවීම වෙනවා. අප කර ගන්නවා නොමෙයි. ඉඩවීම වෙනවා. මොකක්ද අර මහසින් සම්ප වූ දේවල් භා පුද්ගලයන් සම්බන්ධයෙන් අප ලෝක ගොඩ නගනවා, මහසින් සම්ප වූතේ පුද්ගලයෙකුට නම් ඒ පුද්ගලයා ආශ්‍රිතව අප ලෝකයක් ගොඩ නගනවා. සමහර විට ඒ තැනැත්තා දැන්නේවත් නැති වෙන්න පුළුවන්. මහසින් සම්ප වූයේ ඉඩමකට ලස්සන කද වැරියකට, ලස්සන දිය ඇල්ලකට හෝ ලස්සන තුම්පකට නම් බලන්ට එය මතක් වෙන මතක් වෙන වාරයක් පාසා අප ඒ ඉඩමත් සමග, ඒ ගහ කොළත් එක්ක, ඒ දිය ඇලින් එක්ක, අහස්මාලිග හඳු ගන්න හැරී, හැදෙන හැරී, ලෝක හඳුගෙන්න හැරී. එය නවත්වන්ට බැහැ, නවත්වන්න පුළුවන්, නමුත් එයට මහසින් සම්ප වී, හින හඳු ගන්නේ නැතිව ඉන්ට බැහැ. මහසින් සම්ප වූවහොත්, හින හඳු ගන්නවාමයි. දැන් ද්වල් ආහාරය, දානය ගන්න කොට කිසියම් ආහාරයකින් අපට විශේෂ රසයක් දැනුහොත්, කොහොකුට ඒ රසයට ආගාවක් වනවා, බලන්න වන හැරී, රසය එකක්, ඒ රසයට ආගාවක් වන එක දෙවෙනි කාරණය, ආගාවක් ඇති කර ගන්නවා. රේලුගට සමහර විට, ඒ ආහාරය නැවත බෙදාගෙන්න පුළුවන්, ඒ ආහාරය වැඩියෙන් නැක්ති විදින්න පුළුවන්. දැන් ඒ ආහාරයට අප සම්ප වී ඉන්නේ රසයට කැමති හිසා. ඒ රසය දෙන ආහාරයට මානසික වශයෙන් සම්පයි. රේලුගට සමහර විට අප වීමසනවා කොහොමද මෙය හඳුගෙන්නේ? මේ විදිහට කොහොමද උයන්නේ?. එයේ දානය ගෙන, විවෙකයෙන් ඉන්නවා, සක්මන් කරනවා, වාක් වී ඉන්නවා ඔය අතර මතක් වෙනවා, බලන්න මතක් වෙන්නේ නැදුද්ද කියා? දැන් රාත්‍රී ආහාරය ගැන සිතුවු ගමන් මතක් වෙන්න පුළුවන්. මතක් වූනාම, ඒ රසය, ඒ වින්දු රසය පිළිබඳ මතකය හිනට එනවා. ආහාරය පෙනවා. ඒ ආහාරය හඳුගෙන්න විදිහ ගැන සලසුම් විනවා. කොහොන්ද මේවා ම්ලයට ගන්නේ?. කාටද උය දෙන්නේ?, අන්න හින හැදෙන

හැට. යමකට මහසින් සම්ප වුනොන් අතිවාර්යයයෙන්ම ඒ සම්ප වූදේ ආණුත්ව මහෝලෝක අප ගොඩ නග ගන්නවා. ගොඩ නැගෙනවා, ගොඩ නග ගන්නවාම නොවෙයි. ගොඩ නැගෙනවා. එය සිදුවෙනවාමයි, අතිවාර්යයයෙන්ම.

වාහනයක් ගෙන හිතන්න, ලස්සන වාහනයක් ඒනවා එක් වර්ම දුකිනවා, ඒ දුටු ගමන් හිතට සතුටික් එනවා, ඒ සතුට රඳවා ගන්ට නම්, ඒ සතුට විදින්නට නම් ඒ වාහනය ඕන වෙනවා. මළදි ගන්න වෙනවා. මහසින් සම්ප වූ දෙයක් ගෙන ප්‍රාගට සිහින දුකිනවා. කොහොමද ගන්නේ? මානසිකව යම් දෙයකට හෝ, කෙනෙකුට හෝ තහනතුරකට හෝ කුමකට හෝ මානසිකව සම්ප වී, මහසින් ගුහනය කරගෙන, මහසින් බඩාගෙන සිටින වට් ඒ පිළිබඳ අහස්මාලිගා හා මහෝලෝක හා සිහින, ගොඩ නැගීම සාමාන්‍ය දෙයක්. එයට තමයි “හව” කියා කියන්නේ. “හව” කියන්නේ මහසින් යමක් අල්ලගෙන සම්ප වී තමනුන් ඒ දේන් එකතු කරගෙන, තමනුයි ඒ බාහිර දෙයයි එකතු කරා සිහින හඳු ගැනීමට. අහස්මාලිගා හඳු ගැනීම. එසේ සිහින දැකීම සිදුවන්නේ කුමක් තිසුදු? මහසින් යමක් අල්ල ගන්වේ, මහසින් යමකුට සම්ප වුනාම. හවය ඇති වෙන්නේ ‘උපාඩාන’ නිසා “උපාඩාන පව්චය හවෝ” ‘හව’ වෙනවා කුමක් නිසාද ‘උපාඩනය’ නිසා. ‘උපාඩනය’ කියා කියන්නේ අල්ලගෙනීම, අප ‘දානය’ කියන්නේ අත් හැරීමන්. “දීම” - අත හැරීම. ආදානය කියන්නේ අල්ල ගන්නවා. දානයේ විරුද්ධී අර්ථය. අල්ල ගැනීම. ගුහනය කරගන්නවා, බඩා ගන්නවා “උප” කියන්නේ ප්‍රාගට, සම්පයට එනකාට ප්‍රාගට ගැනීම, ප්‍රාගට ගැනීම තමයි ‘උපාඩාන’ කියන්නේ. හොතිකව නොවෙන්න පුළුවන්. හැබැයි මානසික වශයෙන් අප කොපමාන දේවල් ප්‍රාගට ගෙන තියනවාද බලන්න, පුද්ගලයින් කිදුනෙක්ව අප මානසිකව ප්‍රාගරගෙන තියනවාද? විවිධ වූ මානයන් තුළ. ඇදුම්, ආහාර පාන, දේශගුණ තත්ත්වයන්, පොත් පත්, නාට්, ගින, අර්ත් බලන්න කියක් උපාඩන කරගෙන තියනවාද මානසිකව ප්‍රාගරගෙන තියනවාද. මහසින් ප්‍රාවී තියනවාද? ඒ ගෙනයි අප සැම විටම හින භදුම්න් ඉන්නේ. හින හැදෙන්නෙම උපාඩනය කරගන් දේවල් සම්බන්ධයෙන්මයි එයයි උපාඩනය කියන්නේ, යමක් මගේ කරගන්නවා. මගේ ප්‍රාගට ගන්නවා, ගත්තාම, ඒ දේශී, මමයි මානසික වශයෙන් එකක් බවට පත්වෙනවා. උපාඩනය කියන වචනයේ අර්ථය එයයි. කිසියම් ප්‍රමාණයකට ඒ දෙය තමන්ට සම්ප වූවාද. ඒ දෙයයි තමනුයි එකක් බවට පත් වෙනවා. නුවතින් බැලුවාත් තේරේයි, කියක් නම් දේවල් සමග අප මානසික වශයෙන් බැඳ්ද වී තිබෙනවාද? පේන්ට නැහැ. එකක් වත්, පේන්ට නැහැ. උපාඩනය ඇස් දෙකට පේන දෙයක් නොමෙයි. හැබැයි ඔව්වා ඇතුළුවාත්, මහස විගුහ කර බැලුවාත් ඒන්වා, අහට නොපෙනෙන, අදාශනමාන වූ උපාඩන තත්ත්ව වලින්, උපාඩන කෙදී වලින්,

## “නියෙන සින”

කියක් නම් ගැට ගහගෙන තියනවද තමන්ට? තමනුයි ඒ බාහිර දෙයයි. තමනුයි තහතුරයි, තමනුයි ආහාරයි, තමනුයි විනුපටියි, තමනුයි පොත පතයි, මේවා කියක් තමන්, තමන්ට ගැටගහගෙන තියනවද? මේ උපාදානය කියන ලතුවේ එක් කෙලවරක් තමන්ට ගැට ගහනවා අනිත් කෙලවෙල් අර තමන්ට සනුවුදායක අත්දැකීමක් දුන් දෙය ගැට ගහනවා. එසේ ගැට ගහන්නේ ඇයි? ඒ දෙය නිසා තමන් සනුවුදායක අත්දැකීමක් ලබවා. ඒ සනුවුදායක අත්දැකීමට කැමතියි.

එනකාට උපාදානය ඇතිවෙන්නේ තන්හාට නිසා. “තන්හා පවිච්‍යා උපාදානං” මොනවාටද අප තන්හාට ඇති කර කරගන්නේ. “වේදනා පවිච්‍යා තන්හා” වින්දනයට, වේදීමට අප කැමති. එනකාට කිසියම් වින්දනයකට අප ආගාවක් ඇති කර ගත්තද, ඒ වින්දනය අපට බොදන් දේවල් සමග මනසින් සම්බන්ධ වෙනවා, නිතාමතා කරන දෙයක් තෙවෙයි. ඉත්පසුව තිතැනින්ම සිද්ධ වෙන්නේ මොකක්ද? අර අහස්මාලිගා ගොඩ නැතිම. ඒ දෙය ආශ්‍රිතව අහස්මාලිගා කෙලවරක් නැතිව හැඳෙනවා. තටුව තටුව උඩිට කාගේවත් බාධාවක් නැහැ. කාගෙන්වත් අවසරයක් ඕනෑන් නැහැ. අවසරයක් ඕනෑ වෙන්නේ මේ පොලුවේ ගෙවල් භදුන්නට තේ. මහ පොලුවේ ගෙයක් භදුන්නයි. නිති රිති බාධා, මුදල් ඒ සියල්ලම අවශ්‍ය වන්නේ. අහස්මාලිගා භදුන්න කාගෙන්වත් අවසරයක් ඕනෑ නැහැ. සීමාවක් නැ. කාටවත් කියන්න ඕහෙන් නැ. කිසි කෙනෙකු දුන්නෙන් නැහැ. එසේ නිදහසේ අහස්මාලිගා කියක් නම් භදු තියනවද බලන්න?. බලන්න ඒ සියල්ලම භදුව තියෙන්නේ අහසේ. අත්තිවාරම් නැහැ මහ පොලුවේ, පුද්‍යමක් නැ, නැඛැයි සනුවුදායක වින්දනයක්. ඒ හැම අහස්මාලිගාවකම, යටම තටුව තියනවා, සනුවුදායක වින්දනයක්, අනිතනයේ ලැබූ, සමහරවේ අද නැති වෙන්නට පුළුවන්, අනිතයේ ලැබූ සනුවුදායක වින්දනයක්, සනුවුදායක අත්දැකීමක්, මිතිර නැතිමක් තියෙනවා. ඒ මිතිරට අප කැමති,

මේ සනුටට තරම් අප කිසුර නැ වෙන කිසිම දෙයකට, හොඳට බලන්න, අප කිසුර එකම එක දෙයටයි. ඒ සනුටට. කිසියම් දෙයක්න්, කිසියම් කෙනෙකුගෙන් අපට සනුටක් ලැබෙනවා නම්, ඒ දෙයට, ඒ කෙනාට අප කැමති. කවර හෝ තත්ත්වයකින් අපට සනුටක් ලැබෙනවා නම් ඒ තත්ත්වයට අප කැමතියි. නැතිව බැර වෙනවා. ඒ තමයි උපාදානය කියන්නේ. නැතුව බ්. දුවසක ඒ සනුට නැතිව ගියෙන්, තව දුටුන් අපට සනුටක්, ඒ තහතුරෙන්, ඒ නැතින්, ඒ පොතින්, ඒ නාට්‍යයන්, ඒ පුද්ද්ගලයාගෙන්, ඒ ආහාරයෙන් නොලැබෙන කළුහි, එඹුයින් පසු ඒ දෙය හෝ පුද්ගලයා අපට ඕන වෙන්නේ නැහැ. එවිට එපා වෙනවා. එතන දී ඇති වෙන්නේ දුකක්, එයන් තන්හාවක්. යමකින් අපට සනුටක් වෙනුවට අසනුවක් එන කොට එනම් “වේදනා පවිච්‍යා

තන්හා” නේ එය මොන වේදනාව තිසා හෝ ඇතිවෙන්නේ තන්හාව තමයි. හැබැයි ඒ තන්හාවේ වර්ග තියෙනවා. කිසියම් අසනුවුදායක අත්දැකීමක් නම් ලැබෙන්නේ ඇති වෙන්නේ ‘විහව තන්හාව’. ‘විහව තන්හාව’ කියන්නේ එපාවන ගතිය එපාවන ගතියත් තන්හාවක්. එනැන දි බලන්නේ කෙසේද මෙයින් බෙරදන්නේ? තමන්ව අසනුට පත්කළ ඒ දෙය විනාශකර දුමන්නේ කොහොමද? තමන්ට සිදුවන කරදුරුය කොහොමද නැති කරන්නේ? විහව තන්හාව කියන්නේ ඒකියයි. කිසියම් දෙයකින් තවදුටත් තමන්ට සනුවක්, තාප්තියක්, මිහිරක් නොලැබෙන කළුනි ඒ දෙය විනාශ කිරීම් ආකාචක් ඇති වෙනවා. ඒන් ආකාචක්, අනතුරුව එකි දේවල් විනාශ කිරීම පිළිබඳ සිංහ දුනිනවා. සැලසුම් කරනවා ඔවුන් කෙසේද මේ කරදුරුයෙන් ගැලවෙන්නේ අපෘතු අර වනුයම තමයි යන්නේ. තන්හාවන් යන්නේම උපාදානයටයි. උපාදානයෙන් හින ලෝකෙකට යනවා ඒ තිසා ඇඳුමෙනුත් හින හදනවා, ගැටීමෙනුත් හින හදනවා හැබැයි ගැටීම කියන්නේන් ඇඳුමක්ම තමයි. දෙකක් නොවයි. ඒ තිසා තමයි තන්හාව විස්තර කරන්නේ කාම, භව, විහව කියා. වේදනා පවිච්‍යා තන්හා කිවිට, තන්හාවම තමයි, රුදුන්, මුදුරුවෙකු දූෂ්ධි කරන විට රිඛනවා, තැන්හම වාඩි වේ ඉන්හ කොට අමාරුයි, කෙහෙකු හිතෙන්න පුළුවන් එනැනදී කොහොමද තන්හාව එන්නේ? වේදනාවම එනවා. ඒ වේදනාව නැති තන්ත්වයට අප කෙමති. ඒ වෙළාවේ බලන්න ගොදුට, මොනවිද ආකාචක් එන්නේ? මේ වේදනාවන් නිදහස් වෙන්ට අප ආයියි. වේදනාව නැතිව කළින් නිවෙයන්, ඒ මහකය තියනවා. නැවත එනන්ට යන්ට අප ආයියි. ඒ ගැහයි අප සැලසුම් හඳුන්නේ ඒ ගැහයි අප හින දැකින්නේ. හින දැකීම, අහස්මාලිගා ගොඩ නැගීම, නිරායාසයෙන්ම සිදුවන දෙයක්. ඒ සඳහා ආයාසයක් අවශ්‍ය නෑ, නිරායාසයෙන් වෙන්නේ. අර අනිත් කාරණා වික භරියට පෙළ ගැහෙන කොට, භවය නිතැතින්ම සකස් වෙනවා, නිතැතින්ම සකස් වෙනවා, සකස් කරගන්නවා නොවයි. එය වෙනවා ‘හවය’ යනු එයයි. ‘හවති’ කියන්නේ, වුත්‍රා, කරගන්නවා නොවයි වෙනවා. භවය නිතැතින්ම හඳු ඉවරුයි, උපාදානය වන විටම. මේ ආකාරයෙනුයි අප දුක හඳුගන්නේ, තරඟ හඳු ගන්නේ, ඊශ්‍යාකුව හඳුගන්නේ, ගොකය හඳුගන්නේ පසුනැවේල්ල මේ සියල්ලම හැදෙන්නේ ඔය රුවට අනුවයි. ගොදුට බලන්න මෙම සම්කරණයන් සියල්ල විශ්‍රා කර ගන්න පුළුවන්. කෙසේ ද සසර ගොඩනැගෙන්නේ කියා.

දැන්, මේ තන්ත්වය වෙනස් කරගන්නේ කොහොමද? දැන් භවයෙන් නවතින්නේ නැහැවනේ. ඉන්පසු හැබැවටම හින වෙනවා. හින බලම්න්ම සිට කවුරුප් සැකීමකට පත් වෙන්නේ නැහැවනේ. ඒ වාහනය ඇත්තටම ගන්න ඕනෑ. කොහොමද ගන්නේ, කියක් වෙනවිද? කොපමණ ණාය වෙන්න වෙය ද? ඒ තමයි

## “නිවෙන සින”

හින ලේඛකය. හට කියන්නේ, එනතින් නවතින්නේ නැහැණෝ සැබැචටටම ගන්නට ඕනෑ. සැලසුම්කර, ණයට හැබේමටම ඒ වාහනය, අපගේ ලේඛකයේ පහළ වූ විට ‘ඡාති’ කිය කියනවා. “හට පවිචා ජාති” ඔන්න උපතක් සිද්ධ වුණා. අර මලත්වයෙන් සදාගෙන ගිය ඉතිමගින් උපතක් සිද්ධ වුණා. අහස්මාලිගාට, මහ පොලාවේ ගොඩ නැගෙන්න පටින් ගත්තා. එයට තමයි ‘ඡාති’ කියන්නේ. මෙතෙක් කළක් තිබුණේ අහසේ. දැන් මහ පොලාවේ ‘ඡාති’. මෙති නැවැත්මක් නැහැ. දිගටම දිගටම යනවා. අප යමක් හැබැචටටම අයිති කර ගත්තම, නැබැචටටම යමක් සතුකර ගත්වීට, ආකාවෙන් සැලසුම් කළ, අපේශා කළ ප්‍රාර්ථනා කළ, බලාපොරාත්තුවූ දෙයක් හැබැචටටම ලැබුණාම හරි සතුවුයි, හරි සතුවුයි.

හරිම සතුවුයි කිවාට, පූර්ණ සතුවක් නැහැ. මොකද එය බලාපොරාත්තුවූ වූ වෙළාවටට ලබුණාත් සතුවුයි. අවශ්‍ය වෙළාවට අපට ඕන දේ ලබුණාත් සතුවුයි. නමුත් අප ඉල්ලන දේවල්, අප හින දැකින දේවල්, අප ප්‍රාර්ථනා කරන, අපේශා කරන, බලාපොරාත්තුවන දේවල්, ඉල්ලන වෙළාවටට, හිනන වෙළාවටට, වින කරන වෙළාවටට, ලැබෙන්නේ නැහැ. එහෙම ලබාගන්නට බැහැ, එසේ ලබාගන්ට බැර විමටත් හේතු ගත්තාවක් තියෙනවා, එකක් තමයි, අපේ ‘හට’ ලැයිස්තුව ගත්තාත්, ‘හට’ ලැයිස්තුව කියන්නේ, අපේ හින ලැයිස්තුව ගත්තාත්, අප මළුවේ හදාගෙන තියෙන හින ලැයිස්තුව අරගෙන බලන්ට, ඒ එපමණ දිග ලැයිස්තුවක් වෙන කොහොවන් නැහැ. තමන්ට වින දේවල් වල ලැයිස්තුවක් හදා බලන්ට. මොනවා ගැනද අප ආකා කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ? ඒ ප්‍රාර්ථනා ලැයිස්තුව අරගෙන බලන්ට. එනි දිග, එනි කෙළවරක් නැහැ. ආකාවේ ලැයිස්තුවේ කෙළවරක් නැහැ නැවතුම් තිනක් නැහැ. එනැනදි මේ සියල්ල පොරාත්තු ලේඛනයක තිබෙන්නේ. ඔය ‘හට’ යන පොරාත්තුවක් waiting list. ඒ waiting list හරිම දිගයි. පූඩ් පූඩ්වන් දේවල් අපට ලැබෙනවා. පූඩ් පූඩ්වන් ඒවා අප ලබාගන්නවා. එකක් ලැබෙන කොට ඒ waiting list එකට, ඒ ලැයිස්තුවට තව 100 ක් විතර එකතු වී ඉවරයි. උපාදානය කරගෙන. හරි වේගයෙන්, උපාදානය හරිම වේගවන්. සිසුයෙන් තමයි අප අරක වින, මේක වින හිනන්නේ, හරිම වේගයෙන්. හැබැයි කොපමණ වේගයෙන් උපාදාන කරගෙන් උපාදාන කර ගත්තන්, ඒවා හැබා කරගන්න බැහැ ඒ වේගයෙන්ම භැම දෙයක්ම හැබා කරගන්නන් බැහැ. හැබා කරගන්න පූඩ්වන් වුවන්, හිනේ වේගයට භැම එකක්ම, හිනේ හදිස්සියට හැබැවෙන්නේ නැහැ. එයට තියමින කාලයක් තිබෙනවා.

සේසන මලක් අප දැකිනවා කොහො හෝ මල් විත්තක, ගෙදරක තියනව, ලස්සනට පිපුණු මලක් දැකිනකොට හරි සතුවක් එනවා, දැන් ඒ සතුට ගන්න

ඩැහැනේ මල නැතුව, මලක් ගත්ත ඩැහැ පැලයක් නැතිව. ඉතින් අප පැලයක් ඉල්ලගෙන එනවා අතු කැල්ලක් ඉල්ලගෙන එනවා. කඩින් සල්ලිවලට අර්ථ එනවා. අර්ථ ඇටින් තිටවනවා, අපගේ ගේ මිදුලේ. බොහෝම පරිසේසම් තිටවනවා. කාවත්ත් අත තියන්ත දෙන්නේ නැහැ ඉල්ලුවට දෙන්නේ නැහැ. නැමුදාම උදේර වනුර දුනවා පොහොර දුනවා, වෙන ගස්වල අතු කපනවා අවව ටැටෙන්න. පහුවදාර කිසිම ගහක මලක් පිපෙන්නේ නැහැනේ, අපට භදිස්සිය තිබඩ. අප දිනපතාම මේ පැලේර ආව තේව කර කර, අර උපාදාන වූ දේ, අප දුටු ලස්සන, අර අනුන්ගේ ගෙවන්නේ දුටු ලස්සන, අප්ම ගෙවන්නේ දැකීමේ තියය තමයි අපේ ඔප්පේ තියමේ තියන්නේ. ඒ තිසයි මේ සියලු කාර්යයන් කරන්නේ. එයට තියමින කාලයක් ගත්තවා විකසින වෙන්නර. කිසිම පැලයක් අපේ භදිස්සයට ආවේණ වෙන්නේ නෑ. අපට භදිස් කියා කිසිම පැලයක් දුගලා, දුගලා භදිස් වී, මල් හෝ ගෙධි ඇති කරන්නේ නැහැ. එයට නියමින කාලය යනවා. මාසයක්, දෙකක්, තුනක් තියමින වාර්ය එන්ට ඕන, දේගෙනුය, කාලය, සැතුව එන්ට ඕන. අපට දැන් මතක නැහැ. මුලදී තිබඩ භදිස්සිය නෑ දිගටම, ඉන්පසුව වෙන අවශ්‍යතා එනවන් අපට. තව කොපමතා අවශ්‍යතා එනවද? දැන් මේ ලැයිස්තුවටම තව එකතු කරනවා. නාම තන්පරේම මේ ලැයිස්තුව පුරුවනවා. යටින් එකතු කරනවා. ඒ අස්සයේ අසතිප වෙනවා, වෙන ගමන් බේමන් යනවා. තව එකතු වෙනවා. තව ඕහිකම් අන්තර්වන් එකතුවෙනවා. පුමුබස්ථානය වෙනත් දේවල් වෙළ ලැබෙනවා. එදා නම් පුමුබස්ථානය දුන්නේ මේ මලට, මේ පැලේර, භාමදේටම වැඩිය. කාලයන් සමග, පුමුබස්ථානය වෙනත් දේවල් වෙළ ලැබෙනවා සමහර විට වෙනත් මලක් ආකර්ෂණිය ලෙස පේනවා. නාම මේ පැලේ මල් ඇටින් නැහැ. මෙයේ කාලය ගෙවී, මේ ගෙන් මලක් පිපෙනකාට, එය අපට එපා වී ගොස්, එපා වූ දුවසක තමයි පිපෙන්නේ. එවිට සතුටක් නැහැ. දීප්ස කාලයක් ගිහිල්ල බලාපොරාත්තුවක් දුටුවෙන කොට, එහෙම බලාපොරාත්තුවක් අපේ ඔප්පේ තිබඩ, ආකාවෙන් තිටියද. ඒ එකක්වත් මතක නෑ. වෙනතු සතුටක් නැහැ සතුටක් දැනෙන්නේ, බලාපොරාත්තු වූ වෙලාවේම, බලාපොරාත්තු වූ දේ, ඒ වූ ආකාරයෙන්ම ලැබෙන විටනේ. කාලය යන්ට යන්ට ඒ ආකාව ඒ සතුට අඩු වී යනවා. ඒ තිස් නැහැ වෙනත් දේවල් ඇටින් පුරුවනවා. ඒ පර්තරය වෙන ආකාවන් ගෙන් පිරෝනවා.

ඉතින් සමහර විට කළුයා මිනු වර්ති, අද අපිට ලැබෙන දේවල්, මොනවා ලැබුණාන් සමහරවිට මේවා බොහෝම අනිනයේ බලාපොරාත්තු වූ දේවල් විය නැකියි. ඒවා අපට මතක නැහැ දැන් අපට අවශ්‍ය වෙනත් දේවල්. එනැන දී අප තිතනවා, ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම දේවල් ලැබෙන්නේ? ඔය ලැබෙන බොහෝ දේවල් අප මේ සසර ගමනේදී ඉල්ල දේවල්මයි. නැබැයි

## “නියෙන සින”

ඉල්ල දේවල් ඒ මොහාතේම ලැබෙන්නේ කළුතුරකින්, අනාගතයේ ද්‍රිස්ක ලැබෙනවා. ඒ ලැබෙන කොට අපට ඒවා එපා වෙලා. එයට වඩා දේවල් ඕන වෙලා. මෙයයි දිගටම දිගටම වෙන්නේ සාම්පාරයේ. සංසාරයේ අද අපට ලැබෙන්නේ, අදම හිනදේ නෙමෙයි. බොහෝම ඇත අනිතයේ හින වුන දෙයක් තමයි මේ waiting list එකේ මුලට එනකොට ලැබෙන්නේ. එසාට අපට ඒවා එපා වෙලා, ඒ හිසා බලාපාරෝත්ත වූ දේ ලැබුණාහම සතුවක් එනවා. එපා වෙලාත් යනවා.

බලාපාරෝත්තවක් ඉටුවනාම සතුවයි. බොහෝම සතුවයි, ලේකම දිනුවා වාගේ. බලන්නකේ බලාපාරෝත්තවක් ඉටුවනාම, විහාගයක් සමන් වුනාම, ගෙයක් භඳු ගන්න පුළුවන් වුනාම. නැතිනම් වෙන කවර හෝ බලාපාරෝත්තවක් කාලයක් හින දැකිමින් සැලසුම් කරමින් සිටී කාරණයක් හැඳු වුනාම කොපමතා සතුවද? ලේකමටම කියනවා, සතුට සාද පවත්වනවා, බඩින්න දුනෙන්නේ නැ, බලාපාරෝත්තවක් ඉටු වුනාම බලන්න. සතුරින් තමන් පිරෝනවනේ, එතකොට බඩින්න දුනෙන්නේ නැහැ. බඩින් පිරිලා, හිස්බව දුනෙන්නේ නැහැ, අසහිප දුනෙන්නේ නැහැ, තිදිමත දුනෙන්නේ නැහැ, කළින් දුනුහෙත් නැහැ, කළින් ආසාවත් යමක් ගැහැ බලන් ඉන්න කොටන් ඕවා දුනෙන්නේ නැහැ භැංකිය ඒ දුනෙන්නේ නැත්තේ අතාප්තිය හිසයි. දැන් සතුවින් ඉත්ත කොටන් දුනෙන්නේ නැහැ, පිරිලා තියෙන්නේ. නැඟැයි එම අත්දැකිම දිගටම තියෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අර පිරෝනා වගේ දුනුන සතුට ටික ටික අඩුවෙන්න පටන් ගන්නවා. ටික ටික ස්පය වෙන්න පටන් ගන්නවා. ස්පය නොවන සතුවක්, වැය නොවන සතුවක් අපට කවුවන් අත්දැකින්න ලැබේ නැහැ. හොඳට කළුපනා කරලා බලන්න කවදා හෝ අත්දැකාලු තිබෙනවද ගෙවෙන්නේ නැති සතුවක්, වාෂ්ප නොවන සතුවක්, මොනම දෙයක් සම්බන්ධයෙන් නැතිනම්, කුවරන් හෝ සම්බන්ධ කර ගෙන වැය නොවන, ස්පය නොවන, අනිම නොවන, අතුරුදහන් නොවන, වාෂ්ප නොවන සතුවක්?, ඒ සැම සතුවක්ම මුලදී 100 ක් තියෙනවා ටික ටික 99, 98, 97, 96 මෙයේ අඩුවෙවි යනවා. මේ මූල ධේමයට, මේ සිද්ධාත්තයට යටත් නැති කිසීම සතුවක් නැහැ. අඩු වෙවි, අඩු වෙවි, අඩුවෙවි යනවා. ඒ එක් කරුණයක්.

ඒ මොනවා අයිති කර ගත්ත මුණ පාන්නට වෙන එක කාරණයක් නම්, බවා ගත්ත මොහාතේ දුනුන සතුට, අඩුවෙවි යනවා ඒක දිගටම නම් තියා ගත්ත බැහැ, අයිස්ක්‍රීම වගේ. අයිස්ක්‍රීම මුළුන්ම භඩියට තියෙනවා. නමුත් ටික ටික දියවෙවි යනවා. දිය වෙන්නේ නැති අයිස්ක්‍රීම එකක් කාටවත් කන්ට බැහැ අයිස්ක්‍රීම කියන්නේ දිය නොවුන අයිස් වැඩිහට තියන දෙයකටනේ, නමුත් බලන්න, මෙ ස්පර්ශ කළ සැහින්ම කුමක්ද වන්නේ? ඒ හිනකරණයේ තියනක් ඒ වැඩිහට තියෙයි. නැඟැයි අල්ල ගත් ගමන්ම, අල්ලා ගැනීම තිසාම අයිස්ක්‍රීම

නොවන දෙයක් බවට පත්වෙවී යනවා. අල්ල ගත්තේ නැත්තම් අයිස්ක්‍රීම් එකක් විදියට නියෙයි අර ශිනකරණය ඇතුළේ. මේ තමයි ස්වභාවය යමක් තමන්ගේ කරගත්තනවා ද මගේ කරගත් මොහාතේම. එය නිබුතා වූ ස්වභාවයෙන්, අන්‍ය වූ ස්වභාවයකට පෙරලෙන්ට පටන් ගත්තනවා. එසේ පෙරලෙයි කියලා සිනා නොමෙයි මේක තමන්ගේ කරගත්තේ, නිබුතු විදිහට අප කැමති නිසා. ඒ ආකාරයටම අවශ්‍ය නිසා. ඩැබැයි මෙතන අපට නොපෙනෙන, නොතේරේන, නොදුකින සිදුවීමක් නියනවා කුමක්ද ඒ දෙය තමන්ගේ කරගත්ම නිසයි, තමන්ට අවශ්‍ය පරදි නියෙන්නේ නැත්තේ, එයයි. අපට තෝරුම ගත්තට අමාරුම දෙය. නොතේරේම ගැනීම නිසා අප ඒවාට බණිනවා. අනිත් අයට බණිනවා අපට ඕන විදිහට ඉත්තේ නැහැ. ඔහාම නොවෙයි මුද්‍රා නිටෙයි භැම දේටම අප දොස් කියනවා. වාහන වලට බණිනවා, ගත්ත කොට මෙහෙමයි දැන් එහෙම නොමෙයි. නැම දේටම.

ඒවාගේ කිසි වැරද්දුක් නැහැ. වැරද්දු නියෙන්නේම උපාදානයේ. උපාදානය කියන්නේ තමන්ට ගැටගෙන ගත්තද කිසිවක්, ඔබට ඕන විදිහට නියෙන්නේ නැහැ. යමක් ඔබට ඕන විදිහටම නිසා ගත්ත ඕන නම්, එය ඔබේ කරගත්ට එපා. ඒ නියන තහන නියෙන්ට හරින්න. එවිට ඒ නියන විදිහට නියෙයි. හෝතික වෙනසක් නොමෙයි වෙන්නේ මෙතැන. අලේ අන්දුක්ම වල වෙනසක් වෙන්නේ. මේ සහුට අඩුවෙවී යනවා. අල්ල ගත්තොත්, ඒ අල්ලගත් සංම දේටම මේ කාරණය සාධාරණයි, අල්ලගත් භැමදේකටම. අල්ල ගත්තේ සතුරින් ඩැබැයි ඉන්පසු සතුට අඩුවෙන්න පටන් ගත්තනවා. එසේ ගෞස් තව දුරටත්. ඒ දෙයින් ඔබ සතුට නොවන තැනකට එනවා. තව දුරටත් ඒ දෙයට බැහැ, ඔබව සතුට කරන්ට. නිබුතු ගැකියාව නැතිවි ගෞස්. ඔය බැටිරියක් අරන් බලන්න. ඒ බැටිරිය විදුලි පත්තමකට සම්බන්ධ කළාම මුදලීම පුර්ණ ආලෝකයක් දෙනවා නේ? දිශ්තිමත් ආලෝකයක් දෙනවා. ඒ බැටිරියට පුළුවන් උපරිමයෙන්ම දෙනවා ගෙක්තිය. දිගටම පත්තවෙලා නිබුණොත් කුමක්ද වෙන්නේ? එන්න එන්නම එලිය අඩුවි ගෞස් ද්‍රව්‍යක නිව්‍යාම යනවා. ආයි නැ? දැන් කොපමණ ඉල්ලවන් දෙන්ට දෙයක් නෑ බැටිරියට. මෙයයි ස්වභාවය. ඒ ස්වභාවය, භැම සිදුවීමක් එක්කම අප අත්දැකිනවා. අප බැටිරියට බණිනවා. අනිත් අයට බණිනවා. අපටමත් බැණු ගත්තනවා. හිත නරක් කර ගත්තනවා “ජාති ප්‍රවිච්‍යා ජරා මරණං, ගොක, පරිදේව, දුක් දේමනස්සුපායාසා සමහන්ති” මත්ත යමක් තමන්ගේ ලේකයේ පහළ කරගත්තද, යමක් කිවිවහම ඕනෑම දෙයක් ආගාවන්, ලොකු බලාපාරාන්තු තියාගෙන, ලස්සන ඕන දැකිමත්. ඕනෑම දෙයක්, තමන්ගේ ලේකයේ පහළ කර ගත්තවද, එයයි ‘ජාති’ කියන්නේ, එසේ පහළ කරගත් දෙයට කුමක්ද වෙන්නේ? ඒ දෙය ඒ උපන්න විදිහටම නියෙන්නේ නැහැ. කිසිම කෙනෙකු උපන්න විදිහට

## “නියෙන සින”

ඉත්තේ නැහැණේ. වෙනස් වෙනවා ඒ ලස්සනට උපත් දේ, මහල් වෙනවා “ජාති පවිච්‍යා ජරු” ඒ ලස්සන අඩු වෙවී යනවා. දිප්තිය අඩු වෙමින් යනවා ආලෝකය සෘජ වෙමින් යනවා, ඕනෑම දෙයක රස අඩුවෙවී යනවා, මිනිර අඩු වෙවී යනවා. එසේ ගොස් “ජාති පවිච්‍යා ජරු මරණා” නැති වෙළාම යනවා. ඒ දෙය තොමෙදි, ඒ දෙයින් ලබූ සතුටක් නිබුණුන් එය නැති වී යනවා. අර බැටරිය වගේ, පේන්න නියනවා, ඒ බරම තමයි, හැබැයි දැන් එයින් කිසිම විශ්ලේෂක එත්තේ නැහැ, අත්ත මැරිලා. අප කියනවා බැටරිය මැරිලා. බැටරිය එහෙමම නියනවා. ඒත් නැහැ දැන් ආලෝකයක් දෙන්න හැකියාවක්. සතුටක් නැති තැනකට එනවා, ඒ පුද්ගලයා එහෙමම ඉත්තනවා ඒ වාහනය එහෙමම තියනවා, රස්සාව එහෙමම තියනවා ගෙදර එහෙමම තියනවා, ඉඩම් ඒ සියල්ල, එහෙමම තියනවා, නමුත් ද්‍රව්‍යක් එනවා, ඒ දෙයින් තව දුරටත් සතුටක් තොලුබන. ‘මරණා’ එවිට කුමක්ද අපට වන්නේ? අප නවතින්නේ නැහැණේ මෙයයි ස්වහාවය කියා. ‘ගොක පරිදේව’ ‘ගොක පරිදේව’ අප හිත ඇතුළුත් තුළ්ලනවා. සතුට අඩුවීම, සතුට අඩුවීම පමණක් තොවයි, ප්‍රශන වැඩි වෙවී යනවා. ඕනෑම දෙයක් තමන්ගේ කරගත්තේ එයින් තමන්ට වාසියක් තියන තිසා, එයින් තමන්ට ප්‍රයෝගී තියන තිසා, තමන්ගේ කරගත්තේ එයින් තමන්ට පසු ඒ දෙය වෙනුවෙන් තමන්ට වෙහෙසෙන්න වෙනවා. ඇත්තේ ඒ දෙය වෙනුවෙන් වෙනවා. පැහැදිලි පැහැදිලි වෙනවා, කාලය නාස්ථි කරන්ට වෙනවා. මහන්සි වෙන්න වෙනවා. එසේ කැප කිරීම කළත් අර බලාපාරාන්ත්‍ර මූ සතුට වැඩිවෙන්න නම් නැහැ. අඩු වෙවී, අඩු වෙවී යනවා, අඩුවෙන්න, අඩුවෙන්න අඩුවෙන්න, වැඩියෙන් වියදුම් කරන්න වෙනවා. ඒ දෙය වෙනුවෙන් වඩා වඩාන් කාලය යොදවන්න වෙනවා, සතුට අඩුවෙන්න අඩුවෙන්න. වාහනයක් අරන් බලන්න මුළුන් වියදුම් කරන්නට වෙන්න නැහැණේ, අලත් ගත්ත වාහනයට, සතුට වැඩිය තොළටම හැබැයි, එන්න එන්නම සතුට අඩුවෙන කොට, වාහනය පරණා වෙන කොට වියදුම් කරන්ට වෙනවා වැඩියෙන්. වැඩියෙන් ඔබට කාලය ගත කරන්නට වෙනවා ඒ වාහනය වෙනුවෙන්, මේ තමයි ඇත්ත. ඇයි අපට මේ ඇත්ත ඒන්නේ නැත්තේ? අපට කුමක්ද වෙන්නේ? ‘ගොක’ අප හිත ඇතුළුත් තුළ්ලනවා, පේන දෙයක් තොවයි, ගොක කියන්නේ, හිත ඇතුළුත් අර උපාදුන කරගත්ත කෙනා, තමන්ගේ කියා බාරගත් කෙනා, හිත ඇතුළුත් ගොක කරනවා. කාටවත් කියන්නේ නැහැ, හැබැයි අහසන්තරයේ තියෙන්නේ දැන් සතුටක් තොමෙදි, ගොකයක්. එසේ ගොකය සගවා ගත හැකි සීමාවක් තියනවා, ඕනෑම කොහොකුට, ඒ සිමාව වෙනස් වෙන්න ප්‍රතිවන්, නමුත්

සීමාවක් තියනවා. ඒ සීමාව ඇතුළේ අප ගෝක කර කර ඉත්තනවා, කවද හෝ විසඳුයි. මට නිදහසක් ලැබයි කළුන් නිබුඩ තැනටම මට එන්න පුළුවන් වෙයි. නමුත් මම අනිලාගයන් බොඳුවී යනවා. සීමාව ඉක්මවා යනවා. ඒ ගෝකය දෙදුරා එළුයට එනවා ‘පරිදේව’. ‘පරිදේව’ කියන්නේ අධිනවා, වැළුපෙනවා. අර අන්තර් ගෝකය පිටාර ගෙනවා. එවිටය අනින් අය දැන්නේ. පරිදේව අවස්ථාවේ දී තමයි අනින් ආයට දැනගේන් ලැබෙන්නේ. දැන් මුණෙන් පේනවා, ඇයේ දෙකෙන් පේනවා, කටාවෙන් පේනවා, කසම කන විදිහෙන් පේනවා, ඇවිදින විදිහෙන් පේනවා මේ හැම දෙයින්ම තමා තුළ අති අප්ස්‍යා හංගන්වය එළුයට එනවා. ‘පරිදේව’ මූලික වන්නේ කුමක්ද? කායික වශයෙන් දුක් විදිනවා. ‘දුක්’. ‘දුක්’ කියන්නේ කායික වශයෙන් විදිම. නින්ද යන්නේ නැහැර නින්ද අඩුවෙනවා. ලෙඩ හැදෙනවා, කායික වශයෙන්, දැන් හැවතන් බෙඩින්න දැනෙන්නේ නැහැර කෘත දිරුවන්නේ නැහැර කිහින් වගේ වැඩ කරන්න බං. මතක නිටින්න නැහැර. ඉගෙන ගන්න බැං, ‘දුක්’ ලේඛම ආදුර වී යනවා. ඒ තිසා ‘දේශමනස්ස’ ඒ තිසා Depress වෙනවා. දුම්හසට විශාදයට පත්වෙනවා. කිසිම දේක සතුවක් නැ. ඒ දෙය විතරක් හෙමෙයි. කිසි දෙයකින් සතුවක් දැනෙන්නේ නැති තැනකට එනවා. එක් දෙයක් වැරදුනාහම බලන්න. වැරදුනේ එක දෙයයි. අනිම් වුණේ එක් දෙයයි. නමුත් එක් දෙයක් අනිම් වුනාම අප වැටෙන්නේ. අහස්මාලිගාවේ ඉහළම නරිවුවකින් තමයි පහළට වැටෙන්නේ. කොපමු ඉහළට අහස්මාලිගාවක් හදාගෙන නිටියද, ඒ මට්ටමට වෙදනාව වැඩියි. කිසිම දෙයක සතුවක් නැති තැනට එනවා. ඒ අනින් දේවල් එක්කෝම හොඳයි. දැන් විහාගයක් බලන්න, විහාගයෙන් අසමත් වුනහම. අර වෙනත් සතුට වුතු කිසිම දෙයක සතුවක් නැහැනේ. ඒවා තිබූ ලෙසම තියනවා. නැතිවුණේ එකයි. ඒ තමයි ‘දේශමනස්ස’ විශාදයේ, අවපිඩනයේ හැරි. කිසිම දෙයක්, තිසා පිවත්ව වැඩක් නැ කියා නිගෙන තැනකට වුවත් එන්ට පුළුවන්.

මේ තමයි ව්‍යුහය. සතුටුවුයක අන්දකීමක් ලබුවා. ඒ අන්දකීමට අප ආකා කළා, ඒ සතුටුවුයක අන්දකීම බ්‍රා ගැනීමට උදිව වූ දෙයට, මානසිකව සම්පූර්ණ මහසින් ගුහනාය කරගෙන, වියන් සමග නීති දැකීමින්, සැලසුම් භදුමින්. එය තමන්ගේ කරගෙන, භැබැහින්ම, මේ ආ ගමන්දි ඔය අඟහයත් අත්දකීන්න වෙනවා. ඔතින් නවත්වන්න බැහැර ගෝක, පරිදේව, දුක්දේශමනස්ස වෙනකල් අන්දකීන්න වෙනවා. දුකන් අන්දවුවාට පසු අන්තිමට, කුමක්ද ඉතිරි වෙන්නේ? ගෝපය මොකක්ද? “උපායාසය සම්හවන්ති” ඉතිරි වෙන්නේ වෙහෙස පමණායි. උපායාසය කියන්නේ නිකන් මහන්සියක නෙමෙයි, ‘අයාසය, උප දැඩි, ආයාසයක් ඉතිරි වෙන්නේ. දැන් සිනෙනවා මේකටද මෙපමණ මහන්සි වුණේ? බලන්න ඔය සිතුවිල්ල එන්නේ

## “හිඛෙ සින”

නදේද? මේ විකවද මෙපමණ වෙහසුණේ? වියදුම් කලේ. දිවිටේ, හිතෙනවා. දොමනස්සයට පත් වුණාම හිතෙනවා’ මේකටද මෙවිචර මහන්සි වුණේ? මේකද පිවිතේ කියන්නේ? ඉතිරි වෙන්නේ වෙහස විතරයි. “උපායාසා සම්හවත්ති ඒව මේනස්ස කේවලය්ස්, දුක්ක්ඩන්ධය්ස්, සමුදයෝ හෝති” මෙන්න මේ ආකාරයටයි අප දුක් කන්දක් හදාගන්නේ, මෙන්න රටාව “ශේ මේ තස්ස කේවලය්ස්, දුක්ක්ඩන්ධය්ස්, සමුදයෝ හෝති” මහා දුක් කන්දක් ඇති කරගන්නේ මේ විදිහටයි. ඇති වෙන්නේ මේ අයුරිනුයි.

මේ ගැන නව මෙහෙනි කර බලන්න. මෙය අතර මැදින් නවන්වන්න බැහැ. වෙනවාමයි ‘හව’ කියන්නේ වීම.

‘හාවනා’ කියන්නේ ‘වීම’ හෙවයි, සිතා මතා, සිහියෙන් සවිස්ක්‍රාත්‍යාකව, කිරීම. අවිස්කාත්‍යාකව හෙමෙයි. සිහියෙන් සවිස්ක්‍රාත්‍යාකව. අනවධානයන් නෙමෙයි සාවධානවම. මේ සිද්ධ වෙන දේ දැකිම හා එය වෙනස් කර ගැනීම. ‘හවනි’ කියන වෙනයි ‘හාවනා’ කියන වෙනයි අහසට පොළව වගේ. මට කියන්ට අවශ්‍ය වුණේ හාවනාව පුරුද්දට වෙන්න දෙන්න එපා. දැන් හාවනා කරන වෙළාව, මේ හාවනා කරන තැන. පුරුද්දට, අප පුරුදු වෙළාවට එනෙන්ට යනවා. පුරුද්දට, අර පුරුදු වූ ඉරියටිටේ වාසිවෙනවා, වාසිවූ ගමන්ම අර පුරුදු වී තිබෙන කුමය තිතට එනවා. ඉතින් ඒ මස්සේ අප යනවා, අප තිතනවා අප හාවනා කළා කියා, නෑ ඒ හාවනාව හෙමෙයි. හාවනාව කියන්නේ සම්පූර්ණයන්ම ඔබ දැනුවත්ව කරන දෙයකට නොදැනුවත්ව නොවයි. මොහොතින් මොහොත දැනුවත්ව, නැවුම්ව, ඒ මොහොත තුළ පිවත් වෙමින්, මේ සංසාරක පුරුද්ද කැඩීමයි. සංසාරක පුරුද්දට මතුවන්නට ඉඩ නොදී සිගිය සහ අවධානය ඒ පුරුද්ද වෙනුවට ආදේශ කිරීම.

අප ඊයන් කථා කළා මේ කාරණා ඕනෑම දෙයක් පුරුදු කරගන්නේ අප තරඟා ගන්නට පුරුදු වුණේ අප මයි. තරඟා කියන්නේ පුරුද්දක ප්‍රතිච්ලයක්. හැබැයි, අපම පුරුදු කළ තරඟා, අද අපවම යට කරමින් නැගි සිටිනවා, ඒ තමයි ස්වහාවය. එය ඕනෑම දෙයකට ඔබව අවශ්‍ය වෙන්නේ ඒ දෙය පුරුද්දක් බවට පත් වනතුරා පමණයි. එනකල් තමයි, ඔබ එය පුරුදු කළ යුත්තේ. ඉන්පසු, එය ඔබේ පුරුද්දක් බවට පත් වූ පසු එය බලවත් වෙනවා. පුරුදු කළ තැනැත්තා දුර්වල වෙනවා. ඒ නිසා දැන් තරඟා ප්‍රබලයි. අප දුර්වලයි, අප දුර්වලයි අපමයි දුක් වෙන්ට පුරුදු වූයේ. අපමයි කොළ වෙන්ට පුරුදු වූයේ. දැන් පුරුදු කළ අපට තුමක්ද වී තිබෙන්නේ? අප විසින්ම ඇති කරගත් පුරුදු වලට අපට දැන් යට වෙන්ට වෙළා, අපව අනිබවා, අපේම පුරුදු අපව පාලනය කරනවා.

සිහියෙන් කරන්නේ කුමක්ද? ඉතාම වැදගත්, කළපානු මිතු වර්ති, මෙය ඉතාම වැදගත්. සිහියෙන් කුමක්ද කරන්නේ? ඔබ ඉඩ දුන්නොත් පුරුද්දකට මතු වෙන්න. ඒ එක තන්පරයෙන්, එක සිදුරෙන්, සමස්ත සංසාරක සාගරයම, ඔබ තුළට කාන්ද වෙනවා, ඔය වතුය කැරකෙනවා මයි. මුත්න් කිසු වතුය අනිවාර්යයෙන්ම කැරකෙනවා. එක් බ්ල්ඩ්වකට ඉඩ දුන්නොත්, වේදනාවකට, වින්දුනයකට ඇලුනොත්, ඉන්පසු සංසාර වතුය නවත්වනවා නම් බොරු, අනිවාර්යයෙන්ම ඔය රුවම කැරකෙන්න වෙනවා. කරකවනවා. ඔබ අවිය නිබ්බොත්, ඒ සංසාරක වතුය නමැති Merry-go-round එකට ඉතින් ඔය රුවමම කැරකැවෙනවා. ඒ රුවමම කැරකෙන්න වෙනවා. ගිනුවූ තැනකදී අයින් වෙන්න බැ. ඒ නිසා සිහියෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් සිටීම නමයි භාවනාව. එවිට ‘හවය’ සිද්ධ වෙන්නේ නැහැ. පුරුද්දට කිසිවක් වීමට ඉඩක් නැහැ. පුරුද්ද නෙමෙයි නිර්ණය කරන්නේ කුමක්ද විය යුත්නේ කියා, මොකක්ද කරන්ට ඕන, ඔබයි, සිහියයි නිර්ණය කරන්නේ.

හැම දෙයක් දිහාම අලුතින් බලන්ට. මෙනෙක් කාලයක් දුටු ආකාරයට, පෝරේදා ඇසුළු පරිදිම, උපන් දුවසේ සිට අද වනතුරු අනුහාව කළ ලෙසට, අදන්, අහන්ට, බලන්ට, ගින්නා, කන්න යන්න එපා, රේයේ වනතුරු එසේ සිටිය, එයට කමක් නැහැ. අද වෙනස් කර ගන්න. සිහියෙන් කරන්නේ එයයි. අද, අද ඔබ අලුත් මතුළු පැහැදිලියකු බවට පත් කරනවා. අද, මේ මොනාන් ඔබ නැවුම් මිනිසෙකු බවට පත් කරනවා. රේයේ සිටි කෙනා නෙමෙයි. රේයේ සිටි කෙනා විදිහට ඉන්න ඕන නම් භාවනාවක් අවශ්‍ය නෑ ‘හව’ කියන්නේ එයයි. රේයේ නිටිය කෙනා, රේයේ යමිසේ තරඟ ගත්තද, රේයේ යමිසේ දුක් ව්‍යනාද, යමිසේ ඇසුවුවද, යමිසේ සතුරින් උඩ පැන්නද ඒ විදිහටම අදන් උඩ පැනින්න ඕන නම්, අදන් අඩන්න ඕන නම්, භාවනාවක් අවශ්‍ය නෑ. භාවනා අවශ්‍යවෙන්නේ අලුත් කෙනෙකු බවට පත්වෙන්නයි. අලුත් කෙනෙක්. නිටිය කෙනා නෙමෙයි, අලුත් කෙනෙකු සේ උපදින්ට. උපදින්ට පුළුවන් අලුත් කෙනෙකු සේ මේ පීවිතය තුළම, එනකාට අලුත් කෙනෙක් සේ ඉපදුනාහම, නිටිය කෙනා නෙමෙයි අලුත් කෙනෙක් සේ ඉපදුනාම කියනවා ආර්ය පාතියේ ඉපදුනා කියා. “අරියාය පාතියා පාතා” ආර්ය පාතියේ උපන්හෙතිය. උපදින්ට පුළුවන් ආර්ය පාතියේ. අලුත් කෙනෙකු, ආර්ය පුද්ගලයෙක් සේ උපදින්න. ආර්ය පුද්ගලයෙක් සේ කියන්නේ, යට්ටර්ටයෙන් සමග පීවිතවන කෙනෙකු ලෙස උපදින්න, එසේ පීවිත වෙන්න. අනාරිය කිය කියන්නේ, අර තමන් භදාගත් ලෝක ඇතුළු අහස්මාලිගා ඇතුළුල්, කැබේන බිඳෙන, මැරෙන දේවල්, කැබේන්නේ, බිඳෙන්නේ, මැරෙන්නේ නැහැ කියා, ගිනයක් භදාගෙන ඒ ගිනය තුළ පීවිත වෙන අයට තමයි අනාරිය කියන්නේ, අප

## “නිවෙන සින”

ඉත්තේ එසේයි. පහත් කිරීමක් නොවේ. අපේ ස්වභාවය. පුහුදුන්, පැටිග්පෙනු. එනකාට අනාරිය පුද්ගලයෙකු විදිහට තමයි අප මේ හැම දුකක්ම විදින්නේ. මේ වකුයේ දිගටම, දිගටම යන්නේ. කැබේන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, වෙනස් වන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ කිය අප තරහ වෙන දේවල්ම අරගෙන, මැරෙන දේවල්ම අරගෙන දුක් විදිනවා. ඒ තමයි අනාරිය වින්තනය. මැරෙන කෙනෙක්. භාබැදි අප නිතනවා මැරෙන්නේ නැහැ. කිලිරි වෙන දෙයක්, නමුත් අප නිතනවා කිලිරි වෙන්නේ නැහැ. යටාර්ථයෙන් පිට සිතිමයි, අනාරිය වින්තනය කියන්නේ. යටාර්ථයෙන් පිට නිතනවා, නැමෝම ප්‍රග ඒ අනාරිය සිතුවිලි නිබෙනවා. අනාරිය වින්තනය, පැටිග්පෙන හැම දෙනා ප්‍රගම තියෙනවා. පැටිග්පෙන නම් ඒ විදිහටයි නිතන්නේ, අප දැන්නවා. සියලීම දෙනා මැරෙනාවා. නැම්ම් මැරෙනාවා. පත්තරයක් අරන් බලන්න මරණ දැන්වීම් බලන්න. කුවරුත් පුදම වෙන්නේ නැහැතේ මරණ දැන්වීමක් බැලුවා කියලා. 100ක් එකට මැරෙනා කියලා අහන්න වෙනවා රුපවාහිතියෙන්, 200 ක් එකට මැරෙනා කිය අහන්න ලැබෙනවා, එවිට අපේ නිතේ කම්පාවක් එනවා. අර මුළුෂයවර්ගයාට නියන ආගාව නිසා. භාබැදි අප පිළිගන්නවා මේ තමයි ඇත්ත. මේ තමයි ස්වභාවය. නමුත් ඒ දෙයම තමන්ගේ පුද්ගලික ලේකය ඇතුළු සිදුවූ කළුනි බුමක්ද වෙන්නේ බලන්න. තමන්ගේ ලේකය ඇතුළු ඇතුළු ඉන්න කෙනෙකුට ඒ යටාර්ථය මුත් දෙන්න වුනෙන්, එනකාට පුදම වෙනවා. අප පපුවේ අන් ගහගන්නවා, වැලපෙනවා. අන් අපොයි කියනවා, මොකක්ද මේ වුනේ, එහෙම වෙන්න බැහැ. තමන්ගේ ලේකය තුළ අප වැටක් ගහගෙන මේ එකම ලේකයේ අප වෙන් කරගෙන නියනවා, පුංචි වැටකින්, මෙන්න මගේ ලේකය, භරියට ඔය රුවමක් ඇඳුගන්නේ, කවකටුව තබා රුවමක් අදිනවනේ එනකාට කේන්දුය ‘මම’, ‘මම’ කියන කේන්දුය වටෝට ඇඳුගන්නවා රුවමක්. ‘මම’ කේන්දුකරගෙන සිටින හැම දෙනාම මගේ, තියෙන්නේ මගේ දේවල්. පුද්ගලයන් ඉන්නවා, මගේ කරගන් දේවල් නිබෙනවා. ප්‍රේලුගට ඔය තහනුරු, තත්ත්වයන් ඒවා කියනවා. භාවහා තත්ත්වයන් වුවන් මගේ කර ගන්නාන්, මගේ දියානය, මගේ මාර්ගඹ්ල එහෙමත් කියනවා. කුමක් වුව තමන්ගේ කරගන් ලේකයෙහි තමනුය කේන්දුය පුංචි රුවමක් ඇඳුගෙන ඒ රුවම ඇතුළු ඉන්නවා. තමනුත් ඉත්තනවා තමන්ගේ අයන් ඔය රුවමේ ඇතුළු තමයි නියන් ඉන්නේ. ඒ අය කොහො නිරියන්. මෙනහම ඉන්න ඕහන නැහැ. කොහො නිරියන්, තමන්ගේ ලේකය තුළයි ඉන්නේ, ඉතින් ඒ රුවමෙන් පිට ඉන්න අයට මොනවා වුවන් අපට එපමණ දැනෙන්නේ නැහැ. එවිට අප කියනවා ඒ තමයි ස්වභාවය, ලබා වෙනවා එයයි ස්වභාවය. පිළිකාවකින් නැතිවුණා ඒ තමයි ස්වභාවය. භාබැදි අර රුවම ඇතුළු, තමන් කියන වැනය ඇතුළු,

තමන්ගේ ලෝකය අභ්‍යලේ ඉන්න කෙනෙකුට හෝ තියන දෙයකට මොනවා හෝ සිදුවුනොත්. එය කේත්දෙයට දරුණු විදිහට බලපානවා. මුළු කේත්දෙයම දෙදුරු යනවා. තමන් හඳුගත් රුවුම අභ්‍යලේ තියන දෙයකට යට්ටෝරිය දැංචි කලාත් යට්ටෝරිය දැංචි කරනවාමයි. හැබැයි එය අපට දැනෙන්හේ අපගේ කෙනෙකුට හෝ අපටම සිදුවුනොත්. එකම සිදුවීම මේ දෙපැන්හේම වෙන්නේ? වෙනස කුමක්ද?, මගේ දේවල් වලට එහෙම වෙන්නේ නැහැ, කියන මේඩ්ඩ්වාසය අප ඇති කරගෙන තියනවා. ඒ තමයි අනාරිය වින්තනය. පාරිග්ධන කියන ව්‍යවනේ තේරුම වෙන් කර ගත්ත කෙනා ‘පැරිං’ කියන්නේ වෙන්කරගෙන තියනවා. සමස්ත ලෝකෙන් කොටසක් වෙන් කරගත් කෙනා. වෙන් කරගත් ඒ කොටසින් බලාපොරොත්තු වෙනවා යට්ටෝරියට ප්‍රවහැනි සුවිශේෂ හායිරිමක්. යට්ටෝරිය කුමක්ද? වහිනවා. මෙහෙට වැස්සෙන් තමයි අපට ප්‍රශ්නය. යට්ටෝරිය නම් ලෙඩි වීම. එයයි යට්ටෝරිය, හැබැයි මේ රුවුම අභ්‍යලේ ඉන්න අය ලෙඩි වූනොත් තමයි දේ. ඒ අය ලෙඩි වෙන්න හොඳ නැහැ, ඒ අය වයසට යන්න හොඳ නැහැ. ඒ අය මැරදන්න හොඳ නැහැ. අපත් අභ්‍යාවත මේ පාරිග්ධන හිරුකුවුව අභ්‍යලේ සිටින අය අපරාමර් වියයුතුයි. මෙක නැදුවේ කමුද? වෙන කවුරුන් නෙමෙයි දෙවියන්වහන්සේ නෙමෙයි, මහා බුග්මය නෙමෙයි, මාරුය නෙමෙයි.

මේඩ්ඩ් විසින් හඳුගත් පාරිග්ධන නැමැති සිරකුරිය අභ්‍යලේ ඔබත් මාත් සංසාරක සිරකරුවන් සේ දුක් වින්දා අති කිය හිතෙන්නේ නැද්ද? එය අඩුම්බරයට කාරණයක්ද? අහංකාරයට කාරණයක්ද? දුක් විදිනවා කිම ආඩුම්බර වෙන්න දෙයක්ද? අහංකාර වෙන්ට දෙයක්ද? නැහැ ඒ නිසා මේ යට්ටෝරිය තේරුම ගත්ත. ආර්යය වින්තනයට එන්න. අවබෝධ කරගත්ත. පොත් කියවිවා කිය ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. කෙළවරක් නැතිව ඇහුවා කියන් ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. දැකින්න දුක්කොන් පමණයි ඇත්ත අවබෝධ වෙන්නේ, දැකින්නට නම් හොඳ සිඟ නුවනාක් නිඩිය යුතුයි. කළබල හිතකට ජේන ඇත්ත කුමක්ද? මොනවන් ජේන්නේ නැහැතේ. අප වාහනයක ගමන් කරනවිට ජේන්නේ මොනවාද? කිසිදෙශයක ස්වහාවය ජේන්නේ නැහැතේ. බොදුවලු වගේන්. වේගය වැඩි වෙන්න, වැඩි වෙන්න සියල්ලම වේගයෙන් අපව පහුකරගෙන යනවා සේ ජේන්නේ. කවුද පහුකර ගෙන ගියේ හඳුනාගත්තට බැහැ. ගෙයක්ද පහුකලේ හඳුනාගත්ට බැහැ, කඩයක්ද පසුකලේ හඳුනාගත්තට බැහැ, වේගය වැඩි වෙන්න වැඩි වෙන්න සියල්ල මායාවක් බව පත්වෙනවා. ඒ නිසා වේගවත් මනසට, ආවේගිත් මනසට, යට්ටෝරිය ජේන්නේ නැහැ ‘අසම්තිතෙ’ සමාතිත නැති හිත, සිඟ නුවනා නැති නොසන්සුන් මනසට ඇත්ත දැකින්න බැ ‘සම්තිතෙ’ හෝ ‘සන්සුන් වූයේ, තැන්පත් වූයේ, ‘යට්

## “නිවෙන සින”

භූතං’ පවත්නා ස්වභාවය, යමක් හරියට සිදුවන ආකාරය ‘ඡානාති’ දැන ගන්නේය ‘පස්සනි’ දැකින්නේය. සන්සුන් වුයේ ‘සමාහිතෝ’ හෝති යටු භූතං ජානාති, පස්සනි’ සන්සුන් වුයේ තැන්පත් වුයේ, තිශ්වලවුයේ, යටුප්පාය, යටු ස්වභාවය, ඇති සැරිය, යමක් හරියට සිදුවන ආකාරය, සිදුවන ස්වභාවයෙන්ම දැන ගන්නටත් පුළුවන්, දැකින්වන් පුළුවන්.

අන්න එබද වූ සියුම් වූ සිනි තුවනක් අයිති කර ගන්නටයි අප මේ පුහුණු වෙන්නේ. මොහවත් තහතුරක් ගන්ව හෙමෙයි. තත්ත්වෙකට හෙමෙයි. පටිවමක් ගෙනගෙන හෙමෙයි මේ ඇත්ත දැකින්න. ඇත්ත නොදුටු තිසා ඔබන් මාන් ගණන් කරන්ට බැරි තරම් වාර ගණනක් කොළ වුවා. කොළ වූ වාර ගණන කාටද මතක? ගණන් කරන්න බැරි වාර ගණනක් අප ගොඩ කළා. අප දෙනොල්ලෝම කටා කරන මාත්, ඇහුමිකත් දෙන ඔබත්. අපමතා වූ වාර ගණනක් කම්පා වුවා. ඇදුගෙන වැටුණා, ඇඩුවා. ඒ තමයි ඇත්ත. ඒන් එයම හෙමෙයි පීවිතයේ ස්වභාවය. අප නිත්තතා ඒ තමයි භාරී. උපන්තොත් දැක් විදින්ට වෙනවා. එබද තිතියක් නැහැ. පීවිතය දැකයි කියා බුද දහම කොහොවන් කියා නැහැ. බුදන්වහන්සේ දේශනා නොකළ දෙයක් අරුගෙන, දැක් විදිම සාධාරණ කර ගන්ව එපා. බුද දහම කොහොවන් කියා නැහැ, පීවිතය දැකයි කියා, මමන්වයෙන් අල්ල ගන්තොත් නිත දැකිමින් නිරෝයාත්, දැක විදින්ට වෙනවා, උපාදානයයි දැක්, උපදාන ස්කන්ධය දැකයි විදිහට කියා තිබෙනවා මිසක්, පාවස්කන්ධය දැකයි විදිහට බුද දහමේ කොහොවන් කියා නැහැ. ඒ දෙක වෙන් කර ගන්න. පාවස්කන්ධය දැකයි විදිහට බුද දහම අවධාරණය කර නැහැ. නැඩැයි උපාදාන ස්කන්ධයයි දැකයි විදිහට කියන්නේ. පීවිතය නෙමෙයි දැක්. පීවිතයට දෙන්න බැර දේවල්, දෙන්ට පුළුවන් කියා අප නිත භාජන, බුඩ ගෙන සිරීමයි දැක්. ඒ තිසා පීවිතය තේරෑම් ගන්න, පීවිතයේ සිමාව දැකින්ට. පීවිතයක් ඇතුළේ සිටින විට, මුහුණ පාන්න සිදුවන දේවල් උපස්කා සහගතව පිළිගන්න. විරුද්ධ වෙන්ට යන්ට එපා, ඒවා පිළිගන්න, වෙනස් කරන්න බැර දේවල් පිළිගන්න උපස්කාවන්. කළපාතා මුළුවරැති, දැකට නැවතුම් තිතක් තියන්න. කොළයට නැවතුම් තිතක් තියන්න කාලයයි මේ.

නැඩැයි අද පහුවුනොත්, අප අදත් ප්‍රමාද වුනොත් නම් ආය ද්‍රව්‍යක් ලැබෙන එකක් නැහැ. කාටද කියන්න පුළුවන්. ඒ තිසයි අපමාදය දහමේ අගය කර තිබෙන්නේ, ප්‍රමාද වූ කෙනා මැරැණු වෙග් තමයි. යළින් ද්‍රව්‍යක් එන එකක් නැහැ. ‘අජ්පමාඳ්’ අමත පදන, පමාඳ් ම්‍රිවුනෝ පදන’ කල්පාන කෙනා මරණයට සම්ප වෙනවා. එයාට පීවන් වෙන්න වෙළවක් නැහැ. එ තිසා මේ මොහානේ දැකින්න, මේ මොහානේ සිදුවන දේ, සිදුවන ආකාරයෙන් දැකින්න, දේවල් සමග දුවනවා වෙනුවට, අහස්මාලිග භාජ ගන්නවා වෙනුවට. සිහියෙන් දැකිමයි භාවනාව. සිහියෙන් නිරෝයාත් ඇහෙන දේන් සමග, පේන දෙයන්

ඒක්ක, දිවට දැනෙන දෙයන් එක්ක, ගරීරයට ස්ථාපිත කරන දෙයන් එක්ක, මහක් වෙන දෙයන් සමග හෝ, නාසයට දැනෙන සුවදුක්, ගදක් ගැන, සිහියෙන් නිරියෙන් ඒවා එනවා දැකිනවා, ටික වේලාවක් මධ්‍යන් සමග රෝදෙනවා පේනවා, යනවා. භරියට තුස්ම වගේ. තුස්මේ නිජෙන ස්වභාවය ඒ විදිහටම ඔය හැම අත්දැකීමකම නියනවා. එන්ට ඉඩදෙන්න, තුස්මට ඔබ තුළට පිවිසෙන්නට යම්සේ ඉඩ දෙනවද, ඒ අයුරින්ම අභාගන්න ඉඩ භරින්න. ගුවනායේ කිසි ප්‍රශ්නයක් නැහැ. යම් සේ ඔබ තුස්මට පිටවෙන්න ඉඩ දෙනවද, ඒ වගේම නැසියන දේවල් වලට නැසි යන්න ඉඩ දෙන්න. නොපෙනි යන දේවල් වලට නොපෙනි යන්න ඉඩ දෙන්න. අවධානයෙන් ඉන්න හවයක් හඳු ගන්නේ නැතිව. එනහි උකක් නැහැ එතන කනස්සල්ලක් නැහැ. එනහි දොම්ඩසක් නැහැ වෙහෙසකුන් නැහැ. ඇත්තේ ප්‍රබෝධයක්, නැවුම් බවක්, සැහසිල්ලක්, සැහසිල්ල සඳහායි හාවනාව, ප්‍රබෝධය සඳහායි හාවනාව, නැවුම් විමලයි හාවනාව. මධ්‍යම තේරේය ඔබ නිරිය කෙනා නොමෙයි, අලුත් කෙනෙක්, නැවුම් කෙනෙක්, ඒ සඳහා හාවනාව පූහුණු වෙන්න. හාවනාවට ආරම්භයකුන් නැහැ. අවසානයකුන් නැ. දැන් මේ භාවනාව ඉවර කළා නොමෙයි. ඊළග හාවනාවට අප විවෘත වෙනවා පමණයි.

දාහවල් දානය ගැන ඊයෙන් ටිකක් මතක් කළා. දානය අපට ලැබෙන දෙයක්, පිරිහමන දෙයක්. ඒ නැගීම ඇති කරගන්ට. අපේ ක්වුරුවත් නොමෙයි දන් දෙන්නේ මේ හාවනාව කරගෙන යන්ට අපට දැක්වන අනුග්‍රහයක්. කරගෙනාව මුල්කරගෙන, ඒ කැනවේදිනාවය ඇති කර ගන්න. කැනවේදින්වය ඉතාම උතුම් ගුණයක්. ඒ ගුණය තින් ඇති කරගන්ට, හඳුවනේ ඇති කර කරගන්නට ඔබට දැනේවි ඔබ අසිරීමන් මතුෂයයෙකු බව, කැනවේදින්වයන් සමග.

අභාර පෝලිමක ඉන්න වෙනවා අප කාටින්. බලන්න එනහි මෙත්‍රියෙන් ඉන්ට ප්‍රත්වන්ද? තමන්ට ඉදිරියේ සිටින අය කොරේහි මෙත්‍රියෙන්, ඉවසීම කොපමනා දුරට තියා ගන්න ප්‍රත්වන්ද බලන්න. සිහියෙන් ඉන්ට බලන්න. අභාර බෙදා ගන්න කොට, තමන්ට මදිවෙන්න බෙදා ගන්න එපා, වැඩිවෙන්ටන් බෙදා ගන්න එපා, ප්‍රමාණයට, ඒ කැසලනාවය දියුණු කර ගන්ට, අභාර අනුහවය හාවනාවක්, අප ක්වුරුත් දන්නවා. සිහියෙන්, නිහඹව, අවධානයන්, හෙමිගිට අභාර තුක්ති විදින්ට.

අනතුරුව විවේක කාලය. නිහඹව, සිහියෙන් විවේකය අත්දැකීන්න, තමන් කැමති ඉරියවිවක, ඇවිදිමින්, වාසිවී, නිරිගෙන. ඒ අතර අවශ්‍ය කොහොකට පොදුගලිකව ගැටුවාවක්, සාකච්ඡා කරගන්නත් පොඩි ඉඩක් නියනවා. ඒ සියල්ල එසේ පූහුණු වෙමින්, නැවත 1.30ට මේ ගාලාවේද අපි එකතු වෙමු.

නැම දෙනාවම තෙරුවන් සරණයි!

## දේශනය - ආනාපාන සති භාවනාව

කළමුන මිතුවරානී, දහවල් දූනයෙන්, ආහාරයෙන්, විවේකයෙන් පසු අප මේ නාවත මුත් ගැහෙන්නේ. උරද් වර්ජවේ අප පුහුණු කළා. ඊයන් අප පුරුදු වුණු, මේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව කියන්නේ නුස්ම ගැනීම පිටකිරීම තොවන බව අප දැන්නවා. සිදුවන ආග්‍රාසය, සිදුවන ප්‍රශ්නවාසය ගැන සිනියෙන් සිරීම, ඒ ගැන සතිමත් වීම. අප සතිමත් වූයේ නැතත්, දැන ගෝතත් නැතත්, ගැරුණ නුස්ම ගෝතත්වා. ගැරුණ නුස්ම පිට කර්නවා. අප දැනගත්තොත් විතරයි නුස්ම ගෝතත්, දැනගත්තේ නැත්තම් නුස්ම ගෝතත් නැහැ, කිය කොඩ්දේසියක් නැහැ නුස්මට. මොන ලේඛක අප හිටියන් ගැරුණ නුස්ම ගෝතත් නැතත්වා, පිටකරනවා. භාවනාවදී අප කරන්නේ නුස්ම ගැනීම තොවයි. ගැරුණ ගෝතත් නුස්ම දැනගත්ම. නැත්තම් ගැරුණයේ වගකීම අප නාර ගැනීම තොවයි.

ඒ නිසා පළවෙනිම කාරණය තමයි. තමන් සිනා නුස්ම ගෝතත් යන්න එපා, භාවනාවේ දී සිනා නුස්ම ගෝතත් එපා. දැන නුස්මක් ගෝතත් සින, දැන නුස්මක් පිට කරන්න ඕන, එසේ වෙනතාත්මකව නුස්ම ගෝතත් පිට කරන්න යන්න එපා, එය භාවනාව තොමෙයි. ඒ ආනාපාන සති භාවනාව තොමෙයි. කොයි මොහාතක හෝ තමන්ට වැටහෙනවා නම්, දැන මේ සිදුවන්නේ ස්වහාවික ගේවසනය තොවයි ස්වහාවික ආග්‍රාස, ප්‍රශ්නවාස වීම තොවයි, හිතලයි නුස්ම ගෝතත්, හිතලයි නුස්ම පිටකරන්නේ කිය, අන්න ඒ මොහාතේ නුස්මට යොමු කළ අවධානය අතහරිත්න. දැන නුස්ම වෙනස් වෙලා නුස්ම විකාති වෙලා, අස්වාහාවික වෙලා. නාවත නුස්ම යටාතත්ත්වයට පත්වෙන තුරු ස්වහාවික තත්ත්වයට පත්වෙනතෙක් නුස්මට අත ගසන්න යන්න එපා. ගැරුණට ඉඩිදුන්න, ගැරුණට අවශ්‍ය පරදි, නුස්ම ගෝතත්, පිටකරන්න, ඒ ගැරුණයේ කාර්යයක්, මූලික වගයෙන්ම, 100% තොවුනට සැහෙන දුරකථ කාසික කියාවලියක් නමා ආග්‍රාස කිරීම හා ප්‍රශ්නවාස කිරීම. ඒ නිසා වාඩිවුන ගමන්ම, නුස්ම තොයන්න දුගලන්න එපා. දැන ආනාපාන සතිය කරන්වායි යන්නේ, ඒ සඳහායි වාඩිවුයේ. ඒ නිසා වාඩිවෙන කොටම පළවෙනි නුස්මම අල්බන්න දුගලන්න එපා. නිවී ඩැනිල්ලේ වාඩිවු ඉරියවිට අවධානයෙන් ඉන්න. ගැරුණට හිත යොමු කරන් ඉන්න. එසේ සිරින විට, අන්න තේරේවී, කොයි මොහාතක හෝ ගැරුණ නුස්ම ගෝතත්වා, දැන ගැරුණ නුස්ම පිට කරනවා. එසේ වැටහෙන තුරු ඉන්න. භද්‍යසේසියක් නැහැ. නුස්ම කියන්නේ සියුම් දෙයක්. අතිකුත් අරමුණුන් සමග බලන විට, බොහාම සියුම් දෙයක්. සියුම් වූ නුස්මක් ගුහනුය කර ගෝතත්වා නම්, අපේ අවධානයෙන් සියුම් විය යුතුයි. අවධානය හා සිනිය සියුම් කරගැනීමට කිසියම් කාලයක් ගනවෙනවා. ගැරුණට අවධානයෙන් ඉන්න. දැනෙන දෙයට, ඉරියවිට,

අවධානයෙන් ඉන්න විට මුලින් රඩ් වූ දෙවල් දැනෙයි. කායිකව, පොලුවේ ගැටී නිබෙන ස්ථාන දැනෙයි. අත්දෙක එකට නියන් ඉන්නවා නම් ඒ ස්ථානය දැනෙයි. අඟුම තෝරයි ඇටගේ වැදි නිබෙන. මේ දැනෙන දේ අඟු ගන්න. ඒ සියල්ල දැකීම්. ඒ සියල්ල ව්‍යතමානයේ සිදුවන දෙවල්. එබදු වූ අවධානයෙන් සිරින විට, අන්න අපේ අවධානය අවශ්‍ය ප්‍රමාණයට සියුම් වන විට නුස්ම වුවන් වැටහෙන්න පුළුවන්. එයට කිසියම් කාලයක් යයි. ඒ කාලය අපතේ යස්මක් නෙවයි. භදිස්ස වෙන්න එපා. අවධානයෙන් සිරින විට යන්නම් නුස්ම ගන්න පිට කරන බව තෝරයි. දිගටම ගැරුටම අවධානයෙන් ඉන්න ආශ්චර්ය හා ප්‍රශ්නවාස වෙන් වෙන්ව හඳුනාගත්ත පුළුවන් වන තුරු. නරියට දොරටුවක් එග සිරින කෙනෙකුට, අඟු ගන්න පුළුවන් ඇතුළු වන කෙනා කවුද පිට වෙන කෙනා කවුද. ආ මෙයා ඇතුළු වෙනවා, මෙයා පිට වෙනව කියා පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් වන තුරු, නුස්මට අන ගහන්න යන්න එපා. කටර මොහාතක හෝ අපට පුළුවන් වෙනවා ආශ්චර්ය ලෙස දකින්නට, ප්‍රශ්නවාසය, ප්‍රශ්නවාසය විදියට දකින්න. අන්න ඒ වෙළාවේ පුරුණ අවධානය යොමු කරන්න නුස්මට. මෙහෙක් ගැරුටයෙන් අවධානය නිබුණෝ එයින් නුස්මට හිත ගෙන්න.

එවිට ගැටුප්පක් වෙන්න පුළුවන්, දැන් කොහොද හිත යොමු කරන්නේ?. නුස්මට ගේන්න කියන්නේ කොහාට ද? මේ උදුරයටද? පුප්පටද? පෙනහඳු වලටද?, උගුරටද?, උඩුනොලටද?, නාස අගුරටද? කොහාටද? එසේ කොහාට් ගේන්න අවශ්‍ය නැහැ. මෙනන ආනාපාන සතිය කියන්නේ තැනකට අවධානය යොමු කිරීම හෙවයි, ක්‍රියාවකට අවධානය යොමු කිරීම. ක්‍රියාවකට, ආශ්චර්ය, ප්‍රශ්නවාස කියන්නේ ස්ථානයක් හෙවයි. දෙයක් හෙවයි ක්‍රියාවක්. ඇයි ක්‍රියාවකටම හිත යොමු කරන්නේ කියන කාරණය ඉතාම වටිනාවා?. අපි ඒ ගැන පසුව අවධානය යොමු කරමු. කොසේ හෝ තමන්ට දැනෙනවා නම් තමන් නුස්ම ගන්න බව නැති නම් ගැරුය නුස්ම ගන්න බව ඒ දැනෙන්න. ඒ කොහාටද දැනෙන්නේ, කොහාතින්ද නුස්ම ඇතුළු වෙන්නේ කොහාටද මේ නුස්ම යන්නේ ප්‍රශ්නවාසය එන්නේ කොහො සිටිද දැන් ඒ කාරණ සොයා ගොස් විශ්ලේෂණය කර ගර දැනුම්න ඉදිමෙන්න හඳුන්න එපා. අපට දැනුමක් නිබෙනවා නාසයෙන් ඇතුළු වෙන නුස්ම ඒ මාර්ගය දිගේ පෙනහඳුවට යනවා රේට පස්සේ හඳුය ආක්‍රිතව හැම සෙළය කටම ගමන් යනවා. ඔය වගේ දැනුමන් අපට ඇති. ඒ දැනුම මහක් කර ගැනීම හෙවයි ආනාපාන සතිය කියන්නේ. අන් දැකීමට එන්න. කුමක්ද ඔබට දැනෙන්නේ? ඔබට දැනෙනවා ඔබ නුස්ම ගන්න බව.

ඔබට දැනෙනවා ඔබ නුස්ම පිට කරන බව. ඒ දැනීමට පත්වන්න. ඒ දැනීමත් සමග ඉන්න. සම්පුර්ණයෙන්ම ඉන්න ඒ දැනීමත් සමග. මෙයයි ආනාපාන සති හාවනාවේ ආරම්භය.

## “නියෙන සින”

ඉදිරි පියවර නියනවා. ඒ පියවර කිපයක් අප උදේ වරුණවේ පූහුණු කළා. ඒ පියවරවල් ගැනත් කරා කරමු. එයට කළින් ඇයි මේ භාවනාවක් වේදිහට තුස්ම යොදා ගෙන නිබෙන්නේ? ඒ ගැනත් නිතන්හි වරිනවා. ඇයි මේ තුස්මම අරගෙන නියෙන්නේ භාවනාවකට? දැන් විති ප්‍රයෝගනවත් කාරණා රාකියක් නියෙනවා. අපි එයින් කිපයක්, දෙක තුනක් ගැන කරා කරමු.

පළවෙනි කාරණය තමයි, මේ තුස්මට නැහැ කිසිම වෙනසක්, ස්ථී පුරුෂ වශයෙන්, ලමා තරුණ මහල වශයෙන් තොද නරක වශයෙන්, ආගම වශයෙන්, ජාති වශයෙන්, වෙනසක් නැහැ, තුස්ම තුස්මමයි කරන්ට පුළුවන්. සමහර භාවනා කුම නියෙනවා භැමේට්ටම කරන්න බැහැ. ඒ ගැන විශ්වාසයක් නියෙන්න ඕන. දැන් අනාපාන සතියට විශ්වාසය ඕන නැහැ. ඒ යට්ට්ටියක්. එය භාම පීවිතයකට බද්ධ වූ දෙයක් සහ භාම පීවිතයකටම අවශ්‍ය දෙයක්. එතන විශ්වාසයක් ඕන නැහැ. ඕනෑම දෙයක් විශ්වාස කරන කෙනෙකුට තුස්ම ගැන භාවනා කරන්න පුළුවන්. දේශපාලන තත්වයකු ඉන්න කෙනෙකුට, වෙන විද්‍යාත්මක මත වාද වල ඉන්න කෙනෙකුට, වෙන ආගම්ක මත වාද වල ඉන්න කෙනෙකුට කිසිම ගැටළුවක් නැහැ, ආනාපාන සතියට. තමන්ට තුස්ම ඕන නම් මොන මත වාදයක ගිරියන් මොන ආගමක් ඇදුවන්, තුස්ම ඕන. එය ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා තමයි, මේ තුස්ම සම්බන්ධ භාවනාව අද ලේකයේ වඩාත් ජනුම්පියම භාවනාව බවට පත්ව නිබෙන්නේ. ලේකයේ භාවනා කුම රාකියක් අලුතෙන් අලුතෙන් ඇති වෙනවා පෙරදිග, පුරදිග, ඒ කුම අතර මේ තුස්ම සම්බන්ධයෙන් කරන භාවනාව තමයි වඩාත්ම ජනුම්පියම භාවනාව. බොද්ධයන් වේදිහටන්, බොද්ධ නොවන අය වේදිහටන් අප ඊටේ කරා කළා අර ප්‍රතිකාර වේද ලෙසන් ඒ කරන භාවනා වලදින්, පළවෙනි තැන ලැබේ නියෙන්නේ තුස්ම සම්බන්ධයෙන් කරන භාවනාවට. ඒ පළවෙනි කාරණය.

දෙවනි කාරණය තමයි භාම වෙලේම නියන අරමුණක් තුස්ම කියන්නේ. දැන් ගබ්දයක් ගත්තොන්, ගබ්ද ගැන අපට භාවනා කරන්න පුළුවන්, භැබැයි ගබ්දය වෙලාවකට ඇතෙනෙනා, වෙලාවකට ඇතෙන්නේ නැහැ. තුස්ම එයේ නොවයි. භාමවෙලේම. තුස්ම ප්‍රවිත්ත දෙයක්. ඇතුළු වෙනවා පිට වෙනවා නිරතුරුවම. ඒ නිසා අනාපාන සති භාවනාව ඕනෑම වෙලාවක කරන්ට පුළුවන්. නිශ්චිත වෙලාවක් නැහැ.

ප්‍රාග කාරණය, භාවනාවේ, බොද්ධ භාවනාවේ මුළුකම පරමාර්ථය, තමන් පිළිබඳ අවබෝධයක් බව ගැනීම. අන්මාවබෝධය බව ගැනීම. සන්ස්කෘතබෝධය, තමා පිළිබඳ අවබෝධය බව ගැනීමට යන කෙනෙකුට

අවබෝධ කරගන්ට තියෙන්නේ කාරණ දෙකක් ගැහයි. නමත් කියා කියන්නේ එක්කො ගරීරයට. නැතිනම් සිතට. සමහරවිට අප කියනවා වෛද්‍යනයි කිය. ඒ වෛද්‍යා කියන්නේ ගරීරයට. ඔත්ව රිදෙනවා, කොන්ද රිදෙනවා, දූතා හිස් රිදෙනවා, තුනැරිය රිදෙනවා, නැතිනම් කියනවා මට හර අමාරුයි. එතැන දී ‘මම’ කියා කියන්නේ ගරීරයට. මේ ගරීරයට යි අමාරුව. මට බඩිනියි. මට සිනලයි, මට දාසිය දාලා. ‘මම’ ‘මම’ කියා කියන කොට ඒ මම කියා කියන්නේ ගරීරයට ‘මා’ ලස්සනයි. කළිය. සුදුයි, වියසයි තරුණයි, ප්‍රමායක්. මෙසේ ‘මම, මම’ කියන කොට භාම්විටම බලන්න මම කියා කියන්නේ මේ ගරීරයේ කිසියම් ස්වභාවයකට. සුදුයි කියන්නේ, ගරීරය සුදුයි. කළ කියන්නේ ගරීරය කළනම්. මහනයි, කෙටිවුයි, උසයි, තරුණයි, මහනයි මේ සියලුම කියන්නේ ගරීරයට සම්බන්ධව. උපන් දිනය, උපන් දිනය ගත්තොත්, මේ ගරීරයේ ඉපදුනු ද්‍රව්‍යන්. උපන් දිනය කියන්නේ, නමන්ගේ උපන් දිනය කියලා කියන්නේ ගරීරය උපන්න ද්‍රව්‍ය. වයස යතු ගරීරයේ වයස, ගරීරයේ වයසනේ අප වයස විදිහට කියන්නේ, 25, 30, 50, 60 මෙසේ ‘මම’ කියා කියනවිට වැඩි පුරුම හැඳුවන්නේ ගරීරය. දුන් ආහාරා සහිය කොහොමද උදව් වෙන්නේ ගරීරය අවබෝධ කරගන්න බලන්න තුස්මලට අවධාරය යොමු වුවිට, සමහර විට තේරෙනෙවා, ඒ තුස්ම හර වේගයෙන් ඇතුළු වෙන්නේ, පිට වෙන්නේ. අප ඒ ගැනත් භාවනා කළාත්. සමහර විට තුස්ම හර වේගයෙන් ඇතුළු වෙන්නේ පිට වෙන්නේ, කියනවා හති වැටෙනවා. හති, හර හති, හර මහන්සියි, එසේ වීමට එක් ප්‍රධාන හේතුවක් කායික වශයෙන් වෙහෙසිම. මෙහනට දුවගෙන දුවගෙන ආවා නම්, හති දානවා. තුස්ම එන්නේ යන්නේ හර වේගයෙන්. ඒ වේගවත් වූ තුස්ම අපට කියනවා ගරීරය වෙහෙසට පත්ව ඇති බව. එය තුස්ම දෙස බලා, කියන්න පුළුවන්, ටික වේලාවක් සන්සුන්ව සිටින වට, තුස්මේ වේගය අඩු වි, තුස්ම හෙමිට එන්න යන්න යටත් ගත්තාවා. එවිට අර ඇගේ මහන්සිය නැහැ. බලන්න අර තිබුණු වෙහෙස නැහැතේ දුන්. වෙහෙස නැති බව තුස්ම දිනා බැලුවාහම ජේනවා. තුස්ම දිනා බලා, තුස්ම තිරිස්ථානයකර බොහෝ වූ කායික ස්වභාවයන් ගැන අනුමානය කරන්න පුළුවන්. කයේ තත්ත්වය දැන ගත්ත පුළුවන්. අප එපමණ එහාට යන්නේ නැහැ. ව්‍යුත්මාන කායික ස්වභාවය, දැකින කැඩපහක් තමයි. තුස්ම කියා කියන්නේ. ඒ මොහොත් කයෙකි තත්ත්වය ගැන කියනවා. එයේ ඡීවත්ත් කය ගැන නොමෙයි. මේ දුන් තිබෙන කායික ස්වභාවය ගැන. එසිනුත් කය වෙහෙසට පත්වද නැතිනම් සැහැල්ලවෙන්ද කියා දැන ගත්ත පුළුවන්. එයේ කය ගැන පමණක්ම නොමෙයි, මහස ගැහැත් කියන්න පුළුවන්. ගරීරය ගැන නම් මේ තුස්මලට අවශ්‍ය නැහැ වෙන ක්‍රම තියනවා. උපකරණ තියනවා කායික තත්ත්වය මනින්නට. අභෙහන් බලා කියන්න පුළුවන්. අතින් අල්ල කියන්න පුළුවන්. උන කටුව තබා කියන්න පුළුවන්.

## “නිවෙන සින”

මහස දැකින්නත් නුස්ම කැඩිපතනත් කර ගන්න පුළුවන්. මහස දැකින්න තමයි උපකරණ නැත්තේ. නායුණායක් නැත්තේ, ඒ නොදැකිය නැකි මහස, නොපෙනෙන මහස, පෙනෙන්නට පටින්ගන්නවා, දැකින්නට පටින් ගන්නවා නුස්ම දුස බලන්නට ගන්වට. නුස්ම දුර්ගකයක් සේ අපට උපකාර කරනවා, අර අදුශ්‍යමාන මානසික ස්වභාවයන් දුර්ගමාන කරන්නට, විද්‍යාමාන කරන්නට. අප අහනවා ඇයි කුමක්ද ප්‍රශ්නේ කියා තව කෙනෙකුගෙන්. එහෙම අහන්න එක හේතුවක් තමයි අපත් සමග සිටින කෙනා එකවටම සූසුම හෙලන්න පටින් ගන්නෙන්, නිටපු ගමන් ලොකු නුස්මක් පිට කරාන්, අපට නිතෙනවා කුමක් හෝ ප්‍රශ්නයක් ඔව්වේ ඇති, නිතේ ඇති, කිවිවේ නැති වුවාට, අපට කියා නැහැ. අර නුස්මෙන් නමා මේ කියන්නේ. ඒ දීර්ඝ වූ සූසුම පෙන්වා දෙනවා, කිසියම් වේදනාවක්, දකක් දරාගෙන ඉන්න බව. මහස ඒන්නේ නැහැනේ. නුස්මක් නරඟා මහස දැකින්ට පුළුවන්. ආනාපන සතිය කියන්නේ නුස්ම දිහාම බල බල සිටිමට නෙමෙයි. නුස්ම දිහා පමණක් නම ඔබ බලමින් සිටින්නේ එය සමඟ භාවනාවට අයිති කොටසක්. නුස්ම බලමින්, නුස්ම නරඟා, ඔබේ ඇතුළත යටා ස්වභාවය දැකිනවා නම් අන්ත එනකොට, ආනාපන සතිය වේද්‍රේගනාවට එනවා කියනවා. එසේම බය වුව්ව බලන්න, බය කියන්නේ මානසික ලක්ෂණයක්නේ. බියට පත් වුව්ව කෙනෙකුගේ ප්‍රපුව වේගයෙන් ගැහෙනවා. නුස්ම වේගයෙන් එන්නේ යන්නේ බලන්න. නිතේ වකිනෙක් ආවාම. ඒවෙළාවට නුස්ම වෙනස්. තරඟා ගියාම කොළඹයන් ඉන්න වෙළාවට, නරි බරට වේගයෙන් නුස්ම ගන්නේ.

සාමාන්‍යයන් අප කියනවා, ආශ්චර්යයේදී සිනලක් දැනෙනවා. ප්‍රශ්නවාසයයේදී උතුෂ්‍යමක් දැනෙනවා කියා දැන් ඔන්න රේලරට දැනෙන කාරණා දෙකක්. ආශ්චර්යයයේදී සිනලත්, ප්‍රශ්නවාසයයේදී උතුෂ්‍යමත් නාසයට දැනෙන්න පුළුවන්. නැගිම්බරට සිටින විට දැකින්, ගෝකයෙන් හෝ බියයෙන් සිටින වෙළාවක බලන්න ඔය ප්‍රශ්නවාසයයේදී උතුෂ්‍යම අඩුයි. බයක් වුව්ව මුළු ඇගම නිතාල වෙළා යනවානේ. නුස්මන් සිනලයි ඒ වෙළාවට. තරඟා ගියාම වෙනස්. නුස්මන් නරි රස්නෙයි. බොහෝම උතුෂ්‍යම නුස්ම පිට වෙන්නේ තරඟා ගිය විට. තරඟා ගියම මුළු අහන්ත්තරයම දැවනවා, පිවෙනවා. ඒ අහන්තර, ආධික්‍යත්වක දහනයෙන් කොටසක් තමයි ප්‍රශ්නවාසයන් සමග පිටවෙන්නේ. වේගය ගැන කට්ට කළා. සිනල උතුෂ්‍යම ගැන කට්ට කළා, කෙරේ දීර්ඝ බව. මේවා තමයි නුස්මන් සමග නිර්යාණය කළ යුත්තේ. නුස්මේ ලක්ෂණ, මේ ආශ්චර්යයන් එක්ක කුමක්ද අන්දකින්නේ. ප්‍රශ්නවාසය සමග කුමක් ද අන්දකින්නේ? බලන්න. අන්දකින්නේ මොහවාද? වේගය අන්දකිනවා, සිනල අන්දකිනවා, උතුෂ්‍යම අන්දකිනවා, කළබලය අන්දකිනවා. නිස්කෙලංක බව අන්දකිනවා. මේ අන්දකින දේ දැන ගන්න. ඒ අන්දකිම් ගැන දැනීමයි ආනාපාන සතියෙන් කරන්නේ, වර්තමානයේ කය

තුළින් කුමක් ද අත්දකින්නේ? දැන ගන්න. මහස තුළින් කුමක් ද අත්දකින්නේ? දැන ගන්න. තුස්ම උදුවිවක් කර ගන්න. තුස්ම අධ්‍යාරකයක් කරගන්න. ඔබේ වර්තමාන, කායික හා මානසික ලක්ෂණ හෙලිදරව් කරගන්නට.

ඒ දෙවැනි කාරණය. කයේ තත්ත්වය දැන ගන්නවා, අනතුරටව මහස. දැන් ‘මම’ කියා කියන හැමවිටම කියටම නොමෙයි ‘මම’ කියන්නේ. අප මුලින්ම කරා කරා ‘මම’ කියන කොට ගැරුයට කිය, හැම වෙළේම ගැරුයටම නොවෙයි. අප කියනවා ‘මගේ හිතට හරි නැහැ’ ‘මට හරි සතුවුයි’ ඒ ‘මම’ කියන්නේ, හිතට. ගැරුයට නොමෙයි. ‘නොසන්සුන්’ ‘හරි තරහයි’. ගැරුයට නොවෙයි ඔය තරහ, හිතට. හිතට සිදුවන දේන් මට වූවා කිය ගන්නවා. කයට වෙන දේන් නමන්ට සිදුවූ දෙයක් සේ ගන්නවා. එන්කොට ‘මට’ කියලා කියන්නේ හිතටයි, ගහටයි. මේ හිතේ, ගන් ස්වභාවය හඳුනාගන්න තුස්ම අප උදුවිවක් කරගන්නවා. හරියට කැඩිපතක් පාවිච්ච කරනවා වෙග. මුහුණ අස්ස්දෙකට පේන්නේ නැහැ. ඒ නිසා අප දුර්පතායක් පාවිච්ච කරනවා. ඒ දුර්පතායට නොමෙයි පේන්නේ. තුස්මට නොමෙයි අපේ හැර පේන්නේ. අපම බැමිය යුතුයි කැඩිපත තුළින්. කැඩිපතේ පිළිබඳ වෙනවා, ඒ මෙහානේ අපේ කායික ස්වභාවය හා මානසික ස්වභාවය.

රිශ්‍ය කාරණය තමයි, මේ තුස්ම කියන්නේ කය සහ මහස සම්බන්ධ කරන පාලමට. කිසියම් මොහොතක තුස්ම ඉවත් වූවාද, කයේ හා මහයේ සම්බන්ධය එනහින් ඉවරයි. කයයි සිනයි දෙක එකට එකතු කරන්නේ තුස්මෙන්. මවිකසින් බිජිවීම නොවෙයි. බිජිවුනත් තුස්ම ගන්නේ නැතිනම් එනහ ගැරුයක් විනරයි තියෙන්නේ. තුස්ම ගන්න ඕනි. මේ තුස්ම තමයි පාලමක් වෙන්නේ, ඔය කයෙහි හා සිනෙහි සම්බන්ධයට. කවර මොහොතක ගෝ ඒ පාලම කැඩි ගියාද එනහ පිවිතයක් නැහැ. ඉතිරි වෙන්නේ කය විනරයි. එවිට අප කියනවා මාන ගැරුයක් කිය. එනහට යහුරු තුස්ම හැම වෙළාවකම ක්‍රියාත්මක වෙනවා. හැම වෙළාවකම. අප ඇහැරගෙන සිටින විටත්, නිදුගෙන ඉන්න අවස්ථාවේදීත්, සහතිත් සිටින විටත්, අසහතිත් සිටින විටදීත්, හොඳින් සිටින විටත්, තරහින් ඉන්න විටත්, රෝගීව, නිරෝගීව, හැම වෙළේම, පෙහොසන් කාලටත්, දුෂ්පත් වෙළාවටත්, සම විටම අපට උදුවි කරනවා තුස්ම. එසේ වෙන කවුද අපට උදුවි කරන්නේ? වෙන කවුරුවත් නොනවද ඔබට සාම මොහොතකම ඔබේ ලගින් සිටිමින් උදුවි උපකාර කරන කෙනෙකු? කිසි කෙනෙකු නැහැ. එක කාලයක් උදුවි කරනවා හැමෝම්. හැම වෙළේම නොවෙයි. සමහරවිට හොඳින් සිටින කල්න උදුවි කරනවා. පෙහොසන් කාලට උදුවි කරනවා. ලස්සන නම් උදුවි කරනවා. නයානක ලෙඩික් නැතිව සිටින විට උදුවි කරනවා. හැම විටම නොවෙයි. කිසිම කෙනෙකුටත් බැහැ හැම විටම දරුවෙකුට

## “නිඛෙන සින”

උදව් කරන්න, කරන්නෙන් නැහැ. දුරුවේකුටත් බැහැ, දෙම්විපියන්ට නැම විටම උදව් කරන්න. නැබැයි තුස්ම ඔබට ඒ උපකාරය කරනවා, උපන් සිට මරණය දැක්වාම. ඔබේ පළමුවැනිම මිතුයා තුස්මයි. පුරුම මිතුයා, පිචිනයේ පුරුම මිතුයා, තුස්මයි. තුස්ම ඔබත් සමග මිතු වූයේ නැතිනම්, අද ඔබ නැහැ. පිචිනයක් නැහැ, මෙනහා. ඒ වගේම ඔබේ අවසානම මිතුයාන් තුස්මයි. අනින් අය ලග්ධි අතහර යනවා. අන්තිම මොහාන තෙක්ම තුස්ම ඔබත් සමග ඉන්නවා. තුස්ම ඔබව අතහරින තෙක්, පිචිනය ඔබත් සමග රැඳුනවා. කවුරා ඔබ අතහර ගියත්, පිචිනය නියනවා. නමුත් තුස්ම අතහැරියාත් පමණයි, පිචිනය නැති වෙන්නේ, අනිම් වෙන්නේ. ඒ නිසා තුස්ම කියන්නේ මිය යන තුරුම ඔබත් සමග, ඔබේ ප්‍රතින්ම ඉන්න කෙහෙක්. ඔබේ නැම කාර්යයටම උපකාර කරන කෙහෙක්. ඔබේ නැම බලාපොරුන්තුවක් ම ඉටු කර ගන්නට උදව් කරන කෙහෙක්. දැන් ඔබ බලාපොරුන්තුවක් භදා ගන්න විට, සැලසුම් භදාන කොට ඒ සඳහා අවශ්‍ය දේවල් එකතු කරනවා. කොපමණ මුදල් ඕනෑද, කාලය කොපමණ යයිදී? කාගෙන්ද උදව් ගන්නේ? නමුත් බලාපොරුන්තුවක් භදාන කොට තුස්මන් ඕහෙයි කියා ලියන්නේ නැහැ. නොලිවත් තුස්ම ඕහා, මය නැම බලාපොරුන්තුවක්ම ඉටු කරගන්න තුස්ම ඕහා, තුස්ම බැ කිවිවාත් සියලුල කම්මුතුයි. කොපමණ මුදල් තිබුණාත්, කොපමණ දැනුම තිබුණාත් කොපමණ පිරිස සිටියත්, තුස්ම කියනවාද බැහැ කිය ඉන් එහාට, මය එකම බලාපොරුන්තුවක් වන් ඉටු වන්නේ නම් නැහැ. නමුත් ඒ අත්‍යවශ්‍ය වූ තුස්ම ගැන අප සැලකිලිමන් වෙන්නේ නැහැ. මේ අත්‍යවශ්‍ය සාධකය ගැන. කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දැන් ආනාපාන සහියේදී අප ඒ පිළිබඳ සැලකිලිමන් වෙනවා. ඒ සැලකිලිමන් වීම නිසා යහපත් ප්‍රතිථිල රාජියක් ලැබෙනවා.

අප තුස්ම ගැන අවධානයෙන් නිටියානේ, එනැනුදී, තේරුම් යන්න ඇති පොත් මොනවා කියා තිබුණාත්, විද්‍යා පොත් වල, සොබි පොත් වල මොනවා කියා තිබුණාත් වැටහෙන්න ඇති, යම් යම් විෂමනා සිදුවන බව. එකක් නම්, ආශ්‍යවාස කරන ප්‍රමාණයටම අප ප්‍රශ්නවාස නොකරන බව. ඒ කියන්නේ ආශ්‍යවාස දිරිසයි, ප්‍රශ්නවාසයට වඩා බලන්න අවධානයෙන්. තුස්ම වෙනක් කරන්නේ නැතුව බලන්න. බැලුවාත් පෙනෙයි, තුස්ම ගන්න ගතවන කාලයට වඩා අඩුයි, පිට වෙන කාලය. එයින් තුමක්ද වැටහෙන්නේ අපට හඳුස්සියි තුස්ම ගන්ට. වෙනු තැදිස්සියක්, තුස්ම ගන්නට. ගන්ට, ගන්ට, දිගටම ගන්ට. බයක් නියනවා ගන්ට බැරිවෙයි කියා. ඒ බිය නිඛෙනවා නැම විටම. අප කොපමණ තුස්මට බැඳුවද, තුස්ම අල්ලගෙන ඉන්නවාද කියා අපම දුන්නේ නෑ. ඒ ගැන කවුරුත් නිතන්නේ නැහැ. සැල්ල එහා කියලා නිතුවට තුස්ම ඕහා කියලා නිතන්නේ නැහැ. නමුත් ඔබ සතු සියලුම වස්තුව, සියලුම දේපල, පරින්‍යාග කරන්න කිරීමියෙන් වෙයි,

එකම එක නුස්මක් වෙනුවෙන්, එකම එක නුස්මක් වෙනුවෙන්, දැන් තෙමයි. නමුත් ඔය වනුරේ ගිලන වෙළාවක බලන්න එක නුස්මක් ගන්න බැරව දික් විදින වෙළාවක දියේ ගිලි, ඔබ සියලු දේම අනහරින්න කැමති එක නුස්මක් වෙනුවෙන්. මොකද ඒ එකම නුස්ම හැති ව්‍යෙශාත්, සියලුල හැති වෙනවා. හොඳට බැලුවාත්, මේ නුස්මට, ලොකු තත්තාවක් නියනවා. එය එක හේතුවක් මේ නුස්ම භාගයක් පිට වෙන කොට, ආයි ගන්න බැරවෙයි කියන ඩියට, ඒ යටි නිනේ තියන ඩිය උඩිට ඇවිත් ඇදුල ගන්නවා. විතිසා හැමවිට පූග්චාසය ඉවර වෙන්න කළුන් අප ආශ්චර්ය කරනවා. කුමක්ද එනැඟදී අපට වෙන්නේ? මේ පූග්චාසය කරන්නේ අනවශ්‍යය කොටස්නේ, වැඩිපුර අනවශ්‍යය කොටස්. ගේරුයට එපා කියන වික තමයි මේ පිටට දුන්නේ, හැබැයි මේ නිනේ තියන කළබලය නිසා, නිනේ තියන කැදුරකම, බය නිසා, ගේරුයට, අනවශ්‍යය දේවල් සම්පූර්ණයෙන්ම පිට කරන්න දෙන්නේ නැහැ. ඒ අතර මැද ආපසු නුස්ම ඇදුල ගන්නවා. ඒ ගන්නේ හිත, තත්තාව තමයි ඒ නුස්ම ගන්නේ. පිටින ආගාම. ආශ්චර්ය කියා අප ගන්නේ, පූග්චාසයේම කොටසක් තවම පිට වී ඉවර නැතෙන්, ආපහු ඇතුළට ගන්නවා. ගන්නේ අප පිටවෙන පූග්චාසයෙන් කොටසක්. හැම විම අප ආශ්චර්ය කරන්නේ පිරිසිද ව්‍යාහාම තොවයි. දැන් නුස්ම අකුමවත් නම්, ගේරුය අකුමවත් කියන කාරණයට අමුතුවෙන් හේතු හොයන්න ඕන නැහැ. ගේරුයට ලෙඩි හැරුදානවා කියන කාරණයට අමුතු හේතු ඕන නැහැ අපේ නුස්ම පිළිවෙළකට තොවේ නම් සිදුවෙන්නේ. ගේරුයට හාවනාවේ දි ලැබෙන එක ප්‍රයෝගනයක් තමයි, විශේෂයෙන් අනාපාන සතියේ දි ලැබෙන එක ප්‍රයෝගනයක් නම්, නුස්ම කුමවත් වෙන්න පරින් ගන්නවා. කිසිම කළබලයක් තොටවනේ බාවාගෙන ඉත්තේ. හදිස්සියක් නැහැ ආශ්චර්ය දැකින්න. දැක්ක ගමන් ඊළග පූග්චාසය දැකින්න, හදිස්සියක් නැහැ. ආශ්චර්ය සිද ව්‍යාහාත් දැනගන්නවා, ආශ්චර්ය වුබව. පූග්චාසය සිද ව්‍යාහාත් ඒ බවත් දැන ගන්නවා. මේ අන්‍යාසයයේ වික කාලයක් යොදෙන විට, අන්න ආශ්චර්ය, පූග්චාස දෙක සමඟ වෙන්න පරින් ගන්නවා. විකම කාලයයි. නුස්ම ගන්න ගතවන කාලයමය පිට කරන්න ගන්නේ. ඔය කළබලය තියන්නේ ඇගේ තොවයි. නිනේ තියන කළබලය තමයි, ඔය නුස්ම හරහා අප ඇගටත් බෝකරන්නේ. ගේරුයන් කළබල කරන්නේ මනසයි. මනස කුමවත් වෙනවා තොවයි. හාවනාවෙන්, සිහියෙන් සිටින විට, මනස කුමවත් වෙනවා. එසේ මනස කුමවත් වෙනවා, ඒ මානසික කුමවත් හාවය නිසා, නුස්මත් කුමවත් වෙනවා. මත්ද? නුස්ම අකුමවත් වූයේ නුස්මට ඕන නිසා තොවයි. හිත කුමවත් නැති නිසා, හිත පිළිවෙළකට සකස් වෙනකොට, නුස්මත් පිළිවෙළකට සකස් වෙනවා. එනැඟදී ගේරුය කුමවත්

## “නියෙන සින”

වෙනවා, ඒ නිසායි, ආශ්‍රාස, ප්‍රශ්‍රාස පිළිබඳ සිහියෙන් සිටින විටදී, කයට ඩර පහසුවක් දැනෙන්නේ. “පස්සං භය කාය සංඛාර” ඒ කාය සංඛාර සංසිද්ධි ඉහා වහා ගිය කායික සැහැල්වතක් දැනෙන්නේ ඒ නිසායි. එහෙම දැනෙන්න, එක් හේතුවක් තමයි නුස්ම කුමත් විම.

ඊළග කාරණය භද්‍රිස්සිය, කළබලය මිළුවේ නැම මොහොතකම වගේ නියෙන දෙයක්නේ. ඒ නිසා, එක් වැඩික් කරන අතරේ අප ඊළග කාර්යය සැලසුම කරනවා. එක වැඩික් කරන ගමන් ඉන්පසු කරන්න නියන දේවල් සැලසුම කරනවා. ඒ නිසා පළමු කාර්යය නවත්වන්නේ, දෙවන වැඩිය පටන් ගනිමින්. හොඳට බලන්න, එහෙම නොවයිද කියා? කරමන් සිටි කාර්යය, නැවැත්වීමිසි, ඊළග කාර්යය පටන් ගැනීමයි, මේ දෙක එකට කරන්නේ. මේ තමයි කාර්යබහුල පිළිඟය කියන්නේ විවේකයක් නැහැ. එකක් ඉවට වන විට තව එකක්. මේ කාර්යබහුල මහස නිසා අපේ නුස්මන් කාර්යබහුලයි. ගන්නවා, පිටිකරනවා ඉවරයක් නැහැ. භාවනාවේදීත් මුලදී එහෙමයි. ඇහෙන ග්‍රැන්යක් ගෙන නිතනවා, මතක් වෙන දේ ගෙන නිතනවා, ඉරුයවිව ගෙන නිතනවා. ඊළගට කුමක්ද නියෙන්නේ කියා නිතනවා. මේ සියලුම නිත නිතා ඉන්නවා. සිහියෙන්, ඔය කළුපනාවන් එකින් එක අතහරිමින් අප භාවනා කරන විට කුමක්ද වෙන්නේ බලන්න. නුස්ම සැහැල්ලු වෙනවා. භද්‍රිස්සියක් නැහැන්නේ. භද්‍රිස්සිය නැතිවන විට ඒ මානසික තිශ්වලන්වය, ගාන්ත භාවය නිසා නුස්මන් ගාන්ත වෙනවා. එනම්, ඔබට දැනෙනවා ඔබ නුස්ම ගන්න පටන් ගත් බව, නුස්ම ගත්තා බව, නුස්ම ගෙන ඉවට බව. අවස්ථා තුනක් ආශ්‍රාසයයේදී අප දකිනවා. දකින්න පූජාවන් වෙනවා. මේවා හොයන්න එපා. මහස සන්සුන් වන විට මේ අවස්ථාවන් එකින් එක දකින්න පූජාවන්. ආශ්‍රාසය වෙන්න පටන් ගත්තා, ආශ්‍රාසය සිදු වෙනවා, ආශ්‍රාස වී අවසන්. ප්‍රශ්‍රාස වෙන්න පටන් ගත්තා, ප්‍රශ්‍රාසය වී අවසානයයි. එනකොට අවස්ථා භයක්. ආශ්‍රාසයයේදී භා ප්‍රශ්‍රාසයයේදී අවස්ථා භයක් අත්දකිනවා. අත්දකින්න පූජාවන්. මේ අවස්ථා භය අත්දකින්න බැහැ කළබලය නියනවා නම් ආශ්‍රාස ඉවට වෙනකොට ප්‍රශ්‍රාසය කරන්න ඕන කියා භද්‍රිස්සියක් නියනවා නම්, මේ අවස්ථා දකින්න බැහැ. අවස්ථා භයක් නැහැ. එනකොට නියන්නේ අවස්ථා දෙකයි. නුස්ම ගත්තාවා, පිට කරනවා, ආශ්‍රාස, ප්‍රශ්‍රාස. ආශ්‍රාසය වෙන්න පටන් ගත්තා, ආශ්‍රාසය සිදු වෙනවා, ආශ්‍රාස වී අවසන්. ප්‍රශ්‍රාසය සිදුවෙනවා ප්‍රශ්‍රාසය වී අවසානයයි. මහස සන්සුන් වෙමින් යනවිට, එම අහසන්තර සන්සුන් බව ප්‍රකාශ කරන එක් මාධ්‍යයක් නම් නුස්මයි.

අප ඊංග් කටා කළා පිළිචාරය භාවනාවක් කර ගත යුතු බව එසේ නැතිව වාචිවී පමණක් මේ කාර්යය ඉවට කරගන්න බැහැ. සිහියෙන් වැඩ කිරීම ගෙන, වැඩ කරන කොට සිහියෙන් කරන්න. පටන් ගත්තා විට සිහියෙන් පටන් ගත්න. ඉවට වෙන කොට ඉවටසි කියා සිහියෙන් ඉවට කරන්න. සිහියෙන් නැවතුම්

තිනක් නියන්න. ඒයේ අප කරා කළාතේ, දුරකථනයට අමතන වට, කරම්නේ සිටි ක්‍රියාව සිහියෙන් නවත්වා අර දුරකථන ඇමතුමට කරාකරන්න. අර භාගේ නැවත්ත්ත්වූ කාර්ය ගෙන දැනීමක් නිඛෙනවා. මේ සඳහා වෙළව යන්නේ නැහැ. වෙළව ඉතිරි වෙනවා. මෙයේ එක වැඩික් පටන් ගන්නවා, කාර්යයෙහි යෙදෙනවා අවසානයි. දැන් රේලුග අංකය තාම පටන් ගෙන නැහැ. එනකාට හැම විටම ක්‍රිය දෙකක් අතර නිඛිසක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. කාර්යයන් දෙකක් අතර විවේක කාලයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ විවේක කාලය කියන්නේ පැය ගණනක් නොමැදි. තත්පරයක්, මිනිත්තුවක්, නැතිනම් එක නුස්මක හෝ විවේකයක් ලැබෙනවා. මෙයයි විවේකය කියන්නේ. වැඩ දෙකක් අතර ඉඩක් නිඛිමටනේ විවේකය කියන්නේ. ඒ විවේකයන් අප අතිම කරගන්නේ. එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් දුම්වැලක් යේ වැඩ අමත්‍යාගෙන, අමත්‍යාගෙන යනවා. මේ වගේමද සංසාරයන්, ඇම්මෙන්නේ. එහෙම තේ කියන්නේ වුති සිහට පසු ප්‍රතිසහන්ද සිහ. සිහියෙන් විවේකව පිවන් වෙන්න පුරුදු වෙන්න. සිහියෙන් වැඩක් පටන් ගන්න. සිහියෙන් එහි යෙදෙන්න. සිහියෙන්ම එය නිමා කරන්න. අනතුරුව රේලුග කාර්යය පටන් ගන්න සිහියෙන් එවිට මේ හැම ක්‍රියාවකම අවසානයක්, රේලුග ක්‍රියාවේ ආරම්භයන් අතර නිඛිසක්, අවකාශයක්, ඉඩක් භා පර්තරයක් තමන්ට දකින්ට පුළුවන්. ඒ අවකාශය හැම නුස්ම දෙකක් අතරන් ඔබට ජේන්න පටන් ගන්නවා. ආශ්වාස වේ ඉවරයි. තාම ප්‍රශ්නවාසය පටන් ගෙන නැහැ. කලබලයක් බැහැ. එතැනදි තේරෙනවා ආශ්වාසය වෙන්න පටන් ගන්නවා, ආශ්වාස වෙනවා, ආශ්වාසය ඉවරයි. වෙන කිසිවක් සිදුවන්න පටන් ගෙන නැහැ. විවේකයට පසු ප්‍රශ්නවාසය පටන් ගන්නවා. ප්‍රශ්නවාස වෙනවා, ප්‍රශ්නවාස වේ අවසානයි. ප්‍රං්වි ඉඩක්. ඒ ඉඩින් පසුවයි නුස්ම ගන්නේ. හැම ආශ්වාසයම සහ සම ප්‍රශ්නවාසයම, අතර ඉඩක් නියෙනවා. හැම ආශ්වාසයකම අවසානයේදීන්, ප්‍රශ්නවාසයේ ආරම්භයේදීන්, ඉඩක්. ඒ වගේම ප්‍රශ්නවාසයක් අවසානයෙන්, ආශ්වාසයේ ආරම්භයන් අතර ඉඩක් ඇතිවෙන්න පටන් ගන්නවා. දැන් මේ නුස්මන් සමග මුළු ගිරුරයම වැඩ කරනවාන්. පෙනහැම පමණක් නොමැදින්. නාසය පමණකුන් නොමැසින්. මුළු ගිරුරයම, හැම සෙසුලයක්ම, ඔය නුස්මන් එකක් වැඩ කරන්න සිහ. දැන් අර නුස්ම ගන්නේ නැති, පිට කරන්නේ නැති ඉඩිදි මුළු ගිරුරයම විවේක ගන්නවා. හොඳට මතක නියාගන්න. පෙනහැම පමණක් නොමැදි, ගිරුරයේ හැම එකකයක්ම, හැම පද්ධතියක්ම, හැම ගුන්වියක්ම, හැම සෙසුලයක්ම, පුර්ණ විවේකයට පත් වෙනවා, අර ප්‍රං්වි ඉඩිදි. ප්‍රශ්නවාස ආශ්වාස දෙකක් අතර, නිර්මාණය වන ඒ අවකාශයේදී ලැබෙන විවේකය දෙන්ට බැහැ වෙන කිසිම කුමයකින්. බෙහෙනකින් ගත නොහැකි. ව්‍යායාමයකින් කළ නොහැකියි. දැනුමකින් බැඳු නොහැකියි. වාරුනුයකින්, පුද ප්‍රජාවකින් ගන්න බැහැ.

## “නිවෙන සින”

එය අතිශයින්ම ස්වභාවික විවේකයක්. එය අප අහිමි කරගෙන නිබෙන්නේ. අප විසින්ම අහිමි කරගනු ලැබූ ඒ ස්වභාවික විවේකය, නැවත මියලන්නට පටන් ගන්නවා. බිභාග්කාරයෙන් බව ගන්න බැහැ. ඉවසිල්ලෙන්, සිහියෙන්, අවධානයෙන් සිටිමෙනුයි ලැබෙන්නේ. ඒකාග්‍රතාවය බලෙන් බවාගත්න බැහැ. එය බවාගත්න මහන්සි වෙන්න එපා. ඒකාග්‍රකරගත්න ඕනෑ තිය දැඟලන්නත් එපා. දැඟලන පමණටම පළායන දෙයක්, නමා විවේකය. එම ස්වභාවික විවේකය ලැබෙන්න පටන් ගන්නවා. එබද වූ විවේකයක් ඔබත් මාත් පීවෙනයේ මොහම අවස්ථාවකවත් විද තැහැ. විවිධ වූ විවේකයන් බව නිබෙනවා. නමුත් මේ ආකාරයෙන් විවේකයක්, කිසිවක් නැති, නුස්ම වත් ගන්නේ නැති විවේකයක්, තත්පරයක් වෙන්න පුළුවන්, තත්පරයෙන් කාලක් විය තැකියි. නමුත් එබද විවේකයක් නම් අප පීවෙනයේ කවදුකවත් අත්දැක තැහැ. ඉරිද, සෞනුසුරාද වැනි විවේක යැයි කියන සතිඅන්තයක දි වත් තැහැ. පොගාය දුවසේ වත් අත්දැක නැතිව ඇති. ඉතින් ඔය විවේකය අර්ථවත් විවේකයක්. අර්ථයේ පරිසමාර්ථ අර්ථයෙන්ම විවේකයක් කය, ගර්රය, ගර්රයේ සැම සෞදෙස්ම විවේක ගන්න පටන් ගන්නවා. ඒ නිසා ආනාපාන සතියෙන් ලැබෙන කාය පස්සද්ධිය, කායික සැහැල්ලුව සම කරන්න බැහැ වෙන කිසිම දෙයකට. වෙන කිසිම අහසාසයකට, ව්‍යායාමයකට, බෙහෙනකට, ර්යායකික උව්‍යකට. තවදුරටත් අප සාචධාන වනවිට, තව නවත් එම පර්තරය වැඩි විමයි සිදුවන්නේ. ඔය අවකාශය වැඩි කරගත්නවා තෙමෙයි. වැඩි වෙනවා. අප අනවශ්‍ය කළුපනා අතහරින කළ, භාවනා කරන වෙවාවේ ඇතිවන ඇතිම, ගැටීම අතහරිනවිට සහ අප අතිශ්‍යත් අවස්ථාවලදී සිහියෙන් වැඩි කරන විට මෙම විවේක අවකාශය පුළුල් වෙනවා. නුස්ම නමයි කායික පැත්තෙන් වේගවත්ම දේ. අපට තේරෙන දේවල් ව්‍යුත්. අපට එපමත වේගයෙන් ඇවුදින්න බැහැ. නුස්ම එනවා, යනවා නුස්ම එනවා, යනවා.

ඊළඟට මානසික පැත්තෙන් සිතුවලි, එකක් එනවා, තැතිවෙනවා. තව එකක් එනවා, නැතිවෙනවා. මෙහි කෙළවරක් නැහැනේ. මානසිකවත් පුහුණු වියයුතුයි, ඒ කුසලනාවය අප දියුණු කරගත යුතුයි.

මේ කෙළවරක් තැතිව සිතිම අතහරින්හට පුහුණු වන්න. එකක් නිතනවා, තවත් යමක් නිතනවා. නිතන්න ඕනෑද එපාද? මෙය සිතිය යුතුද තැද්ද, අනවශ්‍යනම් අතහරින්න. අවධානයෙන් සිටින්න. අවධානයෙන් සිටිම එකක්, කළුපනා කිරීම තව එකක්.

ඇහෙනවා, තැබැයි ඇහෙන දේ ගැන ඔබ සිතිය යුතුද? එය ඔබේ වශයිමක්ද? අසා බෙන්න. ඇහෙනවා වාහනයක් එනවා. මේ කවද එන්නේ? කොයි වෙළුද එන්නේ? කොයි විදිහේ වාහනයක්ද, එය ඔබ කළුපනා කළ යුතුමද? අවශ්‍ය තැහැ. එහෙම නම් එය අතහරින්න.

මතක් වෙනවා, මතක් වෙන හැම දෙයක් ගැනම වෙහෙසිය යුතුදී? නැහැර අතහරින්න. එවිට, මෙම විවේකය සිහිම දෙකක් අතරත් අත්දැකිය හැකි වෙනවා.

හුස්ම දෙකක් අතර විතරක් නෙමෙයි, ක්‍රියා දෙකක් අතරත්, සිතුවිල දෙකක් අතරත්, ඒ විතරක් නෙමෙයි වෙන දෙකක් අතරත් ඔබ විවේකයි, හුස්මක් වත් අල්ලන්නේ නැතිව තොනවත්වාම කියවනවහෝ. දෙඩ්වනවානේ කරා කරන වට, සිහියෙන් අවධානයන් කරා කරන කළ, ඒ අතරේ ඉඩක් නියනවා. කරා කරනවා. නමුත් ඉඩක් නියනවා. වාක්‍ය දෙකක් අතර ඉඩක් නියනවා. ඉඩ තැබිය යුත්තේ ලිවමේ දී පමණක් තොවයි. මියන විට වචන දෙකක් අතර ඉඩ නියලතේ ලියන්යන්නේ, වාක්‍ය දෙකක් අතර රිටින් වැඩියි. පරිවිෂේද අතර පිටු ගණන් ඉඩ නියනවා. කරාවේදින් මේ ඉඩ අවශ්‍යයි. නැත්තෙන් කරාවේ තමයි. කරාවේ කෙළවරක් නැත්තේ සිහිම නැවතුමක් නැති තිසු කරාවේ ඉඩක් නියන්න ඕන. එය වාග් විවේකය ගත හැකි එක් කුමයක්.

මේ අයුරින් අනාපාන සරි භාවනාවේදී ‘මම’ නැමැති සමස්ත පද්ධතියම, විවේකය පත්වෙනවා ඒ සඳහා වාසිවී භාවනා කිරීම පමණක් මදි වචනයන් එමත්ම, සාමාන්‍ය පිටතයේ වැඩි වලදින් භාවනා කළ යුතුයි. විවේකය අත්දැකිමින් ඒ කටයුත්තෙන් යෙදෙනවා, සිහියෙන් එය පූහුණු කරගෙන සිහියෙන් පටන් අරගෙන කරගෙන යනවා. කුමානුකුලව පිටතය, සකස්කර ගත්තොත් පමණයි මෙම පූර්ණ විවේකය භාවනාවේදී හුස්ම අතරත්, සිතුවිල අතරත් අත්දැකිමට ලැබෙන්නේ. එනැගේදී විවේකය, අත්දැකිමක් බවට පත් වෙනවා.

ඒ විවේකය යනු සාමාන්‍ය විවේකයක් නෙමෙයි. අප එදිනෙදා අත්දැකින විවේකය, සැබැස විවේකයක් නෙමෙයි, අප විවේකයෙන් සිටියා කිවාට, විවේකයෙන් නෙමෙයි ඉන්නේ. සැබැස විවේකය කුමක්ද යන වග තේර්ත්තාට පටන් ගත්තවා, භාවනාවේදී. එය සාමාධියේ පළවෙති පියවර. සාමාධියේ ප්‍රටිම පියවර තමයි විවේකය. පොතෙන් තිබෙන්නේ ඒ ආකාරයටතේ පළවෙති ද්‍යානය විස්තර කරන්නේ එහෙම හෝ. “විවේකජං පිතිපුබං, පයිම්ප්‍රකාහං උපසම්ප්‍රජ විහරති” ඔය පළවෙති ද්‍යානය කියන්නේ විවේකය. විවේකිය ස්වභාවයකට පත් වෙනවා. ඒකාගුනාව එන්නේ පසුව. ඒකාගුනාවය එන්නේ 2,3,4 ද්‍යාන වලදී. පළවෙති ද්‍යානයෙදී නෙමෙයි.

ඒ නිසයි මූල සිටම කිවේ ඒකාගුනාවය අමතක කර දමන්න. එය නෙමෙයි වැදගත් වන්නේ, මුලින් සිහිය, සිහියෙන් ඉන්න. සිහියෙන් වැඩ කරන්න. සිහියෙන් කරා කරන්න. සිහියෙන් භුස්ම ගත්න. භුස්ම පිට කරන්න. සිහියෙන් ගිනත්න. තොසිතුව යුතු දේවල් සිහියෙන් අත් හරත්න. අන්න එවිට ඔබේ සින පමණක් නෙමෙයි, ගතන් පූර්ණ විවේකයට පත් වෙනවා.

## “නිඛෙන සින”

අඟහෙනවා, අඟහෙන්නේ නැත්තේ නැහැ. අඟහෙන නිසා අප කාර්යබහුල වෙන්නේ නැහැ, සචම ගබ්දයක් ගැනම හිතන්න ගියෙන් තමයි මහය කාර්යබහුල වන්නේ. මහක් වෙනවා නමුත් මහක් වෙන නැම සිතුවිල්ලක් පස්සෙම දුවම්න ඔබ කාර්යබහුල පුද්ගලයක් බවට පත්වෙන්නේ නැහැ.

මහක් වෙනවා, දැන ගන්නවා එපමණයි. අඟහෙනවා, දැනගන්නවා එපමණයි. එයේ සිරින වට අන්න විවේකි කෙහෙකු බවට පත්වෙනවා. ඒ තමයි සමාධිය විදිහට ධර්මයේ වස්තර කරන්නේ. සම්ම සමාධියේ පළවෙනි සමාධිය. සමාධි 4ක් තියනවානේ සම්ම සමාධියේ. පළවෙනි සමාධියේ වස්තර කරන්නේ “විවේකජ් ප්‍රිති සූඛං පැසීමපසකාං” විවේකයෙන් උපන්න. ‘විවේකජ්’ කියන්නේ එයයි. විවේකයෙන් උපන්න, පළවෙනි දියුනය. එහි ලක්ෂණ රිකක් තියනවා. ඔය විදිහට සිහියෙන් විවේකයෙන් සිරින වට හිතට ලොකු සතුවික් දැනෙනවා. මානසික වශයෙන් මහා සැහසිල්ලක් දැනෙනවා. අර ඔප්පේ තිබුණ බර අඩුවේ, කායික වශයෙන් ලොකු ප්‍රිතියක් දැනෙනවා. ‘කායික සූඛය’ කයට දැනෙනවා ලොකු සැපක්. මොනවත් අනුහාව කර හෙමෙයි. ලොකු සැපක් දැනෙනවා. මානසික වශයෙන් ලොකු ප්‍රිතියක් දැනෙනවා. ‘පිති සූඛං’ එතකොට මේ අත්දැකීම දෙකත් එක්ක විවේකයෙන් ඉපදුරු සමාධියේ ආරම්භක අවස්ථාවට අප එළඹිනවා. මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් අප කාටත් ඇති. නම් හා පරිටම ගෙගන්න හෙමෙයි මෙම වස්තරය කළේ. නම් අවශ්‍ය නැහැ. මේ කුමය තෝරාම ගන්න. ඇය අප හාවනාව කරන්නේ කියා අවබෝධ කරන්න. මේ නුස්මන් එක්ක පිවත් වෙන්න යනවා හෙවෙයි. නැම වටම නුස්මට හිත එකිග කරනවා හෙමෙයි. එට වැඩිය මෙහන සිතා මතා, සිහි නුවතින්, ප්‍රායුෂව මෙහෙයවා, භාඩි ගැස්සිය යුතු කාරණා තිබෙනවා. ඒ කරනුයි මේ අවධාරණය කළේ. සාමාජික පිවෙනයේ සිහිය වැදගත්. පිවෙනය කුමානුකුල කරගැනීම වැදගත්. ප්‍රාවත්ත තරම වැඩි අඩුකර ගැනීම අත්‍යවශ්‍යයි. වැඩි දෙකක් අතර අඩුම ගණනේ එක නුස්මක් වන් සිහියෙන් ගන්න. හාවනාවේදී අඟහෙන දේවල් නවත්වන්න භදුන්න එපා. ඒවා ගැන තොසිනිය යුතු නම් තොසිනා ඉන්න වේදය කරන්න. ඇඟුහට කමක් නැහැ. ඒවා ව්‍යුහ කරන්න අවශ්‍ය නැතිනම්, මගේ ඉන්න, ව්‍යුහ තොකර මහක් වුවාට කමක් නැහැ. මහකයෙන් ඔස්සේ අතිනයේ පිවත් වෙන්න යන්න එපා. සම්පුර්ණ ආශ්වාසයම අත්දකින්න. සම්පුර්ණ ප්‍රශ්නවාසයම අත්දකින්න. කොටසක් හෙමෙයි. ආශ්වාසයේ කළබලයක් නැහැ මෙහන. නුස්මන් පොකිඩික් අත්දැක ඉන්පසු වෙන මොනවා හෝ හිත ඉන්නේ නැහැ. දැන් ඇතුළුවේ ඉවරයි. “සඩබකාය පරිසංවේද

සම්පුර්ණ ආශ්වාසයන් සමග සපිට් වන්න. සම්පුර්ණ ප්‍රශ්නවාසය සමගත් සපිට් වන්න. ආශ්වාසයේ මුල, මැද, අග දැන ගන්න. මුල, මැද, අග කියන්නේ මේ නාසය, බඩි හා පෙනහලේ හෙවෙයි. නුස්ම ඇතුළු වෙන්න ප්‍රතින් ගන්නා, දැන් නුස්ම ඇතුළුවෙනවා. දැන් ඇතුළුවේ ඉවරයි. “සඩබකාය පරිසංවේද

අස්සයිස්සාමිලි සිකුති” සම්පූර්ණ ප්‍රග්‍රැසය දැකින්න. ඩුස්ම පිටවෙන්න පටන් ගත්තා. දැන් ඩුස්ම පිටවෙනවා. දැන් පිට වී අහවරයි. “සබ්බකාය පටිසංවේදි පස්සයිස්සාමිලි සිකුති” තාම ප්‍රග්‍රැසය පටන් ගෙන නැත්තම්, ඒ බවත් දැන ගත්තා. හදිස්සි වෙන්න එපා. බය වෙන්න එපා. මැරදය කියා නිතන්න එපා. තාම ඩුස්ම ගත්ත පටන් ගත්තේ නැත්තම්, නැති බව දැන ගත්ත. තාම පිටවෙන්න පටන් ගත්තේ නැත්තම්, පිට වී නැති බව දැන ගත්ත. ඒ හිස් තැන ඉන්න පුරුදු වෙන්න. ඒ හිස් තැන පවතින විවේකය අත්දැකින්න. වචන දෙකක් අතර තියෙන විවේකය අත්දැකින්න. සිනුවලි දෙකක් අතර විවේකය අත්දැකින්න. ඩුස්ම දෙකක් අතර තියෙන විවේකය අත්දැකින්න. ඒ විවේකය තුළ, ඔබ බෙන මානසික ප්‍රිතියන්, කාසික සුවයන් සිහියෙන් අත්දැකින්න. එනැන දි ඔබ සතුවේ උල්පතක් බවට පත්වෙනවා. ඔබ යනු ප්‍රිතියේ උල්පතක් බව ඔබම වැරැහෙනවා.

“දුටිය ධම්ම සුඩ විහරනා” මෙසන් සමාධිය විස්තර කරන්නේ. ඒ කියන්නේ මෙනහම අත්දැකින්න පුළුවන් සැප. සමාධිය යනු මෙනහම සැපයේ පිටන් වෙන්න පුළුවන් කුමයක්. කාලා, බ්ලා, නාලා නොමෙයි. ඒ මොනවත් නැතිව වුනත් ඔබ ප්‍රිතියේ, සතුවේ සහ ප්‍රමෝදයේ උල්පතක් බවට පත්වෙනවා. ඔබේ නිත තොයන දේ ඔබ තුළ පවතින විට සින තොතහක දුවන්නද? නිත මුළු ලොකේ වටෝට දුවන්නේ, එයට අවශ්‍ය දේ මෙනන නැති නිසා. නිත දුවන්නේම සැප සොයා ගෙන. නිත දුවන්නේම සතුට සොයාගෙන. ඒ තොයන සතුට, ඒ තොයන ප්‍රිතිය, තොයන තැනම තියනවානම්, ඉන්න තැනම තියනවානම්, නිත එනහම නවතිනවා. දුවන්න කිවත් දුවන්න නැහැ. නිත එය විසින්ම තැන්පත් වෙන්න පටන් ගත්තවා. තනේපත් කරගත්තවා නොමෙයි. මනස, මනස විසින්ම තිශ්වල වෙන්නට පටන් ගත්තවා. අර විවේකය තිබුණෙන්. ඒ නිසා නිශ්චලන්වය සහ ඒකාග්‍රතාවය එන්නේ දෙවනි දියුනයට. මුලින්ම විවේකය තිබිය යුතුයි. ඒකාග්‍රතාවය නොමෙයි. ඉන් පසු නිත එනහම නවතිනවා. කඩ යොදා අදින්න ඕන නැහැ. නිතම මෙනහට, නැවත, නැවත එනවා. මතක් වෙලා යන්ට පුළුවන්. ඔබ නැවත ගේන්න ඕන නැහැ. සිනම ආපසු එනවා. එබද වූ ප්‍රායෝගික අත්දැකිමක් සහ අවබෝධයක් කරා තමයි අප මේ පියවරෙන් පියවර සම්ප වෙන්නේ, ඒ පියවරවල් රේඛ දැන ගැනීම වටිනවා. මේ දිකාව හඳුන්න. මේ භාවනාව කරන්නේ කුමකටද? ඔවුන් තිවරදි දිකාවට හරවා ගත යුතු නිසා. සම්මා දුටියෙන් පටන් ගත්තොත් පමණයි, සම්මා සමාධියට එන්න පුළුවන්.

හොඳයි, ඒ අවබෝධයන් එහෙමම තියාගෙන, අප දැන් විකක් සක්මන් භාවනාව කර, ආපසු වාචිවෙමු අනාපාන සතිය වැඩිමට.

## භාවනාව - සිටගෙන භා සක්මන

සම්පූර්ණයෙන්ම නිශ්ච්වලව හිට ගේන බලන්න.....

අවධානය යොමු කරන්න හිසට, ඔත්වට .....

ඔත්වට සහැල්ලවක් නම් දැනෙන්තේ සහැල්ලවක් දැනෙන බව හඳුනාගන්න. ඔත්වේ බර ගියක් තියනවා නම් බර ගියක් තියෙන බව දැන ගේන. දැනෙනද් හඳුනාගන්න....

අවධානය ගෙන එන්න මුහුණාට. මුහුණාට දැනෙන දේ හඳුනාගන්න. මොනවා දැනුනත්, සීනලක්, රස්නයක්, මෘදු බවක්, රූ බවක්, පහසුවක්, අපහසුවක්. ඉහළ සිට පහළට ගෙරයේ හැම කොටසකම, එකින් එකට සිත යොමු කරන්න. පාදාන්තය තෙක්. දැන ගේන ඒ හැම කොටසකම කුමක් ද සිදුවන්තේ කියා.....

බාහිර කළුපනාවන් අත්හරින්න. නැවත නැවතන් අවධානය ගේන්න ගෙරයට හිටගෙන ඉන්න ඉරෝවිටට....

සම්පූර්ණ අවධානය පාදකට, දෙපත්වලට ඔබට දැනෙනවද පොලවේ සීනල ඩො උතුසුම, පැදුල් රූ බව ඩො මෘදු බව, ඔබේම ගෙරයේ බර.....

ලේ අවධානයෙන් සක්මන් භාවනාවේ යොදුන්න.

මේ ගාලුව ඇතුළේ ඉඩ තිබෙනවා, මැඹවේ ඉඩ තියෙනවා, තමන් කැමති වේගයකින් ඉතාම හෙමිහිට කැමතිනම් එසේ, සාමාන්‍ය වේගයෙන් කැමතිනම් එසේ. එහෙම සක්මන් කරන්න, පියවර තබන්න හදිස්ස වන්න එපා, ඔය පියවර දෙකක් අතර හැමවිටම පුංචි විරුමයක් ගේන. ඇවිදිම සිනියෙන් අත්දැකින්න, නැවතිමත් අත්දැකින්න ඒ ආකාරයට සක්මන් යොදුන්න සීනුව නාඛ වන විට ගාලුවට වින් වාක්වෙන්න.

## භාවනාව - ආනාපාන සතිය

සම්පූර්ණ ආශ්‍රාපයම සම්පූර්ණ ප්‍රග්‍රැහණයම, සිහියෙන් අත්දැකින්න ආරම්භයේ සිට අවසානය තෙක්...

හුස්ම ඇතුළු වෙන්න පටන් ගන්නවා, ඩුස්ම ඇතුළු වෙන්නවා, ඇතුළු වී අවසාන වෙනවා ආශ්‍රාපය නවතිනවා. ප්‍රග්‍රැහණ වෙන්න පටන් ගන්නවා ප්‍රග්‍රැහණ වෙනවා ප්‍රග්‍රැහණ වීමත් නවතිනවා.....

අතින සිදුවීම වලට ආරාධනා කරන්නෙන් නැහැ අනාගතය ගැන සිහින තිරීමානාය කිරීමක් නැහැ. ඩුදෙක් වර්තමාන මොනාට් පවතින විවේකය, ප්‍රිතිය හා ප්‍රමෝදය ආශ්‍රාපයයේ සහ ප්‍රග්‍රැහණයේ උපකාරයෙන් අත්දැකිනවා පමණකි. සමස්ත ආශ්‍රාපයම සිහියෙන් අත්දැකින්න. සමස්ත ආශ්‍රාපයන් සමග ස්ථිවී වෙන්න කායික විවේකය ඩුක්මි විදින්න ආශ්‍රාපයයේදීන්, ප්‍රාස්ථාපයයේදීන්.....

ප්‍රග්‍රැහණයන් අත්දැකින්න මුළ සිට අගටම. කායික විවේකය, කායික සංසිද්ධිම, කායික නැහැලුව ඩුක්මි විදින්න ප්‍රග්‍රැහණයේ දීන්....

කිසිම කාරණයක් ගැන බැරැදැම්ව සිහිමක් නැහැ, අනාගතයට නෑ කළේපනාවක් දුර දිග යන. මනක් වෙනවා ඒන් නැහැ කළේපනාවක් අතිනයට හෝ අනාගතයට දුවන. සින විවේකයි, ආශ්‍රාපයයේ දීන් ප්‍රග්‍රැහණයේ දීන්. ආශ්‍රාපය දැනගැන්න ප්‍රග්‍රැහණය දැනගැන්න. විවේක හිත අත්දැකින්න....

අවධානය යොමුකරන්න ඉරියවිවර, ගරීරයට....

අපහසුතාන් ඇති නමුන් අහසන්තරයෙන්ම කයට දැනෙන විවේකය, කායික සංසිද්ධිම අත්දැකින්න. අවට ගෙඩ වලට අවධානය, විශ්වල පංකාවල නඩර. ඇනාගතවද ඩුලගේ නඩ...

සිහියෙන් හෙමිහිට ඇස් අරින්න.....

දැන් තේ පානය. තේ රස විදින්න සිහියෙන්. එයින් පිපාසය සංසිද්ධන හැටි, කායික වෙනෙහි දුරු වෙන හැටි, මානයික වශයෙන් උත්තේපනයක් ලබන හැටි, අත්දැකින්න. නැවත ගාලාවට එන්න සාකච්ඡාව සඳහා.

## සාකච්ඡාව - ආනාපාන සතිය - සමාධියේ පදනම

කලුණු මිතුවරුන්, දැන් අපට ඩික වෙළවක් ඉතිරිව නිබෙනවා අද ද්‍රවයේ වැඩසටහනන්. මේ කාලය අපි අර්ථවත්ව යොදුගත්ත බලමු. සාකච්ඡාව සඳහා බොහෝ දේ ඇතුළා, ඒ එසේම පුරුණ කළ, අත්හද බලන්න උත්සහා කළ. භාවිතා කළ, භාවනා කළ. දැන් මේ සියල්ල පිළිබඳ ක්‍රියා කරන්න දේවල් අති. අද ද්‍රවය ගැන. ඒ නිසා මේ අද ද්‍රවයට අදාළව, නැත්තම් රියේ කළ භාවනාවට, අදාළ කාරණා ගැන ගිගේ ගැටළු, තුනුහාල, සැක, පැහැදිලි කරගත්ත අවස්ථාව, ඒ ගැන මොනවා හෝ ප්‍රශ්න නිබෙනවාහිම් අන්තර්.

(01) ආර්ථිකය හා ප්‍රාග්ධනය අභ්‍ය විවේකයන් නිබෙනවා කිවිවනේ. ඒය කොළඹ අදාළ ගැනීමේද ඇත්තේ? අනිය එක ඇත්ත ආර්ථික ප්‍රාග්ධන කරගෙන යනොවට සිහින වි සිහින වි නිය පසු ඒපු ඇව්‍යෝව කුලක්ද ?

හුණුකුනුමා : - මෙය, මුලදී ආර්ථිකය කියා කියන කොටම ආර්ථිකය වෙළත් ඉවරයි. ප්‍රශ්නය වෙළත් ඉවරයි. එය භාවනාවේ මුලදී එහෙමයි සිදුවෙන්නේ. අප කොපමුන උත්සාහ කළත් මෙන්න තුස්ම ඇතුළු වූවා කියනකාටම, ඇතුළු වී, පිටවී නැවතත් ඇතුළු වෙළත් ඉවරයි. මොකද, තුස්ම වෙගයෙන් එනවා යනවා. මේ දැන ගැනීම, දැන ගන්නා සිහිය එපමණ වේගවත් නැහැ. ඒ නිසා සිහියට සාපේෂව, තුස්ම වේගවත්. එටට කුමක්ද සිදුවන්නේ ? එක වතාවක් සිහිය ඇති වෙන වට, සතිය එක වතාවක් උපදින කොට තුස්ම දෙනුන් වතාවක් ඇවත් ගිහින්. ඒ නිසා තමයි ආනාපාන සතිය මුලදී හරි අමාරුයි. එය පහසු භාවනාවක් නොමේය මුලදී තුස්ම භදුනා ගැනීම. තුස්මක් ගන්නා කියා නිතහකාටම තුස්ම ගෙන්නාවක් ඇවත් ගොස්. සමහරවිට අප මේ ආර්ථිකය කියා නිතහ කොට වෙන්නේ ප්‍රශ්නයය. එය තුස්මේ ගැටළුවක් නොමේය සිහිය තියුණු මැදිය, සිහිය මන්දගාමිය, සිහිය ප්‍රපරිය, සිහිය තියුණු නැහැ. මුවහත් නැහැ. ඒ නිසා සිහිය දියුණු කර ගා යුතුයි. සිහිය දියුණු කිරීමට තමයි සක්මන් භාවනාව කරන්නේ. අනිත් ව්‍යු සිහියෙන් කරන්නේ. ඉරුයවි පිළිබඳ සිහියෙන් ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ සිහිය දියුණු කරගන්ව. ඉනින් මුළ සිටම, රියේ සිට, අදත්, මා කිවේ සිහිය දියුණු කරගැනීම ගැනයි. සිහිය දියුණු කිරීමයි භාවනාව කියන්නේ. සිහිය දියුණු නොකර කටර ආකාරයේ අත්දැකීමක් ලැබුවත් එයින් ව්‍යුක්කි මග ප්‍රයෝගනයක් නැහැ. සිහිය යනු යමක් සිදු වෙන කොට, සිදු වෙන බව දැන ගන්න ප්‍රශ්නවත් හැකියාව, දියුණු වන්ට දියුණු වන්ට තමන්ට වන දේ පෙනෙන්න පටන් ගන්නවා.

සිමාන්තර මංතිර වල වාහන එකම පැන්තර යනවිට ඔබ හිමිහිට නම යන්නේ අනිත් වාහන ඔබව පසු කරගෙන යනවා. දැන් ද්‍රමිරිය දෙකක් ගැන

හිතන්න, සමාන්තර මාර්ග දෙකක දුම්බරය දෙකක් එකම දිසාවට ගමන් කරනවා වේග දෙකකින් එකක් හෙමිහිට, එකක් වේගයෙන්, ඔබ සිරින්නේ මන්දගාමී දුම්බරයේ නම් අර වේගයෙන් යන දුම්බරය ඔබව පසුකරගෙන යනවා. ඔබ ඒ පැත්ත මේ පැත්ත බලනකාට ඒ දුම්බරය ගොස් අවසානයි. තවත් දුම්බරයක් රෝ වැඩිය වේගයෙන් ගියෙන් එයන් ඔබව පහු කරනවා. බලන්න වෙළවක් නැහැ. මොකද අප හෙමිහිට යන්නේ. භාබැදි සිහිය දියුණු වෙන්ට දියුණු වෙන්ට, සිහිය නැවත නැවත ඉක්මනය උපදිනවා. සිහිය - සතිය කියන්නේ වෙනසිකයන්නේ, සිහිය කියන්නේ හිතේ ගතියක්. ඇති ව නැති ව යන දෙයක්. සිහිය දිගටම තියෙන්නේ නැහැ. කොහොම්, ඇතිවෙනවා නැතිවෙනවා. අප කෙසේ හෝ බොහෝම අමරුවෙන් සිහිය ඇති කරගත්න විවම නැති ව යනවා. නැතිනොවන සිහියක් ඇති කරගත්න බැහැනේ. නැතිව යනවා. වෙන්නේ සිහිය නැතිව ගියවිට, එළුගර නැවතන් සිහිය ඇති වෙන්ට සැහෙන වෙළවක් ගන්නවා. නැවත සති වෙනසිකය උපදින්ට, සැහෙන වෙළවක් යනවා. ඒ අස්සේ වෙනත් දේවල් කල්පනා වෙනවා. කියවනවා සැක කරනවා අසිහියෙන් අභ්‍යන්තර, පරතා ලේකයේ හින පිවත් වෙනවා. එසේ ගොස් නැවතන් සති වෙනසිකය උපදිනවා. ඔරලෝපුවෙන් මැන්නොත් එපමණ වෙළවක් නැතුව ඇති. මය පරතරය, සිහිය ඇතිවි, නැති වි නැවත ඇති වෙන්න ගතවන පරතරය, එපමණ නැහැ. නමුත් ඒ ප්‍රංශ අසිහියෙන් සිටි වෙළව තුළ නූස්ම දෙකක්, තුනක් අවිත් ගිහින්. එයයි වෙන්නේ. ආශ්වාසය දැන ගත් පසු සිහිය නැතිව ගොස් නැවත සිහිය ඇති වෙන්නේ නැහැ. ඒ එක්කම වෙන කල්පනාවල් එනවා. දැන් මෙය නැවත නැවත පුරුද වන විට සති වෙනසිකය නැවත නැවත උපදින්න පාටින් ගන්නවා. සිහිය ඇති වෙනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත නැති වෙනවා, නැවතන් හටගත්නවා අප කියනවා දැන් සැහෙන වෙළවක් සිහියෙන් හිටියා කියා. සැහෙන වෙළවක් සිහියෙන් හිටියා කියන්නේ ඇතිවූ සිහිය දිගටම පැවතුන බවක් නොමෙයි, සිහිය නැවත නැවත ඉපදුණු බවකැයි. සති වෙනසිකය නැවත නැවත නැවත ඒ සිතේ පහළවු බවක්. එවිට සැණිකව සිහිය නැවත නැවතන් ඇති වහවිට, එක්තරා අවස්ථාවක නූස්ම වෙගයයි, සිහියේ වේගයයි, එක සමාන වන්න පටින් ගත්නවා. මුලින් නූස්ම වෙගවත් සිහිය පසු පසින් සිටියේ. පසුගම් සිහියක් තිබුනේ. ප්‍රහානුව නිසා සිහියයි නූස්මයි එක සමාන වූ විට නමා අපට වැටහෙන්නේ මේ මොහානේ කුමක්ද සිදුවෙන් කියා. ආශ්වාසය වෙන්නේ. ප්‍රශ්නාසය වෙන්නේ. මේ වෙළාව සිදුවන දෙය භාදුට ජේන්නේ, තිවැරදිව ජේන්නේ, සිහියයි, සිද්ධියයි එක සමානවූ විටයි, එකම වේගට නමය මේ දෙක ත්‍රියා කරන්නේ. නමුත් එයන් නොමෙයි සිහියේ උපරිම නිව්‍යනාවය. සිහියේ උපරිම තියුණු බව. සිහිය තව දියුණු කරන්න ප්‍රශ්නවන්. සිහිය දියුණු කිරීමේ කෙළවරක් නැත. මෙතැනට ප්‍රමත්තයි සිහිය දියුණු කරන්න ප්‍රශ්නවන් කියා

## “නිවෙන සින”

උපරිම සිමාවක් නැහැ. රහතන්වහන්සේලා වුවත් තවත් භාවනා කපුවාත් තවත් සිහිය දියුණු වෙනවා. නමුත් අරමුණා ඉටුකර ගත්තා, කුමක්ද? කෙලෙස් නැති කරගැනීමට අවශ්‍ය ප්‍රමාත්‍යට සිහිය නිඩිය යුතුයි. භාම රහතන්වහන්සේම ඒ සිමාව පහුකර. නමුත් රහතන්වහන්සේට පවා තව සිහිය දියුණු කරගත්ත පූජ්‍යවත්. කෙසේ හෝ එක් අවස්ථාවක් තුෂ්ම සිහියට වැඩිය වේගවත්, ‘මම’ තමයි සිහිය නම්. එවිට මට වඩා තුෂ්ම වේගවත්, ඒනිසා මට තුෂ්ම පේන්නේ නැහැ නිවැරදිව. නමුත් දිගටම භාවනා කිරීම නිසා ‘මම’ තුෂ්ම තරමෙම තියුණු වෙනවා, මුවහන් වෙනවා. අවධානයෙන් ඉත්ත පටන් ගත්තවා. එනැනුද පැහැදිලිව තුෂ්ම පේන්වා. දැන් මේ දුම්රිය දෙකම එකම වේගයට යන්න පටන් ගත්තා. එවිට මේ දුම්රියට සාපේෂ්‍යව අතින් දුම්රිය නැවතිලා වෙශේයි හෝ? එකම වේගයෙන් වාහන දෙකක් යනවිට එකකට සාපේෂ්‍යව අතින් වාහනය නැවතිලා. ඒ නිසා එකකින් අනෙකට මාරු වෙන්න පූජ්‍යවත්, සිසි ගැටුවක් නැහැ.

ඊළුගට තවත් දුරට අප මේ සිහිය පූරුදු කරන විට, තවත් සිහියෙන් ඉත්ත උත්සාහ කරන කළ, සිහියෙන් වැඩි කරන්න පූරුදු වෙනකොට, තව තවත් තුෂ්ම ගැන භාවනා කරන විට, සක්මන් භාවනාවේ යෙදෙන විට, තවත් සිහිය දියුණු වෙනවා. සිහිය තවත් වේගවත්, තවත් තියුණුයි, මුවහන්. දැන් සති වෙනසිකය තමා, නිතරම ඇති වේවි, ඇති වේවි යන්නේ. විත්තස්සයක් කියන්නේ වෙනසිකයක් ඇති ව නැති ව යන්ට ගතවන කාලය. ඒ තමයි කාලයට මතින්න පූජ්‍යවත් අවම එකකය. එයට වඩා අඩු, ප්‍රංශ සූද එකකයක්, මුනුප්‍රසාදකට හඳුන්න බැහැ. ගිතක් ඇති ව, නැති ව යන්නට ගතවන කාලය, විත්තස්සයක ඒ ඒ විත්තස්සයක් පසාම සතිය හම් උපදින්නේ, විත්තස්සයකට සාපේෂ්‍යව තුෂ්ම කියන්නේ මහා දිග නව කථාවක් වෙශේ. බොහෝම වෙළවත් ගත වෙනවා එක් තුෂ්මකට, සිහියෙන් අප බලා සිටිනවා තුෂ්ම එනවා, තාමත් එනවා, තාමත් එනවා, තවත් එනවා, වෙන වැඩික් නැහැ එතනුදියි වෛවිකය දැනෙන්නේ. සිහියට සාපේෂ්‍යව තුෂ්ම හරි නිමිනිට දැන් සිදු වෙන්නේ, හරිම හෙමිනිට. එතනුදි තුෂ්ම ඇතුළු වෙන නැටි පේනවා, ඇතුළු වෙන බව පේනවා, ඇතුළු වී අවසානයි කියා පේනවා. දැන් පිට වෙන්න පටන් ගත්තා, පිට වෙනවා, පිට වී ඉවරයි. එතන සිහියේ දියුණුවමයි තියෙන්නේ. එසේ නැතිව තුෂ්ම පාලනය කිරීමක් නොමෙයි මෙහන කරන්නේ. තුෂ්ම වෙනස් කිරීමක්, තුෂ්මේ රිද්මය වෙනස් කොට හෝ මේ අවබෝධිය ගත්ත බැහැ. එසේ හිතුවා යෝග වල ප්‍රාත්‍යාම අභ්‍යාස වලදී, යෝගීන් කළුපතා කළා මේ තුෂ්ම පාලනය කර මේ ප්‍රක්නය විසඳු ගත්ත පූජ්‍යවත් කියා. එයයි බෝධිසත්වයන්වහන්සේ පවා මුලින් පූරුදු වුයේ. අවශ්‍ය සේ නිස්සේ කළ අභ්‍යාස වලින් එකක් තමයි තුෂ්ම පරිපාලනය කිරීම. තුෂ්ම පාලනය කරා. තුෂ්ම නොගෙන නිටිය. අප්‍රාතික

ධ්‍යානය යනුවෙන් අප අසා තිබෙනවා. ඒ සියල්ලක් පූහුණු කර නුස්ම ගත්තේන් නැතිව නිටියනේ. එතත් සංසාරය නිඩුණා, එතන සංසාරය නතර වුතේ නැහැ, නුස්ම ගත්තේ නැහැ කියා. ඉන්පසුව උන් වහන්සේට මතක් වුයේ, ඊයේ අප කරා කළ පරදී මේ අනාපාන සතිය ප්‍රංච් කාලේ වැඩුවට, එතන නුස්මට අතවත් නිබැබේ නැහැ. අනාපාන සතියේදී නුස්මට අතවත් තියන්නේ නැහැ. පැත්තක සිට බලාගෙන ඉන්නවා මෙයා කෙසේද නුස්ම ගත්තේ, නුස්ම පිට කරන්නේ. ඒය තමයි සිනිය කියන්නේ. සැම විටම සිනිය, කිසියම් දුරක සිට බලාගෙන ඉන්නවා සිදු වෙන දේ දෙසා, එසේ බලා සිටින කළ පැහැදිලිව පෙන්න පටන් ගත්තවා. උදේ වරුවේ කිදු පරදී ප්‍රාතුය ඇති විමට නුස්ම අවශ්‍යයි. ජීවය, නුස්ම කියන්නේ ජීවය ඇති වෙන්න ඕන ගක්තියක්. නුස්ම කියන්නේ ජීවය හෙවයි. ජීවය ඇති වෙන්න අවශ්‍ය එක සාධකයකට නුස්ම කියන්නේ. වැඩකරන්න නුස්ම ඕන. කරුකරන්නත් නුස්ම ඕන. නිතන්නත් නුස්ම ඕන. ඔය එකක්වන් නුස්ම නැතිව කරන්න බැහැ. කාය සංඛාර, ව්‍යි සංඛාර, මත් සංඛාර මේ ඔක්කාටම නුස්ම ඕන. ඒ නුස්මේ ගක්තිය අවශ්‍යයි. නුස්ම අඩු වෙලා ගියෙන් නිතන්න බැර වෙනවා. නුස්ම අඩු පරිසරයකට ගිය විට කළුපනාව නැතිවෙල යනවා. ඒක ලෙඩික්නේ. Altitude Sickness. ඔක්සිජන් අඩු වි ගියෙන් අඩුවෙලා ගියෙන් මොලේ වැඩි කරන්නේ නැතිව යනවා. නිතන්න බැර වෙනවා. අනෙකුත් කායික භා වාචික කරයුතුන් කොහොමත් කරන්න බැරවෙනවා. කෙනෙක් කායික වශයෙන් නිශ්චලනම්, මොකු නුස්මක් ඕන වෙන්නේ නැහැ. කරා බහත් නිශ්චලනම් නිහාර භම් කොහොමත් මොකු නුස්මක් අවශ්‍ය වන්නේ නැහැ. එතනදී ව්‍යි සංඛාර වලට නුස්ම ඕන නැහැ. දුවහ්නේ, දුගලන්නේ නැත්තම් ගරිරෝටන් මොකු නුස්මක් ඕනත් නැහැ. ඒ වශේම ආවේගිලි නැත්තම් දීර්ශ නුස්ම ඕන නැහැ. අප කිහින් කරා කළ වගේ දැන් තරනින් ඉන්න වෙළවට, දුකෙන් ඉන්න වෙළවට, බයෙන් ඉන්න වෙළවට, තොසන්සුන් වෙළවට අපේ නුස්ම වෙශවත්. මොකද මොකු ගක්තියක් වැය කරනවා. විත්ත සංඛාර වලට මත් සංඛාර වලට තැබෙයි මේ සියල්ල සංසිද්ධා කොට, විශාල ගක්තියක් අවශ්‍ය වන්නේ නැහැ. මොකු ඉන්ධන ඕන නැහැ. මේ ව්‍යාහය දැන් නැවතිල තිබෙන්නේ. යාන්තම් යන්තුය වැඩි කරනවා වෙන්න පුළුවන්. නමුත් දුවන්නේ නැහැ. කළ අදින්නේ නැහැ. බර දාගෙන යන්නේ නැහැ. කාටවත් ඉස්සර කරන්න තරගකුන් නැහැ. ඒ මොනවත් නැහැ. ඉනාමත් සුළු නුස්මක් නමයි අවශ්‍ය වන්නේ. බොහොම කෙටි නුස්මක්. සියුම් නුස්මක් සංඛාල්ල නුස්මක්. දැන් ඒ විදිහටය නුස්ම සංසිද්ධාන්නේ. මෙසේ අපේ අනිඛත් කායික, වාචික, මානසික තැබීම් ස්ථිරාර්ථකයන් හසුරුවා ගත්ත විවිද, සංසිද්ධා ගත්ත විට එහි ප්‍රතිඵලයක් මෙයන් නුස්ම සංසිද්ධානවා. දැන් නුස්ම ඕන නැහැ මොකුවට.

## “නිවෙන සින”

මෙකු තුස්සේලක් ඩින නැහැ. දිරීස තුස්සේල සිහත් නැහැ. ඉක්මණාට තුස්සේල ගන්න සිහත් නැහැ. ඒ දෙකම අවශ්‍ය නැහැ. එතකාට කෙටි තුස්සේල හෙමිටිට, අපට ගෙෂෙරනවා තුස්සේල එහාවා, කෙටියි. ඒ නිසා දැන් කෙටි කරාවක්, අර නව කරාවක් හෙමෙදි. දිග කරාවක් කෙටි සිද්ධියක් බවට පත් වෙනවා. කෙටි සංසිද්ධියක් ලුහුවූ සිදුවීමක් බවට. සිහිය නොදුට දිග පළලයි. බොහෝම පළල් සිහියක් තියෙන්නේ හරියට විශාල සුදු කොලයක තැබූ තිතක් බවට තුස්සේල පත්වෙනවා. තුස්සේල, නිස් කොලයක තැබූ ප්‍රං්ඡ තිතක තත්ත්වයට පත්වෙනවා. නිස් බව වැඩි. මුලින් පිරි තිබුණ් කොලයේ එලියෙන් රියා තිබුණා විය නැකියි. නැම තැනම කුරුදුවා තිබුණ්. රික රික මේ නිස්බව වැඩි වෙනවා, සටහන් අඩු වෙනවා. අන්තිමට තුස්සේල ප්‍රං්ඡ තිතක තත්ත්වයට එහාවා. තිත ඉතුරු වෙනවා. තුස්සේල තිතක තත්ත්වයට එහාවා. නිස් බව වැඩියි. තුස්සේල දෙකක් අතරත් නිස් බව තියෙනවා. නොතික නිස් බව තියෙනවා. කෙහොමන් ඔය නිස් බව තියෙනවා. එය ගහනාය කර ගන්න සිහිය මැදියි. එයයි ගැටුව්. දැන් ගබ්ද දෙකක් අතර තිහඩතාවයක් තියෙනව. ඕහිම ගබ්ද දෙකක් අතරත් තිහඩතාවයක් තියෙනවා. නැබැයි ඒ තිහඩතාවය ගහනාය කරගන්න තරමට අපේ සිහිය සියුම මිදු සිහිය කෙබලයි. ඒ නිසා තිත නිවෙන විට ගබ්දයක් ඇගහනවා, අයි ඉවරයි. අනතුරුව තිහඩතාවයයි ඇගහන්න පටන් ගන්නේ. ඊළුග ගබ්දය පටන් ගන්නේ තිහඩතාවයයෙන්. ගබ්දයක්, තිහඩතාවය, නිහඩතාවය, ගබ්දයක්. ඇවේදීම වුවත් එසේ බලන ලෙස කිවානේ. සිතා නවත්වන්න අවශ්‍ය නැහැ. කොහොම ඇවේදීදත් කැඳවී කැඳවී නමය ඔය ඇවේදීන්නේ. නොදුට බලන් ඉත්තා. තව කෙහෙකු ඇවේදින භාරී පැන්තකට වී බලන් ඉත්තා, ඒ දෙපා වැඩි කරන භාරී දිනා. නැම පියවර දෙකක් අතරම ප්‍රං්ඡ නැවතිමක් තියෙනවා. එහෙම නැතිව ඇවේදීන්න බැහැ කෙහෙකුට. ඒ විරාමයක් තියෙනවා. නමුත් එය දැකින්ට අපහසුයි කෙබල නම්. අපට දැකින්න බැරි කමයි මෙහෙන තියන ප්‍රශ්නය. අවධානය සූජ්‍යම වන විට, ස්වභාවික විරාමය පෙනෙන්න පටන් ගන්නවා. ඒ විරාමය දැනෙන්න පටන් ගන්නවා. නැම සිදුවීමකම, තුස්සේලනි පමණක් හෙමෙදි. ගබ්ද වල, සිතුව්ලි වල, කරාවේ ඔය නැමලද්ම, නැම සිදුවීම දෙකක් අතරම, නොසිදුවීම පේන්න පටන් ගන්නවා. කිසිම සිදුවීමක් වෙන්නේ නැහැ ඒ අන්තරයෙහි. නමක් දෙනවා නම කිව නැක්කේ නොසිදුවීමක් වෙනවා. මොහවන් වෙන්නේ නැහැ. ඊළුග සිද්ධිය පටන් ගන්නවා. එයන් ඉවර වෙනවා. මෙයයි විවේකයේ පදනම. මෙම විවේකය භදාගත භාකි දෙයක් හෙමෙදි. නොසිදුවීමක් නදුන්නේ කෙසේ ද? අපට පළවෙනි වනාවර අත්දැකින්න ලැබෙනවා. ඒන්ට පටන් ගන්නවා. අපට සම්බන්ධයක් නැති නිස් බවක්. නැබැයි එය ව්‍යුත්තිය හෙමෙදි. බොහෝ දෙනෙකු වර්දුවා වටහා ගන්න කාරණයක්. ඒ නිසා මෙය කිවයුතුමයි තින් ඇති වෙන ඔය නිස් බවට ව්‍යුත්තිය හෝ තිවෙන කියලා කියන්න යන්න එපා. ඒ නිවෙන හෙමෙදි.

විමුක්තිය යනු අත්දැකීමක් නොවයි. එක් වෙළාවක ලබන පූංචි අත්දැකීමක් නොමෙයි. අවබෝධයක් විමුක්තිය කියන්නේ. සැම වට්ම එම අවබෝධයෙන් තිදුහසේ පිටත් වීම නමයි. විමුක්තිය කියන්නේ.

දෙවනි කාරණය, ඔය සිදුවීම් දෙක අතර, සිදුවීම් දෙකක් අතර ඉඩ නිබෙන බව කිවානේ, භැබැයි ඉඩක් තිබූතාට, ඒ ඉඩ සූජ්‍යම ලෙස නොපෙනෙන පරිදි යටින් එකතු කරනවා මමන්වය විසින්. උඩින් පේන්නේ නැහැ. භැබැයි යටින් එකතු කරනවා මමන්වය විසින්. ඔය හැම සිදුවීම් දෙකක්ම මමන්වයෙන් එකට පුරුද්දහාවා. රීයේ සිටියේ ‘මම’ අද ඉත්තේ ‘මම’ හෝ සිටිනු ලබන ‘මම’. අනිතයේ ‘මම’ හිටිය, වර්තමානයේ ඉත්තන මම, අනාගතයෙන් සිටිනවා. මේ විදිහට මේ තුන් කාලයම එකට සම්බන්ධ කරනු ලබනවා මමන්වය විසින්. එම නිසා මතු පිටින් හිස් බවක් නිබෙනවා වගේ පෙනුනට, ගැහුරින්ම දූන්ත්ත්වයක් නැහැ. මමන්වයයි නිබෙන්නේ යටින්. මැයිමක් අත්ත බලන්න, උඩින් බැලුවවිට, භැම මැයිමක් අතරම ඉඩක් පේනවානේ, බලන්න ඉඩක් තියනවා. එනන ඉඩක් තිබූතාට තනි තුළක්, මේ නැම එකක්ම යටින් සම්බන්ධ කරලා. යට පැත්තෙන් බැලුවහම ඒ ඉඩ නැහැ. එකතු වී නිබෙන්නේ. අනුසාය වගයෙන් මමන්වය ඔය හැම සිදුවීම් දෙකක්ම එකට සම්බන්ධ කරනවා යටින්. උඩින් නොමෙයි, යටින් සම්බන්ධ වෙනවා. ඒ තිහිඛිනාවය, ඉඩ, අවකාශය හිස් බව සමාධියේ ලක්ෂණ. සමාධියේ එක්තරු අත්දැකීමක්. ඒ අත්දැකීම තව ගැහුරු කරගන්න පුළුවන්. තව දිග පළුල කරගන්න පුළුවන්. භැබැයි ඔය නොමෙයි නිවන කියන්නේ. මොකද මෙම සමාධිය යටින් මමන්වය තියනවා. මමන්වය නැති වී නැහැ. මේ සමාධිය යොඟුගන්න විනිවිද දිකීන්න. සමාධි අවස්ථාවකයි මෙය කළ භැක්කේ. කළබල නැති වෙළාවක, ඉඩ හිස් වුනොන් තමයි යට නියෙන්නෙන මොනවිද කිය දිකීන්න පුළුවන්. එහෙම නැත්තාම හැම වට්ම අපේ මත්තිට පිරි නිබෙන්නේ. අනිතයෙන් පිරිලා, අනාගතයෙන් පිරිලා, වර්තමානයෙන් පිරිලා, අගාවෙන් පිරිලා, තරුණින් පිරිලා, වැඩ වලින් පිරිලා, වගකීම් වලින් පිරිලා, මත්තිට සම්පූර්ණයෙන්ම පිරි ඉතිරි ගිය භාප්තයක පත්තලේ මොකක්ද නිබෙන්නේ කිය කාටවක් ඒන්නේ නැහැනේ. ඒ නිසා ඉඩ හිස් විය යුතුමයි. සමාධිය යනු ඉඩ හිස් වෙමක්, තිවරණ වලින් හිස් වූ වේ, අන්න අර යටින් තියන මමන්වය ඒන්න පටන් ගෙනනවා. අවධානයෙන් බැලිය යුතුයි. නිකන්ම ඒන්නේ නැහැ. ඒ නිසා තමයි විපස්සනාවක් අවශ්‍ය වෙන්නේ. විපස්සනා කියන වවනය විවිධ විදිහට තොරනවා, එකක් තමයි, ‘පස්සනා’ කියන්නේ දකිනවා, විනිවිද දකිනවා. එතකොට විනිවිද දැකක්කොත් ඒනවා මේ හැම සිදුවීම් දෙකක්ම, ගබඳ දෙකක්ම එකට ගැට ගහනවා ඇහැනවා. අභ්‍යනු ගමන අභ්‍යන්නේ ‘මට’ ‘මම’ සි අභ්‍යන්වේ. නිතෙනවා, සිතුනු සැකින්ම, ආ කාටද හිතුනේ ? ‘මට’ ‘මමයි’ නිතන්නේ, ‘මම’ එනවා යට තුළක්සේ. අනිත, අනාගත, වර්තමාන, අන්තර්තර භා බාහිර මේ

## “නිවෙන සින”

සියල්ලම අමුණාගෙන, මට, මට, මමයි, මගයි කියමින් යනවා දිගටම. එම නිසායි වෙනිවද දක්නා තුවනාක් අවශ්‍යය වන්නේ, වෙනිවද දක්නා තුවනාක් අප ඇති කරගත යුතු වන්නේ. විද්‍රේශනා සඳහායක් අවශ්‍ය වන්නේ. විද්‍රේශනා සඳහායක් ඇති වෙන්ට, සහ්සුන්තාවය අත්‍යවශ්‍යයි. ඒ සහ්සුන්තාවයේ ඉදාගෙන බලන්න, මොහවද බලන්නේ? ඇහැනවා, ඇසීම සිහියෙන් අහන්න. මුලින්ම වෙන්නේ කුමක්ද බලන්න, මුලින්ම ‘මම’ සිරිනවද අහන්න පෙර? ‘මම’, මම කියන කෙනා ඉන්නවා, එකාට ඇහැනවා, එහෙමද වන්නේ? නැත්නම් මුලින්ම ඇහැනවා, ඉන් පසුව ඇහුණ් මට කියන සිතුවිල්ල අතිවෙනවාද? කුමක්ද වෙන්නේ කිය බලන්ට. මුලින්ම සිද්ධිය වන්නේ කුමක්ද? එසේ බලනවිටයි කෙනෙකට වැටහෙන්නේ, මුලින්ම ඇත්තේ අත්දැකීමක් පමණයි. ඉන්දිය අත්දැකීමක් ලැබෙනවා. ඇහැනවා, ජේනවා, මතක් වෙනවා, සිතු දූනෙනවා, රස දූනෙනවා, සුවද දූනෙනවා, ඒ සිදුවන මොහාතේම අන්න සිතුවිල්ලක් උපදිනවා මමය දැවැවි මටයි පෙනුණේ, ‘මම’යි දාක්කේ, ‘මට’යි නිතුණේ කිය. එය සිතුවිල්ලක් විතරයි. හොඳට බලන්න. ‘මම’ යුතු සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල නැතුවත් ඇහැනවා. ඒ සිතුවිල්ල නටුගත්තේ ආසුන්. ඒ සිතුවිල්ල නැතුවයි මතක් වුයේ. භැබැයි ඒ සැප්තායෙන්ම ඔය භාම අත්දැකීමක්ම බෙන විටම රේඛ විත්තක්කායේදී පහළ වෙන්නේ කුමක්ද? ‘මම’ කියන සිතුවිල්ල. ඒ තමයි පුරුදුද. මම, මමයි. අපේ සිහිය තවත් අප දියුණු කරගත්තොත්, ඔය සිතුවිල්ලත් ඇති තොටි තියෙන්න පුළුවන්. එතනදී ඇහුණා පමණයි. මටද ඇහුණ්? එබද සිතුවිල්ලක් නැහැ. ඇහුණා. ඇහුණු බව දන්නවා, යමක් දූනෙනවා දානුණු බව දන්නවා. අමාරුවක් දූනෙනවා. රිදෙනවා, රිදෙන බව දූනෙනවා එපමණයි. මට රිදානා කිය තිනෙන්නේ නැහැ. මතක් වෙනවා. මතකයන් එනවා. භැබැයි මට මතක් වුණා කියන ඒ මලත්වයේ සිතුවිල්ල එන්නේ නැහැ. එතකොට එතන දැකුත් නැහැ. මොහවා මතක් වුවත් දුකක් නැහැ. මොහවා ඇහුනත්, දුකක් නැහැ. මතක් වුව පමණයි. ඇහුණා පමණයි. සිතුනා විතරයි. දානුනා විතරයි. එතනින් තවතින්නනම් සිහිය මැනවින් දියුණු විය යුතුයි. හොඳටම, උපරිම වශයෙන් දියුණුවේ, වෙශවන් වී, සියුම වී නිබුණාත්, තමයි අන්න අහන්නේ, කවුද? සිහියයි අහන්නේ. ඇහැන්තේ කාටද? සිහියටයි ඇහැන්තේ. මතක් වෙන්තේ කාටද? සිහියට මතක් වෙන්නේ. සිහිය කවදුවත්, මොහවා ඇහුනත් දුකක් හද ගන්නේ නැහැ. මොහවා ඇහුනත් සිහියට තරඟා යන්නේ නම් නැහැ. ආකා කරන්නේන් නැහැ. එයයි විද්‍රේශනාව, සමාධියේ කාර්යය. අප ඒ දෙක ගැනගෙන් කට්‍යා කළේ. පර්තරය හොයන්න යන්න එපා. එය තියන දෙයක්, එය දැකින්ට තරම් සාවඩාන වෙන්න. එය අත්දැකීන්ට තරම් බව නිහඹ වෙන්න. ඔබ නිහඹ වුහොත්, ඔබට නිහඩනාවය ඇහෝවී. ඔබ නිහඩවුහොත් ඔබට ගැඩු ඇසේවී. සියුම ගැඩු ඇසේවී, ඉන් එහාට ගොස් නිහඩනාවයන් ඇසේවී. ඒ

අභුත්‍යෙන් කාටදු? ඒ පූර්ගිනය මතුවෙනකොට ඒ ගැන රිකක් නිතින්හ. ඒ ගැන මෙහෙනි කර බලන්න. කාටදු මේ අභුත්‍යෙන්? කාටදු මේ මතක් වුනේ? මෙහෙන මතක් වූ කෙහෙනක් ඉන්හවදු? නැත්තම් අභ්‍යන්තරේ මතක් විමක් පමණුදු? බලන්න. අස්ථිනෝකයි, අස්සිමකුයි කියා දෙකක් නියෙනවාදු? මොහොතුකට ඒ භාවනාව කර බලන්න. ඔය අභ්‍යන්තර ගබුදත් එක්ක. ඕනෑම ගබුදයකට අභ්‍යන්තර ඉඩ අරින්න. තෝර්ත්නේ නැතිව, බෙදුන්නේ නැතිව, වර්ග කරන්නේ නැතිව, හොඳයි, නරකයි කියා විනිශ්චය කර අභ්‍යන්තරේ, ගැටෙන්නේ නැතුව අභ්‍යන්තර කුමක්ද අභ්‍යන්තර ඕන. කුමක්ද අභ්‍යන්තර හොඳ නැත්තේ. මේ බලාපොරාත්තු දෙකම අභ්‍යන්තරේ මමත්වයෙන්. වට අභ්‍යන්තර ඕන මොනවදු? වට හොඳයෙන්න ඕන මොනවදු? ඒ බලාපොරාත්තු දෙකම අන්තරින්ට. මොනවද අභ්‍යන්තර ඕන, මොනවද හොඳයෙන්න ඕන? ඒ ආගාවන් අතහරින්න. අභ්‍යන්තර දේට විවෘත වෙන්න.....

අඟසේනවා, අසිලක් සිදුවනවා, අසන්හෙකු නැති. මමන්වයෙන් තොරසවන් දීමක්..... හරයට ඩුස්ම අභ්‍යාල්වීම පිට විම වගේ. කවුද ඩුස්ම ගන්නේ? කවුද ආශ්‍යාස කරන්නේ? කවුද පූජ්‍යාස කරන්නේ? .....

මෙනහි තුස්සේම ගත්ත කෙනෙක්, පිටකරන කෙනෙක් නඩහැ. හැබැයි, තුස්සේම ගත්ත මක් භා පිටවීමක් හා සිද්ධ වෙනවා.....

## හොඳයි තව ප්‍රශ්න තියනවාද?

(02) මම කියලා කෙනෙක් ගන්නවාද?

**ପ୍ରତ୍ୟେକଙ୍କୁମା** :- ଭିତନ ଜିଦ୍ଧିତିଲେ କିମିପଦ୍ୟକୁ ଲେନ୍ତିଲା. ଲିଙ୍କକୁ ନମିଦି କଲିଲିନ୍ତମ ଲେନ୍ତିନ ଚିନ ମୋକାଦ୍ଦିଲ କିଯିଲା ତିନେ ଅଧିଷ୍ଠାତ୍ରୀଙ୍କୁ ବିଲାପେଠୀତାତ୍ତ୍ଵକୁ ହାତୁଣେ ଉତ୍ତେନିଲା. କୁମଳକ୍ଷେତ୍ର ବିଷ ଫ୍ରେନ୍ତେନ୍ତେ. ଶିତକୋଠ ମୋହନିଲ ଆରହନ୍ତେ ଚିନ, ମୋହନିଲି ଘରହନ୍ତେ ଚିନ, ମୋହନିଲ ହିନେନ୍ତିର ଚିନ, କିଯା କଲିଲିନ୍ତମ ଅଧିଷ୍ଠାତ୍ରୀଙ୍କୁ ହାତୁଣେ ଉତ୍ତେନିଲା. ଅହାତିରେ ଦେଖେ ନମିଦି ଲେନ୍ତିନ ଚିନ. ତେ ଅପେକ୍ଷାତ ହାତୁଣେନ୍ତେ ମମନ୍ତେଲୁଣେ. ମମନ୍ତେଲୁଣେ ହାତୁଣେନ୍ତେ. ନାମ କିଚିତକୁ ଜିଦ୍ଧିତି ହାତରେ, ହାତରୁଣେ ଲେନ୍ତିର ଚିନ ଲେଯ. ଆରହନ୍ତେ ପାଇଁ ଚିନ ମେ ଦେଖିଲା ପେନ୍ତିର ଚିନ ମେ ଦେଖିଲା ଦୂରିତ ଘରହନ୍ତେ ଚିନ ମେ ରଙ୍ଗ କିଯା କଲିଲିନ୍ତମ ବିଲାପେଠୀତାତ୍ତ୍ଵକୁ, ସଂବାରଯୁକ୍ତ ହାତୁଣେନ ଉତ୍ତେନ ପ୍ରତିଲିପି. ସଂଚେକାର୍ଯ୍ୟକୁ ହାତୁଣେନ ତେ ହାତୁଣେନ ସଂଚେକାର୍ଯ୍ୟ ନମିଦି ଅପ ହୋଇନ୍ତେନ୍ତେ, କିନିନ୍ତେ, ଦ୍ଵିତୀୟନ୍ତେ, ନାସାଯନ୍ତେ, ତେ ଆକାରଯିତେନ୍ତେ ଦୃଶ୍ୟମେ ନିଯେନ୍ତେନ୍ତେ ‘ଅପିତ୍ତୁ ପାରିଲୁଣ୍ୟ ସଂବାର’ ସଂଚେକାର୍ଯ୍ୟନ୍ତେ ନମିଦି ବିକାଶିତ୍ରାଯ ହାତୁଣେନ୍ତେନ୍ତେ. ମେଦ୍ଦି କମିଲିନ୍ତ ହାତୁଣେନ ସଂବାରଯୁକ୍ତ ଆହାର ଦୁଇତିନ ଲେଇ ଅପ ସଂଚେକାର୍ଯ୍ୟକୁ ହାତନ୍ତ ଉପରିଦି, ମେ ମୁରାଙ୍ଗା ପେନ୍ତକୋଠିଲ ମେ ମେ ରକ୍ଷିତ ହୁଏକିଲ ବିଷ ଫ୍ରେନ୍ତେନ୍ତେ କିଯିଲ ତେ ସଂଚେକାର୍ଯ୍ୟ ହାତୁଣେନ ଲେଇରାଣ୍ଡି. ନାମ ବୈଲାଗନ୍ତେନ୍ତେଲା ହାତରେ ମୁରାଙ୍ଗା ଲେଇରାଣ୍ଡି ନିଯେନ୍ତେନ୍ତେ ମୋହନିଲି

## “නිවෙන සින”

රසක්ද කියා අප දුන්නේ නැහැ. කවුරුවත් දුන්නේ නැහැතේ. ඇසින් බලා රස විදින්ට බැහැතේ. නමුත් අතිත අත්දැකීම් ආගුණයේ, අවිද්‍යාවත් සංස්කාරයක් භදාගෙන්නවා. සංඛ්‍යා විස්තුසූත්‍රයකින්මයි අත්දැකීන්න යන්නේ. විස්තුසූත්‍රයක් සකස්විත්තෙක්මින්මි ආහාරය පිළිබඳව. ඒවිස්තුසූත්‍රයට කියනවා, සංඛ්‍යා විස්තුසූත්‍රය කියා, සංඛ්‍යා කියන්නේ සකස්කළ විස්තුසූත්‍රය. සංඛ්‍යා පවිච්‍ය විස්තුසූත්‍රයා. ඒ සකස් කළ විස්තුසූත්‍රයට තමයි, අත්දැකීම ලැබෙන්නේ. මුරුදා අනුහව කරනවිට ඒ අත්දැකීම ලැබෙන්නේ කළින් සකස් කළ විස්තුසූත්‍රයට. නාම රුපය ඇතිකර ගන්නේ, නියන දේ නෙමෙයි පේන්නේ. කොහොමද මුරුදා නියෙන්න ඕනෑ, අප කළින් අත්දැක තිබෙනවා. ඒ රස තියෙන්නට ඕනෑ, ගැටීම, අසනුව විම, සියල්ලම වන්නේ, ඒ රස නැත්නම්, අප කියනවා මුරුදා අද නම් රස නැහැ. අද මුරුදා භරි නැහැ. මෙහෙම නෙමෙයි, රස නැහැ. කවුද එය තිරුණය කළේ? අර සංඛ්‍යා භදාගෙන් කෙනා. සංඛ්‍යා භදාගෙන්නේ අවිද්‍යාව. මමත්වය තමයි භදාගෙන්නේ. එයාට තමයි රස නැත්නේ. භැංච්වටම නියෙන රසවත් එයාට දැනෙන්නේ නැහැ. කිසියම් රසක් නියනවානේ. ඒ රස දැනෙන්නේ නැහැ. ඒ තිසා අප කවුදවත්, පවත්නා රසක් අත්දැක නැහැ. වර්තමානයේ පවතින රසක් අප අත්දැක නැහැ. අප අත්දැක තිබෙන්නේම, අර අතිත මිනුමට සාපේශෘව, ඔව්, ඒ මිනුමයි අප හැමදම අත්දැකීන්නේ. අතිතයමයි යළි යළින් අප අත්දැකීන්නේ. අපට පේන්නේ අතිතය. කවුරුන් නො උවිටි, ගාල්වක කියනවා. ඒ ගාල්වා කියන කෙනා අතිතයේ හිටිය කෙනෙක් නේ. එයාම තමයි මේ පේන්නේ ඇස්සේ දෙකට. එනකාට ඇස්සේ දෙකට තියන දේ නෙමෙයි පේන්නේ. මේ වෙළාවේ නියන දේ නෙමෙයි පේන්නේ. අපට ඇස්සේ දෙකෙන් පේන්නේ අතිතය. අන්න භතුරෙක් කියනවා. භතුරන් කොහොද ඉන්නේ? කොහොද ඉන්නේ භතුරා? පාරද ඉන්නේ භතුරන්. අල්ලපු ගෙදුරද? නැහැ. භතුරන් සිටින්නේ අපේ මනසේ. අපේ අතිතයේ අප භදාගෙන ඉන්නවා අහවල් අය අපේ භතුරන්ය කියන ප්‍රතිරූපය. ඒ ප්‍රතිරූපය නියෙන්නේ ඔවුවේ. අවිද්‍යාවත් සංඛ්‍යා භදාගෙන, සංඛ්‍යා කියන්නේ ප්‍රතිරූප භදාගෙන එයින් සකස් කරගෙන් විස්තුසූත්‍රයකින් නාම රුප භදාගෙන ලෝකයක් අප අත්දැකීනවා ‘නාම රුප පවිච්‍ය සලායනනා’. මෙය වටා ගැනීම භරිම වැදුගෙන්. ඒ ඔවුවේ භදා ප්‍රතිරූපයට අනුව තමයි දැන් දිවිට වැඩි කරන්න සිදුව තිබෙන්නේ. දිව ප්‍රතිසිදු ඉන්දියක් නෙමෙයි. ඇහා ප්‍රතිසිදු සංනිවේදනයක් කරන්නේ නැහැ. රටවනවා. රටවනු බෙනවා මේ භදාගෙන් කෙනාවම රටවිනවා. මේ රටවීමේ ගොස් නම් මෙම ප්‍රශ්නය කවදුවත් විස්තුසූත්‍රයේ නැහැ. නැවත නැවතන් එන්නේ මෙම

වතුයටමයි ආපසු මුලින් පටන් ගන්නවා. උදේ කරා කළානේ මෙහි අවසන් භාගය ගැන. එතැනින් නැවතන් මුලට. ඔන්න දුකක් භදුගෙන ගෝක වී, අඩා, වැලඹි, දෙම්නයට පත්ව, මොනවන් එපා කියන තැනට ගොස් අන් අපායි මේකද පිවෙනය? මේ සඳහාද මෙපමණ මහන්සි වුයේ. උපයාසයෙන් කෙළවර වී නවතින්නේ නැහැ. එතනදී සිතනවා මට පොඩි වැරදිමක් වුතෙන්, නැවත නම් ඔහාම මෝඩ කමක් කරන්නේ නැහැ කියා වෙන මෝඩ කමක් කරන්න පටන් ගන්නවා. නැවතන් අවිද්‍යාවෙන්, සංස්කාරයක් භදුගෙන යනවා. මෙම මුලික මෝඩ කම තේරේන්නේ නැහැ. අවිද්‍යාවේදී තේරේන්නේ නැහැ. සංස්කාර භදුන කොට තේරේන්නේ නැහැ. වියුද්ධාත්‍යා භැඳෙන කොට තේරේන්නේ නැහැ. භාම රැස්ප, සලුයනහ, එස්ස, වේද්‍යා, තත්ත්ව, උපාදන, භව, ජාති ඒ එකක්දීවන් තේරේන්නේ නැහැ. දක විදින කොට. ආපසු කම්පනයට පත් වෙන කොට තමයි දැනෙන්නේ මෝඩ කමක්නේ කියා. සමස්ත වර්දම කවදාවන් අප භදුන්නේ නැහැ. සිතන්නේ නැහැ මේ සසර පද්ධිතියම වැරදි කියා සිතන්නේ නැහැ. පොඩි වැරදුදුක් කියා පමණයි සිතන්නේ.

බන්ධනාගාර වලට යනවා ඒ අත්තන් සමඟ කරාකරන්න. පොඩි වැරදි ලෙක වැරදි කළ අය ඉන්නවා. වැරදි නැති අයත් ඉන්නවා. එලියේ සිටිය යුතු අය ඇතුළු ඉන්නවා. හරියට ඇතුළු සිටිය යුතු අය එලියේ ඉන්නවා වශේ. ඔය සමහර වැරදි, ගැට කැපීම කියන්නකා එහෙම කෙනෙකු, සමඟ කරා කළවිට, බසයකදී මුදල් පසුම්බිය සොරකම් කර දැන් හිරේ, ඒ අයට ප්‍රහතු කර නිබෙනවා මුදල් පසුම්බිය වෙන කෙනෙකුගේ අතට පත්කරන්න ඊළ තියා ගන්න එපා. එහෙම නැත්තම ඉක්මනින්ම බස්ලිකන් බැහැලා යන්න. එසේ නොකළ නිසා තමයි අහුවුත්නේ. ඒ නිසා තමයි හිරේ ඉන්නේ. හිරේ ඉන්නේ කුමක් නිසාද? අනුන්ගේ පසුම්බිය නොරකම් කළ නිසා නොමයි, කවදාවන් නිතෙන්නේ නැහැ, තමන් නොරකම් කළ නිසා හිරේ ඉන්නේ කියා. සොරකම් කර සැනින් තමන් වෙන කෙනෙකුගේ අතට පත් කළේ නැති හින්දා තමයි හිරේ ඉන්නේ. එහෙමයි නිතෙන්නේ. එම නිසා හිරේ සිටින් සැලුපුම් කරන්නේ ඊළ වතාවේ කොහොමද අහුනොවී සොරකම් කරන්නේ. සොරකම් කිරීම නැමති මුලික වරද නොකර සිටිමට නොමයි කළුපනා කරන්නේ. අප දක සමඟ භාම විටම බලන්නේ ප්‍රං්ඡි වැරදිමක් වුත්‍යා කියායි. ඒ ප්‍රං්ඡි වැරදිම නැමදම වෙනවා. ඊළ වතාවේ සිදුවන්නේ වෙන වැරදිමක්. එහෙම නොමයි, මේ සමස්තයම වැරදියි. අවිද්‍යාවේ සිට සියල්ලම වැරදියි, එකක් නොමයි. සංඛාරයක් භදුගන්නේ නැතිව සිදු වෙන දේ බලන්න පුරුද වෙන්න. එයයි වැදුගන් වන්නේ. වෙන දේ බලන්න. කුමක්ද ඇහෙත්තට ඕනෑ, මොකක්ද ඇහෙත්ත නොද නැත්නේ, මොන රසද දැනෙන්ට ඕනෑ, මොන රසද අවශ්‍ය නැත්නේ. එසේ කියන්නේ කවද? අවිද්‍යාවයි. එසේ කියන්නේ මමත්වය. ඒවා පැත්තකට කර බලන්න කුමක්ද ඇහෙත්නේ?

## “නිඛෙන සින”

අභෙනවා නම් මොනවද අභෙන්නේ? දැනෙනවා නම් මොනවද දැනෙන්නේ? එපමණයි. එනකාට අන්න “විෂේෂ ප්‍රධාන විසංඛාරං” දැන් එනහ නියෙන්නේ විද්‍යාව, අවිද්‍යාව නෙමෙයි. කුමක්ද විය යුත්තේ කියා සෙවීම නෙමෙයින් විද්‍යාවන් කරන්නේ, වෙන්නේ කුමක්ද කියා බලන්න. විද්‍යාවන් කරන්නේ, වෙන්නේ මොකක්ද? කෙහෙමද? කොහොමද මෙය සිදු වෙන්නේ? විද්‍යාවන් කරන්නේ එයයි. “විෂේෂ ප්‍රධාන විසංඛාරං” සංස්කාරයක් නෑ. සිදුවන දේ ට විවෘත වෙනවා එපමණයි. එනකාට එනහ නැහැ පුද්ගලයෙකු සිදු වන දේ නොදි නරකයි කියන. සිදුවන දේ ට අභෙන ගැටෙන. වෙන්ට ඕන මොකක්ද කියා කලින්ම නිතා ගත්තෙන්නේ අභෙනන්නේ භා ගැටෙන්නේ. ඒ සිතාගත් ආකාරයටම වූහොත් ඇභෙනවා, නොවූහොත් ගැටෙනවා. දැන් එබඳ කේන්දුයක් නැහැ සැලසුමක් නැහැ. සිදුවීමක් පමණයි. සිදුවීම වෙනවා. සිදුවීම නවතින්නේ නැහැ. නැබැයි අනාත්ම විදිහට. පුද්ගලයෙකු කේන්දු කර ගන්නේ නැතිව සිදුවීම වෙනවා.

(03) ප්‍රශ්න දෙකක් අසා තිබෙනවා. මා නිකන්තේ ඒවාට තුළකර ලුණිණා. සමාධිය ගැන. ප්‍රශ්නයක්. සමාධිය අක්කේනෙකාට ඒ බ්‍රහ්ම ඇතෙන්නේ කියා.

උපදේශකෙනුමා :- සමාධිය කියන්නේ විසිරෙන ගතිය අඩුවෙන බව, දැනෙනවා. එය සම්මා සමාධියේ ලක්ෂණයක්. සිනියන් ඇතිවෙන සමාධියේ ලක්ෂණයක්, සම්මා සනියට පසුවන් සම්මා සමාධිය තිබෙන්නේ. සිනියේ ප්‍රතිච්ලයක් භාරියටයි සමාධිය ඇතිවෙන්නේ. වෙනදේ දැන්නවා. නිත දුවන විට දුවන බව දැන්නවා. දුවන්නේ නැතිවිටදී දුවන්නේ නැති බවත් දැන්නවා. නිවර්තා නියන කොට නිවර්තා නියන බව දැන්නවා. නිවර්තා නැත්තම් නිවර්තා නැති බව දැන්නවා. එබඳ සිනියක් නැති සමාධින් නියනවා. සිනිය නැතිව ඇතිවෙන සමාධින් නියනවා. ඒවා මේවා මේවා සමාධි මිය සම්මා සමාධි නෙමෙයි. එයින් ලෙස ප්‍රයෝගනයක් නැහැ. කළාව නියාත් නිලේ ඒකග්‍රනාවයක් එන්න පුළුවන්. එයන් ඒකග්‍රනාවයක් නමයි. නියාත් සමහර විට ඒකග්‍රනාවයක් එන්න පුළුවන්. එයන් ඒකග්‍රනාවයක් නැතින් නියනවා නියන්න බැහැ. එය වෙනස්.

හැබැයි මේ පළවෙති දියානය, දෙවන දියානය, තුන්වෙති දියානය, ඒවා තීර්ත්‍ය කරන්න නම් එස්ම සැක්‍රනාය තිබිය යුතුයි. නැත්තම් ගුරුවරයෙකු සිටිය යුතුයි. කලින් අසා ඉගෙන ගෙන තිබිය යුතුයි. නැත්තම් කියවා නියන්න ඕන. නැතිනම්, කළුසාමා මිතුයෙකු සමග කරා කරන විටදී නාම පදු ඉගෙනගන්න. නමත් එසේ “නම්” දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආපසු මතුවන්නේ මලත්වය. මම ඉත්තන් පළවෙති දියානයේ, තාම පළවෙති දියානයට ඇවිත් නැහැ. දැන් දෙවන දියානයේ එහෙම මමත්වයෙන් යන්ට භදන්න එපා මේ ගමන. වැදගත්

වත්තේ සිදු වන දේ දැන ගැනීම. ධියානයක් ලැබුවා කියන්නේ නමක් නේ. සිද්ධියකට නමක් දෙනවා. නම ඕන නැහැ. කුමක්ද වෙන්නේ බලන්න. හිතේ සතුට තියෙනවා නම් සතුට තියෙනවා, ගරිරය සැහැල්ලුනම්, සැහැල්ලුයි. හිත තමන් පළ තිබෙනවානම්, තමන් පළම තියන බව, ඒවා දැනගත්තේ. කමටහන් කියන්නේ ඒවා තමයි කමටහන් යනු තමන්ට, තමන්ට දෑකින්න උපකාර වන කැඩපතක්, ඇත්ත දැන ගත්ත කැඩපතක් සහ උපකරණයක්. 84,000ක් බේම ස්ක්නන්ය කියන්නේ කමටහන් 84,000ක්. බුදුරජාතාන්වහන්සේගේ බොහෝ දේශනාවත් ගත්තහම තියෙන්නේ කමටහන් එනිසා බොහෝ වූ දේශනා අවසානයේ ඒ අසා සිටි පිරිස බේමාවබෝධය ලැබුවා කියා කියෙනවා. භාම දේශනාවකම නෙමෙයි. නමුත් බොහෝ වූ දේශනා අවසානයේ ඒ අසා සිටි පිරිස බේමාවබෝධය ලැබුවා. දේශනාවක, තියෙන්නේ කමටහන්. සම සත්‍යලිස් කර්මස්ථාන කියලා 40 කට විතර කමටහන් සිමා වෙන්නේ නැහැ. කොයි බුද්ධ දේශනාව ගත්තත්, කමටහනක්, තොටුපොලක්, දෙරුවෙක්, බෙහෙනක්, කමටහන් කියන්නේ බෙහෙනක්. බේමය කියන්නේ බෙහෙනක් බුදුරජාතාන්වහන්සේ කියන්නේ වෛද්‍යවරයෙක්. ‘සත්’ හට වන බව දුකට වෙදනුන්, මේ ප්‍රං්ඡ හෙමබිරිස්සා උනාට වෛද්‍යවරයෙකුයිම නෙමෙයි. සත්වයන් හට සිද්ධ වෙන භවය නැමැති දුකට, සංසාරක රෝගයට වෛද්‍යවරයෙක්. ඒ සංසාරක රෝගයට ඉන්නේ එකම එකම එක වෛද්‍යවරයායි. බුදුරජාතාන්වහන්සේ පමණයි. එනෑකාට උන්වහන්සේ ඒ දේශනා කළ බේමය බෙහෙනක්. දුක නැමැති රෝගයට බෙහෙනක්. පැහැදිලිව තෝරැම ගත්ත. වෛද්‍යවරයෙක් සිටෙනවා. ඒ වෛද්‍යවරයා සොයා ගත්ත වෙදුකම තියෙනවා. බෙහෙන් තියෙනවා. ඒ සියලු තියාගෙන අයිද දුක් විදින්නේ? අයි ද දුක් විදින්නේ? අහන්න ඒ ප්‍රශ්නය ඔබෙන්ම අහන්න. ‘බම්මෝසඩ සමං නහී ඒවං පිවට තික්වේ’ දහම හා සමාන තවත් ඔසුවක් නා. “ඒවං පිවට” එය පාහය කරන්න. බුදුරජාතාන්වහන්සේ රෝගය කුමක්ද කියා තොයා ගත්තා. සංසාරක වගයෙන්, උන්වහන්සේට වැඳි තිබූ රෝගය උන්වහන්සේ සොයා ගත්තා, ලෙසේට හේතුව සොයා ගත්තා, එය සුව කරන්න පුළුවන් රෝගයක් බවන් තොයා ගත්තා, සුව කරන විභාග සොයා ගත්තා. වතුරාස් සත්‍යය යනු එයයි. ලෙසේයි, ලෙසේට හේතුවයි, සුව කරන්න පුළුවන් පුළුවන් කියන කාරණයයි, සුව කරන මාර්ගය. එනෑකාට උන්වහන්සේ ඒ මාර්ගයේ ගමන් කළා. ගමන් කර ඒ අවබෝධය ලැබුවා. ලෙසේ සුව වුවා. උන්වහන්සේ පුර්ණ තිරෝගි හාවයට පත්ව අපට කියනවා මය අඩහ, දුක් වෙන, වැලපෙන, ගොක කරන ඔබ මේ බෙහෙන බොහෝ. මෙන්න බෙහෙන. උන්වහන්සේ අපේ අහට දෙනවා. ලෙසේ කුමක්ද කියා තොයා ගත්ත ඕනත් නැහැ. ඒ වෙනුවෙන් කාලය කා දමන්න අවශ්‍ය නා. බෙහෙන් භාය තොය ඉන්න ඕනත් නැහැ. ලෙසේ කුමක්ද කියන එකන් කියනවා. බෙහෙන කුමක්ද කියන

## “නියෙන සින”

ඒකත් කියනවා. බුදුන්වහන්සේ කර්ණාවෙන් වදාරන්නේ කුමක්ද, බොත්න. ඒ රිකවත් කරන්නේ නැති එකත් ප්‍රග්නය. අපට ලෙඩින් හොයාගෙන බෙහෙතුත් හොය ගත්ත වුනාහම් කොහොමත් කරගත්ත එකක් නැහැ. උන්වහන්සේ අපේ ලෙඩි කුමක්ද කියා හෙවතේ. උන්වහන්සේ වෙනුවෙන් හෙමෙද. අප අකා තියන විදිහට බොහෝම ඉස්සර උන්වහන්සේට සහිප කරගත්ත තිබුණා සංසාර රෝගය. බොහාම ඉස්සර. අවුරුද්දකට දෙකට හෙමෙද බොහාම ඉස්සර. ඒ පුළුවත් කම තියෙදීද උන්වහන්සේ අප වෙනුවෙන් මේ ලෙඩි කුමක්ද, ලෙඩි නැදුන්නේ මොන තිසාද, කොහාමද සහිප කරගත්තේ, කියා සොයමින් දිරිස වූ පරිජ්‍යනායක් කරමින් ආවා. දැන් පුංචි ලෙඩිකට වුන්ත වෙදුනවරයෙක කොපමත් පරිජ්‍යනා කරනවාද, එබඳ පුංචි ලෙඩික් හෙමෙදින් මේ සංසාරික ලෙඩි, හොය ගෙන ආවා, රෝගීයකියේ රෝගය ගැන සොයමින් ආවේ. සහිප කරගත්ත පුළුවන් කම තියෙදීන්. කවුද එබඳ කැප කිරීමක් කරන්නේ? කවුද ඔබ වෙනුවෙන් එබඳ කැප කිරීමක් කර තිබන්නේ? එකම එක අවුරුද්දක් කවුරුන් හෝ කැප කරනවාද? නැහැ කිසි කොහොතු නැහැ. ලෙඩින් හොය ගත්තා. බෙහෙත් හොය ගත්තා. බෙහෙත් භදා අපට දුන්නා, මෙන්න, බොත්න. එපමත්තායි අපට කරන්න තියෙන්නේ. කොපමත් සරල ද මේ බෙහෙත? අපට කිවිවේ නැහැනේ භතර විටන් ගිනි ගොඩවල් 4ක් - ගැලගෙන පිවිව ඉන්න කියා. එසේ කිදු ගාස්තාවරයෙකු හෙමෙද නේ බුදුරජාණන්වහන්සේ. එබඳ කමවහන් දුන් ගාස්තාවරයා හිටියානේ. ඇදන් ඉන්නවා. බුදුරජාණන්වහන්සේ එබඳ ගාස්තාවරයෙකු නොවෙයි. සිඟියෙන් ඉන්න. බැලන්න කුමක්ද වෙන්නේ. වර්හමානයේ ඉදුගෙන බලන්න. තමන්ගේ සංඛාර අනහරින්න. බොහාම ලේසියි. සෙසු ගාස්තාවරයාන්ට සාපේශ්චට හරිම සරලයි. කමවහනක් කියන්නේ බෙහෙතක්. මිය සියල්ලම බෙහෙත් තමයි. නමුත් ගැලපෙන බෙහෙත. අපටම ගැලපෙන බෙහෙත අප හොය ගත යුතුයි. වියයි ඊළුග ගැටැවි. බෙහෙත් ගත්තේ නැතිව බෙහෙත් ගැන ඉගෙන ගත්ත ගිහාම ලොකු ගැටැවි මතුවෙනවා. කුමක්ද බෙහෙත සහ කුමක්ද බෙහෙතක් හොවන්නේ කියා හොය ගත්ත බැරි වෙනවා, සංකීර්තා මාධ්‍ය නිසා. බුදුරජාණන්වහන්සේගේ කාලයේ නම් උන්වහන්සේ පිරිසකට බණක් කිවා, යාබද ගමට උන්වහන්සේ වැඩිම කරා. මේ ගමේ සිටි පිරිස, උන්වහන්සේ දිපු බෙහෙත ගත්තා. ඒ බෙහෙත ගනීමින් ඒ අය එම ගම්ම පිවත් වුවා. එමනිසා සූව වුනා. මේ ගමේ දේශනයක් කර උන්වහන්සේගේ ඊළුග ගමට වැඩියාම, මේ ගමේ අය, අර ගමට ගියේ නැහැ. අර ගමට මොකක්ද දෙන බෙහෙත කියා හොයත්ත. අපට දිපු බෙහෙත නම් මෙකයි. ඒ අයට මොකක්ද දෙන්න කියා හොයත්ත. අපට දිපු බෙහෙත නම් මෙකයි. ඒ අයට විනිෂ්ටවක් හෙමෙද අපට වෙලා තියෙන්නේ නාස්ථනායයි, සන්නිවේදනයයි

සමග. ජාතික නාලිකාවේ දෙන බෙහෙන මොකක්ද?, ස්වර්ණවාහිනීයේ දෙන බෙහෙන මොකක්ද?. මේ පොතේ දෙන බෙහෙන කුමක්ද?, අර පොතේ දෙන බෙහෙන කුමක්ද?, දැන් අන්තිමට බෙහෙන් වැඩිවේ ලෙඩි හැදෙනවා. ආනාපාන සතිය කරන කුම කොපමතා තිබෙනවද, කුමක්ද හරිම හරි කුමය?. කවුරුවත් දැන්නේ නැහැ. මෙමත් භාවනාව කරන හරි කුමය මොකක්ද? කුම එකයි නම් දැන්නේ එය අප කෙසේ හෝ කරගන්නවා. දෙකක් දැන ගත් ගමන්ම සැකයක් එනවා. එකක් රිකක් කරනවා. රේලුග එක තව රිකක් කරනවා. දෙකන් කුමක්ද තිවැරදි? කුම තුනක් දැනගත්තාම සැකය වැඩියි. තුන් ගුණයක්. එසේ ගොස් දැනුමයි, සැකයි වැඩි වනවිට, විවිධවූ වැඩියි. බෙහෙන් වැඩියි. ලෙඩිත් වැඩියි. ඔය කමටහන්, පසුපසු වැඩිය එලවන්න එපා. යමිකසි කුමයට පිටත් වෙනකාට තමන්ට තේරෙනවා නම් තරහ අඩුවෙන බව, ඒ කුමයට පිටත් වෙන්න. කිසියම් කුමයකට තිනන විට සහ, කටයුතු කරන කොට අපටම තේරෙනවා නම් දක අඩුවෙනවා, අසහනය අඩුවෙනවා, සැනසිල්ල වැඩි වෙනවා කියා ඒ විදිහට පිටත් වෙමු. එපමතායි.

හොඳයි එහෙනම් අදට ඇතිනේ. මෙක උත්සහයක් නැම දෙනාම ගත්තා. මෙක උත්සහයක්. මා එපමතා බලාපෙරාත්තු වුහෙන් නැහැ. මෙහෙම උදේ 8 ඉදුලා තැන්දුවේ 5 වෙනකන් කිසි පහසුකමක් නැති තැහැක වාසි වී ඉදියි කියා. නමුත් එසේ හිටියා. වර්යය කළා. කැප කිරීම කළා. එයින් ප්‍රතිඵලත් තියෙනවා. සමහරවිට ඒ ප්‍රතිඵල අපට අදුම තේරෙන්නේ නැති වේවි. නමුත් සාමාන්‍ය පිටතයට ගියපසු තේරෙයි, තමත් වෙනදාට වඩා සුව වූ කෙනෙක බව, දක අඩු වූ කෙනෙක බව, දක අඩුවෙන ඇති කරගන්න කෙනෙක බව. අප අපට දෙන දක අඩුවන විට, අතින් අයට දෙන දකන් අඩුකරනවා, ඒ අයටන් අප තිසා ඇති වන්තේ සැනසිල්ලක්.

හොඳයි, එහෙම නම් අද වැඩිසටහන අවසාන කරමු. මේ වැඩිසටහන අදට මෙතනින් අවසන් වුනාට, රේය කිවා වගේ මේ කට්ටා කළඳේ, පුහුණු කළඳේ ගෙදරට ගෙනියන්න. බලන්න කොපමතා දුරට සිහිය තියාගෙන ඉන්න පුළුවන්ද, ඇලෙන්නේ, ගැටීම, ඒවා ඇති වෙනකාට නැඹුගන්න පුළුවන්ද, සංඛාර මෙකුවට භදුගන්නේ නැතිව ඉන්න පුළුවන්ද කියා. ඒ අධිෂ්ථානය ඇති කරගන්න. ඒ අධිෂ්ථානයෙන් අපි සමුගෙමු.

නැම දෙනාටම තෙරුවන් සර්තුයි!

## භාවනාව - වාචිවී, සිටගෙන භා සක්මන

කඹුදු මිතුවරුන්, අද මේ ප්‍රහුතුවේ තුන් වෙනි දුවය, අප රික වේලවක්, මේ නැවම් උදෑසෙන, මේ ලස්සන උදෑසෙන මේ නිරු එළියෙන් ආලෝකමන් වූ උදෑසෙන, භාවනා කරමු.

තමන්ට පහසුයි කිය තිනෙන ඉරුයවිත වාචිවෙන්න...

අපේ හැම ලොකික කටයුත්තකටම උපන් දවසේ සිට, සේල්ලම් කරන්නට, ඉගෙන ගන්ට, රැකියාව කරන්න මේ හැම දේටම උදව් වූ, බැහැදි නොකි තුස්ම, මේ මොහොතේ තිත හදාගත්තනටත් උදව් කරනවා. පිවිතය අවබෝධ කර ගැනීම සඳහාත්, උපකාරී වෙනවා. තුස්ම හැම මොහොතාකම එම උපකාරය ඔබට සහ මට, නොමුසුරුව තිලිනා කරනවා. සිහියෙන් සිටීමෙන් පමණයි ඒ උදව් ගන්න පුළුවන්....

කිසිම කළබලයක් අවශ්‍ය නැහැ. තුස්ම දැන ගන්නට හඳුස්සි වෙන්ට එපා. ඔබට ඔබේම ආශ්‍යවාසය, ඔබේම ප්‍රශ්නවාසය දැනෙන තෙක් සන්සුන්ව ඉන්න...

කළුපනාවන් අත නරන්න. ඔය මතක් වෙන හැමදෙයක් ගැනම ඔබන් මාන්, සිය දහස් වාරයක් අතිනයේ දී කළුපනා කළා. මතකයට එන ඔය හැම සිද වීමක් ගැනම සිය දහස් වාරයක්, කළුපනා කරන්නට ඔබන් මටත්, අනාගතයේ කාලය නිබෙවි. මේ මොහොත මේ වර්තමාන මොහොත නාස්ති කරන්න එපා, ඒ සඳහා....

අතිනයේ සිය දහස් වාරයක් කළුපනා කළ ඒ සිතුවීලි, නැවත ඔබ වෙනට ඇවෙන් ඔබේ අවධානය පැහැර ගන්නට උත්සාහ කරාවි. ඒ එළිබඳ සාධාන වෙන්න. ඒ කළුපනාවන් සිහියෙන් අදානාගෙන අත්හරන්න. කළුපනා කරන සිතින් ඔබ තිදහස් ව්‍යවහාර් පමණයි. වර්තමානය පේන්නේ. මේ මොහොත පෙනෙන්නේ. මේ මොහොතේ සිදුවින තුස්ම ඔබට දැනෙන්නේ...

අශ්‍යවාසය ඔබට කරන උපකාරය පෙනෙනවාද? ප්‍රශ්නවාසය කරන උපකාරය සිහියෙන් අත් දැකින්න...

මතකයන් සහ සිතුවීලි, යනු ඇත්තක් නොවයි. ඔය කිසිම සිදුවීමක් මේ මොහොතේ සිදුවන්නේ නැහැ. මනසින්, අතින පවතිකා වල පිවත් වීම අත ඩරින්න...

කිසිද දකක්, ගැකයක්, වේදනාවක්, ප්‍රතිච්‍රිතක් සහ බුම්නයක් නැති මේ මොහොතේ සංසීධීව පිවත් වෙන්න, ආශ්‍යවාසයේ උදෑවිවෙන් භා ප්‍රශ්නවාසයේ උපකාරයෙන්....

ආශ්‍යවාසයේදී සිතුවීලි අනහරින්නට ප්‍රහුතු වෙන්න...,

ප්‍රශ්නවාසයේදීත් සිතුවීලි අත්හරින්ට ප්‍රහුතු වෙන්න....

සතුටුප්‍රයක වේවා, අසතුටුප්‍රයක වේවා සිනැම සිතුවිල්ලක් අත හරින්න පුරුදු වෙන්න. සතුට අල්ලා ගන්නා ඔබ, අසතුටට ඇරුණුම් කරනවා. සතුටුප්‍රයක සිතුවිල් ඔබ විසින් අල්ල ගතු ලබන විට, අසතුට දායක මතකයන් විසින් ඔබව ගුහනාය කරනු ලබනවා. හැම කල්පනාවක්ම ඇවින් ගියාවේ. හරියට නූස්ම ඇවින් යනවා සේ....

ඒ නිදහස් සින යොමු කරන්න ඉරියවිට, ගේරුයට, සමහර විට වේදනා, කැක්කුම් නිරි වැටීම් ඇති බව දැනෙයි. ගේරුයේ,.....

නමුත් සින සැහැල්ලයි නිත නිදහස්....

එම අවබෝධයෙන්ද සිනියෙන්ද යුතුව දැන් ඉරියවිට වෙනස් කර, නිරි වැටීම් සම්පූර්ණයෙන්ම නැති වූ පසු, නිට ගන්න. ඉරියවිට වෙනස් කිරීමේදී දිගටම සිනිය පවත්වාගෙන යන්න. ඉරියවිට වෙනස් කිරීමත් භාවනාවක් බව අත් දැකින්න...

මෙන ඉරියවිට නිරියන් සිතුවිල් එනවා....

ශිනැම සිතුවිල්ලකට ඇවින් යන්න ඉඩිදෙන්න. සිනැම දෙයක් මතක් වෙන්න ඉඩ අරින්න. උවමානාවෙන් කිසිවක් මතක් තොකාට, මතක් වෙන, මතක් වෙන සිතුවිල්ල හඳුනාගන්න.....

ඔබ මෙතන සිටිගෙන සිටිනවා පමණයි. ඉරියවිට අමතක කරන්න එපා. මෙතන සිටිගෙන සිටින ඔබට මතක් වෙනවා පමණයි අතිතය....

දැන් සම්පූර්ණ අවධානය පාදුකාට, දෙපතුල් වලට මහපොලාවේ ස්පර්යයට යොමු කරන්න...

එම අවධානයෙන් සක්මන් භාවනාවේ යෙදෙන්න. අප සක්මන් භාවනාව පුරුදු වුවා. සිනියෙන් ඇවිදිනවා, ඇවිදිමේ දී සිදුවන දේවල් අදානාගන්නවා. දැනෙන දේ, ස්පර්යය, බර, සැහැල්ලව සහ ඇවිදින බව දන්නවා. පා ඔසවන තබන බව දන්නවා. ඔබ වෙන කල්පනාවක, ගේරුය පමණක් ඇවිදිනවා හෙවෙයි.

ඒ සමගම හැකි තරම් මඳුව, මොලොක්ව ඇවිදින්නට බලන්න. හරියට මල් උඩ ඇවිදිනවා වගේ. මඳුව මොලොක්ව හෙමතිට, මහපොලාවට බරක් තොවන සේ බලන්න සිනියෙන් ඇවිදින්න.

මේ ගාලාවත්, මළුවත් සක්මන් භාවනාව පුරුදු වෙන්න. සිනුව ඇහෙන විට තේ පානයට එන්න. තේ පානයෙන් පසු, නැවත ගාලාවේ අප භාවනා කරමු.

## මෙමත්‍ය භාවනාව

සහැල්ලවන් වාසිවෙන්න. ඉරියවිව ගේරය සහැල්ලයි. විවිධ වගකීම් ඒ වගේම කාර්යබහුලන්වය ඉලක්ක, ඉලක්ක සාර්ථක කරගන්නට ගන්න වීර්යය, අසාර්ථක වීම මේ සියල්ල මද කොහොකට දැනෙන්නේ පිවිතය මහා බරක් විදිහට. වගකීම් වාසිවෙන්න, වැසිවෙන්න සහ කාර්යබහුල වන්න, වන්න, භාරදුර ඉලක්ක හතා යන්නට සිදුවන විට, කොපමතා වෙහෙසුනත් බ්ලාපොරාත්තු කඩ වන විට, කොහොකට තමන්වම එපා වෙනවා, තමන්වම රැස්සන්නේ නැතිවෙනවා.

තමන්වම රැස්සන්නේ නැති කොහොටු, බොහෝම ඉක්මනටම අනුත්වන්, සමාප්‍යන්, රස්සාවන්, ගෙදුරන්, ලෝකයේ රැස්සන්නේ නැති වෙනවා. එබද වූ නැති නම්, එබද නැතැකට ආසන්න නැතැකයි බොහෝ දෙනෙකු පිවන් වෙන්නේ, සාමාන්‍ය සමාප්‍යයේ. තමනුත් කරදුරයක්, ගෙදුරන් කරදුරයක්, රස්සාවන් කරදුරයක්, ඉගෙනීමන් කරදුරයක්, උගන්වන අයන් කරදුරයක්, ගනුදෙනු කාර්යනුත් කරදුරයක්, නැමෙම්ම.

හමුන් මේ මෙහෙන් ඔබට ඔබට දැනෙන්නේ කොහොම ද? මේ දින කිහිපය පුරා ඔබ ගත් උත්සාහයේ ප්‍රතිච්ඡලයක් සේ ඔබම සැහසිල්ල අත්දැකින විට, ඔබට, ඔබේ වටිනාකම, ඔබේ ආධ්‍යාත්මික වටිනාකම, දැනෙන්න පටන් ගන්වනා. කිසියම් වූ කාසික, මානසික සුවයක්, සැහසිල්ලක්, සංසිද්ධිමක් අත්දැකිනවා ද, එය කාගෙන්වත් ඔබට ලැබුණු ත්‍යාගයක් නොමෙයි. ඔබ විසින්ම උපය ගනු ලැබුවක් එය ඔබට ලැබුණ් ඔබන්මයි. තමන් දිනාම බලන්න, තමන්ගේ ආධ්‍යාත්මික මිතුයකු දිනා බලන විදිහට. ඔබට සිටින සම්පත්ම වූන්, වැදුගන්ම වූන් කළුයා මිතුය ඔබමයි. හදවතින්ම, හදවතින්ම තමන් දිනා බලන්න මිතුන්වයෙන්, ගොරවයෙන් සහ කැහවේදීව.

සැහසිල්ල සෞය ගන්නට තමන් තුළ තිබෙන උනන්දුව අගය කරන්න. ඒ උනන්දුව නිසා මේ පුරා දින තුනක් ඔබ කළ කැපවීම අගය කරන්න. රැකියාව කැපකළා, විනෝදය කැපකළා, තවත් වගකීම් කැපකළා. තමන් තුළ ඇති ආධ්‍යාත්මික උනන්දුව සහ කැපකිරීම හදවතින්ම අගය කරමින් මිතුන්වයෙන්, මෙමත්‍යෙන් හා ගොරවයෙන් තමන් දෙසම බලමින්, හදවතින්ම, ප්‍රාර්ථනා කරන්න, මේ ආධ්‍යාත්මික මගෙනි, අවසානය නොකැඩී නතර නොවේ, මේ ගමන යන්නට තමන්ට හැකිවේවා!

දැන් අවධානය යොමු කරන්න, අපත් සමග එකට භාවනා කරන, සේසු කළුයා මිතුයන් කෙරෙනි. මේ ගාලාවෙනි සිටින, සේසු ආධ්‍යාත්මික මිතුයන් කෙරෙනි. ඒ හැම දෙනාමන්, විශාල කැපකිරීමක් කරමිනුයි මෙනන සිටින්නේ.

ලොකු ආධ්‍යාත්මික උනන්දුවකිනුයි, මේ කටයුතු කරන්නේ. එමෙන්ම අපි මහක් කරගමු බබට සහ මට සිරින, සියලුම කළයාතු මිත්‍යන්, මේ ගාලාව තුළත්, ගාලාවන් එපිටත්, හිත හඳුගන්නට වචනයකින් හෝ අපට මග පෙන්වු, මග පෙන්වන.

අප මේ දහම් මගෙනි තිබේ නැහැ, තුද කළා වී නැහැ. ආදර්ශ තිබෙනවා, මග පෙන්වීම් තිබෙනවා, දිරිගැන්වීම් තිබෙනවා. ඒ හිසයි අප අද මෙනහ සිරින්නේ. අයය කරමින් මෙහන සිරින සහ මෙහන නොසිරින, එම සියලුම කළයාතු මිත්‍යන්, ඒ හැමදෙනාගේම, ආධ්‍යාත්මික උනන්දුවත්, කැපකිරීමත්, හඳුවතින්ම අගයකරමින් අපි කානවේදී මෙම්තිය පතුරුවමු. ඒ හැම දෙනාම කෙරෙනි.

උපරිම සැහසිල්ල, උපරිම නිවීම ඒ හැමදෙනාටම වේවා!

සියලුම කළයාතු මිත්‍යන්, සතුටින් සහ සැහසිල්ලන් යුතුව, මේ දහම් මගෙනි පිය මතින්වා!

මහක් කරගමු, අපේ පවුල් ඇත්තන්ව, නකුණුයින්ව, යහළුවන් හා යෙහෙලියන්ව, අපේ එදිනෙදා කටයුතු වලට උපකාර කරන, අපට රැක බලා ගන්න, අපේ වශයිම් බෙදා හඳු ගන්න අපට ආදරය කරන, ඒ හැම දෙනාවම, මේ මොහොත් අපි හඳුවතින්ම සිහිපත් කරගමු. අපව සතුටින් තබන්නට වෙහෙසන හැම දෙනාවම, සිහිපත් කරගනිමු. ඒ ඇත්තන් කරන්නේ මෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.

ප්‍රශ්නවන්ද තත්ත්ව පිටත් වෙන්න? පවුල් සාමාජික යන්ගේ උදිව නැතිව ගුළුවින්ගේ උපකාර වලින් තොරව, යහළුවන්ගේ සහයෝගය නැතිව ප්‍රශ්නවන්ද? ඒ අය නැතිව. හිතවත් අය නැතිව, හිතවත් ඇත්තන්ගේ ලැබෙන උපකාර වලින් තොරව ප්‍රශ්නවන්ද අපට තත්ත්ව පිටත් වෙන්න?

හඳුවතින්ම අයය කරමින් හිතවත් කම, හඳුවතින්ම අයය කරමින්, ඒ හිතවත් කම තිසා, අපට ලැබෙන උපකාර, කානවේදී මෙම්තිය පතුරුවමු, අපට හිතවත් හැමදෙනා කෙරෙනිම. හිතවත් හැම දෙනාම තම තමන්ගේ පිටත තුළ සතුටිත් සැහසිල්ලටත් පත්වෙන්වා! හඳුවතින්ම ප්‍රාද්‍රිතා කරන්න. බබට හිතවත් හැම දෙනාම ඒ ඇත්තන්ගේ දිව පැවැත්ම තුළ සතුටි සහ සැහසිල්ලට පත්වෙන්වා!

අප හැමදෙනාටම ඉලක්ක තිබෙනවා, අරමුණු තිබෙනවා, බලාපොරුන්තු තිබෙනවා, මේ අපේ ඉලක්ක හඩාගෙන යන ගමනට, බඩා කරන අය ඉන්නට ප්‍රශ්නවන්, සිතා මතාමත්, නොසිතාන් අපට විරෝධීව කටයුතු කරන, අපේ බලාපොරුන්තුවලට පටනැතිව ක්‍රියාකාරන, කරාකරන, ඇත්තන් අප සම්පයේ

## “හිඛෙ සින”

ඉන්නටත් පුළුවන්, දර ඉන්නටත් පුළුවන්. අපව අසකුටට පත්කරන ලෙස කරාකරන, ක්‍රියාකරන අය ඉන්නවා නම් මේ වෙළාවේ මනක් කරගමු. ඒ ඇත්තන් මනක් වෙනවා නම්, බලන්න තිනේ ඇති වන ප්‍රතිකියාව, තුරුස්ස්නා හැඟීමක් එනවා නම් අවංකවම හඳුනාගන්න. තිනේ ආකමැත්තන් ඇති වෙනවා නම් හඳුනාගන්න ආකමැත්තක් ඇති වන බව.

කෙහෙකු තවත් කෙහෙකුගේ හිතක් රදුවන්නේ, මුලින්ම, තමන්ගේ හිත රදුවා ගෙන, ඒ හැම දෙනාම ඔබට රදුවන්නේ මුලින්ම ඒ ඇත්තන් ඒ ඇත්තන්වම රදුවා ගෙන. අනුත්තන් රදුවනවා. රදුවන්නේ රදුනු සිතක්මයි.

ඔබට අවහිර කරන, ඔබේ කටයුතු වලට බඩා කරන, ඔබට රදුවන ඇත්තන් දිනා, පුළුවන් ද බලන්න, දක්වීදින අය කියා. ඒ ඇත්තන් හදුවතින් විදින දක දකින්න පුළුවන්ද? ඒ කරදර කාර් හැසිරීම මතුවන්නේ ඒ ඇත්තන්ගේ අභ්‍යන්තර වේදනාවන්ගෙන්. දකින්න ඒ අභ්‍යන්තර දකෙහි බාහිර ප්‍රතිච්‍රියක් ලෙස ඔබට කරන කරදර. ඔබ අද මෙහනදී අත්දකින මේ සැහසිල්ල, ඒ ඇත්තනුත් අත්දකිනවා නම් හදුවතින්ම, කාටවන් කරදරයක් කරන්නේ හැහැ, ඔබට වත් වෙන කෙහෙකුට වත්. ඇති කරගන්න කරණාව හදුවන්, ඒ ඔබට කරදර කරන හැමදෙනාම මානසිකව දුක් විදිනවා. ඒ දක තමා තුළම දුරා ගන්න බාරි වන විටද වෙන විදිහට එළියට යන්නේ, හැසිරීම් විදිහට පිටාර ගෙන්නේ!

පුළුවන් ද ඒ හැම දෙනාටම ආරාධිනා කරන්න, එන්න තමන් සමග භාවනා කරන්න. ඔබට පුළුවන්ද හදුවතින්ම සහ අවංකවම පැරුණුම කරන්න, ඔබට කරදර කරන යම්තාක් අය සිටිනවා නම්, ඒ හැම දෙනාටම මේ ගාලාව තුළට පැමිණෙන ලෙස. පැමිණා ඔබන් සමග එකම පැදුරක වාචිවන ලෙස. වාචිවී එකම සැහසිල්ල බෙදා හඳු ගන්නා ලෙස. මට අනිතවන්කම් කරන හැම දෙනාම ඒ විදින දුකින් නිදහස් වේවා!

හිතවත්, අනිතවත්, දන්නා, තොදන්න, දකින්ට ඉන්න, දකින්ට හැති, හැම දෙනාම කැමති සතුටත්, සැහසිල්ලන් විට වෙන්ට. කිසි කෙහෙක කාමති හැනා දුක් විදින්නට අසහනයෙන් දෙමිනසින් විට වෙන්ට. ඒ සහායින ධර්මනාවයේ පිහිටා, අපි අවංකම ප්‍රාදේශීලි කරමු, හදුවතින්ම.....

සියලු සන්වයෝ නිදුක් වෙන්වා! සියලු සන්වයෝ නිරෝග වෙන්වා! සියලු සන්වයෝ සුවපත් වෙන්වා!

ඒ මෙමතිය, ඒ කරණාව, අසීමිතව අත්දකිමන්, සිතියෙන් ඇස් අරින්න.

## දේශනය - නරක් වෙන සිත හඳුනා ගනීම්

කළපුණ මූල්‍යවැනි, ලය්සනට අප කවුරුන් කාමරි. ලය්සන වෙනස් වෙන්ට පුළුවන්. මට ලය්සන දේ, ඔබට අවලය්සන වෙන්න පුළුවන්. නමුත් ඔබට තියෙනවා ඔබේම ලය්සනක්, හැම දෙනාටම තමන්ගේම ලය්සනක් තියෙනවා ලය්සන පිළිබඳ තමන්ගේම අදහසක් තියෙනවා. ඉතින් ඒ ලය්සනට කවුරුන් කැමතියි. තමන්ගේ ලය්සන පිළිබඳ විනුයට අකමති කෙනෙකු හැනැ. එනිසා තමන්ට ලය්සන මල් වලට, තමන් කැමතියි. තමන්ට ලය්සන පාටට, තමන් කාමරි. තමන්ට ලය්සන හඩුරුව වලට, තමන්ට ලය්සන විදිහට දේවල් හඳු ගන්ට, තියා ගන්ට අප කවුරුන් මහන්සි වෙනවා. එසේ ලය්සනට අප තියෙන්න හදන දේවල් ගහක් වුවන්, ගෙයක් වුවන්, මූලක් වුවන්, ඇඳුමක් වුවන්, කොත්තේ වුවන්, තියපානු වුවන් හර අමාරුයි දිගටම ලය්සනට තියෙන්න. ඒ වෙනුවෙන් සහෙන්න, නොසහෙන්න වියදම් කරන්න වෙනවා. කාලය මීඩිං කළ යුතුයි. මහන්සි විය යුතුයි. ඒ මහන්සියේ ප්‍රමාණයට, වියදම් කරන ප්‍රමාණයට, කාලය ගතකරන ප්‍රමාණයට, සමහරවිට ඔබට අවශ්‍ය ලය්සන, ඔබ දකින්නට කැමති ලය්සන, ඔබ අහන්නට කැමති ලය්සන, ඔබ විදින්නට කැමති ලය්සන, විදින්නට ලැබෙනවා. සමහර විට, විදින්නට ලැබුණත් හැනත් ලය්සන, අවලය්සන බවට පත්වෙනවා. අවලය්සන බවට පත්නොවන ලය්සනක් සල්ලි වලට ගන්න බැහැ. කොපමණ මහන්සි වුවන් හඳු ගන්නත් බැහැ. පර නොවන මලක්, කුණු නොවන ප්‍රලුදරක්, පිළිතු නොවන අහරක්, කාටද හඳුන්න පුළුවන්? කාටද විවින්තර පුළුවන්? කාටද උයන්න පුළුවන්? ලය්සන මල් පැලයක් තිවින්තන පුළුවන්, පෝර දුන්න පුළුවන්, බැලා ගන්න පුළුවන්, දුවසක ඒ පැලය විසින් ඔබට ලය්සන මලක් බොඳයි. සමහර විට ඔබේ සිත සනුටට පත්වෙයි. ඒ වියදම් කළ මුදුල, මහන්සිය, කාලය අපතේ නොගිය කියා. ඒ ලය්සන, ලය්සනට විකසිත වූ ඒ පුෂ්පය, පරව සහ දුවසක් එනවා. අවලය්සන වෙන දුවසක් එනවා. කිසිම ගහකට බැහැ, පරනොවන මලක් විකසිත කරන්නට. කොනටම වියදම් කළත්.

ඉනාම රසවන් අහරක් ඔබට පිසින්නට පුළුවන්. ඉනාම අගනා අමුදව්‍ය ම්ලයට අරගෙන, සහෙන කාලයක් ඒ ඉහුම් පිහුම් පත්තිවලට සහභාගි වී තාක්ෂණය බොගෙන, අහනුරුව ඒ රසය විදින්නට පුළුවන්. නමුත් පිළිතු නොවන අහරක් පිසින්නට අප කාටවන් බැහැ. මේ තමයි අප හැම දෙනාගේම අත්දැකීම. මෙය එක් කෙනෙකුගේ, දෙදෙනෙකුගේ විශේෂීත අත්දැකීමක් නොවේ, අප කාගෙන්. මේ හැම දෙයක්ම හරක් වෙනවා. නරක් නොවන දෙයක් හඳු ගන්නට බැහැ. වවා ගන්ට බැහැ හරක් නොවන දෙයක්, උයා ගන්ට බැහැ. එනිසා තමයි මිය හැම දේකම දිනයක් මිය තියෙන්ගේ

## “නියෙන සින”

කවදු නරක් වෙත්තේ කියා. කල් ඉකත් වන දිනය කවදු? මල් ගස්වල නම් ලියා තැහැ. එනමුත් අප දැන්නවා භැංශ්දීටට පරවෙයි, හෙට පරවෙයි, බඩන සතිය පරවෙයි, කතු වෙයි. හෙට වන විට පිළිතු වී නිබෙන විට දැන්නවා. මෙයට ගන්න දේවල් භැම දේකම වගේ කල් ඉකත් වන ද්‍රව්‍යක් එය නියෙනවා. එහෙම නැති දෙයක් භදුන්තට බැහැ, භදුන්තට බැහැ සඳුකාලිකවම ලස්සනට නිබෙන දෙයක්. සඳුකාලිකවම රසට තියන දෙයක්, සඳුකාලිකවම සුන්දරව බැබලෙන දෙයක් භදුන්තට බැහැ. එක්කෝ අද. සමහර මල් භැංශ්දීටට පරවෙනවා, සමහර මල් පහුවදාට, සමහර මල් ද්‍රව්‍ය දෙක තුනක්, තවත් සමහර මල් සතියකින් දෙකකින්. ඒ භැම දෙයක්ම නරක් වෙනවා, භැම දෙයක්ම. වාහන නරක් වෙනවා. යන්තු නරක් වෙනවා. ඔරලෝසු, රැසවාහිනී සියල්ල නරක් වෙනවා. අවුරුද්දුකින් හෝ, පහකින් ගරි, දෙයකින් හෝ, නරක් වෙනවා.

ඒ සියල්ල අතර කළයානා මිනු වර්තනි ඉතාම ඉක්මණාවම නරක් වෙන දේ තමයි නිත. නිත භදුගන්ත, නිත ලස්සන කරගන්තට, නිත සතුවූ කරගන්තට, ඔබ කොපමණ වියදම් කරනවාද? කොපමණ වියදම් කරනවාද නිත සතුවූ කරගන්තට? ඉතාම මුළ අධික ආපන ගාලාවලට යන්නේ ඇයි? ඔබ නිතනවාද ආමාය සතුවූ කරගන්තට කියා? දිව සතුවූ කරගන්තට කියා දිව හෝ ආමාය දන්නේ තැහැ තරු රහෝ හෝටලයක් බව. කොපමණ වියදම් කරනවාද? කොපමණ කාලය කැප කරනවාද? කොපමණ වෙහෙසනවාද? නිත සතුවූ කරගන්තට. නිත ලස්සන කරගන්තට, එයයි ගැටළව. ඔබට පුළුවනි සතුට අන්දකින්ත, වියදුම්කර හෝ හොකර, මහන්සිවෙලා පුළුවනි. තැබැයි ඒ සතුට කොපමණ කාලයක් ඔබන් සමග යැදේවදායි ඔබම දන්නේ තැහැ. කාටවත් ඒ ගැන අනාවැකි කියන්ත බැහැ. අනාවැකි කියන්ත පුළුවන් අය ලෝකේ ඉන්නවා. අව්‍යව වැස්ස ගැන අනාවැකි කියන්ත පුළුවන්, පැවතය, මර්ණය, මෙඩ රෝග ගැන අනාවැකි කියන්ත පුළුවන් රැකියාව ගැන, අධ්‍යාපනය ගැන, විභාග ගැන, පුත්‍රීල ගැන අනාවැකි කියන්ත පුළුවන්. විද්‍යාවත් අනාවැකි කියනවා. අවිද්‍යාවත් අනාවැකි කියනවා. බැර එකම දේ නිත ගැන අනාවැකි කියන්ත. නියෙනවද විද්‍යාවක් නිත ගැන අනාවැකි කිවහැකි?, නියෙනවද ගාස්තුයක්, ගුප්ත ගාස්තුයක් නිතක් ගැන අනාවැකි කියන්ත?. නියෙනවද කළවක්? තැහැ කියන්තට බැහැ විත්තස්ථායක් ගැන කාටද අනාවැකි කියන්ත පුළුවන්? කියන්තට බැහැ කියන්ත පුළුවන් එකම දේ කොයිවලෝ හෝ වෙනස්වයි. කොයි වෙලෝද කියන්ත බැහැ. නමුත් කොයි මොහොතුක හෝ වෙනස් වෙයි. වෙනස් වෙනවා, භාදුට නියෙන නිත නරක් වෙනවා, නරක් කර ගන්නවා. එසේ නිත නරක් වූ භැම විටම අප එහි වගකීම අනින් අයට තමයි දාන්නේ. අහවල් කෙනා

නිසයි මගේ හිත නරක් වුතෝ. මුහුතු නරක් කරගෙන ඉන්න කෙනෙකුගෙන් අභ්‍යවාන් ඇයි මේ දුකින් ඉන්නේ? අසහනයෙන් ඉන්නේ. ඇයි මේ ගෙෂකයෙන් ඉන්නේ කියා? අහන්ට, අභ්‍යවාම කාගේ හෝ වැරද්දුක් කියන්නේ. අහවල් කෙනා මෙහෙම කිවා මට, මෙහෙම කළු, නැත්තම මේ උදුවිට කළේ නැහැ. ඉතින් භාම විටම අප හිතනවා, අපේ හිත නරක් වෙනවා නම් එයට වගකියන්න ඕනෑම අනුත්. නැතිනම් අව්‍ය වැස්ස, දේශපාලනය, ආර්ථිකය කවුරු හෝ අනුත්, තමන් නෙවයි, ඒ නිසා කුමක්ද සිදුවන්නේ? හිත නරක් වෙන භාමවිටම අපට කවුරු ගැන භර් තරහ යනවා. බලන්න ඔය හිත නරක් කරගෙන, තරහ තොගෙන ඉන්නවා කියන දෙය වෙන්නේ නැහැ. භාම විටම ඔබට තරහ එන්නේ හිත නරක් වූ පසුව. මුලින් වෙන්නේ හිත නරක් වීම ඉන්පසුවයි තරහ යන්නේ. තරහ ගියාට පස්සෙන් හිත නරක් වෙනවා. භැබැයි තරහ එන්නේම නරක් වූ හිතකින්. තොදට බලන්න, කිසියම් සිදුවීමක් නිසා, පෙනෙන දෙයක් වෙන්න පුළුවන්, නැතිනම් මතක් වෙන දෙයක්, අභ්‍යන්තර වචනයක්, දුරකරනයන් වෙන්ට් පුළුවන්. වෙන්නේ කුමක්ද? එය දුටු ගමන්ම, ඇසුනු ගමන්ම, මතක්වූ සැකින්, නැතිනම් ගේරයට ඇනුනු ගමන්ම හිත නරක් වෙනවා. අර තොදට තිබුණුයි කියු හිත නරක් වෙනවා භරියට අභාරයකට විෂධිපියක් වැටුනා වගේ, නරක් වෙලා යනවා. පත්‍රුවන් ගැහුවා වගේ. තත්පරයක් ඇති. බලන්න යමක් අසා පැය ගානක් ගියාට පස්සෙද හිත නරක් වෙන්නේ? නැහැ. දුටු ගමන්ම, එක සැත්තුයක් ඇති. දැකින්ට කොට්ඨර වෙළාවක් යනවද? ලොකු වෙළාවක් යන්නේ නැහැනේ. එක වචනයක් ඇති. මහ දිග පොනක් සින නැහැ හිතක් නරක් වෙන්න. සංදේශයක් අවශ්‍ය නැහැ. එක වචනයක් තොදටම ඇති. එක බැල්මක් ඇති. එක මතකයක් ඇති අන්න හිත නරක් වී යනවා. ඒ නරක් වූ හිතට තමයි තරහ එන්නේ ඉන්පසුව අහවල්කොනා මගේ හිත නරක් කළු. ඒ තැනැත්තා අද ඉන්න කෙනෙකුනාම් ඒ ඒවුන්වන කොනා සමග තරහා ගන්නවා. පරණ සිද්ධියකට නම් හිත නරක් වුතේ ඒ එදා නිරිය කොනත් සමග ඇදත් තරහ ගන්නවා. අනාගතය සම්බන්ධයෙන් තරහ ගන්නවා. ඉස්සරහට මගේ හිත නරක් කරයිද? එහෙමත් හිතෙනවානේ. ඉස්සරහට මේ තැනැත්තා මට කරදරයක් කරයිද? මගේ අයට කරදරයක් කරයිද? එසේ හිතෙන වට්. අනාගතය සම්බන්ධයෙන් හිතන විරුදීත් අපේ හිත නරක් වෙනවා එවිට අනාගතයේ සිටිනු බෙහවා යයි හිතන අයේ සමග තරහ එනවා. ඒ අය තාම ඉපදිවාවත් නැති වෙන්න පුළුවන්. මෙසේ මිය ගිය අය එක්ක අප තරහ ගන්නවා. වර්තමානයේ ඉන්න අයන් එක්කත් තරහ ගන්නවා. උපදින්හට ඉන්න අය සමගත් තරහා ගන්නවා. තොදට බලන්න. මේ තුන් කාලම සිටි, සිටින, සිටිනු බඩන, භාම දෙනා එක්කම අප තරහ ගන්නවා. වර්තමාන අපේ හිත නරක් විය යුතුමයි, තරහ එන්ට නම්.

## “නිවෙන සින”

එිනහින් නවතින්හේ නැහැ. තරඟක් ආචාර නිත තවත් නරක් වෙනවා. හොඳ වෙන්තේ නැහැනේ නිතක් තරහ නිසා. නරක් වුතු නිත තවත් නරක් වෙනවා. අර පල්බූ නිත තවත් පල් වෙනවා. පිළිතු වූ නිත තවත් පිළිතු වෙනවා. කතු වුතු නිත තව තවත් කතු වෙනවා. අනතුරුව එය ගේරයට බලපාහවා. නිතක් නරක් කර ගෝනවී මුලින්ම නරක් වෙන්හේ ගේරය, හොඳට බලන්න. නරක් වුනහම නිත, ඒ නිසා ගේරයට විදින්ට වෙන ප්‍රශ්න.

බොහෝමයක් අසාත්මිකතාවයන්ට එක් හේතුවක් නිත නරක්වීම. නිතට යම් යම් දේ රැස්සන්හේ නැත්හම් ඒ ගොරස්සිම රේඛගට ගේරයන් නමයි එළියට යන්නේ. උදාහරණයක් ලෙස රැස්සාව රැස්සන්හේ නැහැ කියා සිතන්න. ඔබ නිත නරක් කරගෙන තමයි රැකියාව කරන්නේ. එය පිට වෙන්නේ ගේරයන්, ගේරයට යම් යම් දේ රැස්සන්හේ නැති වෙනවා. දේශගුණය රැස්සන්හේ නැහැ, සමහර ආහාර වර්ග රැස්සන්හේ නැහැ එවිට අප ඒවාට බෙහෙත් ගත්තවා අසාත්මිකතාවයන්ට. නමුත් මුල නියෙන්නේ අපේ ඔවුව ඇතුළේ, නිත ඇතුළේ අහාරයක් වස වෙන්ට ප්‍රශ්නවන් සහ විෂ වෙන්ට ප්‍රශ්නවන් නරක් වූ නිතට, ඒ ආහාරයේ වරදක් නිසා හෙමෙයි. නරක් වූ නිතට, සිහාම ආහාරයක් විෂ වෙනවා. ඒ විෂ නිසා දුක් විදින්නේ ගේරයයි. ගේරයට නේ ක්‍රම විෂ වෙන්නේ. විවිධ වූ වර්ම රෝග, නියේ රැඳා කෙළවරක් නැහැ, දේශගුණය අල්ලන්නේ නැහැ, සුලග අල්ලන්නේ නැහැ, වැස්ස අල්ලන්නේ නැහැ, බෙහෙත් අභන්නේ නැහැ, එයයි රේඛ ප්‍රශ්නය. අහ්සන්තරය විසින් බාහිරය ප්‍රතික්ෂේප කරනු ලැබීමටතේ තරහ නියෙන්නේ. ඔබේ අහ්සන්තරය බාහිර ලෝකය ප්‍රතික්ෂේප කරන්වා. මේ ලෝකය ඔබට දිරුවන්නේ නැහැ. ලෝකය ප්‍රතික්ෂේප කරන කෙනාට ලෝකය වස වෙනවා, විෂ වෙනවා. ලෝකයේ වස, විෂ නියෙන නිසාම හෙමෙයි. අහ්සන්තරය වස වෙලා, අහ්සන්තරය විෂ වෙලා.

නිත නරක් වූවිට කාටද නින්ද යන්නේ? නින්ද යන්නේ නැහැ. නිත නරක් වූ ද්‍රව්‍යට නිඩුගන්ට බැහැ. කිපාරක් ඒ පැන්තට මේ පැන්තට පෙරලෙනවද? බලන්ට. කොළඹයන් නිත ආහාර වූවිට, කොළඹ නැමැති විෂ බැජයන් නිත ආසාදනය වූ කළ, නිඩු ගත්තට ප්‍රශ්නවන් ද? මතක් කර බලන්න, ඔබට නින්ද හොඳිය රාත්‍රින් ගැන. රු කියක් නින්දක් නැතිව දුක් වින්දු? මෙටිටේ වැරදුන් නිසාද? ඇරෙද් වැරදුන් නිසාද? ඉනාම සුව පහසු මෙටිටෙක, මෙරුද දාලකින් වහල, විදුලි පංකා, වාසු සම්කරණ, මේ සියලුල මැද, නිහා රාත්‍රින් කියක්නම් ඔබ නිදිව්‍යුත්ව දුක් විදින්ට ඇත්ද ඔබේම නිත නිසා?. නිනේ නියෙන තුරුස්නා බව නිසා, නිත රිදුතු නිසා, කි වාරයක් නම් ඔබ නිනෙන් අඩහ්නට ඇත්ද? භාබැහින් වැළඳීම පැන්තකින් නියෙන්. නැබැහින් ඇවෙනවානේ. නමුත් නින්දෙදි නිනෙන් පවා අඩහ්නට වෙනවා නේද? බය වෙන්ට වෙන අවස්ථා බලන්න නිහෙන්.

කවුරුන් හෝ අභින් අපට බයකරදු? කවුරුන් හෝ පැමණ අපට ඇතේවිවද? භාබැහින් අඩන විට භා බිජවන විට නම් අපට එක් එක්කෙනාට ඇගිලි දික් කරන්නට ප්‍රථම්වන්. නමුත් තින්දෙදී, තිනෙන්. කෙසේ හෝ අමාරුවෙන් හරි තිදුගත්න ප්‍රථම්වන්. තිදු ගෙට්ට බෙහෙත් තියෙනවතෙන්. තින්ද සත්තා නැත්නම්. ඒන් ඔය බය නිනෙන නින, දික් විදෙන නින, ඒ නින වලින් බෙරෙන්නට බෙහෙත් නැහැනේ. එහෙම හරහමං තින්දුක් නැතිව සිනින්ත සමග හඩුම්න්, බය වෙමින්, රුයක් ගෙවී උදුසාන පිබිදෙන විට ඔබට දැනෙන්තේ සතුටක් ද? මලක් පිපුණා වගේ නැගිමක් ද? නැවුම අරුණුල්ලක තියෙන සෞම්ඟ ආලෝකයද දැනෙන්තේ? බලන්න උදෙන්ම අවදි වූවිට කුරුල්ලන් කොපමත සතුටින්ද කැඟහන්තේ ඒ සතුට ඔබට දැනෙනවාද? මහා කාළකන්නි මූසල නැගිමක් තේද නිනට එන්තේ නිනේ තරහ නිබෙන විට දී? ඒ තරහ තේද මුලින් මතක් වෙන්තේ? තින්ද ගියේ නැහැ නිනෙන් පවා දැනෙන්තේ.

ඒ නිසා නිත නරක් කරගැනීම හරිම පහසුයි. මේ ගෙන දිගට කපා කරන්න ප්‍රථම්වන් නිත නරක් කරගැනීම ලේසියි. බොහෝම ලේසියි මහන්සි විය යුතු නැහැ. එයට උන්සාහයක් අවශ්‍ය නැහැ. ඒ නිසායි අකුසලයක් කියන්තේ. කුසලයක් කියන්තේ විර්ය කර ඇති කරගන්න ගුණයන්, කුසලතාවයන්, කොගලුයක්. කෙනෙකු විර්යයෙන් ගොඩිනගා ගන්නා ගුණ. නිත නරක්කර ගෙනීම එබදු විර්යයෙන් කරගන්න දෙයක් හෙමෙයි වෙනවා. නිත නරක් වෙනවා. අපේ නොදුනුවන් කම නිසා, නිතක් හඳු ගන්න විර්යය නොකරන නිසා, නිත නරක් වෙනවා. අකුසලයක් කියන්තේ එයයි. එය අකුසලයක්. පැහැදිලිව අවබෝධ කරගන්න නිතක් නරක් කරගන්නවා කියන්තේ, තමන්ගෙම නිත නරක් කරගන්නවා කියන්තේ, ලොකු අකුසලයක්. ඒ පසු පස ඔබ බොහෝ වූ පාප ක්ම කර ගන්නවා. නොකරන්ටත් ප්‍රථම්වන්. හැම ප්‍රවක්ම කෙරෙන්තේ නරක් වූ නිතකින්. ඒ නිසා නිත නරක් වීම කියන්තේ ලොකු අකුසලයක්. එනිසා බොහෝ වූ පාප ක්ම, සිතින්ද, කයින්ද, විවනයෙන්ද කෙනෙකුගෙන් සිදුවෙනවා. සිදුවෙන්ට ප්‍රථම්වන්, අනිවාර්යයෙන්ම සිදුවෙනවා හෙමෙයි. වෙන්ට ප්‍රථම්වන්. නොවී පැරිස්සම වෙන්ටත් ප්‍රථම්වන්. නිතක් නරක් වූවිට අනිත් අයගෙ සිත් නරක් වෙන ආකාරයට වෙන කියවෙනවා. කිය වෙන්ට තියන ඉඩ 99% යි. භාබැයි පාලනය කරගන්නටත් 1%ක් හෝ ඉඩක් තියෙනවා. නැත්තේ නැහැ. පාලනය නොකර ගෙනීම නිසා ඔබට අනිත් අය රැස්සින්තේ නැති වෙනවා. ඔබට අනුන්ව රැස්සින්තේ නැති කොට, ඒ අයටත් ඔබට රැස්සින්තේ නැහැ. ගෙදර ඉන්න අයට ඔබට රැස්සින්තේ නැති වෙනවා. මධ්‍ය නිත නරක් වූවිට ගෙදර ඉන්න අයටත් ඔබට රැස්සින්තේ නැහැ. රැස්සාව කරන තැන ඒ ඇත්තේ, එයේම එනහට එන ගුණදෙනු කරවන්ට, ඔබේම සේවාලානීන්ට ඒ අයට ඔබට ඒන්න බැරිව යනවා. නිත නරක් වූ ද්‍රව්‍යයට

## “නිඛෙ සින”

බලන්න, මහා කරදර කාරයන් විකක් තමයි පේන්නේ. ඔබේම පාසල් දුරුවන්ට ගිෂ්පයන්ට පතා පේන්නේ එහෙමයි. ඔබේ ගුරුවරයාට පේන්නේ එහෙමයි. අම්මා, තාත්තාවන් එහෙමයි. දුව, ප්‍රතාවන් එහෙමයි.

ඔබට මේ මුළු ලේකය රැස්සන්නේ නැති කොට, ලේකයට ඔබව රැස්සන්නේ නැහැ. මිනිස්සූන්ට විනරක් නොමෙයි හොඳට බලන්ට, සතුන්ට. ඔබේ ගෙදර ඔබම ඇති කරන සුරතල් පූසා, බල්ලා, ඒ අයට වුනාන් ඔබව රැස්සන්නේ නැහැ. ඔබේ තිනේ නොරිස්සීම තියනවා නම්. රිඳුනු හිතකින්, නරක් වූ හිතකින් ඔබ හදන මල් පැල, එළවල් පැල, පලතුරු පැල ඒවා හරියට එම දුරන්නේ නැහැ. මේ ගුෂ්න විද්‍යාවක් ගැන කරා කරනවා නොමෙයි. බලන්න අත්දුකිමෙන්ම. අප හිතනවා පෝර මදි, වතුර මදි, හිරු එළිය මදි, ඒවා මදි වෙන්නන් පුළුවන්, ඒ සියල්ලටම වඩා ඔබේ යෙමෙනු මදි, ඔබේ ඉවසීම මදි. නරක් වූ හිතක් කියන්නේ, ඒ සිතින් හිතන සංම සිතුවිල්ලක් ම, ඒ සිතින් කරාකරන භාම වචනයක් ම, ඒ සිතින් කරන භාම ක්‍රියාවක්ම, වස වෙනවා. හරියට සර්පයෙක වගේ සංම සිතුවිල්ලකටම දූෂ්ට කරනවා. භාම වචනයකටම දූෂ්ට කරනවා, භාම ක්‍රියාවකටම දූෂ්ට කරනවා ඒ විෂ. හඳුසි අනතුරු කියන ඒවා ගැන සිතා බලන්න. හිතර හිතර හඳුසි අනතුරු සිදු වෙන්නේ රැස්සන්නේ නැති අයට, නොරිස්සූමෙන් වැඩි කරන අයට.

අප හිත එකග කරගන්න හරියට මහන්සි වෙනවා. නොසැහෙන්න මහන්සි වෙනවා. ඒ භාවනා කුමය වඩානවා, මේ භාවනා කුමය වඩානවා, අර භාවනා මධ්‍යස්ථානයට යනවා. මේ භාවනා මධ්‍යස්ථානයට එනවා. ලංකාවේ තියන නැම භාවනා මධ්‍යස්ථානයකටම යනවා. ඒන් හිත එකග වෙන්නේ නැහැ. බුරුමෙට යනවා, තායිලන්නෙට යනවා, එංගලන්නෙට යනවා, සිස්ට්‍රේලියාවට යනවා. ඒ විදේශීය ගුරුවරු මොනවා කරන්නද? විස්ට්‍රේලියාව කුමක් කරන්නද? හිත නොදානම්, නොද හිත, ඉක්මනට එකග වෙනවා. එනිසා නොද හිතක් හඳුගන්න. වෙටර නොකරන හිතක් හඳුගන්න එය කුසලයක්. කුසලයක් කියන්නේ විරෝධයෙන් හඳු ගෙ යුතු දෙයක්.

ලස්සන වෙන්ට කොපමණ වියදම් කරනවාද? ගෙරුරය ලස්සන කරගන්නට කොත්ත්වය, අස්ස්බම්, මුහුණා, කන් දෙක, නොල් දෙක බලන්න ස්ත්‍රී පුරුෂ බේදායක් නැහැ. ඒවාට කොපමණ වියදම් කරනවාද? කොපමණ කාලය කැපකරනවා ද? පැය ගතුන්, දවස් ගතුන්. එසේ ලස්සන වෙනවා. ලස්සනක් පේනවා ඇති. එපමණ වියදම් කර, එපමණ කාලය කැපකර, ඒ ලස්සන කරගන්න මුහුණාට කුමක්ද වෙන්නේ? බලන්න එක පෘත්‍රයකින් ඇති වන කොපය නිසා. අර සියල්ල ගගේ ගියා වගේ, අර වියදම ගගට ඉති කැපුවා වගේ. එක පුංචී තරඟකින් මුණා කොපමණ කානු වෙනවද? අවලස්සන වෙනවද? තමන්ට පේන්නේ නහැ.

එනමුත් අපට පේනවා අනික් අයගේ මූණුවලට කුමක්ද වෙන්නේ කියා. තරඟ ගත්වේ, කවුද කැමති බලන්න? කොපවුනු මූණක් දිහා බලන්න? කිසි කෙහෙකු කැමති නැහැ. එය අපේ මූණාටින් වෙනවා. තරඟ ගත් විම හිත නරක් වූ සැනින් මූණ නරක් වෙනවා මයි. කොපයෙන් හිත නරක් වූ විට මූණ ලස්සනට කියා ගත්න බැහැ. දුවසක් මූණ ගැහුණා වේෂ නිර්සපන ගිල්පියෙකු, එතුමත් සමග කපා කරනකොට, එතුමා ඒ රැකියාව ගැන බොහෝම ඉහළින් කපාකලේ වේෂ නිර්සපන ගිල්පියෙකු ඔය මූණ ලස්සන කරන අය වේෂ නිර්සපනම හෙමෙයි. Make-up එතුමා කියනවා ඔහාම වයසක කෙහෙකු තරුණ කරන්න පුළුවන්. කොන්ස් සුද කෙහෙකු කළ කරන්න පුළුවන්. මූණ කළ කෙහෙක් සුද කරන්න පුළුවන්. රැලි වැටුනා කෙහෙකුගේ රැලි ඉවත් කරන්න පුළුවන්. එතැන් දී මට නිඹා මේ දෙවියන් වහන්සේ වගේ කෙහෙක්.

දෙවියන් වහන්සේට් බැර දෙයක්, ඒ සිතුවිල්ල ගැන විමසුවා. ඔබ තුමාට පුළුවන් ද තරඟින් ඉන්න කෙහෙකුව මෙමත් සහගත කෙහෙකු කරන්න? මොනවා හෝ මූහුණ් කුමක් හෝ සායමක් ගාලා? රිකක් කල්පනා කර එතුමා කියනවා, එහාම ක්වුරුත් මෙපමතා කාලකට අසා නැ එය නම් කරන්න බං. එහාම කරන්න බං. ඒ අවලස්සන මතුවන්නේ හදවතින්. ඔය සියලුම සායම් ගාන්හෙ මූහුර පමණයි. හම මතුපිට නියෙන්නේ සෙසු ස්වල්පයයි. මූලි ගිරියම ගත්තන්. උඩ සිට පහළුම ගත්තන් හම මතුපිට නියෙන්නේ සෙසු රිකයි. ඔය වික තමයි අප හැම ලස්සනක්ම කරන්න හදන්නේ. හැබැයි අභ්‍යන්තරය ඒ කපාව අභන්නේ නැ. මෙමත් යේදී අභ්‍යන්තරයෙන් තමයි ලස්සන මතුවන්න පටන් ගත්තේ. එය හරවත්, ගැණුරුයි, වැඩි කාලයක් පවතිනවා.

බලන්න ඔබ අප හැම දෙනාම අත්දැක ඇති මරණාසන්න ඇත්තන්ම. ගෘතීන් වෙන්න පුළුවන්. වැන්තියේ ද අත්දකිනවා වෙන්න පුළුවන්. යාලුවන්ට, බලන්න ලස්සනට මිය යන අය කියන් කිදෙනාද ඉන්නේ. ලස්සනට මිය යන්න පුළුවන්. බලන් ඉන්න අයට දැකක් වෙන්න පුළුවන්, තමන්ගේ නියන ඇලීම නිසා. නමුත් මිය යන කෙනා ලස්සනට මිය යනවා. එහාම මරණ ඔබ දැක තිබෙනවාද? නරයට ඉර ලස්සනට බැස යනවා වගේ, ඇතා ස්කිරිප්පයේ මහමුනුදිට රික වික අතුරුදහන් වනවා යේ. මරණාසන්න අවස්ථාවල දී බලන්න වැඩි පුරුම මතක් වෙන්නේ අර හිත නරක් වූ දේවල්. එවාම හෙවයි. අවුරුදු ගණනකට කළින් නරක් කරගත් දේවල් ගැන මතක. ගබඩා කරගත් මතකයන් නියනවා. ඒවා තාම ඔවුව ඇත්ත ඇතුළු. ඒවා මතක් වන්නට ඇති ඉඩ වැඩියි. පිටත් වන විටත් අමිහිර දේ තමා වැඩිපුරුම මතක් වෙන්නේ. ඒ නිසාන් නින්ද යන්න නැත්තේ. මැරදුණ විටත් වැඩිපුරුම මතක් වෙන්න ඉඩතියෙන්නේ ඒ අප්‍යන්න දේමයි. අනිවාර්යයන්ම වෙනවා කියන්න බැහැ. නමුත් ඉඩ නියනවා. නිත

## “නිහෙක සින”

නරක් කරගෙන මිය යන්නට වෙනවා. නරක් වූ නිතකින් මිය යන්ට වෙනවා, නරක් වූ නිතකින් නම් පිවත් වූයේ. අන්තිමට රචිතන්න බැහැ මරණය, පිවිතය රචිතන්න පුළුවත් නැඟැයි මරණය රචිතන්න බැහැ. ඒ නිසා හොඳ නිතක, නරක් නොවුනු නිතක, තරඟ නොගන්නා නිතක, ලස්සන ගැන ධර්මයේ නැම තැනම කරා කරනවා.

මය මෙති භාවනාවේ ප්‍රතිඵල ගැහයි අප මේ කරා කමළ්. ප්‍රතිඵල ඒ මෙන්නාතිසංස සුදුයේ 11ක් නියෙනවා ඒ 11න් 10ක්ම මෙලුවට. මෙලුවට කියන්නේ ලොකින පිවිතයට, මේ පිවිතයට නිවනට නොමෙයි. ඊළග එකත් නිවනට නොවයි. 11 වැනි එකත් පර්ලොවට. මේ කාරණාවලට අප කාපමනා වියදුම් කරනවාද? මතකය වර්ධනය කරගෙන්න කාපමනා මහන්සි වෙනවද? නිත හොඳ නම් “තුවටිං වින්නං සමාධියති” වහා වහා සින එකග වන්නේය. මුළ සිට පැවසුවහාත් සුවයේ නින්ද යන්නේය, සුවයේ අවදි වන්නේය, ‘නපාපකං සුපිනං පස්සති’. නය වෙන ගස්සහ දැක් විදින නින පේන්මේ නැත. ‘තුවටිං වින්නං සමාධියති’. බොහෝම ඉක්මනට නිත එකග වෙනවා. නිත එකග කරගෙන්න කියා ලොකු මහන්සියක් ගත යුතු නැහැ. මතකය හොඳයි. අවධාවනය හොඳට නියෙනවා ‘මුබවන්තේ’ විපස්සිදති’ මුහුණ ප්‍රසාදයට පත්වේ. ලස්සන වෙනවාම නොවේ. මහාව වඩා වඩාත් ප්‍රසාදයට පත්වෙන මුහුණක්. අර වේග නිර්සනු ගිල්පියා කිවේ. කිසිම රසායන උවසික්න කළ නොහැකි දෙයක් වේග නිර්සනු කළාවකින් බැහැ. ‘මනුස්සනාහං පියෝ හෝති’ මිනිස්සුන්ට ප්‍රසන්න කෙනෙක් වෙනවා. මිනිස්සුන් කාමතිය දකින්න, කරාකර්න්න, නිතන්ට, මිනිස්සුන් පළමානක් නොමේ. මිනිස්සුන් නොවන අයන් සන්නුත්, ගහකොළ මේ නැම දෙයක්ම සහා නැම කෙනෙකුම ප්‍රියකරනවා. ‘අමනුස්සනාහං පියෝ හෝති’, ඒ නිසය කිවේ ඔබ තදන ගහ කොළ වල ලස්සනට මල පිපෙනවා එම දුරනවා ඔබේ හදවත් ලස්සන නම්, ඔබේ හදවත් රසවන් නම්. ඔබ තදන පළතුර රසවන්, ඔබ පිසින කැම රසවන්, ඔබ මෙතියෙන් නම් උයන්හේ. බලන්න තරගින් උයන විටය මෙතියෙන් උයන අවස්ථාවෙයි ඒ රසෙකි වෙනස. මේ සුරුංගනා කරාවක් කියනවා නොමෙයි. ‘දේවනා රකින්ති’ මෙය කිවුළුම දෙයක්. කාපමනා තෙරැවන් සර්තා යනවා කිවත්. අපේ ස්වාමීන්වහන්සේ ව්‍යාපා අපට බුදුන් සර්තා යන්න කියා, ඉතින් අප කිවා ‘බුද්ධං සර්තාං ගවිචාම්’ අප දෙවැනි වතාවට් ‘දුරියම්පි’ තුන්වෙති වතාවට් කිවා ‘තතියම්පි’. මෙයේ තුන් වතාවේ ඒවා කි වතාවක් කිය ඇද්දේ? ඒ වුවන් ප්‍රශ්නයක් වූවිට බුද්ධාමුදුරුවන්වහන්සේ මතකත් නැහැ උන්වහන්සේ දන් අවවාද මතකත් නැහැ ඒ අවවාද අනුව ප්‍රශ්න විසඳ ගත් ආර්ය පුද්ගලයන් ගැන මතකත් නැහැ. අප නිතනවා දෙවියන්ගෙන් පිහිට ගන්න ඕනෑ. ඒ අයගේ පිහිට නැති නිසය මේ කරදුර ලෙඩි. ඉතින් අප දේවාල ගාන් ගොස් පඩුර

ගැට ගහනවා, පොල් ගහනවා, නුත්තු ගානවා. එහෙම දේශීව පිහිට ලැබෙන්නේ නැහැ. දේශීව පිහිට නියෙනවා, නමුත් දේශීව පිහිට එසේ ගන්නට බඟහැ, බුද්ධමට අනුව. නමුත් ඔබ ඒ කිසිවක් තොකළන් මෙත්ති සහගත නම්, ඔබේ නිත තොදුනම් ඔබ කාටවත් වෙටර කරන්නේ නැත්තම්, ඔබ වෙටරය නියාගෙන ඉන්නේ නැත්තම්, තරඟ නියාගෙන හිත නරක් කරගන්නේ නැතිනම්, නිත කුතු කරගන්නේ නැතිනම්, “දේවතා රක්ඛන්ති” දේවතා රක්ඛවරණාය නියෙනවා. තොමුලයේම ලැබෙන දෙයක්. තොමුලේ තමයි සියල්ලම ලැබෙන්නේ. වසය් වියෙන් ආරක්ෂා වෙනවා මෙත්තියෙන් ඉන්නවානම්, ගින්හෙන් ආරක්ෂා වෙනවා, නැඳුසි අභ්‍යරා වලින් ආරක්ෂා වෙනවා. “අසම්මූල්හෝ කාලා කරය්ති”, සිහිය ඇතිව මිය යන්නට පුළුවන් අවුල් වූ ඔවුන්හි නොමයි, කුතු වූ නිතකින් නොමයි, නරක් වූ භද්‍රවතකින් නොමයි, පිළිතු වූ භද්‍රවතකින් නොමයි. ලස්සන හිතකින් නැවම් භද්‍රවතකින් මිය යන්නට පුළුවන්. නරයට ඉර නවසට ලස්සනට බැස යනවා වගේ. “උත්තරිං අපසුරු විෂ්පුන්හෝ බුහුම ලෝකුප ගේ හෝති” එහෙම ලස්සනට බැස යන ඉර තමයි තැනකින් ලස්සනට උද්‍යවත්නේ. මේ ලෝකේ වශයෙන් රහන් වූයේ නැතිනම්, එහෙම ලස්සනට මිය යන කෙනා, සැහසිලිඩායක නැහකයි උපදින්නේ. මේ මෙත්තානිසංස සූත්‍රයේ තියන ප්‍රතිච්ලි තව බොහෝ ප්‍රතිච්ලි නිබෙනවා. මෙත්තානිසංස සූත්‍රය කියා වෙනම සූත්‍රයක් තියනවා. මෙත්තානිසංස මිතුන්වයේ ආනිසංස මිතුයන්ට හිතවන්ව සිටීමේ ආනිසංස. එතන තියනවා, ගහ කොළ වල අස්වැන්න වැඩි, නරකා බාහේ කිරී වැඩි, වැන්තියෙන් තමන්ට මහාව ලැබෙනවා, ලැබෙන දේ ඉතිරි වෙනවා, තොදු හිතින් රැකියාව කරනවා නම්.

කළපුනා මිතුවරුනි මේවා අප කවුරුත් දුන්න දේ අමුතා දෙයක් නොමයි අප නැවත නැවත අසා නිබෙනවා භාම දෙනාම කියවා නිබෙනවා, ලියලත් ඇති. එහි වටිනා කම අදාළගන්න. ඔබේ වටිනාකම භද්‍රනාගන්න. ඔබට ඔබ වගේ කෙහෙකු නැවත මුත් ගැහෙන්නේ නැහැ. තොදුට තේරුම් ගන්න. මේ සංසාරයේ මේට කළින් ඔබට ඔබ වගේ කෙහෙකු මුත් ගැහුණේ නැ. මුත් ගැහුණා නම් ඔබ අද මෙතන සංසාරයේ නැහැ. නැවත මුත් ගැහෙනා එකකුත් නැහැ. බුද්ධ ගාසනයක සියලුම ඉන්දියන් සහිතව, ධර්මය අභන්න ලැබෙන තැනෙක, ධර්මයට අනුව පිවත් වෙන්න පුළුවන් පරේසරයක, ඔබට ඔබට නැවත මුත්ගැහෙවී ඇයි කාවද සහනිකයක් දෙන්න පුළුවන්? ඒ තිසා මෙතන සිටින ඔබ තමයි ඔබට වටිනාම පුද්ගලයා. ඒ ආධ්‍යාත්මික වටිනාකම දෙන්න. ඔබ දිනාම බලන්නට ඔබේ ආධ්‍යාත්මික මිතුයකු දිනා බලන විදිහට. ඔබට ගොරව කරන්නට පුරුදු වෙන්න. එය මමන්වය නොමයි. ආන්ම දාෂ්ටීය නොමයි. ඔබේ ආධ්‍යාත්මික වටිනාකම දුකිනවිට ඒ ගොරවය භද්‍රවතේ ඇති

## “නිවෙන සින”

වෙනවා, ගේරයට නොමෙයි. ගේරයට නිගුහ කරන්න අවශ්‍ය නහැ. සාමාන්‍යයෙන් අප ගොරව කරන්නේ ගේරයට. ගේරයට තමයි ඔය ගොරවය දෙන්නේ නැහැ. භද්‍රවතට දෙන්න ඒ ගොරවය. එවිට ඒ භද්‍රවත දැනගතියි ගේරය පරිස්සම් කරන්න. ඔබේ කළකුතා මිනුයන්ට ගොරව කරන්න. ඒ අය නිසයි අප භැම දෙනාම කිසියම් සැහසිල්ලක් ලබුවේ. හිත භදාගන්නේ. අපට ඇතිවූ ගැටළු වලදී ඒ අය නිසා දු අස්සේසිල්ල ගැන කාන්තෙවිදින්වය ඇති කරන්න. රේගට අපව රෝ බලාගන්න, අපට ආදුරය කරන, අපේ තතිනොතතියට ඉන්න අපේ දුක සැප බෙදාගන්න ඒ භැමදෙනා ගැනම සිනන්න. ඒ අය කරන්නේ ලේසි වැඩික් නොමෙයි. තව කෙහෙකු සැතුරින් තැබේම ලේසි නෑ. ඒ භාරදු කාර්යය ඔබ වෙනුවෙන් කරන, ඔබේම පැවුල් ඇත්තන්, ඔබේම යාම්වන්, ඇඟිල් කෙරෙන ගොරවයක් ඇති කරන්න. මෙම් සහගත වෙන්න. ඔබට පුළුවන් ප්‍රතිඵලකාරයන් නොමුසුරුව කරන්න.

රේගට අමාරුම තැන. අපේ හිත රුද්‍රවත අය ඒ අය අප කාටින් ඉන්නවා. ඒ අපේ වැරදුදුදු, ඒ අයගේ වැරදුදුදු නොයන්න යන්න එපා. ගෙදුරත් ඉන්න පුළුවන්, කාර්යාලයෙන් ඉන්න පුළුවන්, පාරෙන් ඉන්න පුළුවන් එහෙම ලියා පදිංචි වුණු අයන් ඉන්නවා, ලියා පදිංචි කරගත් අයන් ඉන්නවා මෙන්න මගේ හිත රුද්‍රවත අය කියා. තාවකාලිකව ඒ තහතුරට පත්වන අයන් ඉන්නවා. මේ ක්වුරුත්, ඉන්නේ රුද්‍රවා හිත්වලින්. ඒ ඇත්ත තෝරාම් ගත්තේ. තමන්ගේ හිත රුද්‍රවා ගත්තේ නැති කෙහෙකු කාගෙවත් හිතක් රුද්‍රවත්නේ නැහැ. කුණු වූ අඩ ගෙධියක් තමයි තවත් අඩ ගෙධියක් කුණු කරන්නේ. පිළිණු අහරකට එකතු වුනොත් තමයි අනික් අහරත් පිළිණු වත්තේ. මුලින්ම තමන් හිත නරක් කරගත්නවා. තමන් තමන්ට රුද්‍රව ගත්නවා. ඒ භැම දෙනාම ලොකු දුකක් විදිනවා ඇත්තන්. ඒ දුක දුරාග ත්න බැරව තමයි පිටාර ගලන්නේ වවත හරහා, ක්‍රියා හරහා, වාහන පැදුවන, විදියෙන් මේ භැම ආකාරයකම. පරිස්සම් වෙන්න ඒවා බෝකර ගත්තේ නැතිව පිවත්වන්න. ඒ දුක බෝකර ගත්ත එපා. පහසුවන් බෝවෙනවා. බෝකර ගත්තේ නැතිව ඉන්න විරෝධ කරන්න. අනුන්ගේ තරහ බෝකර ගත්ත එපා. අනුන්ගේ තරහට ඔබ ආවිශ වෙන්නට එපා. අනුන්ගේ අකුසල් වලට ඔබ සම්මාදම් වෙන්න එපා. ඒ වෙනුවට කරණාව ඇතිකර ගත්ත බලන්න. කරණාව කියන්නේ ඒ ඇත්තන් දිනා මිනුයන් විදිහට බලන්න කියන එකම නොමෙයි. එහෙම බලන්න බැහැ. එහෙම බලන්න අවශ්‍යත් නැහැ. කරණාව ඇති කරන්න. අත්ත මෙය විදින දුකක්. ඒ දුක දැකින්න. මානසිකව මෙය කොපමතා පිඩිනයකද ඇත්තන්? ඒ පිඩිනය නමා මෙයේ එලියට යන්නේ. එයයි සත්‍යය. ඒ දුක දැකින්න. තමන් එබද දුකක් විදින්නේ නැහැ. තමන් මෙන් සැහසිල්ලේ ඒ තැනැන්තන් ඉන්නවා නම කාගේවත් හිතක් රුද්‍රවත්නේ නැහැ. අපේ හිත රුද්‍රවත්නේ නැහැ, වෙන

කාගෙවත් නිත් රදුවත්නේත් තැහැ. ඒ නිසා හදුවතින්ම ප්‍රාර්ථනා කරන්න, හදුවතින්ම, වචනයෙන් පස්සේ පුළුවන්. හදුවතින්ම ප්‍රාර්ථනා කරන්න. ඒ හැම දෙනාටම තමන්ගේ නිත හඳුගත්න අවස්ථාවක් ලැබේවා. මේ ධර්මයේ සිසිලය, ධර්මයේ සැහසිල්ල වහා වහා අන්දකින්හට ලැබේවා කියා, ඒ හැම අවස්ථාවකම හිතන්ට උත්සාහ කරන්ට. එයින් බෙට් දැනේවී අප්‍රමාණ වූ සැහසිල්ලක්. අප්‍රමාණ වූ දැකකින්, වේදනාවකින් ඔබ නිදහස් වෙයි. අර කුතු වෙන්න තිබු හිතක් බෙට් පරිස්සම කරගත්හ පුළුවන් වෙයි. පුළුවන් අවස්ථාවක ඒ ඇත්තන්ට ආරාධනා කරන්න. මේ පනිවිඩා දෙන්න පුළුවන් වේදිහකට. බැරි වෙන්නටත් පුළුවන්. හැඩැයි බැරිවුවා කියා ඔබේ නිත නරක් කරගත්න එපා.

අප මේ අන්දවුවේ අන්දකින්න උත්සහ කංල් මේ ද්‍රවයේ තුනක් පුරාම ධර්මයේ අශ්‍රේව්යය. දහමේ අයිරිමත් බව. කෙනෙකු ඒ රසය විදින විට අනිත් අයන් සමගත් බෙදා ගන්න හිතෙනවා. බෙට් හිතෙනවා මෙයි පවුල් අයන් සමග බෙදා ගන්න. අනෝ මේ රසය තව කෙනෙකුට දෙන්න තියෙනවා නම්, ඒ කරුණාව ඇති කරගත්හට, ඒ සිහි නුවතින්, මෙමතියෙන්, කරුණාවටත් දහවල් දානය ගන්ට, භාවනාවක් යේ. නිහඹනාවයට ලෙස තැනක් දෙන්න දහවල් දානයෙන් පසුව මේ ගාලාවේ නැවත එකතු වෙමු.

හැම දෙනාටම තෙරැවත් සරණයි!

## සාකච්ඡාව - මෙමත්‍යෙන් පීටත්වෙමු

මේ භාවනා වැඩ සටහනේ අවසාන අංකය සාකච්ඡා අවස්ථාව සමඟර්ව මෙට මෙනෙහැදි කරා කරන දේවල්, මෙනහැදි ලැබෙන උපදෙස් සහ පූහුණුව මේ පින්වතුන් ගෙදරට ගියවිට රිසේ භා පෙරේදා, ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න බැරි වෙත්න අති. ඒ වගේම අද කරා කළ , අද ඇසුණු, ඒ කාරණා උපදෙස්, අද බැංගත් පූහුණුව කොහොමද, මෙනතින් පස්සේ, අද 2.30 න් පස්සේ කොහොමද අර්ථෙන යන්නේ? භාවිතයට ගන්නේ? දියණු කර ගන්නේ? ඉතින් මේ කාරණා පිළිබඳ අප කාට් තියන බැංකි, ගැටළ බෙදා හඳු ගමු. ඒ නිසා මේ ප්‍රායෝගික අංශයට අදාළ, ප්‍රශ්න තියනවාහම් අහන්න.

(01) මෙමත් භාවනාව කරන විට සියලු සන්වයේ. නිදක් චෙත්වා, නිරෝගී චෙත්වා, ස්විඛන් චෙත්වා කියා වචනයෙන් කියනවා. ඒක සෑර්කව කරන තුමය, කොහොමද? වචනයට සීමා කරන්නේ නැත්ත් මෙමත් කරන්නේ කියා ඔබ ඇඟාගෙන ඇත ගනන කැමකියි.

**ඛාද්ධනක්‍රම :** .. මෙමත් භාවනාව, කළ යුතු ආකාර තුනක් තියනවා. ඒ ආකාර තුනෙන්ම සම්පූර්ණ වූ වටයි මෙමත් භාවනාව කළා කියා කියන්නට පූර්විත්. කොහොමද? මෙන්තා මන් කම්ම - මෙමත් සහගත වූ සිතුවිලි. දැන් කෙනෙකු ගැන නින්නටිව මෙමත්‍යෙන් නින්න්. මෙන්තා විවිධ කම්ම - කරා කරන කොට මෙමත්‍යෙන් කරා කරන්න. සියලු සන්වයේ නිදක් චෙත්වා, කියා කිමු නෙමෙයි. කවුරුන් හෝ සමග කරා කරන කොට දුරකරනයෙන් හරි, මූණට හරි මෙමත්‍යෙන් කරා කරන්න. එවිට අප කරා කරනවිට් අපෙන් එලියට යන්නේ හඩික් පමණක් නෙමෙයි, ඒ හඩි තුළ හැරිමක් තියනවා ඒ හැරිම කතාට ඇඟෙන්නේ නැඟැ. තව කෙනෙකුගේ කතාට අහෙන්නේ, කරින් පිට වෙන හඩි පමණයි. ඒ හඩි තමයි පරිගත වෙන්නේ. ඒ හඩිට හැංගිලා, මුසුවී, හඩිට පිටපසින් තිබෙන හැරිම්, ඒ හැරිම මේ යන්තු වල පරිගත වෙන්නේ නැසන්. තරඟ පරිගත වෙන්නේ නැඟැ. තරහින් කාට හරි බැන්නොත්, පරිගත කරන්න පූර්විත්. ඒ පරිගත වෙන්නේ හඩි පමණයි, වචන පමණයි. ගබ්දය පමණයි. කොළඹ නෙමෙයි. එසේමයි මෙමත්‍යෙන් හැඟැ, මෙමත්‍යෙන් කරා කරන කළ, සවන් දෙන්නාගේ හදුවනට ඒ බව දැනෙනවා. ගහ කොළ වලට දැනෙනවා, සනුන්ට දැනෙනවා. දැන් මා මේ කාරා කරන හඩි, විකාශන යන්තු නැත්තාම්, මේ ඉදිරිපස සිටින අයට පමණයි ඇඟෙන්නේ. පේලි තුන හතරකින් ව්‍යාපාර ඇඟෙන්නේ නැඟැ. නමුත් ගබ්ද විකාශන යන්තු තිබෙන නිසා මේ ගාලුවට ඇඟෙනවා, නමුත් අර පාරට ඇඟෙන්නේ නැ. මුළු ලෝකමට අහන්න කිරීගෙන්න කාටවත් බේ, හඩි සීමිතයි. හොතික හඩි සීමිතයි. නමුත්

ඒ හොතික හඩට මුසුව් ඇති නැගිම්, වලට කොපමණ දුර යන්න පුළුවන් ද? සීමාවක් නැහැ. සීමාවක් ඇති, අප දින්නේ නැහැ, තරඟ කොපමණ දුරට ගමන් කරනවාද? කෝපයේ තරඟ, කෙනෙකු මනසින් නිකුත් කරන කෝපයේ තරඟ, වචනයෙන් පිට කරන කෝපයේ තරඟ, නැසිරීමෙන් පිට කරන කෝපයේ තරඟ, වචනයෙන් පිට කරන කෝපයේ තරඟ, නැසිරීමෙන් පිට කරන කෝපයේ තරඟ, වචනයෙන් පිට කරන කෝපයේ තරඟ, නැසිරීමෙන් පිට කරන කෝපයේ තරඟ, අවකාශයේ සහ කාලයේ දුර, මිනින්නට කුමෙකුත් නැහැතේ. ගබඳ මිනින්ට පුළුවන් කොපමණ ඇතට ඇතැනවද ආය, මෙමත් එසේමයි. කොපමණ දුර ගමන් කරනවාද? සීමාවක් නැහැ. අවශ්‍ය තරම් දුර යන්න පුළුවන්. ඒ නිසා මෙමත් සහගත වචන, ඉනාම එම දුරනවා. ඉනාම ප්‍රයෝගනවත්.

එම නිසා මෙමත් භාවනාව කළ භැකි සහ කළයුතු දෙවනි ආකාරය මෙන්තා විවිධම, තුන්වන පියවර මෙන්තා කාය කම්ම. අප වැඩි කරන විට, උයන, අතුශාහ ආදි අවස්ථාවල වාහනයක් පදන් විට, අප කරන කටයුතු, මෙමත් සහගතව කරන්න. මෙමත් භාවනාව කියන්නේ එයයි. කවුරුන් ගැන හෝ කළේපනා කරනවිට මෙමත් තිනත්න පුරුද වෙන්න. එය කුසලයක් කරගන්න. භාවනා යනු එයයි. භාවිතා කරන්න. පුහුණු වෙන්න. කවුරුන් ගැන හෝ කමක් නැහැ කළේපනා කරනවිට දී පුරුද්දක් ඇති කරගන්න, මෙමත්ය. මෙමත් තිනත්ව කියන්නේ, මින තරක් කරගන්න එපා කරවුරුවත් ගැන නිතන්න ගොස්. එයින් තමන්ටයි භානි වන්නේ. ඒ තැනැත්තාට නෙමෙයි තමන්ටමයි භානි වෙන්නේ. තමන්ගේම ගේරයයි ලෙඩි වෙන්නේ, මිනැම කෙනෙකු ගැන තරින්න නිතා බලන්න, කවුද ලෙඩි වෙන්නේ? තමන්. තමන් තමන්ට ලෙඩි දාගන්නවා. තමන්ගේ මළවයි අවුල් වෙන්නේ, ඒ බව නොදාන අප එයට බිජිනවා. මේ මුනුස්සයා මගේ ඕනෑම අවුල් කළා ආය. එයා දින්හෙත් නැහැ. වැඩි කරන කොට මෙමත් වැඩි කරන්න, තමන්ගේ රස්සාව මෙමත් තිනත්න. එනකොට මෙමත් භාවනාව කියන්නේ, එබඳ වූ ප්‍රායෝගික දෙයක්, එසේ නැතුව, අර වචන තුන භනරට, වාක්‍ය තුන, භනරට නෙමෙයි මෙමත් භාවනාව කියන්න. ඒ එක් කොටසක් පමණයි, මෙමත් නැහැන්ද, තමන්ගේ හැසිරීමෙන්ද මෙමත් පුගුණ කළ යුතුයි.

‘බ්‍රැහෝ, අවි රහෝ’ දැන් ප්‍රසිද්ධියෙන් මෙමත් කරන්න. කෙනෙකු මූණාම මුණ ගැසුනු විට, ආ සුබ උදුසාහක් කියනවා, සුබ සැහ්දවක් කියනවා, සුබ රාත්‍රියක් කියනවා, දුරකටහයෙන් කඩා කරන විටත් සුබ පතනවා, දැකින්න ලැබීම සතුටක් කියනවා, ඉතින් එය අවංකවම කියන්න, අවංකවම කෙනෙකුට සුබ උදුසාහක් කියන්න. එනන නියෙන්නේ නුද වචනයක්ම නෙමෙයි, අවංක ප්‍රාථිනයක්. කෙනෙකු මුණ ගැහෙන විට සුබ උදුසාහක්, එය හඳවනින්ම කියන්න. අවට ගියට නෙවයි, වාරිනුයක් නෙමෙයි, සිලබ්බන පර්මාසයක් කරගන්න

## “නිවෙන සින”

එපා එම ප්‍රාදේශීලික සුඩ උදුස්සනක් සුඩ රාත්‍රියක්, සුඩ නව වසරක්, මත්තරයක් නොමෙයි, එය හදුවතින්ම කියන්න. සිනා කියන්න, සුඩ වේවා කියා හිතාගෙනම කියන්න. මේ තැනැත්තාගේ උදුස්සන සුඩ වේවා! සැත්දැසට සුඩ වේවා! සුඩඩුයක රාත්‍රියක් වේවා! ඒ තැගිමෙන් කියන්න. ඒ තමයි මෙත්ත් භාවනාව. ඒ සඳහා විශේෂ වෙළාවක් අවශ්‍ය තැහැනේ අමුණුවෙන්. රේගට ‘රහෝ’ රහෝ කියන්නේ තැති තැහැක. පුද්ගලයෙකු තැති තැහැක. එය ගැන කරා කරන කොටත් මෙත්තියෙන් කරා කරන්න. එනහා තැති කෙනෙකු ගැන කරා කරන විටින් එසේමයි මෙත්තිය යනු පිවත් විය තැකි ආකාරයක්. පිවත්විය යුතු ආකාරයක්, පිවත්වියක් ලස්සන කරන රිද්මයක් මෙත්තිය කියන්නේ. බොහෝවූ කාසික භා මානසික වේදනාවන් සමහය කරන්න පුළුවන් දිව්‍යමය මාෂධයක් එයටත් එහා මාෂධයකට තමයි මෙත්තිය තියන්නේ, ඔබේ හිතන් ඔබට සුවපත් කරගන්න පුළුවන්. අතින් රුදුනු පැරැණු සින් සුවපත් කරගන්න පුළුවන්. එක මෙත්ති සහගත බැඳීමකින් පුළුවන් තව කෙනෙකුගේ හිතක් සහිප කරන්න. එකම එකම මෙත්ති සහගත වචනයකින් පුළුවන් කැඩුවු හිතක් පාස්සන්න. ඒවා පෙනි කරල් ආදි බෙහෙන වලින් කරන්න බැහැ. ඒ වශේම හොඳු තියන හිතක් එක රාශ්‍ය ටැලුවනින් ඉරිනලාව යන්නත් පුළුවන්. වචනයේ නොමෙයි බලය තියෙන්නේ. ඒ ද්වේශයේ, ඒ තැගිමේ තියන්නේ, ඒ තිසා මෙත්තිය පුරුණ කරනවා කියන්නේ, මෙයේ මෙත්ති සහගතව පිවත්වේම. අප හඳු ගන්නවා පරිසරයක් ඉස්සෙක්ලාව අපේ සිත ඇතුළේ. නිදුක් වන්නට, නිරෝගී වන්නට සහ සුවපත් වන්නට වචනම කළ යුතුයි. අවධිඩුයක දේවල් නොකර සිටිය යුතුයි. තමන් තමන්ම දුක ඇති කරගන්නේ තැනිව සිටීමයි මෙත්තිය. එයේ මෙත්ති කරනවිට තමන්ම තේරෙනවා. මේ දෙය නොද තැනා. මෙය අගුණුයි. ඒ වශේම අතින් අයටත් මෙත්ති කරනවා. හිතවත් අයට මොකක්ද මෙගෙන් වන අතිනවත් කම, එය හදුනාගෙන අතහරින්න. ඒ අයට සුවපත් කරන්නට ඔබට කළහැකි දෙය කරන්න. නමුත් වටහා ගන්න මේ ලෝකය සුවපත් කිරීමේ වගකීම හාර ගන්න යන්න එපා. එය, කිසිවෙත්ත් කළ තැකි දෙයක් නොවේ මුළු ලෝකය, සියලු සන්වයන්ම, සුවපත් කිරීම, එය තමන්ගේ වගකීමක් කියා ගන්න යන්න එපා. තැබැයි සුවපත් වූ සමාජයක් පිතිස ඔබට කළ තැකි දෙයක් තිබෙනවද, කිසියම දුරකට ඔබට දායක වෙන්න පුළුවන්ද, ඒ ඔබේ දායකත්වය නොමුසුරුව ලෝකයට දෙන්න. ඔබ හිසා, කාගෙවත් හිතක තරඟක් ඇති කරන, වේනානාවෙන් මොනවත් කියන්න, කරන්න යන්න එපා. අතින් අය තරඟා ගන්න පුළුවන්. එය ඔබේ වගකීමක් නොවේ. තැබැයි හිතා මතාම අතින් අය කොළ කරවන දේවල් කියන්න කරන්න එපා. ඒ වශේම අතින් අය කරන කියනදේ නිසා ඔබට කොළ ගන්වන්න එපා. මම වෙටර තැත්තෙකු වෙමුව!

මෙමතියේ මූලිකම ප්‍රාථ්‍රිනය වියනේ. “අහං අවෝරෝ හෝම්! අව්‍යප්‍රේප් හෝම්” මම වෛටර නැත්තෙකු වෙමිවා! මම ව්‍යාපාද නැත්තෙකු වෙමිවා! කුවරුන්, මිතිස්සුන්, සහ්තන්, වාහන, වැස්ස ඔය මොනවා නිසා හෝ තමන් වෛටර නොකරන කෙනෙකු බවට පත් වෙන්න, උත්සාහ කරන්න. තරඟා එන්න පුළුවන්, නමුත් මොනම හේතුවක් නිසාවන් ඔබේ හදුවන වෛටරයේ ගබඩාව බවට පත්කර ගන්න එපා. මම ව්‍යාපාද නැත්තෙකු වෙමිවා! අර ඇතිව නැතිව යන තරඟ. බැදුනෙන පැලකර ගන්න එපා. අනහරින්න උත්සාහ කරන්න. එයයි මෙමතිය. එනකාට අනින් අයව කේප ගැන්වීමේ වේනහාවන් මොනවන් කරන්නන් එපා. කියන්නත් එපා. ඒ අයන් වෛටර නැත්තෙක් වෙනවා. ඒ විදිහට, ප්‍රායෝගිකව මෙමතිය කරන්න. එතැනයි මේ ප්‍රතිඵල නියෙන්නේ. තමන්ට ගරු කරන්න පුරුදු වෙන්න. එය ඉතාම විරිනවා. අනින් අයටත් ගරු කරන්න. අප ඔය දෙකම හදුවනින්ම කරන්නේ නාහැර. අප ගොරවය බලාපොරුන්තු වෙනවා. භාවත්ම තමන්ට ගොරව කරන්න ඕන. ඉනින් ඔබ ඔබට ගොරව නොකරන කළේනි. ඔබ අනුත්වත් ගොරව නොකරන කළේ, ඔබට කවුද ගොරව කරන්න? ‘පුජකෝ’ ලහනේ පුජ, වන්දනකෝ පරි වන්දනං’ කළින් කිදුවා මිත්තානිසංස සූත්‍රයක් ගෙන, මෙත්තානිසංස නොමැයි, එන මිතුත්වයේ නියන ආනිසංස කියනවා. හදුවනින්ම ඇතිවන මුළුත්වය. ඒ තැනැත්තා ‘පුජකෝ’ ලහනේ පුජ’ අනින් අයට පුද්‍රනුයේ නොමින් පුජ බෙන්නෙකු බවට පත්වන්නේය. එසේම ‘වන්දනකෝ’ පරි වන්දනං’ අනුසන්ට වන්දනා කරනුයේ, නොමින් වැඳුම් බෙන්නෙකු බවට පත් වන්නේය. ඔබ, ඔබටම ගොරව කරන්න. දුරුවන්ට ගොරව කරන්න. ඕළුසන්ට ගොරව කරන්න. එවිටයි ඒ අයගේ ගොරවය ගන්න පුළුවන් විය පිටකයේ, බුදුරජාණන්වහන්සේ, ස්වාමින්වහන්සේලාට ගරු ඕළුස ස්වාමින්වහන්සේලාට, කියන කාරණයක්, ගුරුවරයා, ඕළුසාට ගොරව කරන්න, ඕළුසයා ගුරුවරයාට ගොරව කරන්න. අන්තේන්හා ගොරවයෙන් සිදුවිය යුතු දෙයක් නමයි අධ්‍යාපනය. ගුරුවරයා ගොරව කළ යුතුය. ඕළුසයාට, එවිටයි ඕළුසයාගේ ගොරවය ගන්න පුළුවන්, මේ අන්තේන්හා ගොරවය. ‘පුජකෝ’ ලහනේ පුජ’ අනින් අයට පුද්‍රනුයේ තමාන් පුජ බෙන්ට සුදුස්සෙකු වන්නේය. ‘වන්දනකෝ පරි වන්දනං’ අනින් අයට ගොරව බුහුමන් කරනුයේ නොමින් ගොරව බුහුමන් බෙන්නේය. මෙත්තානිසංස භා මිත්තානිසංස අතර වෙනස්කම් නිබෙනවා. නමුත් සමාන කමුන් නිබෙනවා. රස්සාව නිසා නිත නරක් කරගෙන, බස් එක නිසා නිත නරක් කරගෙන, උදේ කැම නිසා නිත නරක් කරගෙන. රූපවාහිනිය නිසා නිත නරක් කරගෙන, දේශපාලනය නිසා නිත නරක් කරගෙන බෙන ප්‍රතිඵලය කුමක්ද? ඔලුව අවුල් වෙනවා. අවධානය නැති වෙනවා, නින්ද යන්නේ නාහැර, නීහෙන් යය වෙනවා, අවදාවීම මහා දුකක් අරග වෙඩා වෙනවා, විරුද්ධ වෙනවා, නදිසි අනතුරා වලට

## “නිවෙන සින”

නිරතුරු මුහුණ පාන්නට සිදුවෙනවා. වස්පාර බංකොලාන් වෙනවා, රැකියාව අසාර්ථක වෙනවා, බලන්න නිත නරක් වූවිට මේ නස්පැත්ති සියල්ල වෙන්නේ නැද්ද කිය, සියල්ල කන පිට හාරෙනවා. අධ්‍යාපනය කඩා කප්පල් වෙනවා විවාහය, රැකියාව, ආදායම මාර්ග, යාලිවන්, මේ සියල්ලටම මුළ නිත. නිත නරක් වූවිට මේ සියල්ම අපල වලට මුහුණ දෙන්න වෙනවා.

ප්‍රංශ්‍ය කාලේ නිස් සිරගට පෙටිරී පේමියට සිටවා මුළ එක තල්ල කළ වට යෙහු සියල්ලම වැටෙනවා. නිත වැටුණෙන් කිසි දෙයක් තොටැටී නියෙන්නේ නැ. ‘මහෝ ප්‍රබිජ්‍යා ධම්මා’ මහසය මුල් වෙන්නේ. මුලින් ඇති මහස වැටුණෙන්, අත්තිවාරම නාය ගියෙන්, හැවත බිත්ති හෝ වහලවල් නියෙයි කිය නිතනවාද? නැහැ. මෙයේ පිටිනය කඩා වැටුණු පසු අප යනවා ගුප්ත ගාස්තුය වෙනට. දැන් සියල්ල වැරදිලාන් නියෙන්නේ. අධ්‍යාපනයන් වැරදිලා, විභාගය, රස්සාව, අසාර්ථක වෙලා නින්ද යන්නේ නැහැ. බෙන් වෙටි සුව තොටන රෝග ඉතින් අප නිතනවා කවුරු හෝ තුනියම් කර ඇති කිය. කවුරු හෝ වස් කවියක් කිය, දෙවියන් කෝප කරවා ඇති. ගුහ අපල, සුයසී ගුහ මන්ඩිලය මොනවා කරන්නද? ඔය කාවත් බැහැනේ නිතක් හදන්න. කිසි කෙහෙකුට බැහැ නිතක් හදන්න. එය තමන්ම හඳුගෙන යුතුය. ඒ මුළ ඉදිරි වැටුණෙන් අගට මොනවා කළන් හරියන්නේ නැහැ. ඒ නිසා මෙම්තුයේ බලය ගොඩනගා ගන්න ඒ බලයට කැදුර වෙන්න එපා. තමුන් එපා හඳුනාගන්න. නින්ද යන්නේ නැත්තම් බෙහෙන් නියනවා, නිදි බෙහෙන් වෙළින් බෙන ඒ නින්ද සැපුදායි නින්දක් නම් නෙමෙයි, ඒ කෙසේ හෝ නින්ද යනවා. හැබැයි සුවයේ අවදිවෙන්න බෙහෙන් නැ, කොහොවන් බෙහෙනක් හඳු භැහැනේ සුවයේ අවදි වන්න පුළුවන්. සුවයේ නිදාගන්න පුළුවන් කෙනාට පමණයි. සුවයේ අවදි විය හැක්කේ.

අප එද කිරා කලේ නිදගන්න කෙනාමයි නැගිරින්නේ කිය. නිදගන්නේ කුවුද ඒ තැනැන්නාමය පිබිදෙන්නේ. සුවයේ නිදගන්න කෙනා තමයි, සුවයේ අවදි වෙන්නේ. ඒ නිසා නිත නරක් කරගන්න එපා නිදගන්න කළින්. පිස්සෙකු ගැන කිවානේ, ඔවුන් හැරුණු අත් උවමින් මහන්සි වූවිට වාඩි වී තමන්ගේ මල්ලේ නියන ඔක්කාම කසළ එමියට ඇද ඒ ටින් කැසි ඒ ඡරාව, ඒවාට නැවත නැවතත් අත කපා ගෙනිමන් ඒ නියන ඡරාව යළි යුත්ත ගා ගන්නවා. ඒ සියල්ල නැවත මල්ලටම දාමා බැඳුගෙන කරේ තියාගෙන දුවනවා හති වැටෙනකන්. එයේම නින්දට යන විට ද්‍රවයේ සිදු වූ කතු කන්දල් නිසා නිත නරක් කර ගන්න පුරුදු වෙන්න එපා. ඒවා අයින් කරන්න. නින්දට කළින් කරන හාවනාවක ඇති එක් වැදුගන් කමක් එය ඒවා ඉවත් කරන්න. සැහැල්ලු සිතකින්, නිදහස් නිතකින්, සුවදායි නිතකින් නින්ද යන්න. එවිට නින්ද යනු සැපක් බව තේරෙනවා. අවදිවෙම කියන්නේ සැපක්. දුකක් නෙමෙයි. සැහැල්ලුවෙන් නිදාගන්නාත්

වැටහේව් අවදිවන වට, ඒ ඇඟැරේන මොනොනේ කෙතරම් ප්‍රබෝධයක් ද දුනෙන්නේ කියා. හොඳට අභැරේනොත් ද්‍රව්‍යම හොඳයි. උදෑසන මුලින්ම මුණ ගැහුණු කෙනා නිසා නෙමෙයි ද්‍රව්‍ය අවසනාවන්ත වෙන්නේ. මෙය දැක්ක හින්ද මුළු ද්‍රව්‍යම කාලකන්ති ව්‍යාපාරයේ කියන්නේ, නැහැ. වාසනාවන්ත ලෙස ඇඟැරේන්ත. එවිට ද්‍රව්‍යම වාසනාවන්තයි. වාසනාවන්ත ලෙස ඇඟැරේන්ත නම්, වාසනාවන්ත විදිහට ද්‍රව්‍ය ගත කළ යුතුයි. ඒ නිසා මෙත්‍රි භාවනාව වචනයකට සීමා කරන්න එපා. වාක්‍යයට සීමා කරන්න එපා. පිටත් වෙන්න, මෙමත්‍රියෙන් කරා කරන්න. ඒ අනුව කිසේ කන්න. ආහාර ගත්ත කොට මෙමත්‍රියෙන් ආහාර ගත්ත. ඒ උග්‍රය කෙනා කෙරෙනි. අඩුම්ගානේ උග්‍රය කෙනා කෙරෙනි මෙමත්‍රියෙන් කිසේ ගත්ත, රසවත් වුවත් නැතත්.

(02) වගකීම් භා කාර්යබහුලත්වය කියන. කරෝසු දෙක. බම්බූලාගේ සාකච්ඡා වලදී කියවුනා. ඇන් ඇත්ත සමාර්ගයේ කාර්යබහුලත්වය තැක්කීම බිලපාන හත්ත්වයන් පැහැදිලිවා. නිසි ජෝ පැවදි ජෝ. ප්‍රණාය මේ හත්ත්ව දෙක භාවනාව පැදනම් තු බොඳු එ්‍යුම් එ්‍යුම් ප්‍රමාදකට බාධාවක් විදිහට සළකන්න තුළුවන්ද? බෙනත් ප්‍රමාදකට පාලනය කරන්න භාක්‍රාවක් තියනාවාද?

ඛාණ්ඩකනුමා :- වගකීම සහ කාර්යබහුලත්වය බොහෝම බර්පතල මාත්‍රකාවක්. සර්ලව, කෙටියෙන් කරා කලුත්, මා නිතර බලන්ට හඳුන කාරණයක් තමයි, කාර්යබහුල සහෙක ඉත්තවාද කියා? සතුන් අතර. නම් මුණුගේ නැහැ. අප බැඳ ගත්ත සත්තුන් හැර. සාමාන්‍යය සතුන් කාර්යබහුල නැහැ. කාර්යබහුලත්වය මතුපෑකයට විතරක් සීමා වූ ප්‍රශ්නයක්. මතුපෑකයට විතරයි මය කාර්යබහුලත්වය නියෙන්නේ. එය එක් කරනුයි. එසේම අප නිතනවා බොහෝම ආඩම්බර්යට කාරණයක් කියා. අප කෙහෙකුව හඳුන්වා දෙන්නෙන් බොහෝම කාර්යබහුල කෙහෙක ලෙස. අප නිතනවා එය ඒ නැහැත්තට කරන ගෞරවයක් කියා. හරියට ආවාර්ය උපාධියක් තියනවා කිවා වගේ. කාර්යබහුල, මය රෝස්වීම් වලදී හඳුන්වා දෙන්නේ එහෙමතේ. බොහෝම කාර්යබහුල කෙහෙක්. අප එහෙම නිතනවා. ආහරණයක් වගේ දෙයක්. එය එහෙමද? වැඩි වැඩිවීම, වැඩි අධික වීම අපේ දැක්ෂනාවයක්ද? ඒ ප්‍රශ්නය අනත්ත වටිනවා, නිතන්න වටිනවා. ඔබේ දැක්ෂනාවයක්ද වැඩි වැඩි කරගැනීම? එක පාර වැඩි දෙක, තුනක් කරන්න යාම දැක්ෂනාවයක්ද? එක වැඩික් කරන අතර් තව වැඩික් ගැන සිනිම දැක්ෂනාවයක්ද? එහෙම නැතුව බැරදු පිටත් වෙන්න? වැඩි කිරීම එකක්, කාර්යබහුලත්වය තව එකක්. මේ දෙක වෙන් කරන්න. කාර්යබහුලත්වය කියන

## “නිඛෙන සින”

එිකෙන් අදහස් වෙන්නේ හැඟැ වැඩියෙන් වැඩි කරනවා කියා. මම ඔබනුමා ගැන තෙමෙයි කියන්නේ. නමුත් සාමාන්‍යයෙන්, ඔය busy, busy කියන අය, ඇත්තටම වැඩියෙන් වැඩි කරනවාද? එය නොයන්න වටිනවා, ඇත්තටම ඒ අය වැඩියෙන් වැඩි කරනවාද? දැන් බලන්න උදේශ වැඩිට යන්න පාරට බැස්සහම, නුවර්ත් එහෙමයි, මෙහෙන් එහෙමයි, හැම වාහනයක් ම හරි වේගයෙන් යන්නේ. කාර්ටන් පාර හරහා යන්න දෙන්නේ හැඟැ. අනුරූ පාරකින් එන වාහනයකට මහ පාරට ගන්න දෙන්නේ හැඟැ. මේ හැමෝම හරි වේගයෙන්, හැම තත්පරයක්ම වටිනවා වගේ දුවන්නේ. ඔය දුවන වේගයට කාර්යාලයේ වැඩි කරනවාද ගිහිල්ලා? වැඩිට යන්නේ කොසිනරම් වේගයෙන්ද? තත්පරයක් පහුවුනාන් ලෙකු පාඩුවක් වෙනවා වගේ. ඒ වේගයෙන් අපේ දෙපාර්තමේන්තු, කාර්යාල, අමාතකාංග, කන්තේරුවල වැඩි වෙනවා නම් මෙය ලාභාව තෙමෙයි. හැඩායි පේන්නේ පාර හරිම busy. හැමෝම පාරේ හරි busy. පැයින් යන අයන්. ඒ අය අට වාහන වලට යන්න දෙන්නේ හැඟැ හැමෝම. ඒකීකී මේ කියන්න හදන්නේ කාර්යබහුලත්වය කියන්නේ මානසිකව අප හදුන්න දෙයක්. කාර්යබහුලත්වයයි, වැඩි කිරීමයි අතර කිසිම සම්බන්ධයක් හැඟැ. කෙනෙකට කාර්යක්ෂම වෙන්න පුළුවන්, හරියට වැඩි කරන්න පුළුවන්. වැඩියෙන් වැඩි කරන්න පුළුවන් කාර්යබහුල නොවී. කළබල නොවී. කළබල වීම එකක්. වැඩි කිරීම තව එකක්. එන්නාට කළබල නොවී කොහොමද වැඩි කරන්නේ? කළබල නොවූ කෙනෙකට හරියට වැඩික් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න වැඩි හරියට ඉවට කරන්න පුළුවන්. එහෙම තත්ත්ත්ම අප ඉවට කරන්න බැර, නිමා කරන්ව බැර, අවසාන කරන්න බැර, සාර්ථක කරගන්න බැර, ඒ වගේම අවශ්‍යතාවයක්න් හැති වැඩි පටන් ගන්නේ? ඔය සම්පැංක්‍යා භාවනාව ගැන කරා කළ. සම්පැංචිනයේ තියනවා. කායානුපස්සනාටේ එක කොටසක් සිනි තුවනා පිළිබඳ භාවනාව. දැන් එය විස්තර කරන විට, කාරණා 4කින් විස්තර කරනවා. සිනි තුවනා, ‘සාහ්‍යක’ ඉවට කරන්න පුළුවන්ද, සාර්ථක කරගන්න පුළුවන් වැඩික් ද මේ පටන් ගන්නේ?. පේන බලනවා ම තෙමෙයි. යමක්, මොනවා හෝ මිලයට ගන්න කළන් බලන්න මෙය අත්තටම අවශ්‍ය? ඇත්තටම මේ වැඩි ඉවට කරන්න පුළුවන්ද? මේ බාරගන්න වගකීම ඉටු කරන්න පුළුවන්ද? වෙළාව තියනවාද? මුදල තියනවාද? මහන්සි වෙන්න පුළුවන්ද? ඒ කළන්ම බලන්න “ගෞවර සම්පැංක්‍යා” තමන්ට ගැලපෙනවද? බලන්න ගැලපෙනවද? සාර්ථක කරගන්න පුළුවන්ද? “අසාම්මෝහ සම්පැංක්‍යා” මේ වැඩි නිසා මගේ මැඹව අවුල් වෙනවද? සිනි මුලා වෙනවද? “අසම්මෝහ සම්පැංක්‍යා” එහෙම බලන්න.

මෙසේ සිනිය පාවත්වී කළ යුතුයි. එසේ බලන විට තමයි අනවශ්‍ය වැඩා අපට මුලින්ම නවත්වන්න පුළුවන්, වෙන්නේ මදුදි හෝ අගදි තමයි බොහෝ විට අපට වැටහෙන්නේ එක් නැති බව මොකටද? යමක් මෙයට ගන්න කළත් ගිනත්න. මෙයට ගෙන පසුනැවීම හපන් කමක් නොමෙයි. විදින එක හපන් කමක් නොමෙයි. අප බලන්නේ, තීරණාත්මක සාධකය විදිහට මුදුල. සල්ල තියනවාද? සල්ල තියනවානම් ගන්නවා. නස මුදුලට පළවති තැන දෙන්න එපා. මුදුල් තියනවාද නැදුදු. එය වැදුගත් නැහැ. අවශ්‍ය නැදුදු? අත්‍යවශ්‍ය නැදුදු? ඒ ගෙන හොයන්න. සාක්ෂිවේ කියක් තියනවාද? ප්‍රචිය කියක් ලැබනවාද? බැංකුවේ කියක් තියනවාද? Credit Card එකෙන් කියක් ගන්න පුළුවන්ද? ඒ කරදුනු, දෙක, තුන, 40 ගන්න. තමන්ට ඇත්තටම අවශ්‍යද? දැන් නැහැ. කුමක්ද තියන වැරදුදු? ඇත්තටම දැනෙන පාඩුව කුමක්ද? බලන්න? එක දුවසක් බලන්න. එක සතියක් බලන්න. මාසයක් බලන්න. එසේ විමසන විට තේරුණාත් නැතුවම බැහැ, අත්‍යවශ්‍යමය කියා, ඉන්පසු බලන්න එහෙනම් මුදුල් තිබනවාද? නැතිනම් කොහොමද හොය ගන්නේ? නමුත් මෙසේ කිසියම් කාලයක් විමර්ශනය කරන විට, නැතිනම් විපස්සනා කරන කොට අවශ්‍යයයි කිය ගිනත, නැතුව බැහැයි කිය නිතන බොහෝ වූ දේවල් ඇත්තටම ඕන නැති බව වැටහෙනවා. අනවශ්‍ය බව කාලය විසින් අපට කිය දෙනු ලබනවා.

වගකීම් ගෙන ක්‍රාකරනවිට වගකීමක් නැතුව පිටත් වෙන්න බැහැ. කවුරුන් ලෙස හෝ අම්මා කොහොකු විදිහට වගකීම් තිබනවා. නාත්තා කොහොකු විදිහට් තිබනවා. ගුරුවරයෙකු විදිහට්, නිලධාරියෙකු ලෙසන් වගකීම් තියනවා. දුරුවෙකු ලෙසන් එයට අභාල වගකීම් තිබනවා. හිෂ්පයෙකු විදිහට, නාර්ජාව විදිහට, ස්වාමී පුරුෂයෙකු විදිහට. මේ වගකීම් තිබනවා. ඒ වගකීම් නැත්ත කවුද?

නායක භාමුදුරුවන්වහන්සේ වදාල පරිදි, තමන්ගේ වගකීම් මොනවද? භාඥනාගන්න. ඔබ කවුද? ඔබේ වගකීම් මොනවද? වගකීම් සැෂ්තු ගණනාවක් ආවරණය කරනවා. වෘත්තීයෙයි වගකීම්, පොදුගැලික වගකීම්, සමාජ වගකීම්, ආගමික වගකීම් තියනවා. එය සියලුම වගකීම් අතර, ඔබට ඔබන් ඉටු විය යුතු වගකීමක් තිබනවා. එය අමතක වෙනවා අපට. අප නැමෝම අන්තර කිස්ලය අමතක කර ඉන්නේ. සහ්ත්‍යන්ට එය අමතක නැහැ. අපෙන් අපට වියයුත දෙයක් තිබනවා. අප නිතනවා, බාහිර වගකීම් නිසා අපට වෙළාවක් නැහැ. නිදහසට ගේන හේතුවක්නේ එය. භාවනාවක් කරන්න වෙළාවක් නැහැ. නිත භාඥනාගන්න වෙළාවක් නැහැ. නිත භාඥනාගන්න, භාවනා කරන්න වෙළාවක් නැහැයි කියන කොට දුක් විදින්ට වෙනවතේ. එනැනදී වෙළාවක් නැහැයි කිය බේරුන්න පුළුවන්ද ආ! මට දුක් විදින්ට වෙළාවක්

## “නිඛෙ සින”

නැහැ කියා නිදහස් වෙන්න පුරිවන්ද? බැහැ. දුක් විදින්ට වෙනවා. මක් නිසාද ඔබෙන්, ඔබට විය යුතු වගකීමක් නියනවා. ඉටු විය යුතු වගකීමක්, පැහැර භරින්ට බරි වගකීමක් නිබෙනවා. අතින් හැම වගකීමක්ම, අප උපන්නට පසුවයි ඔවුවට දැගත්තේ. ඔය හැම වගකීමක්ම ඉපදුණාට පසුවතේ බාරුගත්තේ, වරින් වර්, කළුන් කළ හැබැයි, අප ඉපදුණ් කෙබඳ මහසකින්ද? උපන්න මානසික තත්ත්වය බලන්න. අඩින කෙනෙකු විදිහටතේ ඉපදුණ්. ප්‍රංශී දේටත් ඇතුවත්තේ. ප්‍රංශී දේටත්. එබඳ කෙනෙකු විදිහට උපන්න ඔබට නිබෙනවා වගකීමක් නොහඩි කෙනෙකු ලෙස මිය යන්න. නොහඩින කෙනෙකුව ජීවත්ව, නොවැලපෙන කෙනෙකුසේ මිය යාමේ වගකීම ඔබට නියනවා. ඒ වගකීමත් සමගයි අප ඉපදුණ්. සසු සියලුම වගකීම් පසුව බාර ගත් දේවල්. ඒවා ඉටු කළ යුතුයි. ඒ මතය මානව සමාජය පවතින්නේ. නමුත් මේ මුලික වගකීම අමතක කරන්න එපා. එය පහසුවත් අමතක වෙනවා අපට. අඩින කෙනෙකු ලෙස, වැලපෙන කෙනෙකු ලෙස, කම්පා වෙන කෙනෙකු මෙත්, දුක් විදින කෙනෙකු යේ, බියෙන් සලින වෙන කෙනෙකු පරදි සහ කෝපයෙන්, කුපිත වෙන වත්තෙකු යේ උපන්න, ඔබන් මාත් ඒ වූ අකාරයෙන් ජීවත්ව, අඩින වැලපෙන, ගෝක වෙන, පසු තැවති, බියෙන් තුස්න වෙන, කෙනෙකු මෙත් මිය යායුතුද? එහෙම නැත්තම්, ඉපදුණ් විසේ බව සැබැයි. අඩින කෙනෙකු, වැලපෙන කෙනෙකු, ගෝකයට පත් වන කෙනෙකු සහ කම්පාවට පත් වෙන කෙනෙකු තමයි ඉපදුණ්. මෙපමණ කළ නිරියෙන් එහෙම කෙනෙකුම තමයි. නමුත් තමන්ගේ වගකීමක් නිබෙනවා නොහඩි, කෙනෙකු බවට තමන්ව පත් කරන්න. එය ඔබෙන් ඔබටම විය යුතු වගකීමක්. වැලපෙන්නේ නැති කෙනෙකු බවට පරිණාමය වීමේ වගකීම ඔබට නිබෙනවා. පැහැදිලිව තේරුම් ගත්ට. මෙම ආධ්‍යාත්මික පරිණාමය ඔබ සතු වගකීමක් බව.

ස්වභාව ධ්‍රේමයේ පරිණාමයක් නිබෙනවා. විද්‍යාව කරා කරන ස්වභාව ධ්‍රේමයේ පරිණාමයක්, ඒ පරිණාමය මත්‍යෝගයකු නිර්මාණය කොට නවත්වා නිබෙන්නේ. දුක් විදින මිනිසාට එහා පිටියෙකුව තාම සොබාදාම හඳු නැහැනේ. ඒක ගෙෂිලක පිටින්ගෙන් පත්ත් ගෙන උහය පිටින් දුක්වා පැමිණ වානරයා ඉන්පසු මත්‍යෝගයාව හඳු පරිණාමය නැවති වගයි. මත්‍යෝගයාගෙන් එහාට තාම කිසිවකුත් හඳු නැහැ. ඉන් එහාට කෙනෙකුව ස්වභාව දුහමට හඳුන්නත් බැහැ. ඔබ අවුරුදු මළියන ගානක් බලාගෙන ඉන්න. සොබාදාම මත්‍යෝගයාගෙන් එහාට කවුරුවත් හඳුන්නේ නැහැ. ඉන් එහා පරිණාමයක් නිබෙනවා නම් එය පවතින්නේ සොබාදාම අත් නොමෙයි, ඔබේ පොදුගලික පරිණාමයයි. ඔබ කවුද? ඔබ අඩින කෙනෙක්. ප්‍රංශී දෙයටත් නිත නරක් කර ගත්න කෙනෙක්.

ඩියන් මේ වර්තමාන ඔබේ ස්වභාවය. පරිණාමයේ තමන්ට ලැබේ නිබෙන තැන එනැනුගේ. පොඩි දෙයටත් තරුණ යන කෙහෙකු. කළ උදුව් සියල්ල අමතක කරනවා එක වචනයින්.

සතුදෙයක් නැති වෙයිදේ කියා හිතන වටත්, නැති විය යුතුම නැහැ, එබදු සැකයක් ඇතිවන විටම පපුව දාල යනවා. සෞඛ්‍යාභමේ උපකාරයෙන් අපව පරිණාමය වෙලා නිබෙන්නේ එනැවට. ඉන් එහාට සෞඛ්‍යාභමට කරන්න දෙයක් නැහැ. ඒ වගකීම ඉතිරි වී නිබෙනවා. එය සෞඛ්‍යාභමට දෙන්න එපා. භාම ආගමක්ම එය පැවරුවා, කොහො තෝ ඉන්න දෙවි කෙහෙකුට, බුන්මයකට, විද්‍යාව එම වගකීම සෞඛ්‍යාභමට පැවරුවා ඒ උගුලට අසුවන්න එපා. ඔබව ගලවා ගැනීම කිසි කෙහෙකුට කළ තොහැකි දෙයක්. බුද්‍යාමුදුරුවන්වහන්සේ ව්‍යුත්ලේ “නුම්මෙහි කිවිවං ආනප්පං” එය ඔබේ අතහි තියෙන්නේ. බුදුරුජාතාන්වහන්සේගේ දේශනාව එහෙමයි. “අක්බාතාමර් තරාගතෝ” තරාගතවරු නම් මග පෙන්වන්නේය, පාර කියන්නේය. “නුම්මෙහි කිවිවං ආකප්පං” ඔබේ වගකීම ඔබ කරගත්න. අර දුක් විදින කෙහෙකු විදිනට, කුපිත වෙන කෙහෙකු සේ, පසුනැවෙන කෙහෙකු මෙන්, බිය වෙන කෙහෙකු පරිදි, තුළ්ලන කෙහෙකු සේ සිටින ඔබ, තුළ්ලන්නේ නැති, අකම්පිත, කුපිත තොවන කෙහෙකු බවට පරිණාමය කිරීමේ වගකීම ඔබ සතුයි.

එය වගකීමක්. මහා බරපතල වගකීමක්. අනිත් වගකීම් පැහැර භාරිය විට අපට දූඩුවම් ලැබෙනවා. අපේ බාහිර වගකීම්, අපේ රාජකාරී වගකීම් පැහැර භාරිය විට දූඩුවම් ලැබෙනවා. වෝද්‍යා කරනවා. ගෙදර වගකීම් පැහැර භාරිය විට එතන ප්‍රශ්න ඇති වෙනවා. වෝද්‍යා බෙනවා. පවුල් කඩකප්පල් වෙනවා. ඇත්ත. අධ්‍යාපන බෙන ගිෂ්‍යයෙකුගේ වගකීම් පැහැර ඇරියෙන්, පිවිත්තේ ඒ නිසා අසාර්ථක වෙන්න ප්‍රශ්නව්. ඒ භාම වගකීමකට බරක් තියනවා. නමුත් තමන්ගේ, ආන්මිය වගකීම පැහැර ඇරියෙන් මොන විදිහෙ දූඩුවම් වැලකට අපට මුහුණ දෙන්න වෙයිද කියන්න බැහැ. එකකින් තවතින්නේ නැහැ. භාද සාක්ෂියේ දුන්ඩිනයට, සෞඛ්‍යාභමේ දුන්ඩිනයට, දහමේ දුන්ඩිනයට අපට යටත් වෙන්න වෙනවා. එවිට ප්‍රමාද වැඩියි. මොන නිදහසට කරුණු කිවිවත් වැඩික් නැහැ. රස්සාව කරන්න නිවුතු, වනෝද වන්න නිවුතු ඒවා කියා වැඩික් නැහැ. සමාජ සේවය කළා ඒවා නිදහසට කරුණු හෙමෙයි. ඔය සියලුම බාහිර වගකීම් නිසා අප රෝගියෙකු වුනවිට, ආතනිය නිසා, කාර්යබහුලත්වය නිසා වගකීම ගොඩ නිසා ආතනියට පත් වෙනවා. ඒ නිසා ගිරිරිය ලෙඩි වෙනවා. දියවැඩියාව භාදෙන්නට ප්‍රශ්නව්. භාදෙනවාම හෙමෙයි, භාදෙන්න ප්‍රශ්නව්. පිළිකා භාදෙන්න ප්‍රශ්නව් කියනවා. භාදෙන්න ප්‍රශ්නව් කියනවා. අධික රැකිරී පිඩිනය, දැන් යිය, මන් කායික රෝග ලැයිස්තුව එන්න එන්න

## “නියෙන සින”

වැඩි වෙනවා. Phychosomatic එන්න එන්නම වැඩි වෙනවා. සම්පූර්ණම 100% ක්ම හොතිකයි කිදු කාසික රෝග දැන් එහෙම නොමෙයි කියන තැනට ඇටිත්. එයේ රෝගී වූ පසු මේ රස්සාව තින්දයි ලබා වුතේ කියා නිදහස් වෙන්න ප්‍රාථමිකයි? බැහැ. එකිසා ඔය කොයි වගකීමන් හරියට කරන්න ප්‍රාථමික හොඳ හිතක් නියන්වානම්. ඔබ හිත හදුනුන්නොත්, පමණායි, ඔය හැම වගකීමක්ම, හැම කාර්යයන්ම උපරිම මට්ටමෙන් කරන්න ප්‍රාථමික වෙන්නේ. නැතිනම් ඔය බර ඇදුගෙන දුවන්න ප්‍රාථමික ඇගෙෂ් හයිය නිබෙනතුරු වික කාලයක්. ඉන්පසුව ඇවේදුගෙන යන්න බැර තරමට අප වැටෙනවා. මනස ගක්තිමන් කරගන්නේ නැත්තම් ඇගෙෂ් හයියෙන් දුවිවාන් හයියෙන් දුවන්න ප්‍රාථමික වෙන්නේ කොට් දුරයි. ඉන් පසුව වැටෙනවා. වැටුණු විට කිසිද වගකීමක්වන් කරගන්න බැර වෙනවා. මොනවන්ම කරගන්න බැර වෙනවා ඉන්පසුව. ඒ නිසා සම්බර කරගන්න පිවිතය. හොතික පිවිතයක් අවශ්‍යයි. එය ප්‍රතිසේෂ්ප කරන්න බැහැ. පැහැදිලිව මතක නියා ගන්න. හොතික අවශ්‍යතා ප්‍රතිසේෂ්ප කරන්න බැහැ. රහනන්වහන්සේලා පවා ගිරිරයක් හඩත්තු කළා. පිණ්ඩානේ වැඩියා. රහන් වූවා කියා පිණ්ඩානේ තොටෙයි සිටියේ නැහැ. ආහාර අවශ්‍යයි. වහින විට ආවර්ණයක් අවශ්‍යයි. ඇදුම් ඕනෑ. බෙඩ වූ විට බෙහෙත් නිඩිය යුතුයි. තවත් අවශ්‍යතා නිබෙනවා. බුදුරුජාන්වහන්සේ දේශනා කරනවා නම් මේ 4 අවශ්‍යයි කියා ඒ කියන්නේ අවශ්‍යම තමයි. උන් වහන්සේ අනවශ්‍යය දෙයක් අවශ්‍යයි කියා ක්‍රියාවන් දේශනා කර නැහැතේ. ඒ නිසා බුදුරුජාන්වහන්සේ දේශනා කරනවා නම් මේ 4 අවශ්‍යයි කියා ඒවා අනසාවශ්‍යයි. ඉතින් ඒ වගකීම නිබෙනවා. මොකික වගකීමක් නියන්වා හැම කෙනෙකුටම, හොතික වගකීමක්. නමුන් එපමණක්ම නොමෙයි. ඇස් දෙකම පේන කෙනෙකු සේ පිටත් වෙන්න. එක පැන්තක් පමණක් බලන්න එපා. එක ඇහැක් පමණක් පෙනෙන කෙනෙකු යන හැරී බලන්න. එක පැන්තක රෝගක පමණක් තුළ නිබෙන වාහනයක් යන්නේ කොහොමද බලන්න. ඒක සම්බර යන්නේ නැහැ. හැම විටම අන්තරා වෙන්ගේ. හැම විටම කාණුවට වැටෙන්නේ. තමන් පිළිබඳ වගකීමටන් අනුත් පිළිබඳ වගකීම වළවන් සම්බරක් දෙන්න. සම්බර, ඔබේ වගකීම නිසා අනිත් අයට පාඩුවක් වෙන්න දෙන්න එපා. එමෙන්ම අනිත් අයට වාසි කරන්න ගොයේ ඔබට පාඩුකරගන්හන් එපා. සම්බර කරගන්න. ඇස් දෙකම පේන කෙනෙකු හැටියට පිටත් වෙන්න. ඔබට, ඔබ වත් පේනවා. අනුත්වන් පේනවා. හොතික පිවිතයන් පේනවා. ආධ්‍යාත්මික පිවිතයක් පේනවා. ඒ පාරවල් දෙකම පේනවා.

තව ප්‍රාන්න නියන්වාද?

(03) නොකින ආ ආධ්‍යාත්මික තීඩික පැකි දෙක සමඟ කරගනීම. එකිනෙකාට වෙනස් වෙනවද? නැත්තාම් එක පුම වේදයක් සිබෙනවද කාටත පොදු?

උපදේශකනුමා :- කොයි දේන් වෙනස් වෙනවා. “ප්‍රචිච්චිත්තා වේදින්තාබීබේ”, තම, තම නැතු පමණින් දැන ගත යුතු කියලාහෝ, කොපමණ ආහාර අවශ්‍යද? කොපමණ නින්දක් ඕනෑදූ ඒවා සියල්ලතම තම නැතු පමණින් දැන ගත යුතුයි. සර්වසාධාරණ ප්‍රම්තියක් නැහැ. කොයි දේවත්, ධර්මයටත් නැහැ. ධර්මයේ ගුතා ගැන කියනාකාට කියලාහෝ, “ප්‍රචිච්චිත්තා වේදින්තාබීබේ” තමන්ගේ තුවනා පමණින් දැනගත්තා. ඒ තුවනායි දියුණු කරගත යුත්තේ. තව කෙනෙක්ගෙන් ඇඟුවට වැඩික් නැහැ. තව කෙනෙකුගෙන් විමසන්න ප්‍රථමන් කොපමණ කැවොන් බඩි පිරිසිද කියා? කාටද පිළිතුරු දෙන්න ප්‍රථමන්? කාටවත් කියන්න බැහැ. අප හරි කමති එහෙම ලැයිස්තුවක් කවුරු හරි දෙනවා නම් අපේ අතට. එහෙම හෙමයි. අපේ ප්‍රග්‍රාම දියුණු කරගත්තා, බලන්න. පිවිතය පර්යේෂණයක් කරගත්තා. කොයි දේවත්. බලන්න කොපමණ වෙළවක් ද්‍රව්‍යට භාවනා කළාත් ඇත්ද? උදෑට පැය 1/2ක් භාවනා කර බලන්න. විනකාට ඒ ද්‍රව්‍ය කොහොමද ගෙවී යන්නේ. ඒ ද්‍රව්‍යේ වැඩි කිවුදු හරියනවාද? විනකාට භැන්ද්‍රව්‍යටත් පැය 1/2 ක් විතර භාවනා කර බලන්න. ඒළුයට සති අන්තරේ විකක් වැඩිපුර භාවනා කරන්න ප්‍රථමන්. පෝය ද්‍රව්‍යක් නිබෙනවාහෝ. ලේඛකයේ කිසිම රටක් තිවන් දකින්න නිවාඩු දිලා නැහැ. මායේට ද්‍රව්‍යක්. ලංකාවේ පමණයි. රජයක් තිවාඩු දෙන්නේ තිවන් දකින්න. භාබායි ජේදට තමයි සියලුම විනෝද ගෙන්, සුද සියලුල. පෝය ද්‍රව්‍ය නිවාඩු ද්‍රව්‍යක් හෙමයි කිවිවාන් ඔය සිල් ගන්න අය හෙමයි විරැද්ධි වෙන්නේ. ඒ පෝය ද්‍රව්‍යක් ප්‍රයෝගන ගන්න, අපිට වින තරම් අවස්ථාව නිබෙනවා, නැත්තේ නැහැ. එයට වැඩිය කාලයක් තියෙනවා නම් ද්‍රව්‍ය කිපයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න. භාබායි ඔය ඔක්කොම අතර පැහැදිලිවම තක තියා ගන්න පිටත් වෙමයි ධර්මය කියන්නේ. පිටත් වෙමයි. කොහොවත් ගිහිල්ලා ගන්න ප්‍රථමන් දෙයක් හෙමයි. පිවිතය තැඹින් ගන්න. රෝකියාව තැඹින් ගන්ට. ගෙදුරින් ගන්ට. එනතින් ගන්ට බැරි නම් කොහොවත් ගිහිල්ලා ගන්ට බැහැ. දැන් මේ පින්වතුන් නිල්ලම එන්න බලාපොරාන්තුවෙන් ඇති, භාවනා කරන්න ඕන කිය නිල්ලම එන්න නිතන්න එපා. එහෙම එන්නත් එපා. එසේ අවිත් වැඩිකුත් නැහැ. භාවනාව ඔබ ඉන්න නැහම කරන්න ප්‍රරුද වෙන්න. ඒ කුසලනාවය ඇති කරගත්තා. අවශ්‍ය නම්. නිල්ලම එන්න. අපි තව විකක් කට්‍රා කරමු. වඩා ගැවුරට භාවනාවක යෙදෙමු. එය වෙනම කාරණයක්. නමුත් නිල්ලම නිබුණන් නැහත්, ගුරුටුරුන් සිටියන් නැහත්, කළුනා මිතුයන් සිටියන් නැහත්, ඔබ, මැබේ ගෙන

## “නිවෙන සින”

යා යුතුයි. මා මගේ ගෙන යායුතුයි. ඒ තිසා ඒ බාහිර දේවල් මත රඳුපවතින්හි යන්න එපා. ඔබම නිර්ණය කරන්න ප්‍රමුඛස්ථානය දෙන්න. ‘නිස ගිනි ඇවේල්තු’ කෙනෙකු ගැන කියන්නේ. ‘නිස ගිනි ගන්නෙකු ඒ ගිනි නිවන ලෙස’ ඔල්ව ගිනි අරගෙන නම් නියන්නේ, කොන්චි ගිනි ඇවේලිලා නම් නියන්නේ, රස්සාටට ගොස් පැමිණ නිවාගන්නම කිය නින්නේ කවුද? කවුද එහෙම නින්නේ? ඔල්ව ගිනි ගන්නාට පස්සේ? විතුපරිය බලා ඉවර වූ පසු තමයි, ඔල්ව නිවාගන්නේ. එහෙම නින්නේ නැහැණේ. ගිනි ඇවේලි ඇති බව දැන්නවා නම් පළුවති තැන දෙන්නේ නිවීමටයි. එකම දේ භාවනාව නොමයි. භැබැයි පළුවති තැන දෙන්නේ ඒ සඳහා. ප්‍රමුඛස්ථානය දෙන්නේ ඒ වෙනුවෙන් එය තෝරැම් ගන්න. අප කාගේන් ඔත්ව පමණක් නොමයි, තැම තැනම ගිනි ඇවේලිලා නිබෙන්නේ. “නිවිච ප්‍රේස්ලින් සති” භාම තැනම, වරෝටම ගිනි ඇවේලි නිබෙන්නේ. බඩින්න එක ගින්නක්. ඒ ගින්නේ විශාලත්වය, කොපමු බර්පතලද කියන එක ගැන නිතුවාන් තෝරැයි. ඒ එක් ගින්නක් ඒ තිසා ඒ ව්‍යැනමාන ස්වභාවය තෝරැම් ගන්න. ගිනි ඇවේලි නිබෙන්නේ. ප්‍රමාද නැ අදත් නිවා ගන්නට. භැබැයි කළු දැම්මෙන් ප්‍රමාදයි. දැන් මෙහෙම කියන කොට පින්වතුන්ට නින්න්හ ප්‍රම්වන් මේ තොදට තියන අපේ ඔල්වට ගිනි තියන්න යන්නේ කියා. එහෙම නොමයි ගිනි ඇවේලි නිබෙන්නේ. ඒ බව අප දන්නේ නැහැ. දුනගත් කොනායි නිවන්නට වීර්යය කරගන්නේන්, දුනගත් කොනාටයි නිවන්නට භැකි වන්න්න්ත්.

පුරු දින තුනක් මෙම භාවනාව මෙම ග්‍රී සුන්තාරාම විහාරස්ථානයේ පැවැත් වීමට ඉඩ සලසා දුන් ගොරවනීය නායක ස්වාමීන්වහන්සේට නමස්කාර පුර්වකව කාන්වේදින්වය පිරිහමනවා. එමෙන් මෙය සංවිධානය කළ කලයාතා මත්, ගුජ්ජාති ගුණසේකර මහත්මය මා දන්නේ නැහැ කොපමතා වියදුම් දුරුවද කියා, එතුම්යටත් මෙයට අනතිත දුන් සැම දෙනාටින් පුණුසානුමෝදනා කරමින් සමුගන්නම්.

භාම දෙනාටම තෙරැවත් සරණය!

මෙම ප්‍රස්තකය පරිභාශා කිරීමෙන්, ඔබට ඔබේ ආධ්‍යාත්මික මාර්ගයේ එක් අඩ්‍යක් පමණ හෝ ඉදිරියට යම්ම හැකි වූන් නම්.

පිණ් දෙෂ්ථා ලේ අයට.....

මා ලෙවට බිජිකොට, ඉකා ආදරයෙන් ඇකි ඇඩිකොට, ඉකා නොදින් අකුරා කරවා, දෙපදින් නගේ සිටිත්තාට ඇකි දියුණියක් නිර්මාණය කර, අවසානයේදී, පිටිනයේ ඇකි අස්ථිර බව, කටුක බව භා අනාත්ම බව ආදරයෙන් පෙන්වා, අප අකරින් වෙනත්.

චැංසිස්ට් අසිසක් ප්‍රජාත්දු දෘශ්‍රිත පියාණන් ජට.....  
පොස්ථා ප්‍රජාත්දු දෘශ්‍රිත මැණියන් ජට.....

මිනුන්වා මක පදනම් වූ ආදරයකින් මා පෝජනය කොට, ගැඹුණියක් සේ නගේ සිට, මරණයට නොබිඳව මුදුන දීමට මා ප්‍රෘතිතු කරවා විවාහ ද්‍රව්‍ය ඇතු 11 කට සිමා කොට, අප අකරින් වෙනත්.

යොජාන් ගුණස්කර දෘශ්‍රිත සැලිය ජට.....

ඡුල්දුල් මා කුසට පමිණ, ප්‍රස්තකගේ සුරක්ල ව්‍යුයාවලින් අප සන්සා, මරණය යනු විනාම ලෙඛාක අප කරා එන්නක් බව නොදින් වටභා දි මාස 10 දී අප අකරින් වෙන වූ

යොජාන් ගුණස්කර දෘශ්‍රිත දියණියට.....

ଆ ଏଇ ଦୂରି ଲାଗେଣି ତନିଟି କୁହାର ଅଧି କଲା ପି ତାହା ଆଦିଶ ନିବେଳିବା, ଉତ୍ତର ଘରରେଇ ନିବେଳିବା, ଦୈର୍ଘ୍ୟରେଇ ନିବେଳିବା, ଶୀ ନିଦିଦି ଥା ଏଇ ଲୋକଙ୍କ ଦିଲିନ୍ତଙ୍କ. ଏଇ କରିବିଲୁ ଲୋକଙ୍କ ଦିଲିନ୍କ କମାନ୍ଦିଲାନ୍ତିରି, ଶୀ ଲୋକଙ୍କ ଦିଲିଲେବା କମାନ୍ଦିଲାନ୍ତିରି, ଶୀଲେଇଲେବା କମାନ୍ଦିଲାନ୍ତିରି, ଶୀ ଭୌଲେଇଲେବା କମାନ୍ଦିଲାନ୍ତିରି, କରିବିଲେବା, ଜୀବିତିନ୍ତିରେ ଅଧିକାରିବିଲୁ ଏହି କମାନ୍ଦିଲିଦେ ଲୋକଙ୍କ ବ୍ୟାହରିଲୁ. ଶୀ ଜୀବି ଦେଖାଇ କେବେଳି.

ആരിമ കുന്നടില്ല, ആരിമ നിവിലോ ചീ അവശ്യമായി വീം!

වහක කරගෙනු, අන් පිළිගෙනු ඇත්තත්ත්ව, තැදුෂීයිත්ත්, වන්ත්ත්ත්ත් හා ගෙණිඹුත්ත්, අන් එෂිනේලා කටයුතු විලුව උපකර කරන, අව් රික බිඟා ගත්ත, අන් මගක්මි මෙදා භාජා ගත්ත අව් ආදරය කරන, එ හැම දෙකාවිත, වේ ලොහොස අව් තැදුෂීයිත්ත් සිහියන් කරගෙනු. අව් සුඩුවිත තබාත්තට වෙශෙයෙන නැත් දෙකාවිත, සිහියන් කරගෙනුම්. එ ඇත්තත් කරගෙනු ලෙසෙයි පැහැ ක්‍රියාකෘත තොටෙයි.

କ୍ଷୁର୍ତ୍ତ ନିରୋଧନୀ ଅଲଙ୍କେ